

**ဘုဒ္ဓါလင်္ကာ နိဂါဏ**



## නුන්වැනි කොටස

### මුදල් මණ්ඩලය විසින් 2007 වර්ෂයේදී උපයෝගී කරගනු ලැබූ ප්‍රධාන පරිපාලන විධිවිධාන

මෙහෙයුම් උපදෙස්, චක්‍රලේඛ, නියෝග සහ නිවේදන

පිටුව

#### බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව

1. පාරිභෝගිකයන් පිළිබඳ සුපරීක්ෂාකාරී ලෙස කරුණු සොයා බැලීම - "ඔබගේ පාරිභෝගිකයා හඳුනාගැනීම" ක්‍රියාපටිපාටි	02/04/004/0012/001	i
2. 2007 අංක 1 දරන බැංකු පනත් විධානයන් - ඡන්ද හිමි නිකුත් කළ ප්‍රාග්ධනයේ හිමිකම		i
3. 2007 අංක 2 දරන බැංකු පනත් විධානයන් - ඡන්ද හිමි නිකුත් කළ ප්‍රාග්ධනයේ හිමිකම		iv
4. 2007 අංක 3 දරන බැංකු පනත් විධානයන් - ණය පහසුකම් පිළිබඳ උපරිම සීමාව		vi
5. 2007 අංක 4 දරන බැංකු පනත් විධානයන් - ණය පහසුකම් පිළිබඳ උපරිම සීමාව		xii
6. 2007 අංක 5 දරන බැංකු පනත් විධානයන් - ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය පවත්වාගෙන යාම		xviii
7. 2007 අංක 6 දරන බැංකු පනත් විධානයන් - ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය පවත්වාගෙන යාම		xix
8. 2007 අංක 7 දරන බැංකු පනත් විධානයන් - ණය පහසුකම් සලසාදීමේ උපරිම සීමාව		xxi
9. 2007 අංක 8 දරන බැංකු පනත් විධානයන් - ණය පහසුකම් සලසාදීමේ උපරිම සීමාව		xxvii
10. 2008 වර්ෂයේ සිට බාසල් II ක්‍රියාත්මක කිරීම		xxxii
11. 2007 අංක 9 දරන බැංකු පනත් විධානයන් - ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය පවත්වාගෙන යාම		xxxiv
12. 2007 අංක 10 දරන බැංකු පනත් විධානයන් - ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය පවත්වාගෙන යාම		xxxv
13. 2007 අංක 11 දරන බැංකු පනත් විධානයන් - ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා නිකුත් කරන ලද ආයතනික යහපාලන විධිවිධානයන්		xxxvi
14. 2007 අංක 12 දරන බැංකු පනත් විධානයන් - ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා නිකුත් කරන ලද ආයතනික යහපාලන විධිවිධානයන්		li
15. ද්‍රවශීල වත්කම් පිළිබඳ විධානයන්		lxvi
16. ජාතික ඉතිරි කිරීමේ බැංකුවට නිකුත් කරන ලද විධානයන්		lxvi
17. විදේශීය කාර්ය මණ්ඩල බැංකුවලට බඳවා ගැනීම සඳහා වන මාර්ගෝපදේශ	02/01/00/0002/001	lxvii

#### දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

18. ප්‍රතිවිකුණුම් පහසුකම	35/01/005/0006/12	lxx
19. ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා	35/01/005/0010/06	lxx
20. ප්‍රතිවිකුණුම් පහසුකම	35/01/005/0006/13	lxxi
21. ප්‍රතිවිකුණුම් පහසුකම	35/01/005/0006/14	lxxii

#### විනිමය පාලන දෙපාර්තමේන්තුව

22. ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම්කරන්නන්ට විදේශ ව්‍යවහාර මුදලින් ස්ථාවර තැන්පතු ගිණුම්	06/04/01/2007	lxxiii
23. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - අති විශේෂ	අංක 1481/1	lxxv

24. විදේශීය ආයෝජකයින් විසින් ශ්‍රී ලංකා රුපියල්වලින් මිල කරන ලද භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කිරීම	06/04/03/2007	lxxvi
25. පාවිච්චි කරන ලද වාහන ආනයනය කිරීම සඳහා අපනයන පරීක්ෂණ සහතිකය	06/07/04/2007	lxxviii
26. විදේශ ගමන් සඳහා ඉදිරිපත් කරන විද්‍යුත් ටිකට්ටුව (ඊ-ටිකට්) මත විදේශ විනිමය මුද්‍රාගැරීම	06/07/05/2007	lxxix
27. තේවාසික ආගන්තුකයින් පිළිබඳව වන යෝජනා ක්‍රමය - විශේෂිත ගිණුම්	06/04/06/2007	lxxx
28. භාණ්ඩ නැව්ගත කිරීම් සහ අභ්‍යන්තර ගුවන් බිල්පත්/ අභ්‍යන්තර නැව්ගත බිල්පත්/ භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ කුවිතාන්සි නිකුත් කිරීම	06/04/07/2007	lxxxii
29. එතෙර ගමන් කරන ශ්‍රී ලාංකිකයන්ට විදේශ ව්‍යවහාර මුදල් නෝට්ටු නිකුත් කිරීම	06/04/08/2007	lxxxiv
30. අන්තර්ජාතික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්වලට විදේශ විනිමය තැන්පත් කිරීමට තෙවැනි පාර්ශ්වය සඳහා අවසර ලබාදීම	06/04/09/2007	lxxxiv
31. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - අති විශේෂ	අංක 1516/19	lxxxvi
32. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - අති විශේෂ	අංක 1516/24	lxxxviii
33. විදේශීය ආයෝජකයින් විසින් ශ්‍රී ලංකා රුපියල්වලින් මිල කරන ලද භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කිරීම (විදේශීය ආයෝජකයින් සඳහා වූ රුපියල්වලින් මිල කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර ළග තබාගැනීමේ සීමාව සියයට 5 සිට සියයට 10 දක්වා ඉහළ දැමීම)	06/04/10/2007	xc
34. භාණ්ඩ නැව්ගත කිරීම් සහ අභ්‍යන්තර ගුවන් බිල්පත් / අභ්‍යන්තර නැව්ගත බිල්පත් / භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ කුවිතාන්සි නිකුත් කිරීම	06/04/11/2007	xci

**මූල්‍ය බුද්ධි ඒකකය**

35. ඉටිපහන් දඬ ලක්ෂයක් දැල්වීමේ ව්‍යාපාරය - ළමුන්ට එරෙහි වූ අපවාරය		xcii
36. 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත - මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතෙහි 2 (3) වගන්තිය ප්‍රකාරව ගනුදෙනුකරු හඳුනාගැනීම හා ගනුදෙනුකරු සම්බන්ධව සුපරීක්ෂාකාරීව කටයුතු කිරීම.	37/04/001/0001/007	xciii
37. 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ තොරතුරු වාර්තා කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ අනුකූලතාවය දැක්වීම	37/04/001/0001/007	cvi
38. අනිවාර්ය වාර්තා කිරීම - විද්‍යුත් අරමුදල් පැවරුම්	37/04/001/0001/007	cvii
39. නව ගනුදෙනුකරුවන් සහ දැනට සිටින ගනුදෙනුකරුවන් සඳහා, ගනුදෙනුකරු හඳුනාගැනීම/ ගනුදෙනුකරු පිළිබඳ සුපරීක්ෂාකාරීව කටයුතු කිරීම පිළිබඳ සුදානම් වීමේ තත්ත්වය	37/01/016/0001/007	cviii
40. 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ කොන්දේසිවලට ඇතුළත් සුරැකුම්පත් කර්මාන්තය සඳහා, "ඔබගේ ගනුදෙනුකරු හඳුනාගැනීමේ", සහ ගනුදෙනුකරු සම්බන්ධව සුපරීක්ෂාකාරීව කටයුතු කිරීම පිළිබඳ අනිවාර්ය නීතිරීති (KYC/CDD)	37/03/004/0003/007	cix

**ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව**

41. 2005 අංක 28 දරන ගෙවීම් හා බේරුම් කිරීමේ පද්ධති පනත		cxix
42. ඡායාගත වෙක්පත් පිළිබඳ නිශ්කාෂණ පද්ධතිය යටතේ ගනුදෙනුකරුවන්ගෙන් වෙක්පත් තැන්පතු භාරගැනීම සහ වෙක්පත්වලට අදාළ ගෙවීම් ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලට බැර කිරීම සඳහා සහභාගිත්ව ආයතනවලට අදාළ සම්මත වේලාවන් සහ සේවා නියමයන් පිළිබඳ පොදු විධිවිධාන	01/2007	cxviii
43. සීමාසහිත සෙලාන් බැංකුවෙහි නාමය වෙනස් කිරීම	34/07/029/0001/001	cxxx
44. ලංකා සෙට්ල් පද්ධතියේ සහභාගිත්ව ආයතනයන්හි නාමයන් වෙනස් කිරීම	34/07/029/0001/001	cxxxi
45. සීමාසහිත ස්ටැන්ඩර්ඩ් වාර්ට්ට් බැංකුව (පකිස්ථානය) සඳහා වන බැංකු හඳුනාගැනීමේ කේතය වෙනස් කිරීම	34/07/029/0001/001	cxxxi

**රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව**

46. 2003 අගෝස්තු ලංකා සෙට්ල් පද්ධතියේ නීති සංශෝධනය	එස්එස්එස්එස්/01/2007	cxliii
47. රජයේ සුරැකුම්පත් සම්බන්ධව ගනුදෙනුකරුවන්ගේ එක්දින ප්‍රතිමිල දී ගැනුම් ප්‍රතිස්ථානගත කිරීමේ ගනුදෙනු වාර්තා සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ පුළුල් පැතුරුම් ජාලය (සීබීඑස්එල් නෙට්) පදනම් කරගත් යෙදුම	එස්එස්එස්එස්/02/2007	cxliii

48. දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනතෙහි (LTBO) කාණ්ඩ 8(1) හා ව්‍යාපාර වස්තු හා සුරැකුම් ආඥා පනතෙහි (RSSO) කාණ්ඩ 21C(2) යටතේ බලපත්‍රලාභී විශේෂිත බැංකු (LSB) ලංකා සෙට්ල් පද්ධතියේ සෘජු සහභාගිකරුවන් හා අලෙවිකාර සෘජු සහභාගිකරුවන් ලෙස පත්කිරීම	එස්එස්එස්එස්/03/2007	cxxxv
49. 2003 අගෝස්තු ලංකා සෙට්ල් පද්ධතියේ නීති සංශෝධනය	එස්එස්එස්එස්/04/2007	cxxxvii
50. රජයේ සුරැකුම්පත් සම්බන්ධ ගනුදෙනුකරුවන්ගේ එක්දින ප්‍රතිමිලදී ගැනුම් ප්‍රතිස්ථානගත කිරීමේ ගනුදෙනු වාර්තා කිරීම සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ පුළුල් පැතුරුම් ජාලය (සීබීඑස්එල් නෙට්) පදනම් කරගත් යෙදුම	එස්එස්එස්එස්/05/2007	cxxxviii
51. 2003 අගෝස්තු ලංකා සෙට්ල් පද්ධතියේ නීති සංශෝධනය	එස්එස්එස්එස්/06/2007	cxl

**බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව**

52. තීරණය	cxli
53. 1995 අංක 1 දරන මුදල් සමාගම් (ආදායම් හඳුනාගැනීම සහ මූල්‍ය ප්‍රකාශයන්හි අනාවරණය කිරීම) විධානය අහෝසි කිරීම	cxlii
54. 2007 අංක 1 දරන මුදල් සමාගම් (බාල වයස්කරුවන් සඳහා ඉතිරි කිරීමේ ගිණුම් පවත්වාගෙන යාමේ) උපදෙස්	cxlii
55. 2007 අංක 1 දරන මුදල් සමාගම් (ණය දීම) විධානය	cxliii
56. 2007 අංක 2 දරන මුදල් සමාගම් (අධ්‍යක්ෂවරුන් සහ ඔවුන්ගේ ඥාතීන් සමග ව්‍යාපාර ගනුදෙනු) විධානය	cxliv

සම්බන්ධ අංකය : 02/04/004/0012/001

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව  
2007 ජනවාරි මස 19 වැනි දින

සියලු බලපත්‍රලාභී වාණිජ බැංකු සහ විශේෂිත බැංකු වෙත,

මහත්වරුනි,

**පාරිභෝගිකයන් පිළිබඳ සුපරීක්ෂාකාරී ලෙස කරුණු සොයා බැලීම -  
"ඔබේ පාරිභෝගිකයා හඳුනාගැනීම" ක්‍රියාපටිපාටීන්**

බැංකු සහ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවයට විදේශයන් සමග සිදු කරන මුදල් ගනුදෙනුවලින් ඇති විය හැකි අවදානම සැලකිල්ලට ගනිමින් සියලු බලපත්‍රලාභී බැංකු තම පාරිභෝගිකයන් විදේශයන් සමග සිදු කරනු ලබන මුදල් ගනුදෙනුවලදී සුපරීක්ෂාකාරී ලෙස කරුණු සොයා බැලීමක් කළයුතු අතර, එමගින් 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත, 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත, 2005 අංක 25 දරන ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති පනත සහ 1953 අංක 24 දරන විනිමය පාලන පනත ඇතුළු අදාළ අණපනත්වල විධිවිධාන සපුරාලන බවට තහවුරු කොට ගත යුතු ය.

ඒ අනුව, ඉහත අණපනත්වල විධිවිධාන පරිදි කිසියම් ආකාරයක සැක කටයුතු ස්වාභාවයක් ඇති ගනුදෙනුවක් ඇත්නම් අදාළ අධිකාරීන් වෙත සියලු බලපත්‍රලාභී බැංකු විසින් ඉතා ඉක්මණින් වාර්තා කළයුතු ය.

මෙයට - අවංක  
පී. සමරසිරි  
අතිරේක බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

සංශෝධනය කරන ලද 1988 අංක 30 දරන බැංකු පනතේ 46(1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානයන්

නිවාඩ අණ ලෙසිලි කබරාල්  
මහ බැංකු අධිපති

කොළඹ  
2007 ජනවාරි 19

**විධානයන්  
2007 අංක 1 දරන බැංකු පනත් විධානයන්  
ජන්ද හිමි නිකුත් කළ ප්‍රාග්ධනයේ හිමිකම**

2006 අංක 46 දරන බැංකු පනතින් අවසන් වරට සංශෝධනය කරන ලද 1988 අංක 30 දරන බැංකු පනතේ 46(1) වගන්තියෙන් පවරන ලද බලතලවලට අනුව මුදල් මණ්ඩලය විසින් පහත සඳහන් විධානයන් නිකුත් කරනු ලැබේ.

- |                       |    |  |
|-----------------------|----|--|
| නම් කිරීම             | 1. | බැංකු පනතේ 2007 දරන විධානයන් ලෙස මෙම විධානයන් හඳුන්වනු ලැබේ. මෙම විධානයන්හි සඳහන් වගන්තීන් 2006 අංක 46 දරන බැංකු පනතින් අවසන්වරට සංශෝධනය කරන ලද 1988 අංක 30 දරන බැංකු පනතේ ඇති වගන්තීන් වේ.                |
| 46(1) යටතේ බලය පැවරීම | 2. | 46(1) වගන්තියට අනුකූලව, බැංකු පද්ධතියේ ස්ථාවරත්වය තහවුරු කර ගැනීම සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකුවල ඕනෑම ව්‍යාපාරික කටයුත්තක් හැසිරවීම සම්බන්ධව එම බැංකුවලට විධානයන් නිකුත් කිරීමට මුදල් මණ්ඩලයට බලය පවරා ඇත. |

(i) සමාගමක්, සංස්ථාගත කරන ලද මණ්ඩලයක් හෝ පුද්ගලයෙක් විසින් ;

(ii)(අ) සමාගමක් සහ :-

(අඅ) එහි පාලිත සමාගම් ;

(ආආ) එහි පාලන සමාගම;

(ඇඇ) එහි පාලන සමාගමේ පාලිත සමාගමක් ; හෝ

(ඈඈ) එම සමාගමේ සැලකිය යුතු ඇල්මක් ඇති සමාගමක් හෝ එහි පාලිත සමාගමක් හෝ එහි පාලන සමාගම හෝ එහි පාලන සමාගමේ පාලිත සමාගමක් වන එක් සමාගමක් හෝ ඊට වැඩි ගණනක එකතුවක් විසින් ; හෝ

(ආ) පුද්ගලයෙකු සහ :-

(අඅ) ඔහුගේ සමීප ඥාතීන් ;

(ආආ) ඔහුගේ සැලකිය යුතු ඇල්මක් ඇති හෝ ඔහුගේ සමීප ඥාතියෙකුගේ සැලකිය යුතු ඇල්මක් ඇත්තා වූ සමාගමක් ;

(ඇඇ) එම සමාගමේ පාලිත සමාගමක් ;

(ඈඈ) එම සමාගමේ පාලන සමාගමක් ;

(ඉඉ) එම සමාගමේ පාලන සමාගමේ පාලිත සමාගමක් ;

(ඊඊ) එම සමාගමේ සැලකිය යුතු ඇල්මක් ඇත්තාවූ සමාගමක් හෝ එහි පාලිත සමාගමක් හෝ එහි පාලන සමාගම හෝ එහි පාලන සමාගමේ පාලිත සමාගමක් ; හෝ

(උඋ) එම පුද්ගලයාගේ හෝ ඔහුගේ සමීප ඥාතියෙකුගේ සැලකිය යුතු ඇල්මක් ඇත්තාවූ සමාගමක් හැර සංස්ථාගත කරන ලද මණ්ඩලයක් හෝ

(ඇ) පුද්ගලයෙකුට හෝ සමාගමකට සෘජුව, වක්‍රව හෝ වාසිදායක වන සැලකිය යුතු ඇල්මක් හෝ සැලකිය යුතු කළමනාකාරිත්ව සම්බන්ධතාවයක් ඇති සමාගම් වන එකක් හෝ ඊට වැඩි ගණනක එකතුවක් විසින් ශ්‍රී ලංකාවෙහි සංස්ථාගත කරන ලද බලපත්‍රලාභී වාණිජ බැංකුවක කොටස් මගින් දරනු ලැබිය හැකි උපරිම ප්‍රතිශතය සම්බන්ධයෙන් ද විධාන දෙනු ලැබිය හැකිය.

12(ඇ) වගන්තිය යටතේ බලය පැවරීම

3.

(1) 12(1ඇ) (අ) වගන්තියට අනුකූලව, මූල්‍ය විෂය භාර අමාත්‍යවරයාගේ එකඟ වීමට යටත්ව මුදල් මණ්ඩලයේ පූර්ව ලිඛිත අනුමැතිය නොමැතිව, තනි පුද්ගලයෙක්, හවුල් ව්‍යාපාරයක් හෝ සංස්ථාපිත ආයතනයක්, සෘජුව හෝ වක්‍රව හෝ නම් කළ තැනැත්තෙකු මගින් හෝ වෙනත් පුද්ගලයෙකු සමග එකට ක්‍රියාකිරීම තුළින් තනි පුද්ගලයෙකු, හවුල් ව්‍යාපාරයක් හෝ සංස්ථාපිත ආයතනයක් මගින් ඕනෑම ලිඛිත නීතියක් යටතේ හෝ එවැනි නීතියක් මගින් ශ්‍රී ලංකාවේ සංස්ථාපිත හෝ පිහිටුවා ඇති බලපත්‍රලාභී වාණිජ බැංකුවක සැලකිය යුතු අයිතියක් ඇති කර නොගත යුතු ය.

(2) 12(1ඇ) (ආ) වගන්තියට අනුකූලව, උචිත යැයි සලකන නියම සහ කොන්දේසිවලට යටත්ව අනුමත කිරීමට මුදල් මණ්ඩලයට බලය පවරා ඇත.

(3) "සැලකිය යුතු ඇල්මක්" යනු බලපත්‍රලාභී වාණිජ බැංකුවක ඡන්ද හිමි නිකුත් කළ ප්‍රාග්ධනයෙන් 10% ඉක්මවූ හිමිකමක් වේ.

ප්‍රාග්ධන හිමිකමේ උපරිම ප්‍රතිශතය

(4) ඒ අනුව, 12(1ආ), 12(1ඇ) සහ 13 යන වගන්තිවල සහ මුදල් මණ්ඩලය උචිත යැයි සලකන නියම හා කොන්දේසිවලට යටත්ව 12(1ආ) සහ 46(1)(ඇ) වගන්ති යටතේ සඳහන් ඕනෑම වර්ගයක කොටස්කරුවන්ට බලපත්‍රලාභී වාණිජ බැංකුවක ඡන්ද හිමි නිකුත් කළ කොටස් ප්‍රාග්ධනයෙන් 15% ට නොවැඩි සැලකිය යුතු ඇල්මක් අත්පත් කර ගැනීමට මුදල් මණ්ඩලය විසින් එක් එක් ඉල්ලීම අනුව සලකා බලා අවසර දෙනු ඇත.

බැහැරවීම

(5) එසේ නමුත් ප්‍රාග්ධන ප්‍රමාණවත් නොවීම, බුන්වත්තව සහ විය හැකි කඩා වැටීමක් යනාදිය වළකාලීමට ප්‍රතිව්‍යුහගතකරණයක් අවශ්‍ය වාණිජ බැංකුවක් සම්බන්ධයෙන් ඉහත විධිවිධාන 4 හි සඳහන් කර ඇති පරිදි එවැනි ඉහළ සීමාවක් නොපැනවීමට අවකාශ ඇත.

එසේ අත්පත් කරගත් සැලකිය යුතු ඇල්මක් මුදල් මණ්ඩලය විසින් එක් එක් ඉල්ලීම අනුව සලකා බලා තීරණය කරනු ලබන කිසියම් නිශ්චිත කාලසීමාවක් තුළ දී 15% ට අඩු කළ හැකි බවට සහ එවැනි කාලයක් අනුමැතිය ලබාදුන් දිනයේ සිට අවුරුදු පහක කාලයක් ඉක්මවාලිය නොහැකි බවට වන කොන්දේසියට යටත්ව බලපත්‍රලාභී වාණිජ බැංකුවේ ඡන්දය හිමි නිකුත් කළ ප්‍රාග්ධනයෙන් 15% ක් ඉක්මවාලන සැලකිය යුතු ඇල්මක් අත්පත් කර ගැනීම සඳහා 12(1අ) සහ 46(1) (අ) වගන්තිවල සඳහන් කර ඇති ඕනෑම වර්ගයක කොටස් හිමියන් සඳහා මුදල් මණ්ඩලයේ අනුමැතිය ලබාදිය හැකිය.

පවත්නා හිමිකම් සම්බන්ධයෙන් වන විධිවිධාන

- (6) (1) බලපත්‍රලාභී වාණිජ බැංකුවක ඡන්දය හිමි නිකුත් කළ ප්‍රාග්ධනයෙන් 15% ක් ඉක්මවාලන 12(1අ) සහ 46(1) (අ) වගන්තිවල සඳහන් ඕනෑම වර්ගයක කොටස් හිමියන් විසින් පෙර අත්පත් කරගත් සහ මෙම විධිවිධානවල දිනයේ දී පැවති ඕනෑම සැලකිය යුතු ඇල්මක් කොටස් හිමියන් විසින් නිදහස් කිරීම සහ/ හෝ අඩු කිරීම කළ යුතු වේ.
- (2) මුදල් මණ්ඩලය විසින් එක් එක් ඉල්ලීම අනුව සලකා බලා නිශ්චය කරනු ලබන, ගිවිසුම්ගත දිනයේ සිට වර්ෂ 5 ක කාලයක් නොඉක්මවන යම් කාලසීමාවක් තුළ එවැනි නිදහස් කිරීමක් සහ/හෝ අඩු කිරීමක් සිදු කළ යුතු වේ.
- (3) 12(1අ) සහ 46(1) (අ) වගන්තිවල සඳහන් ඕනෑම වර්ගයක කොටස් හිමියන් ගිවිසු කාලසීමාව තුළ දී මුදල් මණ්ඩලයේ නියෝගවලට අනුකූලව ක්‍රියාකිරීමට අපොහොසත් වුවහොත්, මෙම විධිවිධාන යටතේ සැලකිය යුතු ඇල්ම අඩු කිරීමට මුදල් මණ්ඩලය විසින් නිශ්චය කරන ලද කාලසීමාවේ අවසාන දිනයේ සිට බලපැවැත්වෙන පරිදි කොටස් හිමි වර්ග විසින් පවත්වා ගනු ලබන කොටස්වල හිමිකාරිත්වයට ආරෝපණය කළ හැකි 10% ඉක්මවාලනු ලබන ඡන්ද අයිතිය අවලංගු සේ සලකනු ලැබේ.

සංක්‍රාන්තිය සඳහා විධිවිධාන

- 7. (1) 12(1අ) සහ 46(1) (අ) වගන්තිවල සඳහන් කර ඇති කොටස් හිමි වර්ග බැංකුවේ ඡන්දය හිමි නිකුත් කළ ප්‍රාග්ධනයෙන් 15% ක් ඉක්මවාලන සැලකිය යුතු ඇල්ම දරනු ලබන්නේ නම් සහ සැලකිය යුතු ඇල්ම 15% මට්ටමට නිදහස් කිරීම සහ/හෝ අඩු කිරීමට අවශ්‍ය කාලය සඳහා මුදල් මණ්ඩලයේ නියමයන් බලාපොරොත්තු වන සෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවකට එවැනි අවස්ථාවක් තිබේ නම් මෙම විධිවිධානවල දින සිට මාස දෙකක් තුළ දී මුදල් මණ්ඩලය වෙත දැනුම් දිය යුතු වේ.
- (2) එවැනි තොරතුරු සහ ඉල්ලීම් ලැබී මාස දෙකක් තුළ දී ඉහත විධිවිධාන 6(2) ට අනුව නිදහස් කිරීම සහ /හෝ අඩු කිරීම සිදු විය යුතු කාලසීමාව මුදල් මණ්ඩලය විසින් නිශ්චය කර බලපත්‍රලාභී වාණිජ බැංකුව වෙත දැනුම් දෙනු ඇත.
- (3) එසැනින්, 46(3) වගන්තියට අනුව බලපත්‍රලාභී වාණිජ බැංකු විසින්, මුදල් මණ්ඩලය විසින් නියම කරන ලද කාලසීමාව තුළ දී මෙම විධිවිධානයන්ට අනුකූල වන ලෙස ඡන්දය හිමි කොටස් ප්‍රමාණය නිදහස් කරන ලෙස සහ/ හෝ අඩු කරන ලෙස මෙම විධිවිධානයන්ගේ නිශ්චය කර ඇති සීමාවන් ඉක්මවා සැලකිය යුතු ඇල්ම ඇති කොටස් හිමියන්ට, නියම කළ හැකි වේ.

අනුමැතිය සඳහා පියවර

- 8. 12(1අ) සහ (අ) වගන්තියට අනුව සහ ඉහත 6 සහ 7 විධිවිධානයන්ට යටත්ව 12(1අ) වගන්තිය සහ/හෝ මෙම විධිවිධානයන්ගේ නියෝගයන්ට පටහැනි යමෙකු හෝ කවර 12(1අ) සහ 46(1) (අ) කාණ්ඩවලට අදාළව බැංකුවේ කොටස්වල හිමිකම් දරන්නෙකු වශයෙන් යොමු වූ ඕනෑම කොටස් හිමියෙකුගේ නමක් බලපත්‍රලාභී වාණිජ බැංකුවක් විසින් සිය සාමාජිකයන්ගේ නාම ලේඛනයේ ඇතුළත් නොකළ යුතු වේ.

විධිවිධාන අදාළ නොවීම

- 9. (අ) 1938 අංක 53 දරණ ලංකා බැංකු ආඥාපනත යටතේ පිහිටුවන ලද ලංකා බැංකුව
- (ආ) 1961 අංක 29 දරන මහජන බැංකු පනත යටතේ පිහිටුවන ලද මහජන බැංකුව
- (ඇ) කොටස්වල වැඩි හිමිකමක් රජය හෝ පොදු සමායතනයක් හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයක් මගින් දරනු ලබන ව්‍යවස්ථාවක් මගින් පිහිටුවන ලද බලපත්‍රලාභී වාණිජ බැංකුවක් යනාදිය



- සඳහා මෙම විධිවිධානවල ඇතුළත් ඕනෑම දෙයක් ඡන්දය හිමි නිකුත් කළ ප්‍රාග්ධනයේ හිමිකම සීමා කිරීම සඳහා අදාළ වන්නේ යැයි සැලකිය යුතු නොවේ.
- පෙර විධිවිධාන අහෝසි කිරීම 10. (1) 1988 ඔක්තෝබර් 22 දිනැති 1998 අංක 1 දරන බැංකු පනතේ විධිවිධාන (කොටස් ප්‍රාග්ධන හිමිකම) සහ 1999 අංක 1 දරන විධිවිධාන (කොටස් ප්‍රාග්ධන හිමිකම) මෙමගින් අහෝසි වේ.
- (2) පෙර විධිවිධාන අහෝසි කිරීමේ බලපෑම එම විධිවිධාන අහෝසි කිරීමට පෙර ඒවා යටතේ දරන ලද ඕනෑම දඩයකට හෝ වගකීමකට බලපානු නොලබයි.

සංශෝධනය කරන ලද 1988 අංක 30 දරන බැංකු පනතේ 76 ඒ (1) වගන්තිය යටතේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කළ විධානයන්

නිවාඩ අජිත් ලෙස්ලි කබිරාල්  
මහ බැංකු අධිපති

කොළඹ  
2007 ජනවාරි 19

**විධානයන්**  
**2007 අංක 2 දරන බැංකු පනත් විධානයන්**  
**ජන්ද හිමි නිකුත් කළ ප්‍රාග්ධනයේ හිමිකම**

2006 අංක 46 දරන බැංකු පනතින් අවසන් වරට සංශෝධනය කරන ලද 1988 අංක 30 දරන බැංකු පනතේ 76 ඒ (1) වගන්තියෙන් පවරන ලද බලතලවලට අනුව මුදල් මණ්ඩලය විසින් පහත සඳහන් විධානයන් නිකුත් කරනු ලැබේ.

- නම් කිරීම 1. බැංකු පනතේ 2007 අංක 1 දරන විධානයන් ලෙස මෙම විධානයන් හඳුන්වනු ලැබේ. මෙම විධානයන්හි සඳහන් වගන්තින් 2006 අංක 46 දරන බැංකු පනතින් අවසන්වරට සංශෝධනය කරන ලද 1988 අංක 30 දරන බැංකු පනතේ ඇති වගන්තින් වේ.
- 76 ඒ(1) යටතේ බලය පැවරීම 2. 76ඒ (1) වගන්තියට අනුකූලව, බැංකු පද්ධතියේ ස්ථාවරත්වය තහවුරු කර ගැනීම සඳහා බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ඕනෑම ව්‍යාපාරික කටයුත්තක් හැසිරවීම සම්බන්ධව එම බැංකුවලට විධානයන් නිකුත් කිරීමට මුදල් මණ්ඩලයට බලය පවරා ඇත.
- (i) සමාගමක්, සංස්ථාගත කරන ලද මණ්ඩලයක් හෝ පුද්ගලයෙක් විසින් ;
- (ii)(අ) සමාගමක් සහ
- (අඅ) එහි පාලිත සමාගම් ;
  - (අාඅා) එහි පාලන සමාගම;
  - (ඇඇ) එහි පාලන සමාගමේ පාලිත සමාගමක් ; හෝ
  - (ඇඇ) එම සමාගමේ සැලකිය යුතු ඇල්මක් ඇති සමාගමක් හෝ එහි පාලිත සමාගමක් හෝ එහි පාලන සමාගම හෝ එහි පාලන සමාගමේ පාලිත සමාගමක් වන එක් සමාගමක් හෝ ඊට වැඩි ගණනක එකතුවක් විසින් ; හෝ
- (ආ) පුද්ගලයෙකු සහ :-
- (අඅ) ඔහුගේ සමීප ඥාතීන් ;
  - (අාඅා) ඔහුගේ සැලකිය යුතු ඇල්මක් ඇති හෝ ඔහුගේ සමීප ඥාතියෙකුගේ සැලකිය යුතු ඇල්මක් ඇත්තා වූ සමාගමක්
  - (ඇඇ) එම සමාගමේ පාලිත සමාගමක් ;
  - (ඇඇ) එම සමාගමේ පාලන සමාගමක් ;

- (ඉඉ) එම සමාගමේ පාලන සමාගමේ පාලිත සමාගමක් ;
- (ඊඊ) එම සමාගමේ සැලකිය යුතු ඇල්මක් ඇත්තාවූ සමාගමක් හෝ එහි පාලිත සමාගමක හෝ එහි පාලන සමාගම හෝ එහි පාලන සමාගමේ පාලිත සමාගමක් ; හෝ
- (උඋ) එම පුද්ගලයාගේ හෝ ඔහුගේ සමීප ඥාතියෙකුගේ සැලකිය යුතු ඇල්මක් ඇත්තාවූ සමාගමක් හැර සංස්ථාගත කරන ලද මණ්ඩලයක් ; හෝ
- (ඇ) පුද්ගලයෙකුට හෝ සමාගමකට සෘජුව, වක්‍රව හෝ වාසිදායක වන සැලකිය යුතු ඇල්මක් හෝ සැලකිය යුතු කළමනාකාරිත්ව සම්බන්ධතාවයක් ඇති සමාගම් වන එකක් හෝ ඊට වැඩි ගණනක එකතුවක් විසින් ශ්‍රී ලංකාවෙහි සංස්ථාගත කරන ලද බලපත්‍රලාභී විශේෂිත බැංකුවක කොටස් මගින් දරනු ලැබිය හැකි උපරිම ප්‍රතිශතය සම්බන්ධයෙන් ද විධාන දෙනු ලැබිය හැකිය.

ප්‍රාග්ධන හිමිකමේ උපරිම ප්‍රතිශතය

- 3. (1) 76 ඒ(1) (න) වගන්තියේ සඳහන් ඕනෑම වර්ගයක කොටස්කරුවන්, සෘජුව හෝ වක්‍රව හෝ නම් කළ තැනැත්තෙකු හෝ වෙනත් පුද්ගලයෙකු සමග එකට ක්‍රියා කිරීම තුළින් අනෙකුත් වර්ගයක කොටස්කරුවන් මගින්, ලිඛිත නීතියක් යටතේ හෝ මගින් ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි හෝ සංස්ථාපිත බලපත්‍රලාභී විශේෂිත බැංකුවක ඡන්දය හිමි නිකුත් කළ ප්‍රාග්ධනයෙන් 15% කට වැඩි ඡන්දය හිමි නිකුත් කළ ප්‍රාග්ධනයෙන් 15%කට වැඩි ඡන්ද හිමි කොටස්, මුදල් මණ්ඩලයේ පූර්ව ලිඛිත අනුමැතියක් නොමැතිව දැරිය නොහැක.
- (2) පුද්ගලයෙකු සමග එකට ක්‍රියාකිරීම යනු බලපත්‍රලාභී විශේෂිත බැංකුවක ඡන්දය හිමි නිකුත් කළ ප්‍රාග්ධනයෙන් 15% කට වැඩියෙන් අත්පත් කර ගැනීමට හෝ දැරීමට උනන්දුවෙන් සහයෝගිව ක්‍රියාකිරීම මගින් බැංකුවේ පාලනය අත්පත් කර ගැනීමට හෝ ඒකාබද්ධ කිරීමට අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම (විධිමත්ව හෝ අවිධිමත්ව) වේ.

පවත්නා හිමිකම් සම්බන්ධයෙන් වන විධිවිධාන

- 4. එසේ නමුත් ප්‍රාග්ධනය ප්‍රමාණවත් නොවීම, බුන්වත් බව සහ විය හැකි කඩා වැටීමක් යනාදිය වළකාලීමට ප්‍රතිව්‍යුහගතකරණයක් අවශ්‍ය බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් සම්බන්ධයෙන් එවැනි ඉහළ සීමාවක් නොපැනවීමට අවකාශ ඇත.
- එසේ අත්පත් කරගත් සැලකිය යුතු ඇල්මක් මුදල් මණ්ඩලය විසින් එක් එක් ඉල්ලීම අනුව සලකා බලා තීරණය කරනු ලබන කිසියම් නිශ්චිත කාලසීමාවක් තුළ දී 15% ට අඩු කළ හැකි බවට සහ එවැනි කාලයක් අනුමැතිය ලබාදුන් දිනයේ සිට අවුරුදු පහක කාලයක් ඉක්මවාලිය නොහැකි බවට වන කොන්දේසියට යටත්ව බලපත්‍රලාභී විශේෂිත බැංකුවේ ඡන්දය හිමි නිකුත් කළ ප්‍රාග්ධනයෙන් 15% ක් ඉක්මවාලන සැලකිය යුතු ඇල්මක් අත්පත් කර ගැනීම සඳහා 76ඒ (1) වගන්තියේ සඳහන් කර ඇති ඕනෑම වර්ගයක කොටස් හිමියන් සඳහා මුදල් මණ්ඩලයේ අනුමැතිය ලබාදිය හැකිය.

සංක්‍රාන්තිය සඳහා විධිවිධාන

- 5. (1) බලපත්‍රලාභී විශේෂිත බැංකුවක ඡන්දය හිමි නිකුත් කළ ප්‍රාග්ධනයෙන් 15% ක් ඉක්මවාලන 76 ඒ(1) (න) වගන්තියේ සඳහන් ඕනෑම වර්ගයක කොටස් හිමියන් විසින් පෙර අත්පත් කරගත් සහ මෙම විධිවිධානවල දිනයේ දී පැවති කොටස්, කොටස් හිමියන් විසින් නිදහස් කිරීම සහ/හෝ අඩු කිරීමක් කළ යුතු වේ.
- (2) මුදල් මණ්ඩලය විසින් එක් එක් ඉල්ලීම අනුව සලකා බලා නිශ්චය කරනු ලබන ගිවිසුම්ගත දිනයේ සිට වර්ෂ 5 ක කාලයක් නොඉක්මවන යම් කාලසීමාවක් තුළ එවැනි නිදහස් කිරීමක් සහ/හෝ අඩු කිරීමක් සිදු කළ යුතු වේ.
- (3) 76 ඒ (1) (න) වගන්තියේ සඳහන් කර ඇති ඕනෑම වර්ගයක කොටස් හිමියන් ගිවිසුම් කාලසීමාව තුළ දී මුදල් මණ්ඩලයේ නියෝගවලට අනුකූලව ක්‍රියාකිරීමට අපොහොසත් වුවහොත් මෙම විධිවිධාන යටතේ කොටස් හිමිකම මුදල් මණ්ඩලය විසින් නිශ්චය කරන ලද කාලසීමාවේ අවසාන දිනයේ සිට බලපැවැත්වෙන පරිදි කොටස් හිමියන් වර්ග විසින් පවත්වා ගනු ලබන කොටස්වල හිමිකාරිත්වයට ආරෝපණය කළ හැකි 15% ක් ඉක්මවාලනු ලබන ඡන්ද අයිතිය අවලංගු සේ සළකනු ලැබේ.
- 6. (1) 76 ඒ (1) (න) වගන්තියේ සඳහන් කර ඇති කොටස් හිමියන් වර්ග බැංකුවේ ඡන්දය හිමි නිකුත් කළ ප්‍රාග්ධනයෙන් 15% ක් ඉක්මවාලන කොටස් ප්‍රාග්ධනයක් දරනු ලබන්නේ නම්

සහ කොටස් ප්‍රාග්ධනය 15% ක මට්ටමට නිදහස් කිරීම සහ/හෝ අඩු කිරීමට අවශ්‍ය කාලය සඳහා මුදල් මණ්ඩලයේ නියමයක් බලාපොරොත්තු වන සෑම බලපත්‍රලාභී විශේෂිත බැංකුවක්ම එවැනි අවස්ථාවක් තිබෙනම් මෙම විධිවිධානවල දින සිට මාස දෙකක් තුළ දී මුදල් මණ්ඩලය වෙත දැනුම් දිය යුතු වේ.

- (2) එවැනි තොරතුරු සහ ඉල්ලීම් ලැබී මාස දෙකක් තුළ දී ඉහත විධිවිධාන 5(2) ට අනුව නිදහස් කිරීම සහ/හෝ අඩු කිරීම සිදුවිය යුතු කාලසීමාව මුදල් මණ්ඩලය විසින් නිශ්චය කර බලපත්‍රලාභී විශේෂිත බැංකුව වෙත දැනුම් දෙනු ඇත.
- (3) එසැනින්, මෙම විධිවිධාන අනුව බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින්, මුදල් මණ්ඩලය විසින් නියම කරන ලද කාලසීමාව තුළ දී මෙම විධිවිධානයන්ට අනුකූල වන ලෙස ඡන්දය හිමි කොටස් ප්‍රමාණය නිදහස් කරන ලෙස සහ /හෝ අඩු කරන ලෙස මෙම විධිවිධානයන්ගේ නිශ්චය කර ඇති සීමාවන් ඉක්මවා ඇති කොටස් හිමියන්ට නියම කළ හැකිවේ.

අනුමැතිය සඳහා පියවර

7. ඉහත 5 සහ 6 විධිවිධානයන්ට යටත්ව මෙම විධිවිධානයන්ගේ නියෝගයන්ට පටහැනි යමෙකු හෝ 76 ඒ(1) (න) වගන්තිවලට අදාළව බැංකුවේ කොටස්වල හිමිකම දරන්නෙකු වශයෙන් යොමු වූ ඕනෑම කොටස් හිමියෙකුගේ නමක් බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් විසින් සිය සාමාජිකයන්ගේ නාමලේඛනයේ ඇතුළත් නොකළයුතු වේ.

විධිවිධාන අදාළ නොවීම

- 8. (අ) 1997 අංක 6 දරන ප්‍රාදේශීය සංවර්ධන බැංකු පනත යටතේ සංස්ථාපිත ප්‍රාදේශීය සංවර්ධන බැංකු
  - (ආ) රජය හෝ පොදු සමායතනයක් හෝ ව්‍යවස්ථාපිත සමාගමක් විසින් කොටස් වලින් වැඩි ප්‍රමාණයක හිමිකාරත්වය අත්පත් කරගත්, ව්‍යවස්ථාවක් මගින් හෝ 1982 අංක 17 දරන සමාගම් පනත යටතේ සංස්ථාපිත බලපත්‍රලාභී විශේෂිත බැංකුවක්
- යනාදිය සඳහා මෙම විධිවිධානවල ඇතුළත් ඕනෑම දෙයක් ඡන්දය හිමි නිකුතු ප්‍රාග්ධනයේ හිමිකම සීමා කිරීම සඳහා අදාළ වන්නේ යැයි සැලකිය යුතු නොවේ.

පෙර විධිවිධාන අහෝසි කිරීම

- 9. (1) 76 ඒ (1) වගන්තිය යටතේ නිකුත් කරන ලද 1999 නොවැම්බර් 23 දිනැති 1999 අංක 3 දරන බැංකු පනතේ විධිවිධාන (කොටස් ප්‍රාග්ධන හිමිකම බලපත්‍රලාභී විශේෂිත බැංකු) මෙමගින් අහෝසි වේ.
- (2) පෙර විධිවිධාන අහෝසි කිරීමේ බලපෑම එම විධිවිධාන අහෝසි කිරීමට පෙර ඒවා යටතේ දරන ලද ඕනෑම දඩයකට හෝ වගකීමකට බලපානු නොලබයි.

සංශෝධනය කරන ලද 1988 අංක 30 දරන බැංකු පනතේ 46 (1) වගන්තිය යටතේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානයන්

නිවාඩි අණන් ලෙස්ලි කබිරාල්  
මහ බැංකු අධිපති

කොළඹ  
2007 පෙබරවාරි 20

**විධානයන්**  
**2007 අංක 03 දරන බැංකු පනත් විධානයන්**  
**ණය පහසුකම් පිළිබඳ උපරිම සීමාව**

අවසන් වරට 2006 අංක 46 දරන බැංකු පනත මගින් සංශෝධනය කරන ලද 1988 අංක 30 දරන බැංකු පනතේ 46(1) වගන්තිය යටතේ පවරන ලද බලතලවලට අනුව මුදල් මණ්ඩලය පනත සඳහන් විධානයන් මෙයින් නිකුත් කර ඇත.

නම් කිරීම

- 1. මෙම විධානයන් 2007 අංක 3 දරන බැංකු පනත් විධානයන් ලෙස නම් කරනු ලැබේ. මෙම විධානයන්වලට අදාළ වගන්තින් අවසන් වරට 2006 අංක 46 දරන බැංකු පනතින් සංශෝධනය කරන ලද 1988 අංක 30 දරන බැංකු පනතේ විධානයන් වනු ඇත.

46(1) යටතේ බලය පැවරීම

2. 46 (1) වගන්තියට අනුව, බැංකු පද්ධතියේ ස්ථාවරත්වය තහවුරු කර ගැනීම සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකුවල ඕනෑම ව්‍යාපාරික කටයුත්තක් හැසිරවීම සම්බන්ධව එම බැංකුවලට විධානයන් නිකුත් කිරීමට මුදල් මණ්ඩලයට බලය පවරා ඇත.
- (i) කිසියම් තනි සමාගමකට, පොදු සංස්ථාවකට, ආයතනයකට, පුද්ගලයන්ගෙන් සැදුම්ලත් සංගමයකට හෝ පුද්ගලයෙකුට ;
  - (ii) (අ) පුද්ගලයෙකුට, ඔහුගේ සමීප ඥාතියෙකුට හෝ ඔහු සමග සැලකිය යුතු ඇල්මක් ඇති සමාගමකට හෝ ආයතනයකට ;
- (ආ) සමාගමක් සහ :-
- (අආ) එහි පාලිත සමාගම්
  - (ආආ) එහි පාලන සමාගමක් ;
  - (ඇආ) එහි ආශ්‍රිත සමාගමක් ;
  - (ඈආ) එහි පාලන සමාගමෙහි පාලිත සමාගමක් ; හෝ
- (ඉඉ) එම සමාගමේ සැලකිය යුතු ඇල්මක් ඇති සමාගමක් හෝ එහි පාලිත සමාගමක් හෝ එහි පාලන සමාගම හෝ එහි පාලන සමාගමේ පාලිත සමාගමක් වන එක් සමාගමකට හෝ ඊට වැඩි ගණනක එකතුවකට බලපත්‍රලාභී වාණිජ බැංකුවල හිමිකම් ප්‍රාග්ධනය, සංචිත සහ තැන්පතු සහ වෙනත් අදාළ සාධකයන් සැලකීමට ගෙන ආව පහසුකම් සලසාදීමේ උපරිම සීමාවට අදාළ විධාන දෙනු ලැබිය හැකිය.

46(1)(ඇ) වගන්තියට අදාළ ගනුදෙනුකරුවන්ට ණය පහසුකම් සපයාදීමේ උපරිම සීමාව සහ නිර්වචනය

3. (1) බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ප්‍රදානය කරන ලද ණය පහසුකම් සඳහා උපරිම සීමාව බලපත්‍රලාභී වාණිජ බැංකුවෙහි ප්‍රාග්ධන පදනමෙන් පහත සඳහන් ප්‍රතිශතයන් ඉක්මවා නොයා යුතු ය.
- (අ) 46(1)(ඇ)(i) වගන්තියෙහි සඳහන් ගනුදෙනුකරුවන්ට අදාළ 30% ක ප්‍රතිශතය.
  - (ආ) 46(1)(ඇ)(ii) වගන්තියෙහි සඳහන් ගනුදෙනුකරුවන්ට අදාළ 33% ක ප්‍රතිශතය.
- (2) 86 වැනි වගන්තියේ නිර්වචනය කර දක්වා ඇති පරිදි, ණය පහසුකම් ලෙස හැඳින්විය යුත්තේ ඕනෑම ණයක්, අයිරාවක් හෝ මූල්‍ය කල්බදු ඇතුළත් බැංකු අත්තිකාරමක්, කුලී පිට ගැනුම් සහ ණය සුරැකුම්පත්වලට එදිරිව ගෙන ඇති ප්‍රතිවිකුණුම් ගිවිසුම්, ණයකර ආයෝජන සහ වෙනත් ණය උපකරණ සහ ඕනෑම ණයක්, අයිරාවක් හෝ බැංකු අත්තිකාරමක් ප්‍රදානය කිරීමට ඇති ඕනෑම බැඳීමක් හෝ අසම්භාව්‍ය වගකීමක් භාරගැනීමට ඇති බැඳීම ඇතුළුව එවැනි වෙනත් ණය පහසුකමක්.
- (3) මෙම විධානයෙහි අරමුණ සඳහා,
- (අ) ණය පහසුකම් ප්‍රමාණය යනුවෙන් අදහස් වන්නේ දෙන ලද ඕනෑම කාලසීමාවක් තුළ මුළු ණය පහසුකම් සීමාවල මුළු එකතුව හෝ දෙන ලද මුළු ණය පහසුකම් ප්‍රමාණයෙන් හිඟහිටි ශේෂයන්ගේ මුළු එකතුව යන දෙකෙන් වැඩි අගයයි.
  - (ආ) ණය, බැංකු අයිරා හෝ මූල්‍ය කල්බදු ඇතුළත් බැංකු අත්තිකාරම්, කුලී පිට ගැනීම් සහ ණය සුරැකුම්පත්වලට ඉදිරිව ප්‍රතිමිලදී ගැනීම් ගිවිසුම, ණයකර ආයෝජන සහ අනෙකුත් ණය උපකරණ යන ණය පහසුකම්වල හිඟහිටි ශේෂ ප්‍රමාණය සහ එහි මුල් මුදලේ හිඟහිටි ශේෂ මුදල විය යුතු බව, සහ :
  - (ඇ) බැඳීමක ආකාරයෙන් ප්‍රදානය කරන ලද ණය පහසුකම් ප්‍රමාණය, ප්‍රාග්ධන අනුපාතය පවත්වා ගැනීම සම්බන්ධයෙන් මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානයන් යටතේ ප්‍රාග්ධන අනුපාතය ගණනය කිරීමේ දී එවැනි බැඳීම්වලට ඇතුළත් විය යුතු ණය පරිවර්තන සාධක භාවිතා කරමින් ගණනය කරන ලද ණය මුදල හා සමාන විය යුතු ය.
- (4) ප්‍රාග්ධන පදනම යනුවෙන් අදහස් කරනුයේ ප්‍රාග්ධන අනුපාතය පවත්වා ගැනීම සඳහා මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානයන් යටතේ ප්‍රාග්ධන අනුපාතය ගණනය කිරීමට ඇතුළත් විය යුතු ප්‍රාග්ධන පදනමයි. මෙම විධානයන් යටතේ ණය පහසුකම්

සලසාදීමේ උපරිම අගය ගණනය කිරීම සඳහා පෙර කාර්තුව අවසානයේ පවතින ප්‍රාග්ධන පදනම අදාළ විය යුතු අතර, එම ප්‍රාග්ධන පදනම බලපත්‍රලාභී වාණිජ බැංකුවේ බාහිර විගණකවරුන් විසින් සහතික කර තිබිය යුතු ය.

46(i)(අ) 4. (1) 46(i)(අ)(ii) වගන්තියට අදාළව ගනුදෙනුකරුවන්ගේ පාලන සමාගමෙහි ණය ශ්‍රේණිගත කිරීම, තමන්ගේ ප්‍රාග්ධන අනුපාතය සහ තමන්ගේම ණය ශ්‍රේණිගත කිරීම සඳහා නියම කරන ලද ලකුණුවල එකතුවෙහි පදනම මත, 46(1)(අ)(ii) වගන්තියට අනුව බලපත්‍රලාභී වාණිජ බැංකු ගනුදෙනුකරුවන්ට බලපත්‍රලාභී වාණිජ බැංකුවෙහි ප්‍රාග්ධන පදනමෙන් 33% ඉක්මවා ණය පහසුකම් සපයා දිය හැකි වේ. එසේ වුවද, මෙම විධානය බලාත්මක කිරීමේ අරමුණ සඳහා 46(1)(අ)(ii) වගන්තියේ පරිදි ණය පහසුකම් සමුච්චිත කළයුතු වූ සමාගම් අතර පවතින සම්බන්ධතාවන් පාලන සමාගමක ස්වරූපය නොගන්නේ නම්, එම සමාගම්වලින් අවම ණය ශ්‍රේණිගත කිරීම සහිත සමාගමේ ශ්‍රේණිගත කිරීම අදාළ කරගත යුතු ය.

(2) ඉහත 4(1) විධානයට අදාළව ලකුණු දීම පහත පරිදි කළ යුතු ය.

බැංකුවේ ණය ශ්‍රේණිගත කිරීම	ගනුදෙනුකරුගේ ණය ශ්‍රේණිගත කිරීම	බැංකුවෙහි ප්‍රාග්ධන අනුපාතය	සෑම තීරුවක් සඳහාම නියම කරන ලද ලකුණු ගණන
AAA සිට AA- හෝ ඒ හා සමාන ශ්‍රේණියක්	AAA සිට AA- හෝ ඒ හා සමාන ශ්‍රේණියක්	12% වඩා වැඩි	1
A+ සිට A- හෝ ඒ හා සමාන ශ්‍රේණියක්	A+ සිට A- හෝ ඒ හා සමාන ශ්‍රේණියක්	11% - 12%	2
BBB+ හෝ ඒ හා සමාන ශ්‍රේණියක් හෝ ඊට පහළ ශ්‍රේණියක්	BBB+ හෝ ඒ හා සමාන ශ්‍රේණියක් සහ ඊට පහළ හෝ ශ්‍රේණිගත නොකරන ලද	10% - 11%	3

- (3) ඉහත 4(1) සහ 4(2) විධානයන්හි සඳහන් අරමුණ සඳහා ණය ශ්‍රේණිගත කිරීම සලකා බැලිය යුතු අතර, එම ණය ශ්‍රේණිගත කිරීම මෙහි ඇමුණුම් 1 හි ලැයිස්තුගත කරන ලද ණය ශ්‍රේණිගත කරන ආයතන වෙතින් ලබාගන්නක් විය යුතු ය. එය පසුගිය මාස 15 ඇතුළත ලබාගත් ණය ශ්‍රේණිගත කිරීමක් විය යුතු ය.
- (4) ඉහත 4(1) සහ 4(2) විධානයන්හි සඳහන් ප්‍රාග්ධන අනුපාතය ලෙස අදහස් කරනුයේ බලපත්‍රලාභී වාණිජ බැංකුවක බාහිර විගණකවරයෙකු විසින් සහතික කරන ලද, ප්‍රාග්ධන අනුපාතය පවත්වා ගැනීම සඳහා මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානයන් යටතේ පෙර කාර්තුවේ අවසානයට ගණනයකරන ලද මුළු ප්‍රාග්ධන අනුපාතයයි.
- (5) 46(1)(අ)(ii) වගන්තියෙහි සඳහන් ගනුදෙනුකරුවෙකුට ඉහත 4(1) විධානය යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකුව විසින් ප්‍රදානය කරන ලද ණය පහසුකම් සපයාදීමේ උපරිම සීමාව බලපත්‍රලාභී වාණිජ බැංකුවේ ප්‍රාග්ධන පදනමෙන් පහත සඳහන් ප්‍රතිශතයන් ඉක්මවා නොයායුතු අතර, ඉහත 4(2) විධානයෙහි පෙන්වා ඇති වගුවේ දැක්වෙන පරිදි තීරු 3 ම සඳහා නියම කරන ලද ලකුණු වල එකතුව මත පදනම් වේ.



- (අ) ලකුණුවල එකතුව 3 සහ 5 අතර වේ නම් 40%
- (ආ) ලකුණුවල එකතුව 6 සහ 8 අතර වේ නම් 36%

සඳහන් කරන ලද සීමාවන් ඉක්මවා මුදල් මණ්ඩලය විසින් ණය පහසුකම් අනුමත කිරීම

5. (1) (අ) ඉහත 3 සහ 4 විධානයන්හි කුමක් සඳහන් වුව ද, මුදල් මණ්ඩලයේ පූර්ව අනුමැතියට යටත්ව 46(1)(අ)(i) සහ 46(1)(අ)(ii) වගන්තීන්ට අදාළ ගනුදෙනුකරුවන් වර්ගයන්ට ඉහත 3 සහ 4 යන විධානයන් යටතේ සඳහන් කරන ලද උපරිම සීමාවට අමතර ණය පහසුකම් බලපත්‍රලාභී වාණිජ බැංකුවක් විසින් ප්‍රදානය කරනු ලැබිය හැකිය. ජාතික ප්‍රමුඛත්වය සහ/හෝ ජාතික අවශ්‍ය සහ එවැනි වැඩි කරන ලද ණය පහසුකම්වලට නිරාවරණයවීම් මගින් පැන නගින විය හැකි අවදානමට මුහුණදීමට බලපත්‍රලාභී වාණිජ බැංකුවට ඇති හැකියාව යන කරුණු සැලකිල්ලට ගනිමින් එයට සුදුසු නියම හා කොන්දේසීන්ට යටත්ව අවස්ථානුකූලව මුදල් මණ්ඩලය විසින් එවැනි අනුමත කිරීම් කරනු ලැබේ. මුදල් මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමේ දී බලපත්‍රලාභී වාණිජ බැංකුවකට එවැනි ණය පහසුකම් තුළින් පැන නගින අවදානම ඇගයීමකට යටත්ව බලපත්‍රලාභී වාණිජ බැංකුව විසින් විස්තරාත්මක විශ්ලේෂණයන් සිදුකර සහ එවැනි විශ්ලේෂණයන් මුදල් මණ්ඩලයට සැපයිය යුතු ය.
- (2) (අ) ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක් සමග සෘජුවම සම්බන්ධ වන ගනුදෙනුකරුවෙකුට (ගනුදෙනුකරුවන්ට) කොන්ත්‍රාත්තුවක් ප්‍රදානය කර ඇති විට,
- (ආ) එවැනි ව්‍යාපෘතියකට අඩුම තරමින් අරමුදලින් 50% ක් ශ්‍රී ලංකාවෙන් පිටත අරමුදල්වලින් හෝ පහසුකම් සපයන ලද බැංකුව හැර බලපත්‍රලාභී බැංකුවලින් සැදුම්ලත් කණ්ඩායමක් විසින් ලබාදෙන විට,

යන වගන්තීන්ට යටත්ව,

ඉහත 5(1) විධානයට අදාළව, ව්‍යාපෘතියක් පුළුල් කිරීමට හෝ ආරම්භ කිරීම සඳහා මෙහි ඇමුණුම 2 ට අදාළව යටිතල පහසුකම් ව්‍යාපෘතිවලට සෘජුවම අරමුදල් දීමේ අරමුණ සඳහා ඉහත 46(1)(අ)(i) සහ 46(1)(අ)(ii) වගන්තීන්හි සඳහන් ගනුදෙනුකරුවන් වර්ගයන්ට බලපත්‍රලාභී වාණිජ බැංකුවේ ප්‍රාග්ධන පදනමින් 50% දක්වා ණය පහසුකම් එම බැංකුව විසින් ප්‍රදානය කරනු ලැබේ.

ණය පහසුකම්වලින් බැහැර කිරීම

6. 46(1)(අ)(i) සහ 46(1)(අ)(ii) වගන්තීන් හි සඳහන් යම් ගනුදෙනුකරුවන් වර්ගයකට ඉහත විධාන 3 සහ 4 යටතේ ප්‍රදානය කරන ලද උපරිම ණය පහසුකම් ප්‍රමාණය ගණනය කිරීමේ දී මුළු ණය පහසුකම් ප්‍රමාණයෙන් පහත සඳහන් ණය පහසුකම් අඩු කළ යුතු ය.
  - (අ) මුදල්, රත්‍රන්, රජයේ සුරැකුම්පත්, මහ බැංකු සුරැකුම්පත්, භාණ්ඩාගාර ඇපකර, මහ බැංකු ඇපකර සහ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර සංවර්ධන සම්මේලනය හෝ බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකට පිළිගත හැකි වෙනත් ඕනෑම ජාත්‍යන්තර ආයතනයක ඇපකර සුරැකුම් ලෙස තබා ප්‍රදානය කළ ණය පහසුකම්.
  - (ආ) ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත සංස්ථාපිත ණය පහසුකම් සපයන බැංකුව හැර වෙනත් බැංකුවක් විසින් නිකුත් කරන ලද බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකට පිළිගත හැකි ඇපකරයක් හෝ සමාන උපකරණයක් සුරැකුම් ලෙස තබා ප්‍රධානය කළ ණය පහසුකම්, පහත කරුණුවලට යටත්ව,
    - (i) AAA සිට A- හෝ ඊට සමාන ණය ශ්‍රේණිගත කිරීමක් සහිතව ඇපකර නිකුත් කළ බැංකු,
    - (ii) AAA සිට AA- දක්වා හෝ ඊට සමාන ණය ශ්‍රේණිගත කිරීමක් බැංකු ඇපකර සපයා ඇති විටක 80% ක් ද, A+ සිට A- හෝ ඊට සමාන ණය ශ්‍රේණිගත කිරීමක් වන විට 50% ක් ද ණය පහසුකම් ගණනය කිරීමේ දී මුළු ණය පහසුකම් ප්‍රමාණයෙන් ඉවත් කළ යුතු ය.
    - (iii) මෙවැනි සියලු අවස්ථාවලදී මුළු ණය පහසුකම්වල සමස්ත අගයෙන් බැහැර කළ හැකි උපරිම ප්‍රමාණය අදාළ බලපත්‍රලාභී වාණිජ බැංකුවේ ප්‍රාග්ධන පදනමින් 100% නො-ඉක්මවිය යුතු ය.

- (iv) ඇපකර නිකුත් කරන බැංකුවේ අදාළ ණය ශ්‍රේණිගත කිරීම, ණය පහසුකම් සපයන අවස්ථාවට මාස 15 කට පෙර ලබාගෙන ඇති බවට ණය පහසුකම් සපයන බලපත්‍රලාභී වාණිජ බැංකුව සෑහීමට පත්විය යුතු අතර එම ණය ශ්‍රේණිගත කිරීමේ යම් වෙනසක් ඇති වන්නේ නම් ඒ අනුව ණය පහසුකම් හැකි ඉක්මණින් සංශෝධනය කළ යුතු ය.

උපරිම සීමාවෙන් බැහැර පුද්ගලයින්/ආයතන	7.	<p>මෙම විධානයන්හි සඳහන් උපරිම ණය සීමාවන් පහත සඳහන් පුද්ගලයින්ට/ ආයතනවලට අදාළ නොවේ.</p> <p>(අ) ශ්‍රී ලංකා රජය</p> <p>(ආ) මෙම විධානයේ දින සිට වසර 2 ක උපරිම කාලයක් සඳහා ලංකා බැංකු තෙල් සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය.</p> <p>(ඇ) වසර 2 කට වඩා අඩු ගිවිසුම්ගත කල්පිරීමක් සහිතව ණය ප්‍රදානය කළ අනෙකුත් බලපත්‍රලාභී බැංකු.</p>
පුළුල් ණය පහසුකම්වල සමස්ත සීමාව	8.	<p>(1) වගන්ති 46(1)(අ)(i) සහ 46(1)(අ)(ii) හි සඳහන් ගනුදෙනුකරුවන් වර්ගයන්ට බලපත්‍රලාභී වාණිජ බැංකුවේ ප්‍රාග්ධන පදනමින් යම් නිශ්චිත කාලයක් තුළ 15% ඉක්මවා ප්‍රදානය කර ඇති ණය පහසුකම්වල මුළු එකතුව, ආසන්නතම පසුගිය කාර්තුව අවසානයේ අදාළ බැංකුව ප්‍රදානය කළ මුළු හිඟ හිටි ණය පහසුකම් වලින් 55% නොඉක්මවිය යුතු ය.</p> <p>(2) මෙම විධානයේ අරමුණ සඳහා,</p> <p>(අ) මුළු හිඟහිටි ණය පහසුකම් යන්තට ඉහත 7(අ) විධානයේ සඳහන් ණය පහසුකම් හැර ඉහත 3(3) විධානයේ නිර්වචනය කර ඇති සියලු හිඟහිටි ණය පහසුකම් සහ</p> <p>(ආ) මුළු ණය පහසුකම්වල එකතුව යන්තට ඉහත 7(අ) විධානයේ සඳහන් ණය පහසුකම් හැර 8(1) විධානයේ සඳහන් සියලු ගනුදෙනුකරුවන්ට ප්‍රදානය කර ඇති ඉහත 3(3) විධානයේ නිර්වචනය කර ඇති ණය පහසුකම් ඇතුළත් වේ.</p>
ණය පහසුකම් සමාලෝචනය	9.	<p>(1) අදාළ ණය පහසුකම් සීමාව අඩු වූ විටෙක ගනුදෙනුකරුවෙකුට ප්‍රදානය කළ ණය පහසුකම් සංශෝධනය කළ යුතු අවස්ථාවක දී, ඊළඟ ණය පහසුකම් සමාලෝචන දිනයේ හෝ මාස 6 ක් ඇතුළත යන දෙකින් පළමුව එළඹෙන අවස්ථාවේ අදාළ ප්‍රදානය කළ ණය පහසුකම් සංශෝධනය කළ යුතු ය.</p> <p>(2) යම් කිසි ගනුදෙනුකරුවන් අතර ඒකාබද්ධ විමක් හෝ අත්කර ගැනීමක් සිදුවීමේ ප්‍රතිඵලයක් වශයෙන් අදාළ උපරිම ණය පහසුකම් ප්‍රමාණය ඉක්මවා යන විටෙක, එවැනි ඒකාබද්ධ විමක් හෝ අත්කර ගැනීමක් සිදු වූ දින සිට මාස 6 ක කාලසීමාවක් ඇතුළත එම ණය පහසුකම් ප්‍රමාණය අදාළ උපරිම සීමාව තෙක් අඩු කිරීමට බලපත්‍රලාභී වාණිජ බැංකුව කටයුතු කළ යුතු ය.</p>
සංක්‍රාන්තීය සඳහා විධිවිධාන	10.	<p>(1) මෙම විධානයේ දිනට 46(1)(අ)(i) සහ 46(1)(අ)(ii) වගන්තින්හි සඳහන් ඕනෑම ගනුදෙනුකරුවන් වර්ගයකට ප්‍රදානය කරන ලද ණය පහසුකමක් සම්බන්ධයෙන් මෙම විධානයේ අනුමත සීමාව ඉක්මවන්නේ නම්, මෙම විධානයේ දින සිට මාස 3 ක් ඉක්මයාමට ප්‍රථම අනුමත සීමාව තෙක් ණය පහසුකම අඩු කිරීමට අදාළව වාණිජ බැංකු කටයුතු කළ යුතු ය.</p> <p>(2) 2005 අංක 4 දරන බැංකු පනත් (කේවල ණයගැති සීමාව) විධානයෙන් සංශෝධනය කරන ලද 2005 අංක 2 දරන බැංකු පනත් (කේවල ණයගැති සීමාව) විධානයේ 6 (I)(ඉ) (II) ඡේදයෙහි සඳහන් පරිදි ප්‍රදාන කාර්යාලයෙන් නිකුත් කළ ඇපකර/වන්දි පූරණවලට එදිරිව ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත බලපත්‍රලාභී වාණිජ බැංකුවක් විසින් ප්‍රදානය කරන ලද ඕනෑම ණය පහසුකමක් ගිවිසුම්ගත කාලය අවසානය තෙක් හෝ 2007 අගෝස්තු 11 යන දෙකෙන් කලින් එළඹෙන දිනය දක්වා නොකඩවා පවත්වාගෙන යායුතු ය.</p>
විධානයන් සමග අනුකූලවීම සුරක්ෂිත කිරීමට පියවර	11.	<p>බලපත්‍රලාභී වාණිජ බැංකුවක් මෙම විධානයට පටහැනිව කටයුතු කර ඇති බව මුදල් මණ්ඩලය තීරණය කළ විටෙක දී සහ එවැනි පටහැනිවීම් තීරණ බැංකුවට දැනුම්දුන් විටෙක අදාළ පටහැනිවීම්</p>

නිවැරදි කරන තෙක් සහ එම නිවැරදි කිරීම් බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ විසින් අනුමත කරන තෙක් ලාභාංශ ගෙවීමෙන් හා ලාභ නැවත සිය රටට යැවීමෙන් අදාළ වාණිජ බැංකුව වැළකී සිටිය යුතු ය.

පෙර විධිවිධාන අහෝසි කිරීම

- 12. (1) මේ අනුව 2005 අගෝස්තු 11 දිනැති 2005 අංක 4 දරන බැංකු පනත් (කේවල ණයගැති සීමාව) විධානයෙන් සංශෝධිත 2005 මාර්තු 07 දිනැති 2005 අංක 2 දරන බැංකු පනත් (කේවල ණයගැති සීමාව) විධානය සහ 2005 ඔක්තෝබර් 27, 2006 ජූනි 28 හා 2006 අගෝස්තු 11 දිනැති වකුලේඛ අහෝසි වේ.
- (2) පෙර විධානයන් සහ වකුලේඛ අහෝසි කිරීමේ බලපෑම, අහෝසි කිරීමට පෙර එම විධානයන් යටතේ දරන ලද ඕනෑම දඩයකට හෝ වගකීමකට බලපෑමක් ඇති කරනු නොලැබේ.

ඇමුණුම 1

**විධානයන්**  
**2007 අංක 3 දරණ බැංකු පනත් විධානයන්**  
**ණය පහසුකම් සලසාදීමේ උපරිම සීමාව**  
**මුදල් මණ්ඩලය පිළිගත් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනවල ලැයිස්තුව**

- 1. ගිවිසිගත් ලංකා ලිමිටඩ්
  - 2. ලංකා රේචිංග්ස් ඒජන්සි ලිමිටඩ්
  - 3. ස්ටැන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස්
  - 4. මුඩ්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සර්විස්
  - 5. ක්‍රෙඩිට් රේචිංග් ඉන්ෆෝමේෂන් සර්විසස් ඔෆ් ඉන්ඩියා (CRISIL)
  - 6. ඉන්වෙස්ට්මන්ට් ඉන්ෆෝමේෂන් ඇන්ඩ් ක්‍රෙඩිට් රේචිංග්ස් ඒජන්සි (ICRA)
  - 7. ගිවිසිගත් ඉන්දියා ලිමිටඩ්
  - 8. පකිස්ථාන් ඉන්ටර්නැෂනල් ක්‍රෙඩිට් රේචිංග්ස් ඒජන්සි
  - 9. රේචිංග්ස් ඒජන්සි මැලේසියා
  - 10. ජපාන් ක්‍රෙඩිට් රේචිංග්ස් ඒජන්සි ලිමිටඩ්
  - 11. කලින් කලට මුදල් මණ්ඩලයට පිළිගත හැකි වෙනත් ඕනෑම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්
- (xi) කලින් කලට මුදල් මණ්ඩලය විසින් සඳහන් කරන වෙනත් ඕනෑම යටිතල පහසුකම් ව්‍යාපෘතියක්.

ඇමුණුම 2

**විධානයන්**  
**2007 අංක 3 දරණ බැංකු පනත් විධානයන්**  
**ණය පහසුකම් සලසාදීමේ උපරිම සීමාව**  
**යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා නිර්ණායකයන්**

සංවර්ධනය කිරීම හෝ ක්‍රියාත්මක කිරීම සහ පවත්වාගෙන යාම හෝ සංවර්ධනය කිරීම, ක්‍රියාත්මක කිරීම, උසස් කිරීම සහ පහත දක්වා ඇති ඕනෑම යටිතල පහසුකමක් සැපයීම සම්බන්ධයෙන් වන ඕනෑම ව්‍යාපෘතියක් ඉහත විධානයේ 6(2) විධානය යටතේ ණය පහසුකම් සඳහා යෝග්‍ය වේ. එහෙත් මෙම විධානයේ ණය පහසුකම් යන්නට ව්‍යාපෘතියේ සෘජු පිරිවැය ආවරණය කිරීමේ අරමුණ ඇතිව ලබාගත් ණය පහසුකමක් විය යුතු අතර, මීට අනෙකුත් බැංකු හෝ මූල්‍ය ආයතන විසින් දැනටමත් ලබා දී ඇති ණය පහසුකමකට අදාළ යම් ආපසු ගෙවීමක් හෝ දැනටමත් ක්‍රියාත්මක ව්‍යාපෘතියක් මිල දී ගැනීමට අදාළ පිරිවැය සපුරාලීමක් ඇතුළත් නොකළ යුතු ය.



- (i) කඩවත් මාර්ගයන් ඇතුළු මාර්ගයක්, පාලමක් හෝ දුම්රිය පද්ධතියක්.
- (ii) මහා මාර්ග ව්‍යාපෘතියකට අදාළ අනෙකුත් කටයුතු ද ඇතුළත්ව මහා මාර්ග ව්‍යාපෘතියක්.
- (iii) වරායක්, ගුවන් තොටුපළක්, අභ්‍යන්තර වාරිමාර්ගයක් හෝ අභ්‍යන්තර වරායක්.
- (iv) ජලසම්පාදන ව්‍යාපෘතියක්, වාරිමාර්ග ව්‍යාපෘතියක්, ජල පවත්‍රතා පද්ධතියක්, සනීපාරක්ෂක හා අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධතියක් හෝ සන අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියක්.
- (v) ගුවන් විදුලි තරංග පිට කිරීම, ජාල දුරකථන පද්ධති, ජාල හා අන්තර්ජාල සේවා ඇතුළත් මූලික හෝ ජංගම විදුලි සංදේශ සේවා.
- (vi) කාර්මික උද්‍යාන හෝ විශේෂ ආර්ථික කලාප.
- (vii) විදුලි උත්පාදනය හෝ විදුලි උත්පාදනය හා බෙදා හැරීම.
- (viii) නව සම්ප්‍රේෂණ හෝ බෙදා හැරීමේ මාර්ග අතුරා බලශක්තිය සම්ප්‍රේෂණය කිරීම හෝ බෙදා හැරීම.
- (ix) කෘෂි සැකසුම් හෝ කෘෂි කාර්මික යෙදවුම් සැපයීමේ කටයුතුවල නිරත ව්‍යාපෘතිවලට අදාළ ඉදිකිරීම්.
- (x) අධ්‍යාපනික ආයතන හා රෝහල් ඉදිකිරීම්.

සංශෝධනය කරන ලද 1988 අංක 30 දරන බැංකු පනතේ 76ඒ (1) වගන්තිය යටතේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානයන්

නිවාඩ අණු ලෙස්ලි කබිරාල්  
මහ බැංකු අධිපති

කොළඹ

2007 පෙබරවාරි 20

**විධානයන්**  
**2007 අංක 04 දරන බැංකු පනත් විධානයන්**  
**ණය පහසුකම් පිළිබඳ උපරිම සීමාව**

අවසන් වරට 2006 අංක 46 දරන බැංකු පනත මගින් සංශෝධනය කරන ලද 1988 අංක 30 දරන බැංකු පනතේ 76ඒ (1) වගන්තිය යටතේ පවරන ලද බලතලවලට අනුව මුදල් මණ්ඩලය පහත සඳහන් විධානයන් මෙයින් නිකුත් කර ඇත.

- |                         |    |   |
|-------------------------|----|---|
| හඳුන්වාදීම              | 1. | 2007 අංක 4 දරන බැංකු පනත් විධානයන් ලෙස නම් කරනු ලැබේ. මෙම විධානයන්වලට අදාළ වගන්තීන් 2006 අංක 46 දරන බැංකු පනතින් අවසන් වරට සංශෝධනය කරන ලද 1988 අංක 30 දරන බැංකු පනතේ විධානයන් වනු ඇත.   |
| 76 ඒ(1) යටතේ බලය පැවරීම | 2. | 76 ඒ (1) වගන්තියට අනුව, බලපත්‍රලාභී විශේෂිත බැංකුවලට හෝ ඕනෑම වර්ගයක බලපත්‍රලාභී විශේෂිත බැංකුවලට එම බැංකුවල ඕනෑම ව්‍යාපාරික කටයුත්තක් හැසිරවීම සම්බන්ධව විධානයන් නිකුත් කිරීමට මුදල් මණ්ඩලයට බලය පවරා ඇත. ඒ අනුව, <ul style="list-style-type: none"> <li>(i) කිසියම් තනි සමාගමකට, පොදු සංස්ථාවකට, ආයතනයකට, පුද්ගලයන්ගෙන් සැලුම්ලත් සංගමයකට හෝ පුද්ගලයෙකුට ;</li> <li>(ii)(අ) පුද්ගලයෙකුට, ඔහුගේ සමීප ඥාතියෙකුට හෝ ඔහු සමග සැලකිය යුතු ඇල්මක් ඇති සමාගමකට හෝ ආයතනයකට ;</li> <li>(ආ) සමාගමක් සහ :-               <ul style="list-style-type: none"> <li>(අඅ) එහි පාලන සමාගම ;</li> <li>(ආආ) එහි පාලන සමාගමක් ;</li> </ul> </li> </ul> |

- (ඇඇ) එහි ආශ්‍රිත සමාගමක් ;
- (ඇඇ) එහි පාලන සමාගමෙහි පාලිත සමාගමක් ; හෝ
- (ඉඉ) එම සමාගමේ සැලකිය යුතු ඇල්මක් ඇති සමාගමක් හෝ එහි පාලිත සමාගමක් හෝ එහි පාලන සමාගම හෝ එහි පාලන සමාගමේ පාලිත සමාගමක් වන එක් සමාගමකට හෝ ඊට වැඩි ගණනක එකතුවකට ණය පහසුකම් සලසාදීමේ උපරිම සීමාවට අදාළව බලපත්‍රලාභී විශේෂිත බැංකුවලට විධාන දෙනු ලැබිය හැකිය.

ඉහත (2)(i) සහ (2)(ii) ඡේදයන්හි සඳහන් ගනුදෙනුකරුවන්ට ණය පහසුකම් සපයා දීමේ උපරිම සීමාව සහ නිර්වචනය

3. (1) බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් ප්‍රදානය කරන ලද ණය පහසුකම් සඳහා උපරිම සීමාව බලපත්‍රලාභී විශේෂිත බැංකුවෙහි ප්‍රාග්ධන පදනමෙන් පහත සඳහන් ප්‍රතිශතයන් ඉක්මවා නොයා යුතු ය.
  - (අ) ඉහත (2) (i) ඡේදයෙහි සඳහන් ගනුදෙනුකරුවන්ට අදාළ 30% ක ප්‍රතිශතය.
  - (ආ) ඉහත (2) (iii) ඡේදයෙහි සඳහන් ගනුදෙනුකරුවන්ට අදාළ 33% ක ප්‍රතිශතය.
- (2) 86 වැනි වගන්තිය සඳහා සපයා ඇති සහ නිර්වචනය කර ඇති පරිදි, ණය පහසුකම් ලෙස හැඳින්විය යුත්තේ ඕනෑම ණය මුදලක්, බැංකු අයිරා හෝ මූල්‍ය කල්බදු ඇතුළත් බැංකු ණය, කුලී පිට ගැනුම් සහ ණය සුරැකුම්පත්වලට එදිරිව ප්‍රතිවර්තන මිලදී ගැනීම් ගිවිසුම, ණයකර ආයෝජන සහ වෙනත් ණය උපකරණ සහ ඕනෑම ණයක්, ප්‍රදානය කිරීමට ඇති ඕනෑම බැඳීමක් හෝ ණයක් හෝ බැංකු අයිරාවක් හෝ අසම්භාව්‍ය වගකීමක් භාරගැනීමට ඇති බැඳීම ඇතුළුව වෙනත් එවැනි ණය පහසුකමක්.
- (3) මෙම විධානයෙහි අරමුණ සඳහා,
  - (අ) ණය පහසුකම් ප්‍රමාණය යනුවෙන් අදහස් වන්නේ දෙන ලද ඕනෑම කාලසීමාවක් තුළ මුළු ණය පහසුකම් සීමාවල මුළු එකතුව හෝ දෙන ලද මුළු ණය පහසුකම් ප්‍රමාණයෙන් හිඟහිටි ශේෂයන්ගේ මුළු එකතුව යන දෙකෙන් වැඩි අගය විය යුතු ය.
  - (ආ) ණය මුදලකට, බැංකු අයිරාවකට හෝ මූල්‍ය කල්බදු ඇතුළත් බැංකු ණයකට, කුලී පිට ගැනීම සහ ණය සුරැකුම්පත්වලට ඉදිරිව ප්‍රතිවර්තන මිල දී ගැනීම් ගිවිසුම, ණයකර ආයෝජන සහ අනෙකුත් ණය උපකරණ යන ණය පහසුකම්වල හිඟහිටි ශේෂ ප්‍රමාණය මුල් හිඟහිටි ශේෂ මුදල විය යුතු බව, සහ :
  - (ඇ) බැඳීමක ආකාරයෙන් ප්‍රදානය කරන ලද ණය පහසුකම් ප්‍රමාණය, ප්‍රාග්ධන අනුපාතය පාලනය කිරීමට මුදල් ප්‍රමාණය, ප්‍රාග්ධන අනුපාතය පාලනය කිරීමට මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානයන් යටතේ ප්‍රාග්ධන අනුපාතය ගණනය කිරීමේ දී එවැනි බැඳීම්වලට ඇතුළත් විය යුතු ණය පරිවර්තන සාධක භාවිතා කරමින් ගණනය කරන ලද ණය මුදල හා සමාන විය යුතු ය.
- (4) ප්‍රාග්ධන පදනම යනුවෙන් අදහස් කරනුයේ ප්‍රාග්ධන අනුපාතය පාලනය කිරීමට මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානයන් යටතේ ප්‍රාග්ධන අනුපාතය ගණනය කිරීමට ඇතුළත් විය යුතු මූලික ප්‍රාග්ධනයයි. මෙම විධානයන් යටතේ ණය පහසුකම් සලසාදීමේ උපරිම අගය සඳහා පෙර කාර්තුව අවසානයේ පවතින ප්‍රාග්ධන පදනම ඇතුළත් විය යුතු අතර, එම ප්‍රාග්ධන පදනම බලපත්‍රලාභී වාණිජ බැංකුවේ බාහිර විගණකවරුන් විසින් සහතික කර තිබිය යුතු ය.

ඉහත (2)(ii) ඡේදයෙහි සඳහන් ගනුදෙනුකරුවන්ට සමස්ත ණය පහසුකම් ලබාදීමේ සීමාව වැඩි කිරීම

4. (1) ඉහත 3(1)(ආ) විධානයෙහි විධිවිධාන සපයා තිබියදීත්, ඉහත (2) (ii) ඡේදයෙහි සඳහන් අදාළ ගනුදෙනුකරුවන්ගේ පාලක සමාගමෙහි ණය ශ්‍රේණිගත කිරීම්, ප්‍රාග්ධන අනුපාතය සහ තමන්ගේම ණය ශ්‍රේණිගත කිරීම සඳහා නියම කරන ලද ලකුණුවල එකතුවෙහි පදනම මත, ඉහත (2) (ii) ඡේදයෙහි සඳහන් බලපත්‍රලාභී විශේෂිත බැංකු ගනුදෙනුකරුවන්ට බලපත්‍රලාභී වාණිජ බැංකුවෙහි ප්‍රාග්ධන පදනමෙන් 33% ඉක්මවා ණය පහසුකම් සපයා දෙනු ලැබේ. එසේ වුවද, මෙම විධානය බලාත්මක කිරීමේ අරමුණ සඳහා ඉහත (2) (ii) ඡේදයෙහි උක්ත පරිදි සමාගම් අතර පවතින සම්බන්ධතාවයට අදාළව සමස්ත ණය පහසුකම් සලකා බැලීමේ දී පාලක සමාගමට මූලිකත්වය නොදී එම සමාගම්වලින් අවම ණය ශ්‍රේණිගත කිරීම සහිත සමාගමේ ශ්‍රේණිගත කිරීම සලකා බැලිය යුතු ය.
- (2) ඉහත 4(1) විධානයට අදාළව ලකුණු දීම පහත පරිදි කළ යුතු ය.

බැංකුවේ ණය ශ්‍රේණිගත කිරීම	ගනුදෙනුකරුගේ ණය ශ්‍රේණිගත කිරීම	බැංකුවෙහි ප්‍රාග්ධන අනුපාතය	සෑම තීරුවක් සඳහාම නියම කරන ලද ලකුණු ගණන
AAA සිට AA- හෝ ඒ හා සමාන ශ්‍රේණියක්	AAA සිට AA- හෝ ඒ හා සමාන ශ්‍රේණියක්	12% වඩා වැඩි	1
A+ සිට A- හෝ ඒ හා සමාන ශ්‍රේණියක්	A+ සිට A- හෝ ඒ හා සමාන ශ්‍රේණියක්	11% - 12%	2
BBB+ හෝ ඒ හා සමාන ශ්‍රේණියක් හෝ ඊට පහළ ශ්‍රේණියක්	BBB+ හෝ ඒ හා සමාන ශ්‍රේණියක් සහ ඊට පහළ හෝ ශ්‍රේණිගත නොකරන ලද	10% - 11%	3

- (3) ඉහත 4(1) සහ 4(2) විධානයන්හි සඳහන් අරමුණ සඳහා ණය ශ්‍රේණිගත කිරීම සලකා බැලිය යුතු අතර, එම ණය ශ්‍රේණිගත කිරීම් මෙහි ඇමුණුම් 1 හි ලැයිස්තුගත කරන ලද ණය ශ්‍රේණිගත කරන නියෝජිතයෙකුගෙන් ලබාගත යුතු ය. වැඩි කරන ලද ණය පහසුකම් සලකා බැලීමේ දී පසුගිය මාස 15 ඇතුළත ලබාගත් ණය ශ්‍රේණිගත කිරීමක් විය යුතු ය.
- (4) ඉහත 4(1) සහ 4(2) විධානයන්හි සඳහන් ප්‍රාග්ධන අනුපාතය ලෙස අදහස් කරනුයේ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක බාහිර විගණකවරයෙකු විසින් සහතික කරන ලද, ප්‍රාග්ධන අනුපාතය පාලනය කිරීමට මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානයන් යටතේ පෙර කාර්තුවේ අවසානයට ගණනය කරන ලද මුළු ප්‍රාග්ධන අනුපාතයයි.
- (5) ඉහත (2) (ii) ඡේදයෙහි සඳහන් ගනුදෙනුකරුවන්ට ඉහත 4(1) විධානය යටතේ බලපත්‍රලාභී විශේෂිත බැංකුව විසින් ප්‍රදානය කරන ලද ණය පහසුකම් සපයාදීමේ උපරිම සීමාව බලපත්‍රලාභී විශේෂිත බැංකුවේ ප්‍රාග්ධන පදනමෙන් පහත සඳහන් ප්‍රතිශතයන් ඉක්මවා නොයායුතු අතර, ඉහත 4(2) විධානයෙහි පෙන්වා ඇති වගුවේ දැක්වෙන පරිදි තීරු 3 ම සඳහා නියම කරන ලද ලකුණු වල එකතුව මත පදනම් වේ.
  - (අ) ලකුණුවල එකතුව 3 සහ 5 අතර වේ නම් 40%
  - (ආ) ලකුණුවල එකතුව 6 සහ 8 අතර වේ නම් 36%

සඳහන් කරන ලද සීමාවන් ඉක්මවා මුදල් මණ්ඩලය විසින් ණය පහසුකම් අනුමත කිරීම

- 5. (1) ඉහත 3 සහ 4 විධානයන්හි සඳහන්ව තිබියදීත්, මුදල් මණ්ඩලයේ පූර්ව අනුමැතියට යටත්ව ඉහත (2) (i) සහ (2) (ii) ඡේදයන්හි සඳහන් අදාළ ගනුදෙනුකරුවන් වර්ගයන්ට ඉහත 3 සහ 4 යන විධානයන් යටතේ සඳහන් කරන ලද උපරිම සීමාවට අමතර ණය පහසුකම් බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් විසින් ප්‍රදානය කරනු ලැබේ. ජාතික ප්‍රමුඛත්වය සහ/හෝ ජාතික බැඳියාව සහ එවැනි වැඩි කරන ලද ණය පහසුකම්වලට නිරාවරණයවීම් මගින් පැන නගින විය හැකි අවදානමට මුහුණදීමට බලපත්‍රලාභී විශේෂිත බැංකුවට ඇති හැකියාව යන කරුණු සැලකිල්ලට ගනිමින් එයට සුදුසු නියම හා කොන්දේසීන්ට යටත්ව අවස්ථානුකූලව මුදල් මණ්ඩලය විසින් එවැනි අනුමත කිරීම් කරනු ලැබේ. මුදල් මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමේ දී බලපත්‍රලාභී විශේෂිත බැංකුවකට එවැනි ණය පහසුකම් තුළින් පැන නගින අවදානම ඇගයීමකට යටත්ව බලපත්‍රලාභී විශේෂිත බැංකුව විසින් විස්තරාත්මක විශ්ලේෂණයන් සිදුකර සහ එවැනි විශ්ලේෂණයන් මුදල් මණ්ඩලයට සැපයිය යුතු ය.
- (2) (අ) ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක් සමග සෘජුවම සම්බන්ධ වන ගනුදෙනුකරුවෙකුට (ගනුදෙනුකරුවන්ට) කොන්ත්‍රාත්තුවක් ප්‍රදානය කර ඇති විට,
- (ආ) එවැනි ව්‍යාපෘතියකට අඩුම තරමින් අරමුදලින් 50% ක් ශ්‍රී ලංකාවෙන් පිටත අරමුදල්වලින් හෝ පහසුකම් සපයන ලද බැංකුව හැර බලපත්‍රලාභී බැංකුවලින් සැපයීමෙන් කණ්ඩායමක් විසින් ලබාදෙන විට,

යන වගන්තීන්ට යටත්ව,

ඉහත 5(1) විධානයට අදාළව, ව්‍යාපෘතියක් පුළුල් කිරීමට හෝ ආරම්භ කිරීම සඳහා මෙහි ඇමුණුම 2 ට අදාළව යටිතල පහසුකම් ව්‍යාපෘතිවලට සෘජුවම අරමුදල් දීමේ අරමුණ සඳහා ඉහත (2)(i) සහ (2)(ii) ඡේදයන්හි සඳහන් ගනුදෙනුකරුවන් වර්ගයන්ට බලපත්‍රලාභී විශේෂිත බැංකුවේ ප්‍රාග්ධන පදනමින් 50% දක්වා ණය පහසුකම් එම බැංකුව විසින් ප්‍රදානය කරනු ලැබේ.

ණය පහසුකම්වලින් බැහැර කිරීම

- 6. ඉහත (2)(i) සහ (2)(ii) ඡේදයන්හි සඳහන් යම් ගනුදෙනුකරුවන් වර්ගයකට ඉහත විධාන 3 සහ 4 යටතේ ප්‍රදානය කරන ලද උපරිම ණය පහසුකම් ප්‍රමාණය ගණනය කිරීමේ දී මුළු ණය පහසුකම් ප්‍රමාණයෙන් පහත සඳහන් ණය පහසුකම් අඩු කළ යුතු ය.
- (අ) මුදල්, රත්න, රජයේ සුරැකුම්පත්, මහ බැංකු සුරැකුම්පත්, භාණ්ඩාගාර ඇපකර, මහ බැංකු ඇපකර සහ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර සංවර්ධන සම්මේලනය හෝ මුදල් මණ්ඩලයට පිළිගත හැකි වෙනත් ඕනෑම ජාත්‍යන්තර ආයතනයක ඇපකර සුරැකුම් ලෙස තබා ප්‍රදානය කළ ණය පහසුකම්.
- (ආ) ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත සංස්ථාපිත ණය පහසුකම් සපයන බැංකුව හැර වෙනත් බැංකුවක් විසින් නිකුත් කරන ලද මුදල් මණ්ඩලයට පිළිගත හැකි ඇපකරයක් හෝ සමාන උපකරණයක් සුරැකුම් ලෙස තබා ප්‍රධානය කළ ණය පහසුකම්, පහත කරුණුවලට යටත්ව,
  - (i) AAA සිට A- හෝ ඊට සමාන ණය ශ්‍රේණිගත කිරීමක් සහිතව ඇපකර නිකුත් කළ බැංකු,
  - (ii) AAA සිට AA- දක්වා හෝ ඊට සමාන ණය ශ්‍රේණිගත කිරීමක් බැංකු ඇපකර සපයා ඇති විටක 80% ක් ද, A+ සිට A- හෝ ඊට සමාන ණය ශ්‍රේණිගත කිරීමක් වන විට 50% ක් ද ණය පහසුකම් ගණනය කිරීමේ දී මුළු ණය පහසුකම් ප්‍රමාණයෙන් ඉවත් කළ යුතු ය.
  - (iii) මෙවැනි සියලු අවස්ථාවලදී මුළු ණය පහසුකම්වල සමස්ත අගයෙන් බැහැර කළ හැකි උපරිම ප්‍රමාණය අදාළ බලපත්‍රලාභී විශේෂිත බැංකුවේ ප්‍රාග්ධන පදනමින් 100% නොඉක්මවිය යුතු ය.

(iv) ඇපකර නිකුත් කරන බැංකුවේ අදාළ ණය ශ්‍රේණිගත කිරීම, ණය පහසුකම් සපයන අවස්ථාවට මාස 15 කට පෙර ලබාගෙන ඇති බවට ණය පහසුකම් සපයන බලපත්‍රලාභී විශේෂිත බැංකුව සෑහීමට පත්විය යුතු අතර එම ණය ශ්‍රේණිගත කිරීමේ යම් වෙනසක් ඇති වන්නේ නම් ඒ අනුව ණය පහසුකම් හැකි ඉක්මණින් සංශෝධනය කළ යුතු ය.

- උපරිම සීමාවෙන් බැහැර පුද්ගලයින්/ආයතන

7. මෙම විධානයන්හි සඳහන් උපරිම ණය සීමාවන් පහත සඳහන් පුද්ගලයින්ට/ ආයතනවලට අදාළ නොවේ.

  - (අ) ශ්‍රී ලංකා රජය
  - (ආ) මෙම විධානයේ දින සිට වසර 2 ක උපරිම කාලයක් සඳහා ලංකා බැංකු තෙල් සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය.
  - (ඇ) වසර 2 කට වඩා අඩු ගිවිසුම්ගත කල්පිරීමක් සහිතව ණය ප්‍රදානය කළ අනෙකුත් බලපත්‍රලාභී බැංකු.
  
- පුළුල් ණය පහසුකම්වල සමස්ත සීමාව

8. (1) ඉහත (2)(i) සහ (2)(ii) ඡේදයන්හි සඳහන් ගනුදෙනුකරුවන් වර්ගයන්ට බලපත්‍රලාභී විශේෂිත බැංකුවේ ප්‍රාග්ධන පදනමින් යම් නිශ්චිත කාලයක් තුළ 15% ඉක්මවා ප්‍රදානය කර ඇති ණය පහසුකම්වල මුළු එකතුව, ආසන්නතම පසුගිය කාර්තුව අවසානයේ අදාළ බැංකුව ප්‍රදානය කළ මුළු හිඟ හිටි ණය පහසුකම් වලින් 55% නොඉක්මවිය යුතු ය.

(2) මෙම විධානයේ අරමුණ සඳහා,

  - (අ) මුළු හිඟහිටි ණය පහසුකම් යන්තට ඉහත 7(අ) විධානයේ සඳහන් ණය පහසුකම් හැර ඉහත 3(3) විධානයේ නිර්වචනය කර ඇති සියලු හිඟහිටි ණය පහසුකම් සහ
  - (ආ) මුළු ණය පහසුකම්වල එකතුව යන්තට ඉහත 7(අ) විධානයේ සඳහන් ණය පහසුකම් හැර 8(1) විධානයේ සඳහන් සියලු ගනුදෙනුකරුවන්ට ප්‍රදානය කර ඇති ඉහත 3(3) විධානයේ නිර්වචනය කර ඇති ණය පහසුකම් ඇතුළත් වේ.
  
- ණය පහසුකම් සමාලෝචනය

9. (1) අදාළ ණය පහසුකම් සීමාව අඩු වූ විටෙක ගනුදෙනුකරුවෙකුට ප්‍රදානය කළ ණය පහසුකම් සංශෝධනය කළ යුතු අවස්ථාවක දී, ඊළඟ ණය පහසුකම් සමාලෝචන දිනයේ හෝ මාස 6 ක් ඇතුළත යන දෙකින් පළමුව එළඹෙන අවස්ථාවේ අදාළ ප්‍රදානය කළ ණය පහසුකම් සංශෝධනය කළ යුතු ය.

(2) යම් කිසි ගනුදෙනුකරුවන් අතර ඒකාබද්ධ වීමක් හෝ අත්කර ගැනීමක් සිදුවීමේ ප්‍රතිඵලයක් වශයෙන් අදාළ උපරිම ණය පහසුකම් ප්‍රමාණය ඉක්මවා යන විටෙක, එවැනි ඒකාබද්ධ වීමක් හෝ අත්කර ගැනීමක් සිදු වූ දින සිට මාස 6 ක කාලසීමාවක් ඇතුළත එම ණය පහසුකම් ප්‍රමාණය අදාළ සීමාව තෙක් අඩු කිරීමට බලපත්‍රලාභී වාණිජ බැංකුව කටයුතු කළ යුතු ය.
  
- සංක්‍රාන්තීය සඳහා විධිවිධාන

10. මෙම විධානයේ දිනට ඉහත (2)(i) සහ (2)(ii) ඡේදයන්හි සඳහන් ඕනෑම ගනුදෙනුකරුවන් වර්ගයකට ප්‍රදානය කරන ලද ණය පහසුකමක් සම්බන්ධයෙන් මෙම විධානයේ අනුමත සීමාව ඉක්මවන්නේ නම්, මෙම විධානයේ දින සිට මාස 3 ක් ඉක්මයාමට ප්‍රථම අනුමත සීමාව තෙක් ණය පහසුකම අඩු කිරීමට අදාළව විශේෂිත බැංකු කටයුතු කළ යුතු ය.
  
- විධානයන් සමග අනුකූලවීම සුරක්ෂිත කිරීමට පියවර

11. බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් මෙම විධානයට පටහැනිව කටයුතු කර අති බව මුදල් මණ්ඩලය තීරණය කළ විටෙක දී සහ එවැනි පටහැනිවීම් තීරණ බැංකුවට දැනුම්දුන් විටෙක අදාළ පටහැනිවීම් නිවැරදි කරන තෙක් සහ එම නිවැරදි කිරීම් බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ විසින් අනුමත කරන තෙක් ලාභාංශ ගෙවීමෙන් අදාළ විශේෂිත බැංකුව වැළකී සිටිය යුතු ය.
  
- පෙර විධිවිධාන අහෝසි කිරීම

12. (1) මේ අනුව 2005 අගෝස්තු 11 දිනැති 2005 අංක 5 දරන බැංකු පනත් (කේවල ණයගැති සීමාව) විධානයෙන් සංශෝධිත 2005 මාර්තු 07 දිනැති 2005 අංක 3 දරන බැංකු පනත් (කේවල ණයගැති සීමාව) විධානය සහ 2005 ඔක්තෝබර් 27 සහ 2006 ජූනි 28 දිනැති චක්‍රලේඛ අහෝසි වේ.



- (2) පෙර විධානයන් සහ එක්වූ අනෙකුත් කිරීමේ බලපෑම, අනෙකුත් කිරීමට පෙර එම විධානයන් යටතේ දරන ලද ඕනෑම දඩයකට හෝ වගකීමකට බලපෑමක් ඇති කරනු නොලැබේ.

ඇමුණුම 1

**විධානයන්**  
**2007 අංක 4 දරන බැංකු පනත් විධානයන්**  
**ණය පහසුකම් සලසාදීමේ උපරිම සීමාව**  
**මුදල් මණ්ඩලය පිළිගත් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනවල ලැයිස්තුව**

1. ගිවිසිගත් ලංකා ලිමිටඩ්
2. ලංකා රේඛිගත් ඒජන්සි ලිමිටඩ්
3. ස්ටැන්ඩර්ඩ් ඇන්ඩ් පුබ්ලික්
4. මුඩ්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සර්විස්
5. ක්‍රෙඩිට් රේටිංග් ඉන්ෆෝමේෂන් සර්විස්ස් ඔෆ් ඉන්ඩියා (CRISIL)
6. ඉන්වෙස්ට්මන්ට් ඉන්ෆෝමේෂන් ඇන්ඩ් ක්‍රෙඩිට් රේටිංග් ඒජන්සි (ICRA)
7. ගිවිසිගත් ඉන්දියා ලිමිටඩ්
8. පකිස්තාන් ඉන්ටර්නැෂනල් ක්‍රෙඩිට් රේටිංග් ඒජන්සි
9. රේටිංග් ඒජන්සි මැලේසියා
10. ජපාන් ක්‍රෙඩිට් රේටිංග් ඒජන්සි ලිමිටඩ්
11. කලින් කලට මුදල් මණ්ඩලය පිළිගත හැකි වෙනත් ඕනෑම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්

2006 අංක 46 බැංකු පනතින් අවසන්වරට සංශෝධනය කරන ලද 1988 අංක 30 දරන බැංකු පනතේ 19 (7) වගන්තිය යටතේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කළ විධානය.

අත්සන් කළේ/නිවාඩි අප්පත් ලෙස්ලි කබරාල්  
අධිපති

2007 මැයි මස 23 වැනි දින  
කොළඹ දීය.

ඇමුණුම 2

**විධානයන්**  
**2007 අංක 4 දරන බැංකු පනත් විධානයන්**  
**ණය පහසුකම් සලසාදීමේ උපරිම සීමාව**  
**යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා නිර්ණායකයන්**

සංවර්ධනය කිරීම හෝ ක්‍රියාත්මක කිරීම සහ පවත්වාගෙන යාම හෝ සංවර්ධනය කිරීම, ක්‍රියාත්මක කිරීම, උසස් කිරීම සහ පහත දැක්වා ඇති ඕනෑම යටිතල පහසුකමක් සැපයීම සම්බන්ධයෙන් වන ඕනෑම ව්‍යාපෘතියක් ඉහත විධානයේ 8(ඇ) විධානය යටතේ ණය පහසුකම් සඳහා යෝග්‍ය වේ. එහෙත් මෙම විධානයේ ණය පහසුකම් යන්තරව ව්‍යාපෘතියේ සෘජු පිරිවැය ආවරණය කිරීමේ අරමුණ ඇතිව ලබාගත් ණය පහසුකමක් විය යුතු අතර, මීට අනෙකුත් බැංකු හෝ මූල්‍ය ආයතන විසින් දැනටමත් ලබා දී ඇති ණය පහසුකමකට අදාළ යම් ආපසු ගෙවීමක් හෝ දැනටමත් ක්‍රියාත්මක ව්‍යාපෘතියක් මිල දී ගැනීමට අදාළ පිරිවැය සපුරාලීමක් ඇතුළත් නොකළ යුතු ය.

- (i) කඩවත් මාර්ගයන් ඇතුළු මාර්ගයක්, පාලමක් හෝ දුම්රිය පද්ධතියක්.
- (ii) මහා මාර්ග ව්‍යාපෘතියකට අදාළ අනෙකුත් කටයුතු ද ඇතුළත්ව මහා මාර්ග ව්‍යාපෘතියක්.
- (iii) වරායක්, ගුවන් තොටුපළක්, අභ්‍යන්තර වාරිමාර්ගයක් හෝ අභ්‍යන්තර වරායක්.
- (iv) ජලසම්පාදන ව්‍යාපෘතියක්, වාරිමාර්ග ව්‍යාපෘතියක්, ජල පවිත්‍රතා පද්ධතියක්, සනීපාරක්ෂක හා අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධතියක් හෝ සන අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියක්.
- (v) ගුවන් විදුලි තරංග පිට කිරීම, ජාල දුරකථන පද්ධති, ජාල හා අන්තර්ජාල සේවා ඇතුළත් මූලික හෝ ජංගම විදුලි සංදේශ සේවා.
- (vi) කාර්මික උද්‍යාන හෝ විශේෂ ආර්ථික කලාප.
- (vii) විදුලි උත්පාදනය හෝ විදුලි උත්පාදනය හා බෙදා හැරීම.
- (viii) නව සම්ප්‍රේෂණ හෝ බෙදා හැරීමේ මාර්ග අතුරා බලශක්තිය සම්ප්‍රේෂණය කිරීම හෝ බෙදා හැරීම.
- (ix) කෘෂි සැකසුම් හෝ කෘෂි කාර්මික යෙදවුම් සැපයීමේ කටයුතුවල නිරත ව්‍යාපෘතිවලට අදාළ ඉදිකිරීම්.
- (x) අධ්‍යාපනික ආයතන හා රෝහල් ඉදිකිරීම්.
- (xi) කලින් කලට මුදල් මණ්ඩලය විසින් සඳහන් කරන වෙනත් ඕනෑම යටිතල පහසුකම් ව්‍යාපෘතියක්.

2006 අංක 46 බැංකු පනතින් අවසන්වරට සංශෝධනය කරන ලද 1988 අංක 30 දරන බැංකු පනතේ 19 (7) වගන්තිය යටතේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කළ විධානය.

අත්සන් කළේ/නිවාඩ් අර්ථ දැක්වූ ලෙසට කබිරාල්  
අධිපති

2007 මැයි මස 23 වැනි දින  
කොළඹ දීය.

**විධානයන්**  
**2007 අංක 5 දරන බැංකු පනත් විධානයන්**  
**ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය පවත්වාගෙන යාම**

2006 අංක 46 දරණ බැංකු පනතින් අවසන් වරට සංශෝධනය කරන ලද 1988 අංක 30 දරන බැංකු පනතේ 19 (7) වගන්තියෙන් පවරන ලද බලතලවලට අනුව බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය පවත්වාගෙන යාම පිළිබඳ 1997 අගෝස්තු 27 දින නිකුත් කරන ලද නියාමයේ 1 වන උපග්‍රන්ථය හා 2001 දෙසැම්බර් 27 දින නිකුත් කරන ලද දැන්වීම් සංශෝධනය කිරීම සඳහා පහත සඳහන් විධානයන් නිකුත් කරනු ලැබේ.

- 1. ආ කොටසේ 3 වන පෝර්මයේ 32 වන අයිතමයට පසුව "32.අ අනුමත නිත්‍ය ණය ප්‍රාග්ධන උපකරණ" ලෙස නව අයිතමයක් ඇතුළත් කිරීම.
- 2. ඇ කොටසේ 32 වන අයිතමයට පසුව පහත අයිතමය ඇතුළත් කිරීම.  
32.අ අනුමැතියලත් නිත්‍ය ණය ප්‍රාග්ධන උපකරණ

සපුරණ නිත්‍ය ණය ප්‍රාග්ධන උපකරණ පහත සඳහන් කොන්දේසි සපුරා තිබිය යුතු ය.

- (i) ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා තිබීම;
- (ii) එවැනි උපකරණ සඳහා කල්පිරීමේ කාලයක් නොතිබිය යුතු ය,
- (iii) සුරැකුම් රහිත, සම්පූර්ණයෙන් ගෙවා නිමි සහ ණය හිමියන්ගේ හිමිකම් වලට යටත් විය යුතු ය.
- (iv) නිත්‍ය ණය ප්‍රාග්ධන උපකරණ නිකුත් කරන බැංකුව පහත අවස්ථාවන්වල දී පොලී ගෙවීමට බැඳී නොසිටින බවට වගන්තියක් එම ණය උපකරණවල ඇතුළත් විය යුතු ය.
  - (අ) ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය පිළිබඳ වූ විධානයන්ට අනුව බැංකුවේ ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය අවම නියාමන අවශ්‍යතාවයට වඩා අඩු මට්ටමක තිබීම ; හෝ
  - (ආ) අදාළ පොලී ගෙවීම හේතුවෙන් බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය, අවම ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතයට වඩා පහත වැටීම සහ
  - (ඇ) එලෙස නොගෙවන පොලිය අනාගතයේ ගෙවීම සඳහා සම්පූර්ණ වීමක් හෝ උපවින වීමක් සිදු නොවිය යුතු ය.
- (v) නිකුත් කර වසර 10 කට පසු ණය නැවත කැඳවීමේ විකල්ප බලයක් එම උපකරණ තුළ අඩංගු විය හැකිය. එම බලය ක්‍රියාත්මක විය හැක්කේ මහ බැංකුවේ පූර්ව ලිඛිත අවසරය ලබා ඇත්නම් පමණි.

- (vi) පළමු පෙළ ප්‍රාග්ධනය ලෙස අනුමත මුළු නිත්‍ය ණය, මුළු පළමු පෙළ ප්‍රාග්ධනයෙන් 15% කට වඩා වැඩි නොවිය යුතු ය;
- (vii) විවක්ෂණ පදනම මත ශ්‍රී ලංකා මහ බැංකුව නියම කරනු ලබන වෙනත් ඕනෑම කොන්දේසි.

3. ඇ කොටසේ 38 වන අයිතමය ඉවත් කර ඒ වෙනුවට පහත අයිතමය ඇතුළත් කිරීම.

38. දෙමුහුන් (ණය/ස්කන්ධ) ප්‍රාග්ධන උපකරණ

ස්කන්ධ ප්‍රාග්ධනයෙහි සහ ණයෙහි වන ඇතැම් ලක්ෂණ ඒකාබද්ධවීමකින් වන ප්‍රාග්ධන උපකරණ එනම්, නිදහස් කළ නොහැකි වරණීය කොටස්, සමුච්චිත නිදහස් කළ හැකි වරණීය කොටස් යනාදිය සහ පහත සඳහන් ලක්ෂණ තිබිය යුතු වේ.

- (i) ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා තිබීම
- (ii) සුරැකුම් රහිත, සම්පූර්ණයෙන් ගෙවා නිමි සහ ණය හිමියන්ගේ හිමිකම්වලට යටත් විය යුතු ය.
- (iii) අවුරුදු 5 කට වඩා අඩු කාලයක දී හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව අනුමැතියකින් තොරව හෝ නිදහස් කළ නොහැකි වීම ;
- (iv) වෙළෙඳාම අත්හිටුවීමට බැංකුව බන්ධනය කිරීමකින් තොරව අලාභ සඳහා ආයක විය හැකිවීම.
- (v) පොලී ගෙවීමක් සඳහා බැංකුවේ ලාභආයකත්වය සහයෝගය නොදක්වන විට විලම්බිත විය හැකි පොලී ගෙවීමට බැඳීම.
- (vi) විවක්ෂණ පදනම මත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කරන ලද වෙනත් ඕනෑම කොන්දේසි.

4. ඇ කොටසේ 40 වන අයිතමය ඉවත් කිරීම සහ පහත අයිතමය මගින් ප්‍රතිස්ථාපනය කිරීම.

40 අනුමත යටත් කාලීන ණය.

පහත සඳහන් කොන්දේසි සපුරාලන අනුමත යටත් කාලීන ණය:

- (i) දෙවන පෙළ ප්‍රාග්ධනයේ ඇතුළත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා තිබීම.
- (ii) සුරැකුම් රහිත සහ ණය හිමියන්ගේ ප්‍රතිලාභ සඳහා යටත් වන කුපන් බැඳුම්කරවල දී නම් සම්පූර්ණයෙන් ගෙවා නිමි වටිනාකම හෝ පොලී නොගෙවන කුපන් බැඳුම්කරවල දී නම් ගෙවා නිමි අගය සහ උපවිත පොලිය.
- (iii) අවම මූලික කල්පිරීමේ කාලය වසර 5 කි.
- (iv) ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව අනුමැතියකින් තොරව කලින් නැවත ගෙවීමක් හෝ නිදහස් කිරීමක් හෝ සිදු නොකළ යුතු ය.
- (v) ප්‍රාග්ධනය ලෙස ගණනය කළ ප්‍රමාණය කල්පිරීමට ප්‍රථම වර්ෂ 4 ක කාලයක් තුළ දී වර්ෂයකට 1/5 ක් බැගින් වටිටම් කළයුතු වේ.
- (vi) මුළු අනුමත යටත් කාලීන ණය මුළු පළමු පෙළ ප්‍රාග්ධනයෙන් 50% ට නොවැඩි විය යුතු වේ.
- (vii) විවක්ෂණ පදනම මත ශ්‍රී ලංකා මහ බැංකුව නියම කරනු ලබන වෙනත් ඕනෑම කොන්දේසි.

2006 අංක 46 බැංකු පනතින් අවසන්වරට සංශෝධනය කරන ලද 1988 අංක 30 දරන බැංකු පනතේ 76 ඒ (1) වගන්තිය යටතේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කළ විධානය.

අත්සන් කළේ/නිවාඩි අස්ත් ලෙස්ලි කබරාල්  
අධිපති

2007 මැයි මස 23 වැනි දින  
කොළඹ දීය.

**විධානයන්**  
**2007 අංක 6 දරන බැංකු පනත් විධානයන්**  
**ප්‍රාග්ධන ප්‍රමාණනා අනුපාතය පවත්වාගෙන යාම**

2006 අංක 46 දරන බැංකු පනතින් අවසන් වරට සංශෝධනය කරන ලද 1988 අංක 30 දරන බැංකු පනතේ 76 ඒ (1) වගන්තියෙන් පවරන ලද බලතලවලට අනුව මුදල් මණ්ඩලය විසින් 2001 දෙසැම්බර් 21 දින නිකුත් කරන ලද බලපත්‍රලාභී



විශේෂිත බැංකු විසින් ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය පවත්වාගෙන යාම පිළිබඳ විධානයන්ගේ 1 වන උපග්‍රන්ථය සංශෝධනය කිරීම සඳහා මුදල් මණ්ඩලය විසින් පහත සඳහන් විධානයන් නිකුත් කරනු ලැබේ.

- 1. ආ කොටසේ 3 වන පෝර්මයේ 32 වන අයිතමයට පසුව "32.අ අනුමත නිත්‍ය ණය ප්‍රාග්ධන උපකරණ" ලෙස නව අයිතමයක් ඇතුළත් කිරීම.
- 2. ඇ කොටසේ 32 වන අයිතමයට පසුව පහත අයිතමය ඇතුළත් කිරීම.

32.අ අනුමැතියලත් නිත්‍ය ණය ප්‍රාග්ධන උපකරණ

සපුරාණ නිත්‍ය ණය ප්‍රාග්ධන උපකරණ පහත සඳහන් කොන්දේසි සපුරා තිබිය යුතු ය.

- (i) ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා තිබීම;
- (ii) එවැනි උපකරණ සඳහා කල්පිරීමේ කාලයක් නොතිබිය යුතු ය,
- (iii) සුරැකුම් රහිත, සම්පූර්ණයෙන් ගෙවා නිමි සහ ණය හිමියන්ගේ හිමිකම් වලට යටත් විය යුතු ය.
- (iv) නිත්‍ය ණය ප්‍රාග්ධන උපකරණ නිකුත් කරන බැංකුව පහත අවස්ථාවන්වල දී පොලී ගෙවීමට බැඳී නොසිටින බවට වගන්තියක් එම ණය උපකරණවල ඇතුළත් විය යුතු ය.
  - (අ) ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය පිළිබඳ වූ විධානයන්ට අනුව බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය අවම නියාමන අවශ්‍යතාවයට වඩා අඩු මට්ටමක තිබීම ; හෝ
  - (ආ) අදාල පොලී ගෙවීම හේතුවෙන් බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය, අවම ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතයට වඩා පහත වැටීම සහ
  - (ඇ) එලෙස නොගෙවන පොලිය අනාගතයේ ගෙවීම සඳහා සම්පූර්ණ වීමක් හෝ උපවින වීමක් සිදු නොවිය යුතු ය.
- (v) නිකුත් කර වසර 10 කට පසු ණය නැවත කැඳවීමේ විකල්ප බලයක් එම උපකරණ තුළ අඩංගු විය හැකිය. එම බලය ක්‍රියාත්මක විය හැක්කේ මහ බැංකුවේ පූර්ව ලිඛිත අවසරය ලබා ඇත්නම් පමණි.
- (vi) පළමු පෙළ ප්‍රාග්ධනය ලෙස අනුමත මුළු නිත්‍ය ණය, මුළු පළමු පෙළ ප්‍රාග්ධනයෙන් 15% කට වඩා වැඩි නොවිය යුතු ය;
- (vii) විවක්ෂණ පදනම මත ශ්‍රී ලංකා මහ බැංකුව නියම කරනු ලබන වෙනත් ඕනෑම කොන්දේසි.

- 3. ඇ කොටසේ 38 වන අයිතමය ඉවත් කර ඒ වෙනුවට පහත අයිතමය ඇතුළත් කිරීම.

38. දෙමුහුන් (ණය/ස්කන්ධ) ප්‍රාග්ධන උපකරණ

ස්කන්ධ ප්‍රාග්ධනයෙහි සහ ණයෙහි වන ඇතැම් ලක්ෂණ ඒකාබද්ධවීමකින් වන ප්‍රාග්ධන උපකරණ එනම්, නිදහස් කළ නොහැකි වරණීය කොටස්, සම්පූර්ණ නිදහස් කළ හැකි වරණීය කොටස් යනාදිය සහ පහත සඳහන් ලක්ෂණ තිබිය යුතු වේ.

- (i) ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා තිබීම;
- (ii) සුරැකුම් රහිත, සම්පූර්ණයෙන් ගෙවා නිමි සහ ණය හිමියන්ගේ හිමිකම්වලට යටත් විය යුතු ය.
- (iii) අවුරුදු 5 කට වඩා අඩු කාලයක දී හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව අනුමැතියකින් තොරව හෝ නිදහස් කළ නොහැකි වීම;
- (iv) වෙළෙඳාම අත්හිටුවීමට බැංකුව බන්ධනය කිරීමකින් තොරව අලාභ සඳහා දායක විය හැකිවීම.
- (v) පොලී ගෙවීමක් සඳහා බැංකුවේ ලාභදායකත්වය සහයෝගය නොදක්වන විට විලම්බිත විය හැකි පොලී ගෙවීමට බැඳීම.
- (v i) විවක්ෂණ පදනම මත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කරන ලද වෙනත් ඕනෑම කොන්දේසි.

- 4. ඇ කොටසේ 40 වන අයිතමය ඉවත් කිරීම සහ පහත අයිතමය මගින් ප්‍රතිස්ථාපනය කිරීම.

40. අනුමත යටත් කාලීන ණය.

පහත සඳහන් කොන්දේසි සපුරාලන අනුමත යටත් කාලීන ණය:

- (i) දෙවන පෙළ ප්‍රාග්ධනයේ ඇතුළත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා තිබීම.
- (ii) සුරැකුම් රහිත සහ ණය හිමියන්ගේ ප්‍රතිලාභ සඳහා යටත් වන කුපන් බැඳුම්කරවල දී නම් සම්පූර්ණයෙන් ගෙවා නිමී වටිනාකම හෝ පොලී නොගෙවන කුපන් බැඳුම්කරවල දී නම් ගෙවා නිමී අගය සහ උපචිත පොලිය.
- (iii) අවම මූලික කල්පිරීමේ කාලය වසර 5 කි.
- (iv) ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව අනුමැතියකින් තොරව කලින් නැවත ගෙවීමක් හෝ නිදහස් කිරීමක් හෝ සිදු නොකළ යුතු ය.
- (v) ප්‍රාග්ධනය ලෙස ගණනය කළ ප්‍රමාණය කල්පිරීමට ප්‍රථම වර්ෂ 4 ක කාලයක් තුළ දී වර්ෂයකට 1/5 ක් බැගින් වට්ටම් කළයුතු වේ.
- (vi) මුළු අනුමත යටත් කාලීන ණය මුළු පළමු පෙළ ප්‍රාග්ධනයෙන් 50% ට නොවැඩි විය යුතු වේ.
- (vii) විවක්ෂණ පදනම මත ශ්‍රී ලංකා මහ බැංකුව නියම කරනු ලබන වෙනත් ඕනෑම කොන්දේසි.

සංශෝධනය කරන ලද 1988 අංක 30 දරන බැංකු පනතේ 46(1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානයන්

නිවාඩ අණිත් ලෙස්ලි කබරාල්  
මහ බැංකු අධිපති

කොළඹ  
2007 නොවැම්බර් 01

**විධානයන්**  
**2007 අංක 7 දරන බැංකු පනත් විධානයන්**  
**ණය පහසුකම් සලසාදීමේ උපරිම සීමාව**

අවසන් වරට 2006 අංක 46 දරන බැංකු පනත මගින් සංශෝධනය කරන ලද 1988 අංක 30 දරන බැංකු පනතේ 46(1) වගන්තිය යටතේ පවරන ලද බලතලවලට අනුව මුදල් මණ්ඩලය පහත සඳහන් විධානයන් මෙයින් නිකුත් කර ඇත.

- |                       |    |  |
|-----------------------|----|--|
| හඳුන්වාදීම            | 1. | මෙම විධානයන් 2007 අංක 07 දරන බැංකු පනත් විධානයන් ලෙස නම් කරනු ලැබේ. මෙම විධානයන් වලට අදාළ වගන්තින් අවසන් වරට 2006 අංක 46 දරන බැංකු පනතින් සංශෝධනය කරන ලද 1988 අංක 30 දරන බැංකු පනතේ විධානයන් වනු ඇත.   |
| 46(1) යටතේ බලය පැවරීම | 2. | 46(1) වගන්තියට අනුව, බලපත්‍රලාභී වාණිජ බැංකුවලට හෝ ඕනෑම වර්ගයේ බලපත්‍රලාභී වාණිජ බැංකුවලට එම බැංකුවල ඕනෑම ආකාරයක ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විධානයන් නිකුත් කිරීමට මුදල් මණ්ඩලයට බලය පවරා ඇත. ඒ අනුව ණය පහසුකම් සලසාදීමේ උපරිම සීමාවට අදාළව බලපත්‍රලාභී වාණිජ බැංකුවලට එම බැංකු විසින් සිදු කළයුතු පරිදි <ul style="list-style-type: none"> <li>(i) කිසියම් තනි සමාගමකට, පොදු සංස්ථාවකට, ආයතනයකට, පුද්ගලයන්ගෙන් සැදුම්ලත් සංගමයකට හෝ පුද්ගලයෙකුට</li> <li>(ii) (අ) පුද්ගලයෙකුට, සමීප ඥාතියෙකුට හෝ ඔහු සමග සැලකිය යුතු ඇල්මක් ඇති සමාගමකට හෝ ආයතනයකට;</li> </ul> (ආ) සමාගමක් සහ :- <ul style="list-style-type: none"> <li>(අඅ) එහි පාලන සමාගම් ;</li> <li>(අආ) එහි පාලන සමාගමක් ;</li> <li>(අඇ) එහි ආශ්‍රිත සමාගමක් ;</li> <li>(අඈ) එහි පාලන සමාගමෙහි පාලන සමාගමක් ; හෝ</li> <li>(අඉ) එම සමාගමේ සැලකිය යුතු ඇල්මක් ඇති සමාගමක් හෝ එහි පාලන සමාගම හෝ එහි පාලන සමාගමේ පාලන සමාගමක් වන එක් සමාගමකට මුදල් මණ්ඩලය විධානයන් නිකුත් කර ඇත.</li> </ul> |

- ඉහත පරිච්ඡේද 2(i)සහ2(ii) හි සඳහන් ගනුදෙනුකරුවන්ට ණය පහසුකම් සපයා දීමේ උපරිම සීමාව
3. බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් 7, 8 සහ 9 යන විධානයන්ට යටත්ව ප්‍රදානය කරන ලද ණය පහසුකම් සඳහා උපරිම සීමාව බලපත්‍රලාභී වාණිජ බැංකුවෙහි ප්‍රාග්ධන පදනමෙන් පහත සඳහන් ප්‍රතිශතයන් ඉක්මවා නොයා යුතු ය.
    - (i) ඉහත 2(i) පරිච්ඡේදයෙහි සඳහන් ගනුදෙනුකරුවන්ට අදාළ 30% ක ප්‍රතිශතය.
    - (ii) ඉහත 2(ii) පරිච්ඡේදයෙහි සඳහන් ගනුදෙනුකරුවන්ට අදාළ 33% ක ප්‍රතිශතය.
  
  4. (1) ඉහත 3(ii) විධානයෙහි විධිවිධාන සපයා තිබියදීත්, ඉහත 2(ii) පරිච්ඡේදයට අදාළ ගනුදෙනුකරුවන්ට පහත 4(ii) විධානයෙහි නියම කර ඇති පරිදි පහත සඳහන් දෑ සඳහා නියම කරන ලද ලකුණුවල එකතුවෙහි පදනම මත බලපත්‍රලාභී වාණිජ බැංකුවෙහි , ප්‍රාග්ධන පදනමින් 33% ඉක්මවා ණය පහසුකම් සපයා දෙනු ලැබේ.
    - (i) ණය පහසුකම් සපයන බැංකුවේ ණය ශ්‍රේණිගත කිරීම් සහ ප්‍රාග්ධන අනුපාතය සහ,
    - (ii) ඉහත 2(ii) පරිච්ඡේදයෙහි සඳහන් ගනුදෙනුකරුවන්ගේ පාලක සමාගමෙහි ණය ශ්‍රේණිගත කිරීම. එසේ වුවද මෙම විධානය එලදායී කිරීමේ අරමුණ සඳහා ඉහත 2(ii) පරිච්ඡේදයෙහි උක්ත පරිදි සමාගම් අතර පවතින සම්බන්ධතාවයට අදාළව සමස්ත ණය පහසුකම් සලකා බැලීමේ දී පාලක සමාගමට මූලිකත්වය නොදී එම සමාගම්වලින් අවම ණය ශ්‍රේණිගත කිරීම සහිත සමාගමේ ශ්‍රේණිගත කිරීම සලකා බැලිය යුතු ය.
  
  - (2) ඉහත 4(1) විධානයට අදාළව ලකුණු දීම පහත පරිදි කළ යුතු ය.

බැංකුවේ ණය ශ්‍රේණිගත කිරීම	ගනුදෙනුකරුගේ ණය ශ්‍රේණිගත කිරීම	බැංකුවෙහි ප්‍රාග්ධන අනුපාතය	සෑම තීරුවක් සඳහාම නියම කරන ලද ලකුණු ගණන
AAA සිට AA- හෝ ඒ හා සමාන ශ්‍රේණියක්	AAA සිට AA- හෝ ඒ හා සමාන ශ්‍රේණියක්	12% වඩා වැඩි	1
A+සිට A- හෝ ඒ හා සමාන ශ්‍රේණියක්	A+සිට A- හෝ ඒ හා සමාන ශ්‍රේණියක්	11% - 12%	2
BBB+ හෝ ඒ හා සමාන ශ්‍රේණියක් හෝ ඊට පහළ ශ්‍රේණියක්	BBB+ හෝ ඒ හා සමාන ශ්‍රේණියක් සහ ඊට පහළ හෝ ශ්‍රේණිගත නොකරන ලද	10% - 11%	3

- (3) ඉහත 2(ii) පරිච්ඡේදයෙහි සඳහන් ගනුදෙනුකරුවෙකුට ඉහත 4(1) විධානය යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකුව විසින් ප්‍රදානය කරන ලද ණය පහසුකම් සපයාදීමේ උපරිම සීමාව බලපත්‍රලාභී වාණිජ බැංකුවේ ප්‍රාග්ධන පදනමෙන් පහත සඳහන් ප්‍රතිශතයන් ඉක්මවා නොයායුතු අතර, ඉහත 4(2) විධානයෙහි පෙන්වා ඇති වගුවේ දැක්වෙන පරිදි තීරු 3 ම සඳහා නියම කරන ලද ලකුණු වල එකතුව මත පදනම් වේ.
  - (i) ලකුණුවල එකතුව 3 සහ 5 අතර වේ නම් 40%
  - (ii) ලකුණුවල එකතුව 6 සහ 8 අතර වේ නම් 36%

- පුළුල් ණය පහසුකම්වල සමස්ත සීමාව
5. ශ්‍රී ලංකා රජය හැර ඉහත 2(i) සහ 2(ii) පරිච්ඡේදයන්හි සඳහන් ඕනෑම ආකාරයක ගනුදෙනුකරුවන්ට යම් නිශ්චිත දිනක දී බලපත්‍රලාභී වාණිජ බැංකුවේ ප්‍රාග්ධන පදනමින් 15% ඉක්මවා ප්‍රදානය කර ඇති ණය පහසුකම් එම ගනුදෙනුකරුවන්ට සපයන ලද ණය පහසුකම්වල හිඟ හිටි ප්‍රමාණයේ මුළු එකතුව ආසන්නතම පසුගිය මාසය අවසානයේ ශ්‍රී ලංකා රජය හැර සියලුම ගනුදෙනුකරුවන්ට බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ප්‍රදානය කළ ණය පහසුකම් වල හිඟ හිටි ප්‍රමාණයේ එකතුවෙන් 55% නොඉක්ම විය යුතු ය.

සඳහන් කරන ලද සීමාවන්ට අමතරව මුදල් මණ්ඩලය විසින් ණය පහසුකම් අනුමත කිරීම

- 6. (1) ඉහත 3 සහ 4 විධානයන්හි සඳහන්ව තිබියදීත්, මුදල් මණ්ඩලයේ පූර්ව අනුමැතියට යටත්ව 2(i) සහ 2(ii) පරිච්ඡේදයන්ට අදාළ ගනුදෙනුකරුවන් වර්ගයන්ට ඉහත 3 සහ 4 යන විධානයන් යටතේ සඳහන් කරන ලද උපරිම සීමාවට අමතර ණය පහසුකම් බලපත්‍රලාභී වාණිජ බැංකුවක් විසින් ප්‍රදානය කරනු ලැබේ. ජාතික ප්‍රමුඛත්වය සහ/හෝ ජාතික බැඳියාව සහ එවැනි වැඩි කරන ලද ණය පහසුකම්වලට නිරාවරණයවීම් මගින් පැන නගින විය හැකි අවදානමට මුහුණදීමට බලපත්‍රලාභී වාණිජ බැංකුවට ඇති හැකියාව යන කරුණු සැලකිල්ලට ගනිමින් එයට සුදුසු නියම හා කොන්දේසීන්ට යටත්ව අවස්ථානුකූලව මුදල් මණ්ඩලය විසින් එවැනි අනුමත කිරීම් කරනු ලැබේ. මුදල් මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමේ දී බලපත්‍රලාභී වාණිජ බැංකුවකට එවැනි ණය පහසුකම් තුළින් පැන නගින අවදානම ඇගයීමකට යටත්ව බලපත්‍රලාභී වාණිජ බැංකුව විසින් විස්තරාත්මක විච්ලේඛණයන් සිදුකර සහ එවැනි විච්ලේඛණයන් මුදල් මණ්ඩලයට සැපයිය යුතු ය.
- (2) (i) ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක් සමග සෘජුවම සම්බන්ධ වන ගනුදෙනුකරුවෙකුට (ගනුදෙනුකරුවන්ට) කොන්ත්‍රාත්තුවක් ප්‍රදානය කර ඇති විට,
- (ii) එවැනි ව්‍යාපෘතියකට අඩුම තරමින් අරමුදලින් 50% ක් ශ්‍රී ලංකාවෙන් පිටත අරමුදල් වලින් හෝ පහසුකම් සපයන ලද බැංකුව හැර බලපත්‍රලාභී බැංකුවලින් සැදුම්ලත් කණ්ඩායමක් විසින් ලබාදෙන විට,

යන වගන්තීන්ට යටත්ව,

ඉහත 6(1) විධානයට අදාළව, ව්‍යාපෘතියක් පුළුල් කිරීමට හෝ ආරම්භ කිරීම සඳහා මෙහි ඇමුණුම 1 ට අදාළව යටිතල පහසුකම් ව්‍යාපෘතිවලට සෘජුවම අරමුදල් දීමේ අරමුණ සඳහා ඉහත 2(i) සහ 2(ii) පරිච්ඡේදයන්හි සඳහන් ගනුදෙනුකරුවන් වර්ගයන්ට බලපත්‍රලාභී වාණිජ බැංකුවේ ප්‍රාග්ධන පදනමින් 50% දක්වා ණය පහසුකම් එම බැංකුව විසින් ප්‍රදානය කරනු ලැබේ.

3 සහ 4 විධානයන් යටතේ වන උපරිම සීමාවෙන් ණය පහසුකම් බැහැර කිරීම

- 7. ඉහත 2(i) සහ 2(ii) පරිච්ඡේදයන්හි සඳහන් යම් ගනුදෙනුකරුවන් වර්ගයකට ඉහත විධාන 3 සහ 4 යටතේ ප්‍රදානය කරන ලද උපරිම ණය පහසුකම් ප්‍රමාණය ගණනය කිරීමේ දී පහත සඳහන් ණය පහසුකම් අඩු කළ යුතු ය.
  - (1) මුදල්, රත්‍රන්, රජයේ සුරැකුම්පත්, මහ බැංකු සුරැකුම්පත්, භාණ්ඩාගාර ඇපකර, මහ බැංකු ඇපකර සහ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර සංවර්ධන සම්මේලනය හෝ බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකට පිළිගත හැකි වෙනත් ඕනෑම ජාත්‍යන්තර ආයතනයක ඇපකර සුරැකුම් ලෙස තබා ප්‍රදානය කළ ණය පහසුකම්.
  - (2) ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත සංස්ථාපිත ණය පහසුකම් සපයන බැංකුව හැර වෙනත් බැංකුවක් විසින් නිකුත් කරන ලද බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකට පිළිගත හැකි ඇපකරයක් හෝ සමාන උපකරණයක් සුරැකුම් ලෙස තබා ප්‍රධානය කළ ණය පහසුකම්, පහත කරුණුවලට යටත්ව,
    - (අ) AAA සිට A- හෝ ඊට සමාන ණය ශ්‍රේණිගත කිරීමක් සහිතව ඇපකර නිකුත් කළ බැංකු,
    - (ආ) AAA සිට AA- දක්වා හෝ ඊට සමාන ණය ශ්‍රේණිගත කිරීමක් සහිතව බැංකු ඇපකර සපයා ඇති විටක 80% ක් ද, A+ සිට A- හෝ ඊට සමාන ණය ශ්‍රේණිගත කිරීමක් වන විට 50% ක් ද ණය පහසුකම් ගණනය කිරීමේ දී මුළු ණය පහසුකම් ප්‍රමාණයෙන් ඉවත් කළ යුතු ය.
    - (ඇ) මෙවැනි සියලු අවස්ථාවලදී මුළු ණය පහසුකම්වල සමස්ත අගයෙන් බැහැර කළ හැකි උපරිම ප්‍රමාණය අදාළ බලපත්‍රලාභී වාණිජ බැංකුවේ ප්‍රාග්ධන පදනමින් 100% නොඉක්මවිය යුතු ය.
    - (ඈ) ඇපකර නිකුත් කරන බැංකුවේ අදාළ ණය ශ්‍රේණිගත කිරීම, ණය පහසුකම් සපයන අවස්ථාවට මාස 15 කට පෙර ලබාගෙන ඇති බවට ණය පහසුකම් සපයන බලපත්‍රලාභී වාණිජ බැංකුව සෑහීමකට පත්විය යුතු අතර එම ණය

ශ්‍රේණිගත කිරීමේ යම් වෙනසක් ඇතිවන්නේ නම් ඒ අනුව ණය පහසුකම් හැකි ඉක්මණින් සංශෝධනය කළයුතු ය.

3 සහ 4 විධානයන් යටතේ උපරිම සීමාවෙන් බැහැර පුද්ගලයින් / ආයතන

- 8. මෙම විධානයන්හි සඳහන් උපරිම ණය සීමාවන් පහත සඳහන් පුද්ගලයින්ට/ ආයතනවලට අදාළ නොවේ.
  - (i) ශ්‍රී ලංකා රජය
  - (ii) මෙම විධානයේ දින සිට වසර 2 ක උපරිම කාලයක් සඳහා ලංකා බැංකු තෙල් සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය.
  - (iii) වසර 2 කට වඩා අඩු ගිවිසුම්ගත කල්පිරීමක් සහිතව ණය ප්‍රදානය කළ අනෙකුත් බලපත්‍රලාභී බැංකු.

ණය පහසුකම් සමාලෝචනය

- 9. මෙම විධානයන්හි අරමුණු සඳහා පහත සඳහන් නිර්වචනයන් අදාළ වේ.
  - (i) ණය පහසුකම් : බැංකු පනතේ 8 වන වගන්තියේ සඳහන් හා නිර්වචනය කර ඇති පරිදි, ණය පහසුකම් යන්නෙන් පහත සඳහන් පරිදි වන ණය නිරාවරණයන් හා ආයෝජන නිරාවරණයන් අදහස් වේ.
    - (අ) ණය නිරාවරණයන් යන්නට ඕනෑම ණයක්, අයිරාවක් හෝ කුලී පිට ගැනුම්, මූල්‍ය කල්බදු ඇතුළත් අත්තිකාරමක් සහ ණය සුරැකුම්වලට එදිරිව වන ප්‍රතිලෝම ප්‍රතිමිලදී ගැනුම් ගිවිසුම් සහ ඕනෑම ණයක්, අයිරාවක්, හෝ අත්තිකාරමක් හෝ අසම්භාව්‍ය වගකීමක් භාරගැනීමට එකඟත්වයක් ඇතුළත් වෙනත් ඕනෑම පහසුකමක් ආදී සියලු ශේෂ පත්‍රයෙන් බැහැර ණය පහසුකම් ඇතුළත් වේ.
    - (ආ) ආයෝජන නිරාවරණයන් යන්නට හිමිකම් ආයෝජන (සාමාන්‍ය කොටස් පමණක්) හැර, සියලුම මූල්‍ය ආයෝජන ඇතුළත් වේ.
  - (ii) ණය පහසුකම් ප්‍රමාණය : ශේෂ පත්‍රය තුළ ණය පහසුකම් හා ශේෂ පත්‍රයෙන් බැහැර ණය පහසුකම්වල එකතුව ණය පහසුකම් ප්‍රමාණය වේ.
    - (අ) ශේෂ පත්‍රය මත ණය පහසුකම් ප්‍රමාණය : ඕනෑම දෙන ලද අවස්ථාවක පවත්නා ණය පහසුකම් සීමාවේ එකතුව හෝ සියලුම ණය පහසුකම්වල හිඟ හිටි ප්‍රමාණයේ එකතුව යන දෙකින් ඉහළ අගය ශේෂ පත්‍රය තුළ ණය පහසුකම් යන්නෙන් අදහස් වේ. මුළුමනින්ම ලබාගන්නා ලද කාලීන ණය සම්බන්ධයෙන් වන විට ණය පහසුකම් ප්‍රමාණය ලෙස හිඟ හිටි ණය පහසුකම් ප්‍රමාණය ගණන් ගත යුතු ය.
    - (ආ) ශේෂ පත්‍රයෙන් බැහැර ණය පහසුකම් ප්‍රමාණය : ඕනෑම දෙන ලද අවස්ථාවක පවත්නා ණය පහසුකම් සීමාවේ එකතුවේ ණය පරිවර්තන ප්‍රමාණය හෝ ණය පහසුකම්වල හිඟහිටි ප්‍රමාණය යන දෙකින් ඉහළ අගය, ශේෂ පත්‍රයෙන් බැහැර ණය පහසුකම් ප්‍රමාණය යන්නෙන් අදහස් වේ.
  - (iii) හිඟ හිටි ණය පහසුකම් ප්‍රමාණය : ශේෂ පත්‍රය තුළ හිඟ හිටි ණය පහසුකම්වල එකතුව හා ශේෂ පත්‍රයෙන් බැහැර හිඟ හිටි ණය පහසුකම්වල එකතුව, හිඟ හිටි ණය පහසුකම් ප්‍රමාණය වේ.
    - (අ) ශේෂ පත්‍රය තුළ හිඟ හිටි ණය පහසුකම් : ශේෂ පත්‍රය තුළ හිඟ හිටි ණය පහසුකම් වනුයේ හිඟ හිටි ප්‍රාග්ධනයේ ප්‍රමාණයයි.
    - (ආ) ශේෂ පත්‍රයෙන් බැහැර හිඟ හිටි ණය පහසුකම් : ශේෂ පත්‍රයෙන් බැහැර හිඟ හිටි ණය පහසුකම් වනුයේ ශේෂ පත්‍රයෙන් බැහැර හිඟ හිටි ණය පහසුකම්වල ණය පරිවර්තන ප්‍රමාණයයි.
  - (iv) ණය ශ්‍රේණිගත කිරීම : ණය ශ්‍රේණිගත කිරීම මෙහි ඇමුණුම 2 හි ලැයිස්තුගත කරන ලද ණය ශ්‍රේණිගත කරන ආයතනයකින් ලබාගත් ණය ශ්‍රේණිගත කිරීමක් විය යුතු අතර, එය ණය පහසුකම් සපයන දිනට මාස 15 ඇතුළත ලබාගන්නා ලද ණය ශ්‍රේණිගත කිරීමක් විය යුතු ය.



- (v) ප්‍රාග්ධන අනුපාතය සහ ප්‍රාග්ධන පදනම: ප්‍රාග්ධන අනුපාතය ගණනය කිරීමේ දී දක්වන ලද ප්‍රාග්ධන අනුපාතය සහ ප්‍රාග්ධන පදනම ඇතුළත් කළයුතු අතර, ඒවා බලපත්‍රලාභී වාණිජ බැංකුවේ බාහිර විගණකවරයකු විසින් සහතික කිරීමකට යටත්ව පෙර මූල්‍ය වර්ෂයේ හෝ පෙර කාර්තුවේ හෝ අදාළ කාර්තුවට පෙර ආසන්නතම කාර්තුව අවසානයේ පවතින ඒවා විය යුතු ය.
- (vi) ශේෂ පත්‍රයෙන් බැහැර ණය පරිවර්තන ප්‍රමාණය : ප්‍රාග්ධන අනුපාතය ගණනය කිරීමේ දී ශේෂ පත්‍රයෙන් බැහැර ණය පහසුකම්වලට අදාළ ණය පරිවර්තන සාධක භාවිතා කරමින් ගණනය කරන ලද ණය පරිවර්තන ප්‍රමාණය අදාළ වේ.

සංක්‍රාන්තීය සඳහා විධිවිධාන

- 10. (1) අදාළ ණය පහසුකම් සීමාව අඩු වූ විටෙක ගනුදෙනුකරුවෙකුට ප්‍රදානය කළ ණය පහසුකම් සංශෝධනය කළ යුතු අවස්ථාවක දී, ඊළඟ ණය පහසුකම් සමාලෝචන දිනයේ හෝ මාස 6 ක් ඇතුළත යන දෙකින් පළමුව එළඹෙන අවස්ථාවේ අදාළ ප්‍රදානය කළ ණය පහසුකම් සංශෝධනය කළ යුතු ය.
- (2) යම් කිසි ආයතනික ගනුදෙනුකරුවන් අතර ඒකාබද්ධ වීමක් හෝ අත්කර ගැනීමක් සිදුවීමේ ප්‍රතිඵලයක් වශයෙන් පවත්නා ණය පහසුකම් අදාළ උපරිම සීමාව ඉක්මවා යන විටෙක, එවැනි ඒකාබද්ධ වීමක් හෝ අත්කර ගැනීමක් සිදු වූ දින සිට මාස 6 ක කාලසීමාවක් ඇතුළත එම ණය පහසුකම් ප්‍රමාණය අදාළ උපරිම සීමාවට ඇතුළත් වන පරිදි අඩු කිරීමට බලපත්‍රලාභී වාණිජ බැංකුව කටයුතු කළ යුතු ය.

විධානයන් සමග අනුකූලවීම සුරක්ෂිත කිරීමට පියවර

- 11. මෙම විධානයේ දිනට ඉහත 2 (i) සහ 2 (ii) පරිච්ඡේදයන්හි සඳහන් ඕනෑම ගනුදෙනුකරුවන් වර්ගයකට ප්‍රදානය කරන ලද ණය පහසුකමක් සම්බන්ධයෙන් මෙම විධානයේ උපරිම සීමාව හෝ සමස්ත සීමාව යන අනුමත සීමාවන් ඉක්මවන්නේ නම්, මෙම විධානයේ දින සිට මාස 3 ක් ඉක්මයාමට ප්‍රථම අනුමත සීමාව තෙක් ණය පහසුකම අඩු කිරීමට බලපත්‍රලාභී වාණිජ බැංකු කටයුතු කළ යුතු ය.

පෙර විධිවිධාන අහෝසි කිරීම

- 12. බලපත්‍රලාභී වාණිජ බැංකුවක් මෙම විධානයට පටහැනිව කටයුතු කර අති බව මුදල් මණ්ඩලය තීරණය කළ විටෙක දී සහ එවැනි පටහැනිවීම් තීරණ බැංකුවට දැනුම්දුන් විටෙක අදාළ පටහැනිවීම් නිවැරදි කරන තෙක් සහ එම නිවැරදි කිරීම් බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ විසින් අනුමත කරන තෙක් ලාභාංශ ගෙවීමෙන් හා ලාභ නැවත සිය රටට යැවීමෙන් අදාළ වාණිජ බැංකුව වැළකී සිටිය යුතු ය.
- 13. මේ අනුව 2007 පෙබරවාරි 20 දිනැති උපරිම ණය පහසුකම් ප්‍රමාණය සම්බන්ධයෙන් වන 2007 අංක 3 දරන බැංකු පනත් විධානයන් අහෝසි වේ.

ඇමුණුම 1

**විධානයන්**  
**2007 අංක 7 දරණ බැංකු පනත් විධානයන්**  
**ණය පහසුකම් සලසාදීමේ උපරිම සීමාව**  
**යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා නාථ්‍යායකයන්**

සංවර්ධනය කිරීම හෝ ක්‍රියාත්මක කිරීම සහ පවත්වාගෙන යාම හෝ සංවර්ධනය කිරීම, ක්‍රියාත්මක කිරීම, උසස් කිරීම සහ පහත දක්වා ඇති ඕනෑම යටිතල පහසුකමක් සැපයීම සම්බන්ධයෙන් වන ඕනෑම ව්‍යාපෘතියක් ඉහත විධානයේ 6(2) විධානය යටතේ ණය පහසුකම් සඳහා යෝග්‍ය වේ. එහෙත් මෙම විධානයේ ණය පහසුකම් යන්නට ව්‍යාපෘතියේ ඍජු පිරිවැය ආවරණය කිරීමේ අරමුණ ඇතිව ලබාගත් ණය පහසුකමක් විය යුතු අතර, මීට අනෙකුත් බැංකු හෝ මූල්‍ය ආයතන විසින් දැනටමත් ලබා දී ඇති ණය පහසුකමකට අදාළ යම් ආපසු ගෙවීමක් හෝ දැනටමත් ක්‍රියාත්මක ව්‍යාපෘතියක් මිල දී ගැනීමට අදාළ පිරිවැය සපුරාලීමක් ඇතුළත් නොකළ යුතු ය.

- (i) කඩවත් මාර්ගයන් ඇතුළු මාර්ගයක්, පාලමක් හෝ දුම්රිය පද්ධතියක්.
- (ii) මහා මාර්ග ව්‍යාපෘතියකට අදාළ අනෙකුත් කටයුතු ද ඇතුළත්ව මහා මාර්ග ව්‍යාපෘතියක්.
- (iii) වරායක්, ගුවන් තොටුපළක්, අභ්‍යන්තර වාරිමාර්ගයක් හෝ අභ්‍යන්තර වරායක්.
- (iv) ජලසම්පාදන ව්‍යාපෘතියක්, වාරිමාර්ග ව්‍යාපෘතියක්, ජල පවත්වා පද්ධතියක්, සනීපාරක්ෂක හා අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධතියක් හෝ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියක්.
- (v) ගුවන් විදුලි තරංග පිට කිරීම, ජාල දුරකථන පද්ධති, ජාල හා අන්තර්ජාල සේවා ඇතුළත් මූලික හෝ ජංගම විදුලි සංදේශ සේවා.
- (vi) කාර්මික උද්‍යාන හෝ විශේෂ ආර්ථික කලාප.
- (vii) විදුලි උත්පාදනය හෝ විදුලි උත්පාදනය හා බෙදා හැරීම.
- (viii) නව සම්ප්‍රේෂණ හෝ බෙදා හැරීමේ මාර්ග අතුරා බලශක්තිය සම්ප්‍රේෂණය කිරීම හෝ බෙදා හැරීම.
- (ix) කෘෂි සැකසුම් හෝ කෘෂි කාර්මික යෙදවුම් සැපයීමේ කටයුතුවල නිරත ව්‍යාපෘතිවලට අදාළ ඉදිකිරීම්.
- (x) අධ්‍යාපනික ආයතන හා රෝහල් ඉදිකිරීම්.
- (xi) කලින් කලට මුදල් මණ්ඩලය විසින් සඳහන් කරන වෙනත් ඕනෑම යටිතල පහසුකම් ව්‍යාපෘතියක්.

ඇමුණුම 2

**විධානයන්**  
**2007 අංක 7 දරණ බැංකු පනත් විධානයන්**  
**ණය පහසුකම් සලසාදීමේ උපරිම සීමාව**  
**මුදල් මණ්ඩලය පිළිගත් ණය ශ්‍රේණි කිරීමේ ආයතනවල ලැයිස්තුව**

1. ෆිච් රේටිංග්ස් ලංකා ලිමිටඩ්
2. ලංකා රේටිංග්ස් ඒජන්සි ලිමිටඩ්
3. ස්ටැන්ඩර්ඩ් ඇන්ඩ් පුර්ස්
4. මුඩ්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සර්විස්
5. ක්‍රෙඩිට් රේටිංග් ඉන්ෆෝමේෂන් සර්විසස් ඔෆ් ඉන්ඩියා (CRISIL)
6. ඉන්වෙස්ට්මන්ට් ඉන්ෆෝමේෂන් ඇන්ඩ් ක්‍රෙඩිට් රේටිංග් ඒජන්සි (ICRA)
7. ෆිච් රේටිංග්ස් ඉන්දියා ලිමිටඩ්
8. පකිස්ථාන් ඉන්ටර්නැෂනල් ෆිච් රේටිංග් ඒජන්සි
9. රේටිංග් ඒජන්සි මැලේසියා
10. ජපාන් ක්‍රෙඩිට් රේටිංග් ඒජන්සි ලිමිටඩ්
11. කලින් කලට මුදල් මණ්ඩලයට පිළිගත හැකි වෙනත් ඕනෑම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්

සංශෝධනය කරන ලද 1988 අංක 30 දරන බැංකු පනතේ 76ඒ(1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානයන්

නිවාඩ අණන් ලෙස්ලි කබිරාල්  
මහ බැංකු අධිපති

කොළඹ  
2007 නොවැම්බර් 01

**විධානයන්**  
**2007 අංක 8 දරන බැංකු පනත් විධානයන්**  
**ණය පහසුකම් සලසාදීමේ උපරිම සීමාව**

අවසන් වරට 2006 අංක 46 දරන බැංකු පනත මගින් සංශෝධනය කරන ලද 1988 අංක 30 දරන බැංකු පනතේ 76ඒ(1) වගන්තිය යටතේ පවරන ලද බලතලවලට අනුව මුදල් මණ්ඩලය පහත සඳහන් විධානයන් මෙයින් නිකුත් කර ඇත.

- |   |        |  |
|---|--------|--|
| හඳුන්වාදීම  | 1.     | මෙම විධානයන් 2007 අංක 08 දරන බැංකු පනත් විධානයන් ලෙස නම් කරනු ලැබේ. මෙම විධානයන් වලට අදාළ වගන්තීන් අවසන් වරට 2006 අංක 46 දරන බැංකු පනතින් සංශෝධනය කරන ලද 1988 අංක 30 දරන බැංකු පනතේ විධානයන් වනු ඇත.   |
| 76ඒ (1) යටතේ බලය පැවරීම   | 2.     | 76ඒ(1) වගන්තියට අනුව, බලපත්‍රලාභී විශේෂිත බැංකුවලට හෝ ඕනෑම වර්ගයේ බලපත්‍රලාභී විශේෂිත බැංකුවලට එම බැංකුවල ඕනෑම ආකාරයක ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විධානයන් නිකුත් කිරීමට මුදල් මණ්ඩලයට බලය පවරා ඇත. ඒ අනුව ණය පහසුකම් සලසාදීමේ උපරිම සීමාවට අදාළව බලපත්‍රලාභී විශේෂිත බැංකුවලට එම බැංකු විසින් සිදු කළයුතු පරිදි <ul style="list-style-type: none"> <li>(i) කිසියම් තනි සමාගමකට, පොදු සංස්ථාවකට, ආයතනයකට, පුද්ගලයන්ගෙන් සැදුම්ලත් සංගමයකට හෝ පුද්ගලයෙකු</li> <li>(ii) (අ) පුද්ගලයෙකුට, සමීප ඥාතියෙකුට හෝ ඔහු සමග සැලකිය යුතු ඇල්මක් ඇති සමාගමකට හෝ ආයතනයකට;</li> <li>(ආ) සමාගමක් සහ :-             <ul style="list-style-type: none"> <li>(අඅ) එහි පාලන සමාගමි ;</li> <li>(අආ) එහි පාලන සමාගමක් ;</li> <li>(අඇ) එහි ආශ්‍රිත සමාගමක් ;</li> <li>(අඈ) එහි පාලන සමාගමෙහි පාලන සමාගමක් ; හෝ</li> <li>(අඉ) එම සමාගමේ සැලකිය යුතු ඇල්මක් ඇති සමාගමක් හෝ එහි පාලන සමාගම හෝ එහි පාලන සමාගමේ පාලන සමාගමක් වන එක් සමාගමකට මුදල් මණ්ඩලය විධානයන් නිකුත් කර ඇත.</li> </ul> </li> </ul> |
| ඉහත පරිච්ඡේද 2(i)සහ2(ii) හි සඳහන් ගනුදෙනුකරුවන්ට ණය පහසුකම් සපයා දීමේ උපරිම සීමාව | 3.     | බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් 7, 8 සහ 9 යන විධානයන්ට යටත්ව ප්‍රදානය කරන ලද ණය පහසුකම් සඳහා උපරිම සීමාව බලපත්‍රලාභී විශේෂිත බැංකුවෙහි ප්‍රාග්ධන පදනමෙන් පහත සඳහන් ප්‍රතිශතයන් ඉක්මවා නොයා යුතු ය. <ul style="list-style-type: none"> <li>(i) ඉහත 2(i) පරිච්ඡේදයෙහි සඳහන් ගනුදෙනුකරුවන්ට අදාළ 30% ක ප්‍රතිශතය.</li> <li>(ii) ඉහත 2(ii) පරිච්ඡේදයෙහි සඳහන් ගනුදෙනුකරුවන්ට අදාළ 33% ක ප්‍රතිශතය.</li> </ul>   |
|   | 4. (1) | ඉහත 3(ii) විධානයෙහි විධිවිධාන සපයා තිබියදීත්, ඉහත 2(ii) පරිච්ඡේදයට අදාළ ගනුදෙනුකරුවන්ට පහත 4(ii) විධානයෙහි නියම කර ඇති පරිදි පහත සඳහන් දෑ සඳහා නියම කරන  |



ලද ලකුණුවල එකතුවෙහි පදනම මත බලපත්‍රලාභී විශේෂිත බැංකුවෙහි ප්‍රාග්ධන පදනමින් 33% ඉක්මවා ණය පහසුකම් සපයා දෙනු ලැබේ.

- (i) ණය පහසුකම් සපයන බැංකුවේ ණය ශ්‍රේණිගත කිරීම් සහ ප්‍රාග්ධන අනුපාතය සහ,
- (ii) ඉහත 2 (ii) පරිච්ඡේදයෙහි සඳහන් ගනුදෙනුකරුවන්ගේ පාලක සමාගමෙහි ණය ශ්‍රේණිගත කිරීම. එසේ වුවද මෙම විධානය එලදායී කිරීමේ අරමුණ සඳහා ඉහත 2(ii) පරිච්ඡේදයෙහි උක්ත පරිදි සමාගම් අතර පවතින සම්බන්ධතාවයට අදාළව සමස්ත ණය පහසුකම් සලකා බැලීමේ දී පාලක සමාගමට මූලිකත්වය නොදී එම සමාගම්වලින් අවම ණය ශ්‍රේණිගත කිරීම සහිත සමාගමේ ශ්‍රේණිගත කිරීම සලකා බැලිය යුතු ය.

(2) ඉහත 4(1) විධානයට අදාළව ලකුණු දීම පහත පරිදි කළ යුතු ය.

බැංකුවේ ණය ශ්‍රේණිගත කිරීම	ගනුදෙනුකරුගේ ණය ශ්‍රේණිගත කිරීම	බැංකුවෙහි ප්‍රාග්ධන අනුපාතය	සෑම තීරුවක් සඳහාම නියම කරන ලද ලකුණු ගණන
AAA සිට AA- හෝ ඒ හා සමාන ශ්‍රේණියක්	AAA සිට AA- හෝ ඒ හා සමාන ශ්‍රේණියක්	12% වඩා වැඩි	1
A+ සිට A- හෝ ඒ හා සමාන ශ්‍රේණියක්	A+ සිට A- හෝ ඒ හා සමාන ශ්‍රේණියක්	11% - 12%	2
BBB+ හෝ ඒ හා සමාන ශ්‍රේණියක් හෝ ඊට පහළ ශ්‍රේණියක්	BBB+ හෝ ඒ හා සමාන ශ්‍රේණියක් සහ ඊට පහළ හෝ ශ්‍රේණිගත නොකරන ලද	10% - 11%	3

(3) ඉහත 2 (ii) පරිච්ඡේදයෙහි සඳහන් ගනුදෙනුකරුවෙකුට ඉහත 4(1) විධානය යටතේ බලපත්‍රලාභී විශේෂිත බැංකුව විසින් ප්‍රදානය කරන ලද ණය පහසුකම් සපයාදීමේ උපරිම සීමාව බලපත්‍රලාභී විශේෂිත බැංකුවේ ප්‍රාග්ධන පදනමෙන් පහත සඳහන් ප්‍රතිශතයන් ඉක්මවා නොයායුතු අතර, ඉහත 4(2) විධානයෙහි පෙන්වා ඇති වගුවේ දැක්වෙන පරිදි තීරු 3 ම සඳහා නියම කරන ලද ලකුණු වල එකතුව මත පදනම් වේ.

- (i) ලකුණුවල එකතුව 3 සහ 5 අතර වේ නම් 40%
- (ii) ලකුණුවල එකතුව 6 සහ 8 අතර වේ නම් 36%

5. ශ්‍රී ලංකා රජය හැර ඉහත 2 (i) සහ 2 (ii) පරිච්ඡේදයන්හි සඳහන් ඕනෑම ආකාරයක ගනුදෙනුකරුවන්ට යම් නිශ්චිත දිනක දී බලපත්‍රලාභී විශේෂිත බැංකුවේ ප්‍රාග්ධන පදනමින් 15% ඉක්මවා ප්‍රදානය කර ඇති ණය පහසුකම් එම ගනුදෙනුකරුවන්ට සපයන ලද ණය පහසුකම්වල හිඟ හිටි ප්‍රමාණයේ මුළු එකතුව ආසන්නතම පසුගිය මාසය අවසානයේ ශ්‍රී ලංකා රජය හැර සියලුම ගනුදෙනුකරුවන්ට බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් ප්‍රදානය කළ ණය පහසුකම් වල හිඟ හිටි ප්‍රමාණයේ එකතුවෙන් 55% නොඉක්ම විය යුතු ය.

සඳහන් කරන ලද සීමාවන්ට අමතරව මුදල් මණ්ඩලය විසින් ණය පහසුකම් අනුමත කිරීම

6. (1) ඉහත 3 සහ 4 විධානයන්හි සඳහන්ව තිබියදීත්, මුදල් මණ්ඩලයේ පූර්ව අනුමැතියට යටත්ව 2 (i) සහ 2(ii) පරිච්ඡේදයන්ට අදාළ ගනුදෙනුකරුවන් වර්ගයන්ට ඉහත 3 සහ 4 යන විධානයන් යටතේ සඳහන් කරන ලද උපරිම සීමාවට අමතර ණය පහසුකම් බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් විසින් ප්‍රදානය කරනු ලැබේ. ජාතික ප්‍රමුඛත්වය සහ/හෝ ජාතික බැඳියාව සහ එවැනි වැඩි කරන ලද ණය පහසුකම්වලට නිරාවරණයවීම් මගින් පැන නගින විය හැකි අවදානමට මුහුණදීමට බලපත්‍රලාභී විශේෂිත බැංකුවට ඇති හැකියාව යන කරුණු සැලකිල්ලට ගනිමින් එයට සුදුසු නියම හා කොන්දේසිවලට යටත්ව අවස්ථානුකූලව මුදල් මණ්ඩලය විසින් එවැනි

පුළුල් ණය පහ-  
සුකම්වල සමස්ත  
සීමාව

අනුමත කිරීම් කරනු ලැබේ. මුදල් මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමේ දී බලපත්‍රලාභී විශේෂිත බැංකුවකට එවැනි ණය පහසුකම් තුළින් පැන නගින අවදානම ඇගයීමකට යටත්ව බලපත්‍රලාභී විශේෂිත බැංකුව විසින් විස්තරාත්මක විභ්ලේෂණයන් සිදුකර සහ එවැනි විභ්ලේෂණයන් මුදල් මණ්ඩලයට සැපයිය යුතු ය.

සඳහන් කරන ලද  
සීමාවන්ට අමතරව  
මුදල් මණ්ඩලය විසින්  
ණය පහසුකම් අනුමත  
කිරීම

- (2) (i) ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් සමග සෘජුවම සම්බන්ධ වන ගනුදෙනුකරුවෙකුට (ගනුදෙනුකරුවන්ට) කොන්ත්‍රාත්තුවක් ප්‍රදානය කර ඇති විට,
- (ii) එවැනි ව්‍යාපෘතියකට අඩුම තරමින් අරමුදලින් 50% ක් ශ්‍රී ලංකාවෙන් පිටත අරමුදල් වලින් හෝ පහසුකම් සපයන ලද බැංකුව හැර බලපත්‍රලාභී බැංකුවලින් සැදුම්ලත් කණ්ඩායමක් විසින් ලබාදෙන විට,

යන වගන්තීන්ට යටත්ව,

ඉහත 6(1) විධානයට අදාළව, ව්‍යාපෘතියක් පුළුල් කිරීමට හෝ ආරම්භ කිරීම සඳහා මෙහි ඇමුණුම 1 ට අදාළව යටිතල පහසුකම් ව්‍යාපෘතිවලට සෘජුවම අරමුදල් දීමේ අරමුණ සඳහා ඉහත 2(i) සහ 2(ii) පරිච්ඡේදයන්හි සඳහන් ගනුදෙනුකරුවන් වර්ගයන්ට බලපත්‍රලාභී විශේෂිත බැංකුවේ ප්‍රාග්ධන පදනමින් 50% දක්වා ණය පහසුකම් එම බැංකුව විසින් ප්‍රදානය කරනු ලැබේ.

3 සහ 4 විධානයන්  
යටතේ වන උපරිම  
සීමාවෙන් ණය  
පහසුකම් බැහැර කිරීම

7. ඉහත 2(i) සහ 2(ii) පරිච්ඡේදයන්හි සඳහන් යම් ගනුදෙනුකරුවන් වර්ගයකට ඉහත විධාන 3 සහ 4 යටතේ ප්‍රදානය කරන ලද උපරිම ණය පහසුකම් ප්‍රමාණය ගණනය කිරීමේ දී පහත සඳහන් ණය පහසුකම් අඩු කළ යුතු ය.

- (1) මුදල්, රත්‍රන්, රජයේ සුරැකුම්පත්, මහ බැංකු සුරැකුම්පත්, භාණ්ඩාගාර ඇපකර, මහ බැංකු ඇපකර සහ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර සංවර්ධන සම්මේලනය හෝ බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකට පිළිගත හැකි වෙනත් ඕනෑම ජාත්‍යන්තර ආයතනයක ඇපකර සුරැකුම් ලෙස තබා ප්‍රදානය කළ ණය පහසුකම්.
- (2) ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත සංස්ථාපිත ණය පහසුකම් සපයන බැංකුව හැර වෙනත් බැංකුවක් විසින් නිකුත් කරන ලද බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකට පිළිගත හැකි ඇපකරයක් හෝ සමාන උපකරණයක් සුරැකුම් ලෙස තබා ප්‍රධානය කළ ණය පහසුකම්, පහත කරුණුවලට යටත්ව,
  - (අ) AAA සිට A- හෝ ඊට සමාන ණය ශ්‍රේණිගත කිරීමක් සහිතව ඇපකර නිකුත් කළ බැංකු,
  - (ආ) AAA සිට AA- දක්වා හෝ ඊට සමාන ණය ශ්‍රේණිගත කිරීමක් සහිතව බැංකු ඇපකර සපයා ඇති විටක 80% ක් ද, A+ සිට A- හෝ ඊට සමාන ණය ශ්‍රේණිගත කිරීමක් වන විට 50% ක් ද ණය පහසුකම් ගණනය කිරීමේ දී මුළු ණය පහසුකම් ප්‍රමාණයෙන් ඉවත් කළ යුතු ය.
  - (ඇ) මෙවැනි සියලු අවස්ථාවලදී මුළු ණය පහසුකම්වල සමස්ත අගයෙන් බැහැර කළ හැකි උපරිම ප්‍රමාණය අදාළ බලපත්‍රලාභී විශේෂිත බැංකුවේ ප්‍රාග්ධන පදනමින් 100% නොඉක්මවිය යුතු ය.
  - (ඈ) ඇපකර නිකුත් කරන බැංකුවේ අදාළ ණය ශ්‍රේණිගත කිරීම, ණය පහසුකම් සපයන අවස්ථාවට මාස 15 කට පෙර ලබාගෙන ඇති බවට ණය පහසුකම් සපයන බලපත්‍රලාභී විශේෂිත බැංකුව සැහීමකට පත්විය යුතු අතර එම ණය ශ්‍රේණිගත කිරීමේ යම් වෙනසක් ඇතිවන්නේ නම් ඒ අනුව ණය පහසුකම් හැකි ඉක්මණින් සංශෝධනය කළයුතු ය.

3 සහ 4 විධානයන්  
යටතේ උපරිම  
සීමාවෙන් බැහැර  
පුද්ගලයින් / ආයතන

8. මෙම විධානයන්හි සඳහන් උපරිම ණය සීමාවන් පහත සඳහන් පුද්ගලයින්ට/ ආයතනවලට අදාළ නොවේ.

- (i) ශ්‍රී ලංකා රජය
- (ii) මෙම විධානයේ දීන සිට වසර 2 ක උපරිම කාලයක් සඳහා ලංකා බැංකු තෙල් සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය.
- (iii) වසර 2 කට වඩා අඩු ගිවිසුම්ගත කල්පිරීමක් සහිතව ණය ප්‍රදානය කළ අනෙකුත් බලපත්‍රලාභී බැංකු.

ණය පහසුකම් සමාලෝචනය

- 9. මෙම විධානයන්හි අරමුණු සඳහා පහත සඳහන් නිර්වචනයන් අදාළ වේ.
  - (i) ණය පහසුකම් : බැංකු පනතේ 8 වන වගන්තියේ සඳහන් හා නිර්වචනය කර ඇති පරිදි, ණය පහසුකම් යන්නෙන් පහත සඳහන් පරිදි වන ණය නිරාවරණයන් හා ආයෝජන නිරාවරණයන් අදහස් වේ.
    - (අ) ණය නිරාවරණයන් යන්නට ඕනෑම ණයක්, අයිතියක් හෝ කුලී පිට ගැනුම්, මූල්‍ය කල්බදු ඇතුළත් අත්තිකාරමක් සහ ණය සුරැකුම්වලට එදිරිව වන ප්‍රතිලෝම ප්‍රතිමිලදී ගැනුම් ගිවිසුම් සහ ඕනෑම ණයක්, අයිතියක්, හෝ අත්තිකාරමක් හෝ අසම්භාව්‍ය වගකීමක් භාරගැනීමට එකඟත්වයක් ඇතුළත් වෙනත් ඕනෑම පහසුකමක් ආදී සියලු ශේෂ පත්‍රයෙන් බැහැර ණය පහසුකම් ඇතුළත් වේ.
    - (ආ) ආයෝජන නිරාවරණයන් යන්නට හිමිකම් ආයෝජන (සාමාන්‍ය කොටස් පමණක්) හැර, සියලුම මූල්‍ය ආයෝජන ඇතුළත් වේ.
  - (ii) ණය පහසුකම් ප්‍රමාණය : ශේෂ පත්‍රය තුළ ණය පහසුකම් හා ශේෂ පත්‍රයෙන් බැහැර ණය පහසුකම්වල එකතුව ණය පහසුකම් ප්‍රමාණය වේ.
    - (අ) ශේෂ පත්‍රය මත ණය පහසුකම් ප්‍රමාණය : ඕනෑම දෙන ලද අවස්ථාවක පවත්නා ණය පහසුකම් සීමාවේ එකතුව හෝ සියලුම ණය පහසුකම්වල හිඟ හිටි ප්‍රමාණයේ එකතුව යන දෙකින් ඉහළ අගය ශේෂ පත්‍රය තුළ ණය පහසුකම් යන්නෙන් අදහස් වේ. මුළුමනින්ම ලබාගන්නා ලද කාලීන ණය සම්බන්ධයෙන් වන විට ණය පහසුකම් ප්‍රමාණය ලෙස හිඟ හිටි ණය පහසුකම් ප්‍රමාණය ගණන් ගත යුතු ය.
    - (ආ) ශේෂ පත්‍රයෙන් බැහැර ණය පහසුකම් ප්‍රමාණය : ඕනෑම දෙන ලද අවස්ථාවක පවත්නා ණය පහසුකම් සීමාවේ එකතුවේ ණය පරිවර්තන ප්‍රමාණය හෝ ණය පහසුකම්වල හිඟහිටි ප්‍රමාණය යන දෙකින් ඉහළ අගය, ශේෂ පත්‍රයෙන් බැහැර ණය පහසුකම් ප්‍රමාණය යන්නෙන් අදහස් වේ.
  - (iii) හිඟ හිටි ණය පහසුකම් ප්‍රමාණය : ශේෂ පත්‍රය තුළ හිඟ හිටි ණය පහසුකම්වල එකතුව හා ශේෂ පත්‍රයෙන් බැහැර හිඟ හිටි ණය පහසුකම්වල එකතුව, හිඟ හිටි ණය පහසුකම් ප්‍රමාණය වේ.
    - (අ) ශේෂ පත්‍රය තුළ හිඟ හිටි ණය පහසුකම් : ශේෂ පත්‍රය තුළ හිඟ හිටි ණය පහසුකම් වනුයේ හිඟ හිටි ප්‍රාග්ධනයේ ප්‍රමාණයයි.
    - (ආ) ශේෂ පත්‍රයෙන් බැහැර හිඟ හිටි ණය පහසුකම් : ශේෂ පත්‍රයෙන් බැහැර හිඟ හිටි ණය පහසුකම් වනුයේ ශේෂ පත්‍රයෙන් බැහැර හිඟ හිටි ණය පහසුකම්වල ණය පරිවර්තන ප්‍රමාණයයි.
  - (iv) ණය ශ්‍රේණිගත කිරීම : ණය ශ්‍රේණිගත කිරීම මෙහි ඇමුණුම 2 හි ලැයිස්තුගත කරන ලද ණය ශ්‍රේණිගත කරන ආයතනයකින් ලබාගත් ණය ශ්‍රේණිගත කිරීමක් විය යුතු අතර, එය ණය පහසුකම් සපයන දිනට මාස 15 ඇතුළත ලබාගන්නා ලද ණය ශ්‍රේණිගත කිරීමක් විය යුතු ය.
  - (v) ප්‍රාග්ධන අනුපාතය සහ ප්‍රාග්ධන පදනම: ප්‍රාග්ධන අනුපාතය ගණනය කිරීමේ දී දක්වන ලද ප්‍රාග්ධන අනුපාතය සහ ප්‍රාග්ධන පදනම ඇතුළත් කළයුතු අතර, ඒවා බලපත්‍රලාභී විශේෂිත බැංකුවේ බාහිර විගණකවරයකු විසින් සහතික කිරීමකට යටත්ව පෙර මූල්‍ය වර්ෂයේ හෝ පෙර කාර්තුවේ හෝ අදාළ කාර්තුවට පෙර ආසන්නතම කාර්තුව අවසානයේ පවතින ඒවා විය යුතු ය.
  - (vi) ශේෂ පත්‍රයෙන් බැහැර ණය පරිවර්තන ප්‍රමාණය : ප්‍රාග්ධන අනුපාතය ගණනය කිරීමේ දී ශේෂ පත්‍රයෙන් බැහැර ණය පහසුකම්වලට අදාළ ණය පරිවර්තන සාධක භාවිතා කරමින් ගණනය කරන ලද ණය පරිවර්තන ප්‍රමාණය අදාළ වේ.

සංක්‍රාන්තීය සඳහා විධිවිධාන

- 10. (1) අදාළ ණය පහසුකම් සීමාව අඩු වූ විටෙක ගනුදෙනුකරුවෙකුට ප්‍රදානය කළ ණය පහසුකම් සංශෝධනය කළ යුතු අවස්ථාවක දී, ඊළඟ ණය පහසුකම් සමාලෝචන දිනයේ හෝ මාස 6 ක් ඇතුළත යන දෙකින් පළමුව එළඹෙන අවස්ථාවේ අදාළ ප්‍රදානය කළ ණය පහසුකම් සංශෝධනය කළ යුතු ය.

(2) යම් කිසි ආයතනික ගනුදෙනුකරුවන් අතර ඒකාබද්ධ විමක් හෝ අත්කර ගැනීමක් සිදුවීමේ ප්‍රතිඵලයක් වශයෙන් පවත්නා ණය පහසුකම් අදාළ උපරිම සීමාව ඉක්මවා යන විටෙක, එවැනි ඒකාබද්ධ විමක් හෝ අත්කර ගැනීමක් සිදු වූ දින සිට මාස 6 ක කාලසීමාවක් ඇතුළත එම ණය පහසුකම් ප්‍රමාණය අදාළ උපරිම සීමාවට ඇතුළත් වන පරිදි අඩු කිරීමට බලපත්‍රලාභී විශේෂිත බැංකුව කටයුතු කළ යුතු ය.

විධානයන් සමග අනුකූලවීම සුරක්ෂිත කිරීමට පියවර

11. මෙම විධානයේ දිනට ඉහත 2(i) සහ 2(ii) පරිච්ඡේදයන්හි සඳහන් ඕනෑම ගනුදෙනුකරුවන් වර්ගයකට ප්‍රදානය කරන ලද ණය පහසුකමක් සම්බන්ධයෙන් මෙම විධානයේ උපරිම සීමාව හෝ සමස්ත සීමාව යන අනුමත සීමාවන් ඉක්මවන්නේ නම්, මෙම විධානයේ දින සිට මාස 3 ක් ඉක්මයාමට ප්‍රථම අනුමත සීමාව තෙක් ණය පහසුකම අඩු කිරීමට බලපත්‍රලාභී විශේෂිත බැංකු කටයුතු කළ යුතු ය.

පෙර විධිවිධාන අහෝසි කිරීම

12. බලපත්‍රලාභී වාණිජ බැංකුවක් මෙම විධානයට පටහැනිව කටයුතු කර අති බව මුදල් මණ්ඩලය තීරණය කළ විටෙක දී සහ එවැනි පටහැනිවීම් තීරණ බැංකුවට දැනුම්දුන් විටෙක අදාළ පටහැනිවීම් නිවැරදි කරන තෙක් සහ එම නිවැරදි කිරීම් බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ විසින් අනුමත කරන තෙක් ලාභාංශ ගෙවීමෙන් හා ලාභ නැවත සිය රටට යැවීමෙන් අදාළ විශේෂිත බැංකුව වැළකී සිටිය යුතු ය.

13. මේ අනුව 2007 පෙබරවාරි 20 දිනැති උපරිම ණය පහසුකම් ප්‍රමාණය සම්බන්ධයෙන් වන 2007 අංක 4 දරන බැංකු පනත් විධානයන් අහෝසි වේ.

ඇමුණුම 1

**විධානයන්**  
**2007 අංක 8 දරණ බැංකු පනත් විධානයන්**  
**ණය පහසුකම් සලසාදීමේ උපරිම සීමාව**  
**යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා නිර්ණායකයන්**

සංවර්ධනය කිරීම හෝ ක්‍රියාත්මක කිරීම සහ පවත්වාගෙන යාම හෝ සංවර්ධනය කිරීම, ක්‍රියාත්මක කිරීම, උසස් කිරීම සහ පහත දැක්වා ඇති ඕනෑම යටිතල පහසුකමක් සැපයීම සම්බන්ධයෙන් වන ඕනෑම ව්‍යාපෘතියක් ඉහත විධානයේ 6(2) විධානය යටතේ ණය පහසුකම් සඳහා යෝග්‍ය වේ. එහෙත් මෙම විධානයේ ණය පහසුකම් යන්නට ව්‍යාපෘතියේ සෘජු පිරිවැය ආවරණය කිරීමේ අරමුණ ඇතිව ලබාගත් ණය පහසුකමක් විය යුතු අතර, මීට අනෙකුත් බැංකු හෝ මූල්‍ය ආයතන විසින් දැනටමත් ලබා දී ඇති ණය පහසුකමකට අදාළ යම් ආපසු ගෙවීමක් හෝ දැනටමත් ක්‍රියාත්මක ව්‍යාපෘතියක් මිල දී ගැනීමට අදාළ පිරිවැය සපුරාලීමක් ඇතුළත් නොකළ යුතු ය.

- (i) කඩවත් මාර්ගයන් ඇතුළු මාර්ගයක්, පාලමක් හෝ දුම්රිය පද්ධතියක්.
- (ii) මහා මාර්ග ව්‍යාපෘතියකට අදාළ අනෙකුත් කටයුතු ද ඇතුළත්ව මහා මාර්ග ව්‍යාපෘතියක්.
- (iii) වරායක්, ගුවන් තොටුපළක්, අභ්‍යන්තර වාරිමාර්ගයක් හෝ අභ්‍යන්තර වරායක්.
- (iv) ජලසම්පාදන ව්‍යාපෘතියක්, වාරිමාර්ග ව්‍යාපෘතියක්, ජල පවුත්‍රා පද්ධතියක්, සනීපාරක්ෂක හා අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධතියක් හෝ සන අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියක්.
- (v) ගුවන් විදුලි තරංග පිට කිරීම, ජාල දුරකථන පද්ධති, ජාල හා අන්තර්ජාල සේවා ඇතුළත් මූලික හෝ ජංගම විදුලි සංදේශ සේවා.
- (vi) කාර්මික උද්‍යාන හෝ විශේෂ ආර්ථික කලාප.
- (vii) විදුලි උත්පාදනය හෝ විදුලි උත්පාදනය හා බෙදා හැරීම.
- (viii) නව සම්ප්‍රේෂණ හෝ බෙදා හැරීමේ මාර්ග අතුරා බලශක්තිය සම්ප්‍රේෂණය කිරීම හෝ බෙදා හැරීම.
- (ix) කෘෂි සැකසුම් හෝ කෘෂි කාර්මික යෙදවුම් සැපයීමේ කටයුතුවල නිරත ව්‍යාපෘතිවලට අදාළ ඉදිකිරීම්.
- (x) අධ්‍යාපනික ආයතන හා රෝහල් ඉදිකිරීම්.
- (xi) කලින් කලට මුදල් මණ්ඩලය විසින් සඳහන් කරන වෙනත් ඕනෑම යටිතල පහසුකම් ව්‍යාපෘතියක්.

ඇමුණුම 2

**විධානයන්**  
**2007 අංක 8 දරණ බැංකු පනත් විධානයන්**  
**ණය පහසුකම් සලසාදීමේ උපරිම සීමාව**  
**මුදල් මණ්ඩලය පිළිගත් ණය ශ්‍රේණි කිරීමේ ආයතනවල ලැයිස්තුව**

1. ෆිවරෙටිංග්ස් ලංකා ලිමිටඩ්
2. ලංකා රේටිංග්ස් ඒජන්සි ලිමිටඩ්
3. ස්ටැන්ඩර්ඩ් ඇන්ඩ් පුචර්ස්
4. මුඩ්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සර්විසීස්
5. ක්‍රෙඩිට් රේටිංග් ඉන්ෆෝමේෂන් සර්විසීස් ඔෆ් ඉන්ඩියා (CRISIL)
6. ඉන්වෙස්ට්මන්ට් ඉන්ෆෝමේෂන් ඇන්ඩ් ක්‍රෙඩිට් රේටිංග් ඒජන්සි (ICRA)
7. ෆිවරෙටිංග්ස් ඉන්දියා ලිමිටඩ්
8. පකිස්ථාන් ඉන්ටර්නැෂනල් ක්‍රෙඩිට් රේටිංග් ඒජන්සි
9. රේටිංග් ඒජන්සි මැලේසියා
10. ජපාන් ක්‍රෙඩිට් රේටිංග් ඒජන්සි ලිමිටඩ්
11. කලින් කලට මුදල් මණ්ඩලයට පිළිගත හැකි වෙනත් ඕනෑම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව  
2007 දෙසැම්බර් මස 26 වැනි දින

සියලුම බලපත්‍රලාභී වාණිජ හා විශේෂිත බැංකුවල  
සාමාන්‍යාධිකාරීවරුන් වෙත,

මහත්මයාණෙනි/ මහත්මියනි,

**2008 වර්ෂයේ සිට බාසල් II ක්‍රියාත්මක කිරීම**

2007 ජනවාරි 02 මහ බැංකුව විසින් නිකුත් කරන ලද " 2007 හා ඉන් ඉදිරි කාලය සඳහා මුදල් හා මූල්‍ය අංශයේ ප්‍රතිපත්ති පෙර දැක්මෙන් " ප්‍රකාශයට පත් කළ, 2008 ජනවාරි 01 සිට බලපැවැත්වෙන පරිදි 1988 අංක 30 දරන බැංකු පනතේ පිළිවෙළින් 46(1) හා 76 ඒ(1) වගන්තින් යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු හා විශේෂිත බැංකු සඳහා බාසල් II යටතේ ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතයක් පවත්වාගෙන යාම පිළිබඳ විධානයන් නිකුත් කරන ලදී. මෙම විධානයන් ජාත්‍යන්තර පියවීම් බැංකුවේ බැංකු අධිකෂණය පිළිබඳ බාසල් කමිටුව විසින් 2004 ජූනි මස නිකුත් කර 2006 ජූනි මාසයේ දී සංශෝධනය කරන ලද ප්‍රාග්ධන මිනුම් හා ප්‍රාග්ධන ප්‍රමිතීන් පිළිබඳ ජාත්‍යන්තර එකඟතාවය, සංශෝධිත කෙටුම්පත (බාසල් II) පදනම් කරගෙන සකස් කර ඇත.

**2. බාසල් II ක්‍රියාත්මක කිරීම**

බාසල් II රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා (1) අවම ප්‍රාග්ධන අවශ්‍යතාවයන් (2) අධිකෂණ විමසුම් ක්‍රියාවලිය (3) වෙළෙඳපොළ විනය යනාදී වශයෙන් "ආධාරක තුනක" ප්‍රවේශයක් ලබාදෙයි. නමුත්, 2007 නොවැම්බර් 22 දින පැවති බැංකු ප්‍රධාන විධායක නිලධාරීන්ගේ රැස්වීමේ දී ප්‍රකාශයට පත් කරන ලද පරිදි, 2008 ජනවාරි 01 දින සිට පළමු ආධාරකය එනම්, අවම



ප්‍රාග්ධන අවශ්‍යතාවයන් ක්‍රියාත්මක කිරීමටත් අනෙකුත් ආධාරකයන් දෙක මැදිකාලයේ දී ක්‍රියාත්මක කිරීමටත් මහ බැංකුව විසින් තීරණය කර තිබේ.

බාසල් II ක්‍රියාත්මක කිරීමේ ප්‍රවේශය පහත දැක්වේ.

**2.1 පළමුවන ආධාරකය ක්‍රියාත්මක කිරීම : අවම ප්‍රාග්ධන අවශ්‍යතාවයන්**

බැංකු පද්ධතියේ සංකීර්ණතාවය හා සංවර්ධනයේ මට්ටම පාදක කරගනිමින්, බාසල් II රාමුව 1 වන ආධාරකය ක්‍රියාත්මක කිරීම සඳහා විකල්ප කිහිපයක් ලබාදෙයි. මේ අනුව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු හා විශේෂිත බැංකු 2008 ජනවාරි 01 වන දින සිට ප්‍රාග්ධන අවශ්‍යතාවයන් ගණනය කිරීම සඳහා ණය අවදානම සඳහා ප්‍රමිතිගත ප්‍රවේශය ද, වෙළෙඳපොළ අවදානම සඳහා ප්‍රමිතිගත මිනුම් ප්‍රවේශය ද මෙහෙයුම් අවදානම සඳහා මූලික දර්ශක ප්‍රවේශය ද භාවිතා කළ යුතු වේ.

මේ සඳහා පහත ලේඛන අමුණා එවා ඇත.

- (i) මුදල් මණ්ඩලය විසින් 2007 දෙසැම්බර් 26 දින බලපත්‍රලාභී වාණිජ බැංකු හා විශේෂිත බැංකු සඳහා නිකුත් කරන ලද බැංකු පනතේ 9 වැනි හා 10 වැනි විධානයන්
- (ii) ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය ගණනය කිරීම සඳහා මාර්ගෝපදේශ මාලාව (පළමුවන උපලේඛනය)<sup>1</sup>
- (iii) ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය පිළිබඳ එවිය යුතු වාර්තාවන් <sup>1</sup>

**2.2 උසස් ප්‍රවේශයන්ට සංක්‍රමණය වීම**

මහ බැංකුව 2013 සිට අභ්‍යන්තර වර්ගීකරණ පාදක ප්‍රවේශයන්ට යොමුවීමට තීරණය කර ඇත. බැංකු මේ සඳහා අවශ්‍යවන ආදර්ශ ගොඩනගාගෙන ඇති බවත්, ඒවායේ අවදානම් කළමනාකරණ සක්‍යතාවයන් දියුණු කර ගෙන තිබෙන බවත්, මහ බැංකුවට ඒත්තු ගිය විට බැංකුවලට අභ්‍යන්තර වර්ගීකරණ පාදක ප්‍රවේශයන්ට යාම සඳහා අවසර ලබාදෙනු ඇත.

එලෙස සංක්‍රමණය වීමට මහ බැංකුවෙන් පූර්ව අනුමැතිය ලබාගැනීම සඳහා වෙනම මාර්ගෝපදේශ මාලාවක් යථා කාලයේදී නිකුත් කරනු ඇත.

**2.3 සම්පත් අවශ්‍යතාවයන් : දත්ත, තොරතුරු තාක්ෂණය හා පුහුණු කටයුතු**

දත්ත හා තොරතුරු තාක්ෂණ අවශ්‍යතාවයන් : සරළ ක්‍රමය යටතේ අදාළ අවශ්‍යතාවයන් සපුරාලීමටත්, අනාගතයේ දී උසස් ප්‍රවේශයන්ට යොමුවීම සඳහාත්, බැංකු විසින් වැදගත් අවදානම් ක්‍රමානුකූලව හා විෂය මූලිකව හඳුනාගැනීමට, මැනීමට හා වාර්තා කිරීමටත්, එම අවදානම් සඳහා ප්‍රාග්ධනය තක්සේරු කිරීමට හා වෙන් කිරීමටත්, පරිපූර්ණ දත්ත ග්‍රහණය කර ගැනීමේ පද්ධතීන් සකස් කර ගැනීම ඇරඹිය යුතු වේ. මේ අනුව උසස් ප්‍රවේශයන්ට යොමුවීම සඳහා බැංකු විසින් විශේෂයෙන් පරිගණක පද්ධතීන් ඒකාබද්ධ කිරීම, අභ්‍යන්තර පද්ධතීන් සංශෝධනය කිරීම හා යෝග්‍ය දත්ත එකතු කිරීම සඳහා නව්‍ය මෘදුකාංග භාවිතා කිරීම යනාදිය සඳහා සැලසුම් කිරීම කළයුතු වේ. මේ සම්බන්ධයෙන්, බැංකුවලට පාඩු/අලාභ දත්ත එකතු කර ගැනීමට, රැස්කර ගැනීමට හා සලකුණු කර ගැනීමටත් හැකියාව ලබාදෙන ක්‍රියාවලියක් එනම්, "දත්ත ගබඩාවක් "(Datawarehouse) තිබීම හෝ ගොඩනගා ගැනීම අපේක්ෂා කෙරේ. මේ පිළිබඳ මාර්ගෝපදේශ මාලාවක් 1 වන ඇමුණුමේ දක්වා ඇත.<sup>1</sup>

පුහුණු කටයුතු : බාසල් II සාර්ථකව ක්‍රියාවට නැංවීමේ දී ණය අවදානම පිළිබඳ ආදර්ශයන්, ප්‍රාග්ධනය තක්සේරු කිරීමේ උපාය මාර්ගයන්, ණය අවදානම් සමනය කිරීම පිළිබඳ ශිල්පීය ක්‍රම හා වෙළෙඳපොළ හා මෙහෙයුම් අවදානම් ගණනය කිරීම පිළිබඳ කුසලතාවයන් ඉහළ නැංවීම ඉතා වැදගත් වනු ඇත.

**2.4. අනෙකුත් ආධාරකයන් දෙක ක්‍රියාවට නැංවීම**

**2.4.1 දෙවන ආධාරකය: අධීක්ෂණ විමසුම් ක්‍රියාවලිය**

අධීක්ෂණ විමසුම් ක්‍රියාවලියේ අරමුණ වනුයේ බැංකුවල ව්‍යාපාර කටයුතුවලට අදාළ සියලුම වැදගත් අවදානම් සඳහා ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් සතු බව සහතික කිරීමටත් මෙන්ම සියලුම අවදානම් වර්ග පාලනය කිරීමට හා කළමනාකරණය කිරීමට ඉතා දියුණු අවදානම් කළමනාකරණ ශිල්ප ක්‍රම උපයෝගී කර ගැනීම සඳහා බැංකු පෙළඹවීමත් වේ. මේ සඳහා බැංකු විසින් සියලුම වැදගත් අවදානම් සඳහා අමතර ප්‍රාග්ධන අවශ්‍යතාවයන් තීරණය කිරීම සඳහාත්, බැංකුවල සියලුම වැදගත් අවදානම් සඳහා ප්‍රමාණවත් ප්‍රාග්ධනයන් තිබෙන බවට සහතික කර ගැනීමට මහ බැංකුවට හැකි වනු සඳහාත්, බැංකු විසින් අභ්‍යන්තරකව මනාව නිර්වචනය කරන

ලද අභ්‍යන්තර ඇගයීමේ ක්‍රියාවලීන් පිහිටුවීම සිදු කළයුතු වේ. කෙසේ වුවද, බැංකුවල වත්මන් අභ්‍යන්තර පද්ධතීන්වල මට්ටම් සැලකිල්ලට ගනිමින් II වන ආධාරකය 2010 සිට ක්‍රියාත්මක කිරීමට තීරණයකර ඇත.

**2.4.2. තුන්වන ආධාරකය : වෙළෙඳපොළ විනය**

නව ජාත්‍යන්තර ගිණුම්කරණ ප්‍රමිතීන්, එනම් ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන් 7, ක්‍රියාත්මක කිරීමත් සමග බැංකු සඳහා සංශෝධිත රාමුව පාදක කරගනිමින් අනාවරණය කිරීම පිළිබඳ අවශ්‍යතාවයන් හඳුන්වා දීම ආරම්භ වනු ඇත. මේ අනුව තුන්වන ආධාරකය ක්‍රියාත්මක කරන තෙක් බැංකු විසින් දැනට තිබෙන හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවයන් එලෙසම අනුගමනය කළයුතු බවට මින් උපදෙස් දෙනු ලැබේ.

මෙයට - විශ්වාසී,

**බී.ඩී.ඩබ්.ඒ. සිල්වා**  
වැඩ බලන බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ

පිටපත :- අධ්‍යක්ෂ ජෙනරාල්,  
බැංකුකරුවන්ගේ සංගමය

1. මෙම ලේඛනයන් ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය වන [www.cbsl.gov.lk](http://www.cbsl.gov.lk) තුළින් ලබාගත හැකිය.

සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 46 ඒ (1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන විධානය

නිවාඩ අප්පන් ලෙස්ලි කබිරාල්  
අධිපති

2007 දෙසැම්බර් මස 26 දින,  
කොළඹදිය.

**2007 අංක 9 දරන බැංකු පනත් විධානයන්  
ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය පවත්වාගෙනයාම**

බාසල්හි ජාත්‍යන්තර පියවීම් බැංකුව විසින් ප්‍රාග්ධන ප්‍රමාණතාවය පිළිබඳ නිකුත් කරන ලද මාර්ගෝපදේශයන් සලකා බැලීමෙන් අනතුරුව සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 46(1) වගන්තිය යටතේ පැවරී ඇති බලතල යටතේ මුදල් මණ්ඩලය විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය පවත්වාගෙනයාම පිළිබඳ තීරණයකට එළඹ තිබෙන අතර සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 46(1)වගන්තියෙන් පවරා ඇති බලතල භාවිතා කරමින් මුදල් මණ්ඩලය විසින් පහත විධානයන් නිකුත් කරනු ලැබේ.

- අවම ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය 1.(1) 2008 ජනවාරි 1 සිට ආරම්භ වන පරිදි සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු, සෑම අවස්ථාවකදීම මූලික ප්‍රාග්ධනය මුලු අවදානම මත බර තැබූ වත්කම් වලින් සියයට 5 කට නොඅඩු වන පරිදි පවත්වාගෙන යන අතර, ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය අවදානම මත බර තැබූ වත්කම් වලින් සියයට 10 කට නොඅඩු ලෙස පවත්වාගෙන යා යුතුය.
- වාර්තා කිරීමේ ආකෘතිය 1.(2) 1(1) විධානයේ සඳහන් ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය, ජාත්‍යන්තර පියවීම් පිළිබඳ බැංකුවේ බැංකු අධීක්ෂණය පිළිබඳ බාසල් කමිටුව විසින් නිර්දේශ කරන ලද බාසල් II ප්‍රාග්ධන සම්මුතිය, ප්‍රාග්ධන මිනුම් හා ප්‍රාග්ධන ප්‍රමිතීන් පිළිබඳ ජාත්‍යන්තර එකඟතාවය සංශෝධිත කෙටුම්පත, අනුව සකස් කරන ලද 1 වන උප ලේඛණයේ 'දක්වා ඇති මාර්ගෝපදේශයන්ට අනුව ගණනය කළයුතු වේ.

- 2. බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් 1 උප ලේඛනයේ සඳහන් ලෙස ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය කාලීනව වාර්තා කිරීම සඳහා අමුණා ඇති ෂෙ වන උප ලේඛනයේ 'සඳහන් ආකෘතිය භාවිතා කළයුතු වේ.
- විධානයන් හා අනුකූලවීම සුරක්ෂිත කිරීම සඳහා ගනු ලබන පියවර 3. මෙම විධානයන් හා අනුකූල වීමට බලපත්‍රලාභී වාණිජ බැංකුවක් අසමත් වූ අවස්ථාවකදී, එම බලපත්‍රලාභී වාණිජ බැංකුව අනුකූල වනතෙක් හා ඒ පිළිබඳව බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂතුමා විසින් සහතික කරන තෙක් එම බලපත්‍රලාභී වාණිජ බැංකුව විසින් ලාභාංශ ගෙවීමක් හෝ ලාභය සිය රටට ප්‍රේෂණය කිරීමක් හෝ නොකළ යුතු වේ.
- පසුගිය නිර්නයන් අවලංගු කිරීම 4.(1) බැංකු පනතේ 19 (7) හෝ 46 (1) වගන්තීන් යටතේ මුදල් මණ්ඩලය විසින් ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය පවත්වාගෙනයාම පිළිබඳව මීට පෙර බලපත්‍රලාභී වාණිජ බැංකුවලට නිකුත් කරන ලද සියලුම නිර්නයන්, විධානයන් හා මාර්ගෝපදේශ මේ අනුව අවලංගු වේ.
- 4.(2) 4 (1) විධානයේ සඳහන් අවලංගු කිරීම නිබියදීන්, බැංකු පනතේ 19(7) (ආ) වගන්තිය යටතේ මුදල් මණ්ඩලය විසින් කාලය ලබා දී ඇති බලපත්‍රලාභී වාණිජ බැංකු එම කාලය ඉකුත් වනතෙක් මීට පෙර නිකුත් කල නිර්නයන්, විධානයන් හා මාර්ගෝපදේශවල සඳහන් අවශ්‍යතාවයන් හා අනුකූල වියයුතු වේ.
- 1. මෙම ලේඛනයන් ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය වන [www.cbsl.gov.lk](http://www.cbsl.gov.lk) තුළින් ලබාගත හැකිය.

සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 76 ඒ (1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන විධානය

නිවාඩි අජන් ලෙස්ලි කබරාල්  
අධිපති

2007 දෙසැම්බර් මස 26 දින,  
කොළඹදීය.

**2007 අංක 10 දරන බැංකු පනත් විධානයන් ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය පවත්වාගෙනයාම**

බාසල්හි ජාත්‍යන්තර පියවීම් බැංකුව විසින් ප්‍රාග්ධන ප්‍රමාණතාවය පිළිබඳ නිකුත් කරන ලද මාර්ගෝපදේශයන් සලකා බැලීමෙන් අනතුරුව සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 76ඒ(1) වගන්තිය යටතේ පැවරී ඇති බලතල යටතේ මුදල් මණ්ඩලය විසින් බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය පවත්වාගෙනයාම පිළිබඳ තීරණයකට එළඹී තිබෙන අතර සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 76 ඒ(1) වගන්තියෙන් පවරා ඇති බලතල භාවිතා කරමින් මුදල් මණ්ඩලය විසින් පහත විධානයන් නිකුත් කරනු ලැබේ.

- අවම ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය 1.(1) 2008 ජනවාරි 1 සිට ආරම්භ වන පරිදි සියලුම බලපත්‍රලාභී විශේෂිත බැංකු, සෑම අවස්ථාවකදීම මූලික ප්‍රාග්ධනය මුලු අවදානම මත බර තැබූ වත්කම් වලින් සියයට 5 කට නොඅඩු වන පරිදි පවත්වාගෙන යන අතර, ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය අවදානම මත බර තැබූ වත්කම් වලින් සියයට 10 කට නොඅඩු ලෙස පවත්වාගෙන යා යුතුය.
- වාර්තා කිරීමේ ආකෘතිය 1.(2) 1(1) විධානයේ සඳහන් ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය, ජාත්‍යන්තර පියවීම් පිළිබඳ බැංකුවේ බැංකු අධීක්ෂණය පිළිබඳ බාසල් කමිටුව විසින් නිර්දේශ කරන ලද බාසල් II ප්‍රාග්ධන සම්මුතිය “ප්‍රාග්ධන මිනුම් හා ප්‍රාග්ධන ප්‍රමිතීන් පිළිබඳ ජාත්‍යන්තර එකඟතාවය සංශෝධිත කෙටුම්පත” අනුව සකස් කරන ලද 1 වන උප ලේඛනයේ 'දක්වා ඇති මාර්ගෝපදේශයන්ට අනුව ගණනය කළයුතු වේ.



2. බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් 1 උප ලේඛනයේ සඳහන් ලෙස ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය කාලීනව වාර්තා කිරීම සඳහා අමුණා ඇති II වන උප ලේඛනයේ 'සඳහන් ආකෘතිය භාවිතා කළයුතු වේ.

විධානයන් හා අනුකූලවීම සුරක්ෂිත කිරීම සඳහා ගනු ලබන පියවර

3. මෙම විධානයන් හා අනුකූල වීමට බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් අසමත් වූ අවස්ථාවකදී, එම බලපත්‍රලාභී විශේෂිත බැංකුව අනුකූල වනතෙක් හා ඒ පිළිබඳව බැංකු අධිකාරණ අධ්‍යක්ෂතුමා විසින් සහතික කරන තෙක් එම බලපත්‍රලාභී විශේෂිත බැංකුව විසින් ලාභාංශ ගෙවීමක් හෝ ලාභය සිය රටට ප්‍රේෂණය කිරීමක් හෝ නොකළ යුතු වේ.

සංක්‍රාන්තිය සඳහා විධිවිධාන

4. මෙම විධානයන්ට අනුව තමනගේ ප්‍රාග්ධනය ඉහළ නැංවීමට අවශ්‍යවන සියලුම බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් එම අවශ්‍යතාවයන්ට අනුකූලවීම සඳහා මාස 12 කට නොවැඩි කාලයක් හෝ මුදල මණ්ඩලය තීරණය කරනු ලබන ඊට වැඩි කාලයක් සඳහා හෝ මුදල් මණ්ඩලයෙන් අයදුම් කළයුතු වේ.

4.(1) බැංකු පනතේ 76 (ඒ) වගන්තිය යටතේ මුදල් මණ්ඩලය විසින් ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය පවත්වාගෙනයාම පිළිබඳව මීට පෙර බලපත්‍රලාභී වාණිජ බැංකුවලට නිකුත් කරන ලද සියලුම නිර්ණයන්, විධානයන් හා මාර්ගෝපදේශ මේ අනුව අවලංගු වේ.

4.(2) 4 (1) විධානයේ සඳහන් අවලංගු කිරීම නිබන්දිත, ඉහත 4 විධානයට අනුව මුදල් මණ්ඩලය විසින් කාලය ලබා දී ඇති බලපත්‍රලාභී විශේෂිත බැංකු එම කාලය ඉකුත් වනතෙක් මීට පෙර නිකුත් කල නිර්ණයන්, විධානයන් හා මාර්ගෝපදේශවල සඳහන් අවශ්‍යතාවයන් හා අනුකූල වියයුතු වේ.

1. මෙම ලේඛනයන් ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය වන [www.cbsl.gov.lk](http://www.cbsl.gov.lk) තුළින් ලබාගත හැකිය.

සංශෝධනය කරනු ලද 1988 අංක 30 දරන බැංකු පනතේ 46(1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද නියමයන්ය.

නිවාඩි අජිත් ලෙස්ලි කබිරාල්  
මහ බැංකු අධිපති

කොළඹ  
2007 දෙසැම්බර් 26 දින

**විධානයන්**  
**2007 අංක II දරන බැංකු පනත් විධානය**  
**ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා නිකුත් කරන ලද**  
**ආයතනික යහපාලන විධානයන්**

2006 අංක 46 දරන බැංකු පනතින් අවසන් වරට සංශෝධිත, 1988 අංක 30 දරන බැංකු පනතේ 46(1) වගන්තියෙන් ප්‍රදානය කරන ලද බලතල ප්‍රකාරව, ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා ආයතනික යහපාලනය පිළිබඳ පහත සඳහන් විධානයන් මුදල් මණ්ඩලය විසින් නිකුත් කරනු ලබයි. 2007 අංක 11 දරන බැංකු පනත් විධානයන් වශයෙන් මෙම විධානයන් හඳුන්වනු ලැබේ. මෙම විධානයන්හි සඳහන් වන වගන්ති වන්නේ 2006 අංක 46 දරන බැංකු පනතින් අවසන් වරට සංශෝධිත, 1988 අංක 30 දරන බැංකු පනතේ වගන්තීන්ය.

1. බැංකු පනත හා මුදල් නීති පනත යටතේ ලැබී ඇති බලතල හා වගකීම්
  - 1.(1) 2006 අංක 46 දරන පනතින් අවසන් වරට සංශෝධිත, 1988 අංක 30 දරන බැංකු පනතින් 46(1) වගන්තිය ප්‍රකාරව, එවැනි බැංකුහි කවර ආකාරයේ ව්‍යාපාරික කාර්යයක් වුවද පවත්වා ගතයුතු ආකාරය සම්බන්ධයෙන්, බලපත්‍රලාභී වාණිජ බැංකුවලට නියමයන් නිකුත් කිරීමේ බලය මුදල් මණ්ඩලයට ලබාදී ඇත.
  - 1.(2) 1949 අංක 58 දරන මුදල් නීති පනතේ 5 වැනි වගන්තිය ප්‍රකාරව, එම පනතින් අවසරලත් ක්‍රියාවන්ගෙන් හැකිතාක් දුරට, (අ) ආර්ථික හා මිල ස්ථායීතාවය සහ (ආ) මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය යන ද්විත්ව අරමුණු, ළඟා කර ගැනීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුවට පවරා ඇත.
  - 1.(3) ශ්‍රී ලංකා මහ බැංකුවේ බලතල, කාර්යයන් හා යුතුකම් ක්‍රියාවට නැංවීම, ඉටුකිරීම හෝ ක්‍රියාත්මක කිරීම සඳහා බලපාන්නා වූ හෝ ඊට සම්බන්ධයක් ඇති හෝ ඊට අනුෂංගික වූ හෝ යම් විෂය කරුණක් සම්බන්ධයෙන්, මුදල් මණ්ඩලය මගින් යෝග්‍ය යයි සලකන්නා වූ රීති සහ විධානයන් පැනවීම සඳහා මුදල් නීති පනතේ 10 (ඇ) වගන්තිය යටතේ, එහි බලතල, යුතුකම්, කාර්යයන් සහ වගකීම් ඉටු කිරීම සඳහා මුදල් මණ්ඩලයට බලය පවරා ඇත.
  - 1.(4) ජෝන් එක්ස්ටර්ගේ මුදල් නීති පනත පිළිබඳ වාර්තාවේ දක්වා ඇති විශේෂ හේතූන් නිසාවෙන්, 1949 අංක 58 දරන මුදල් නීති පනතේ විධිවිධාන ප්‍රකාරව, බැංකු සුපරීක්ෂණය ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීමක් බවට පත් කරනු ලැබ ඇත. අනෙකුත් කරුණු අතර, එම වාර්තාව පහත දැ සඳහන් කරයි. ,බැංකුකරණය යනු මහජන සුභ සාධනය කෙරේ අසාමාන්‍ය මට්ටමකින් බලපාන්නාවූ ආර්ථික ක්‍රියාවකි න රටේ ආර්ථික ජීවිතයේ සෑම අංශයකම වාගේ එය යම් ආකාරයකින් බලපෑමක් ඇති කරයි. මනා හා ක්‍රියාශීලී ආර්ථික සංවර්ධනයක් සඳහා ශක්තිමත් මනා බැංකුකරණයක් අත්‍යාවශ්‍ය වන්නේය. අයථා කළමනාකරණය, බැංකු කඩා වැටීම් හා බැංකු ක්‍රමය පිළිබඳ මහජන විභවය හා නැතිවීම යනාදියෙන් මහජනයා ආරක්ෂා කිරීම සඳහා බැංකු සුපරීක්ෂණය ඉවහල් වන්නේය. තැන්පතුකරුවන්ට හා කොටස් හිමියන්ට අලාභ සිදුවීමෙන් ආරක්ෂා කිරීමටත්, බැංකු අධ්‍යක්ෂවරුන්ට හා නිලධාරීන්ට තම බැංකුවල කටයුතු වඩාත් ඥාණාන්විත හා බුද්ධිමත් ආකාරයෙන් කළමනාකරණය කිරීම සඳහා විටින් විට හැකියාව ලබාදීමටත් එය ඉවහල් වන්නේය.,
  - 1(5) ඒ අනුව, මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය සඳහා මූලික වන්නාවූ බැංකු අංශයේ ස්ථායීතාවය දියුණු කිරීමේ අරමුණින්, බලපත්‍රලාභී වාණිජ බැංකු තුළ ආයතනික යහපාලන ක්‍රියාවලීන් හා පරිචයන් වර්ධනය කිරීම හා පවත්වා ගැනීම සඳහා 1988 අංක 30 දරන බැංකු පනතේ 46(1) වගන්තිය යටතේ, මුදල් මණ්ඩලය විසින් මෙම විධානයන් නිකුත් කරනු ලබයි.
  - 1(6) මෙම විධානයේ අරමුණු සඳහා ආයතනික යහපාලන ක්‍රියාවලීන් හා පරිචයන්, සමස්ත බැංකු ක්‍රමයේ ස්ථායීතාවය සඳහා මග පාදන අයුරින් ඒ ඒ බැංකුවේ ආරක්ෂාව හා ශක්තිමත්භාවය වර්ධනය කරන්නා වූ ආකාරයෙන් බැංකු කටයුතු වගකීමෙන් යුතුව පවත්වාගෙන යාම සඳහා, පහසුකම් සපයනු ලබන කළමනාකරණ රාමුව වශයෙන් සැලකිය යුතු වන්නේය.
  - 1(7) මහ බැංකුවේ සුපරීක්ෂණ වගකීම් ඉටුකිරීම පහසු කිරීමේ හා බැංකු පද්ධතියේ ආරක්ෂාව හා ශක්තිමත්භාවය වර්ධනය කිරීමේ අරමුණින්, මෙම විධානයන්ගේ 3 වැනි විධානයේ අන්තර්ගත ආයතනික යහපාලන රීති සකසා ඇත්තේ මෙම විධානයන්හි 2 විධානයේ දක්වා ඇති මූලික සිද්ධාන්ත කිහිපයක්ම පදනම් කරගෙනය.
2. පහත දැක්වෙන්නේ ආයතනික යහපාලන රීති සඳහා පාදක වූත්, ඒවා සකස් කිරීමට ඉවහල් වූත් මූලධර්මයන්යථ 2 වැනි විධානයේ සඳහන් මූලධර්ම භාවිතා කළයුත්තේ මෙහි 3 වැනි විධානයේ අන්තර්ගත රීති සඳහා පාදක වූ හේතු සාධක අවබෝධ කර ගැනීම පිණිස අදාළ වන්නා වූ හේතු දැක්වීම් සහ/හෝ පැහැදිලි කිරීම් වශයෙන් පමණි.
  - 2.(1) මූලධර්මය : මණ්ඩලයේ වගකීම්
    - 2(1) i අධ්‍යක්ෂ මණ්ඩලය පහත දැ සම්බන්ධයෙන් සමස්ත වගකීම් ගතයුත්තේය. (ආ) බැංකුවේ කටයුතු කළමනාකරණය කිරීම, එනම් ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාම සහ විවක්ෂණශීලී අවදානම් කළමනාකරණ යාන්ත්‍රණයන් පවත්වා ගැනීමයි. (ඇ) බැංකුවේ ආරක්ෂාව හා ශක්තිමත්භාවය.
    - 2(1) ii මෙම අරමුණු සඳහා මණ්ඩලය පහත දැ කළයුත්තේය. එනම් (අ) බැංකුවේ කටයුතු කළමනාකරණය කිරීමේ ව්‍යුහය නිශ්චය කිරීම (ආ) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නම් කරන ලද්දා වූ ප්‍රධාන විධායකගේ නායකත්වයෙන් යුතු ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලයට ව්‍යාපාරික ක්‍රියාවලීන් සඳහා බලය පවරා දීම. (ඇ) ව්‍යාපාරික කටයුතු සඳහා වූ අවදානම් කළමනාකරණය සහ ප්‍රතිපත්ති සම්පාදනය වෙනුවෙන් වගකීම ඉසිලීම සහ (ඈ) ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලයේ කාර්යභාරය සඵලදායක බවට සහතික වීම ජාත්‍යන්තර ගණකාධිකරණ ප්‍රතිපත්තීන්හි නිර්වචනය කර ඇති ආකාරයට බැංකුවේ විධායක නිලධාරීන් යනුවෙන් අදහස් විය යුත්තේ ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලයි.

- 2(1) iii මණ්ඩලයේ සමස්ත වගකීම යන්නෙන් අදහස් වන්නේ එදිනෙදා දෛනික කටයුතු පරීක්ෂා කර බැලීමේ වගකීමක් බව අවබෝධ කර නොගත යුතු අතර, එයින් අවබෝධ කර ගත යුත්තේ මණ්ඩලය විසින් පිහිටුවන ලද්දා වූ අරමුණුවලට අනුකූලව බැංකුවේ දෛනික කටයුතු ආරක්ෂාකාරී වන ආකාරයෙන් ප්‍රධාන කාර්ය මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන්නේ ද යන්න අධීක්ෂණය කිරීම හා සහතික වීම පිළිබඳ වගකීමකි.
- 2(1) iv අධ්‍යක්ෂවරු බැංකුවේ ව්‍යාපාරික කටයුතු හා අවදානම් කළමනාකරණ යාන්ත්‍රණයන් අවබෝධ කර ගතයුතු අතර, බැංකුවේ තැන්පතුකරුවන්ගේ, ණය හිමියන්ගේ, කොටස් හිමියන්ගේ සහ අනෙකුත් උනන්දුවක් ඇති පාර්ශ්වයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන ආකාරයෙන් විෂය මූලිකව තීරණ ගතයුත්තේය. තවද, තැන්පතුකරුවන්ගේ සහ ණය හිමියන්ගේ අයිතිවාසිකම්වලට අහිතකර හෝ හානිදායක වන ආකාරයෙන් බැංකු කටයුතු නොකරන බවට ඔවුන් වගබලා ගතයුතු වන්නේය.
- 2(1) v පිළිගත් ආයතනික යහපාලන රීතිවලට අනුකූලවීම පිළිබඳ වගකීම ගතයුත්තේ මණ්ඩලය විසිනි. සියලුම නියාමන සහ අධීක්ෂණ අවශ්‍යතාවන්වලට අනුකූල වන බවට වගබලා ගතයුත්තේ ද ඔවුන් විසිනි. තවද, බැංකු කටයුතු, මූල්‍ය, ආර්ථික විද්‍යාව, ව්‍යාපාරික කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය, නීතිය, අලෙවිකරණය, තොරතුරු තාක්ෂණය හෝ බැංකු කටයුතු සඳහා අදාළ වන්නාවූ හෝ අනුපූරක වන්නාවූ වෙනත් ක්ෂේත්‍ර යනාදී අදාළ විෂය ක්ෂේත්‍රයන් පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් සහිත වෘත්තීයයන්ගේ සම්මිශ්‍රණයක්, එහි මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කිරීම හා එහි වගකීම් ඉටු කිරීම පිණිස, බැංකුවට සිටින බවට වගබලාගැනීම ද ඔවුන් විසින් කළයුත්තේය.
- 2(1) vi තමන්ගේ යුතුකම් ප්‍රවේසම්සහගත ආකාරයෙන් ඉටු කිරීමට අපොහොසත්වීමෙන් ඇති විය හැකි විභව සිවිල් හා අපරාධ වගකීම් පිළිබඳව අධ්‍යක්ෂවරුන් විසින් දැන සිටිය යුත්තේය. නිසි සැලකිල්ලෙන් හා විවක්ෂණශීලීභාවයෙන් යුතුව ඔවුන් ක්‍රියා කළයුතු බව ද ඔවුන් විසින් අවබෝධ කර ගත යුත්තේය. මීට අමතරව, තම බැංකු රාජ්‍ය ව්‍යාපාර තත්ත්වයෙන් පැවතීම හේතුවෙන් සහ එහි ප්‍රතිඵලයක් වශයෙන් මහජනතාවට වගකීමට බැඳී සිටීම හේතුවෙන් පැන නැගෙන්නා වූ අතිරේක වගකීම් පිළිබඳව ද රාජ්‍ය බැංකුවල අධ්‍යක්ෂවරුන් විසින් දැන සිටිය යුතු වන්නේය. මේ නිසා, බැංකුවේ කටයුතු විවක්ෂණශීලී ආකාරයෙන් කළමනාකරණය කිරීමට අදාළ මණ්ඩලයේ වගකීම් ඉටු කිරීමේ දී, අධ්‍යක්ෂවරුන් විසින් ප්‍රමාණවත් කාලයක් හා ශක්තියක් වැය කිරීම අවශ්‍ය වන්නේය.
- 2(2) මූලධර්මය : මණ්ඩලයේ සංයුතිය
- 2(2) i තීරණ ගැනීමේ ක්‍රියාවලියට ශක්තිමත් ස්වාධීන මූලයක් සම්පාදනය කෙරෙන ආකාරයෙන් විධායක හා විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගේ මනා සංයුතියකින් මණ්ඩලය සමන්විත විය යුතු ය. විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගේ න් කොටසක් ස්වාධීන විය යුතු ය.
- 2(2) ii බැංකුවේ අවශ්‍යතාවන්ට යෝග්‍ය සහ හිතකර යැයි සැලකෙන්නාවූ නිපුණ සහ පළපුරුදු පුද්ගලයන්ගෙන් මණ්ඩලයේ සංයුතිය සමන්විත වන බවට සහතික විය යුතු ය.
- 2(2) iii ලොව පුරා බැංකු ක්ෂේත්‍රය විශාල ප්‍රගතියක් අත්කර ගනිමින් සිටින අතර, නිරන්තරයෙන් හඳුන්වා දෙන නව සොයා ගැනීම්, උපකරණ තාක්ෂණික ක්‍රම, නිමවුම්, පද්ධති සහ ක්‍රියාවලීන් සමග වේගවත් වෙනස්වීම්වලට එය භාජනය වෙමින් පවතී. අධ්‍යක්ෂවරුන් (ස) මෙම වෙනස්කම් සමග උරෙහුර ගැටී කටයුතු කිරීමට හැකි, සහ (ii) තීරණ ගැනීමේ ක්‍රියාවලියේ දී මණ්ඩලයට නිරන්තර දායකත්වය සහ මග පෙන්වීම සැපයිය හැකි පුද්ගලයින් වීම, එම නිසා අත්‍යවශ්‍ය වන්නේය.
- 2(2)iv මණ්ඩලයට නව අදහස් ක්‍රමිකව ලබාදීමක් සිදු විය යුතුය. අධ්‍යක්ෂවරුන් අතර මෙන්ම අධ්‍යක්ෂවරුන් සහ ප්‍රධාන කළමනාකාරීත්ව මධුල්ල අතර පවතින සම්බන්ධතාවය, ඉතා සුහද සහ ඉතා සමීප එකක් සහ අයථා බලපෑමක් පෙන්නන්නක් නොවන බවට සහතික විය යුතු ය. බැංකුවේ අධ්‍යක්ෂවරුන්ගේ කාර්යයන් ඉටු කිරීමේ දී අවශ්‍ය වන වටිනාකම් පිළිබඳ ඉහළ අවබෝධය, ස්වාධීනත්වය සහ අපක්ෂපාතී බව දුර්වල කිරීමට එවැනි ඉතා දිගුකාලීන සම්බන්ධතාවයන් හේතු විය හැකි බව අවධාරණය කර ගතයුතු ය.
- 2(3) මූලධර්මය : අධ්‍යක්ෂවරුන්ගේ යෝග්‍යතාව සහ උචිතභාවය ඇගයීමේ නිර්ණායක
- 2(3) i ඉහත විධානය 2(2) හි මණ්ඩලයේ සංයුතිය යටතේ දක්වන ලද මූලධර්මවලට අමතරව, බැංකුවක අධ්‍යක්ෂවරයෙකු ලෙස ක්‍රියා කිරීමට අපේක්ෂිත පුද්ගලයෙකු යෝග්‍ය සහ උචිත අයෙකු විය යුතු ය. එසේ යෝග්‍ය සහ උචිත නොවන පුද්ගලයෙකු අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු නොකළ යුත්තේය.
- 2(3) ii බැංකුවේ කටයුතු විවක්ෂණශීලීව කළමනාකරණය කිරීම වෙනුවෙන් ඵලදායී දායකත්වයක් සැපයීම සහ කැපවීම සඳහා දැඩි අවශ්‍යතාවයක් පවතින්නේය. අධ්‍යක්ෂවරුන් වියපත්වන විට සහ වඩාත් විශේෂයෙන් මේ රටෙහි පොදුවේ පිළිගැනෙන්නා වූ සාමාන්‍ය විශ්‍රාම වයසට වඩා එහි අධ්‍යක්ෂවරයෙකුගේ වයස ඉතා ඉක්මවන විට, මෙලෙස ලබාදිය හැකි දායකත්වය හා කැපකිරීමේ ඵලදායකත්වය අඩුවීමට බොහෝදුරට ඉඩකඩ ඇත්තේය.

2(4) මූලධර්මය : මණ්ඩලය විසින් බලය පවරා දී ඇති කළමනාකරණ කාර්යයන්

2(4) i අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිය තීරණ ගැනීම සඳහා විශේෂයෙන් වෙන්කර තබාගන්නාවූ විෂයයන් පිළිබඳ විධිමත් ලැයිස්තුවක් තබාගත යුතු වන්නේය. ප්‍රධාන කළමනාකරණ මධුල්ල විසින් බැංකුව වෙනුවෙන් තීරණ ගැනීමට පෙර, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කළයුතු වන්නාවූ විෂය ක්ෂේත්‍ර පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඔවුන්ට පැහැදිලි ගවේෂණීය ලබාදිය යුතු වන්නේය.

2(5) මූලධර්මය : සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී

2(5) i සෑම බැංකුවකම කළමනාකරණය සම්බන්ධයෙන් ප්‍රධාන අංග 2 ක් ඇත්තේය. එනම්, (අ) මණ්ඩලය විසින් කරන්නා වූ සමස්ත පාලනය සහ (ආ) මණ්ඩලය විසින් අනුමත කරන ලද උපාය මාර්ගික අරමුණු, ආයතනික වටිනාකම්, සමස්ත අවදානම් ප්‍රතිපත්ති සහ අවදානම් කළමනාකරණ ක්‍රියා පිළිවෙත්වලට අනුකූලව ප්‍රධාන විධායක නිලධාරී විසින් බැංකුවේ දෛනික කටයුතු කළමනාකරණය කිරීමයි.

2(5) ii එක් පුද්ගලයෙකු වෙත බලය කේන්ද්‍රගත නොවන ආකාරයෙන් බලය සහ අධිකාරිත්වය මනා සේ පවත්වා ගැනීම සහතික කිරීම වස්, අධ්‍යක්ෂ මණ්ඩල මට්ටමේ හා විධායක කළමනාකාර මට්ටමේ වගකීම් ඉතා පැහැදිලි ලෙසින් බෙදා හැරිය යුත්තේය.

2(5) iii මණ්ඩලය විසින් සභාපතිවරයෙකු සහ ප්‍රධාන විධායක නිලධාරියෙකු පත් කළ යුතු වන්නේය. සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී අතර වගකීම් බෙදාහැරීම පැහැදිලිව දක්වා ලිඛිතව සඳහන් කළයුතු යි.

2(6) මූලධර්මය : මණ්ඩලය විසින් පත් කරනු ලැබූ කමිටු

2(6) i බැංකුවේ කටයුතු අධීක්ෂණය කිරීම සහ පාලනය කිරීම සහතික කිරීම පිණිස විගණනය, නාම යේජනා කිරීම, පරිශ්‍රමික ගෙවීම්, ඒකාබද්ධ අවදානම් කළමනාකරණය සහ මණ්ඩලය විසින් නිශ්චය කරනු ලබන්නා වූ එවැනි වෙනත් විෂයයන් සඳහා මණ්ඩලය විසින් වෙන් වෙන්වූ මණ්ඩලීය කමිටු තෝරා පත් කළයුතු වන්නේය.

2(6) ii මණ්ඩලය විසින් මණ්ඩලීය කමිටු පත් කරන විට දී, කමිටුවේ අධිකාරී බලය පැහැදිලිව දැක්විය යුතු ය. විශේෂයෙන් කමිටුවට මණ්ඩලය වෙනුවෙන් ක්‍රියා කිරීමට අධිකාරී බලය ඇත්ද, එසේ නැතහොත් කමිටුවට ඇත්තේ හුදෙක් යම් විෂය කරුණක් පරීක්ෂා කර බලා නිර්දේශයන් සමග නැවත මණ්ඩලයට වාර්තා කිරීමේ අධිකාරී බලයක් ද යන්න දැක්විය යුතු වේ.

2(6)iii අදාළ විෂය සම්බන්ධයෙන් යම් විශේෂඥ දැනුමක් සහිත ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු කමිටුවේ සභාපතිත්වය දැරිය යුතු වේ. මණ්ඩලීය කමිටුවේ සාමාජිකයින්ගේ බහුතරයක් විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගෙන් සමන්විත විය යුතු අතර, අවම වශයෙන් කමිටුවේ එක් අධ්‍යක්ෂවරයෙකු ස්වාධීන අයෙකු විය යුතු ය. අවශ්‍යතාවයක් පැන නගින අවස්ථාවන්හි දී කමිටුවේ සේවය කිරීම සඳහා බාහිර වෘත්තිකයන්ට ආරාධනා කිරීම හෝ ඔවුන්ගේ සේවය කුලියට ගැනීම කළහැකිය. උපදෙස් දීම සඳහා හෝ විශේෂිත කාර්යයක් කිරීම සඳහා ආරාධනයක් මත බැංකුවේ කාර්ය මණ්ඩලයට කමිටුවේ පෙනී සිටිය හැකිය.

2(7) මූලධර්මය : සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු

සමාන ව්‍යාපාරික කටයුතුවල නියුක්ත බැංකුවේ අනෙකුත් ගනුදෙනුකරුවන්ට ලබාදෙන සැලකිල්ලට වඩා වැඩි වාසිදායක සැලකිල්ලක් සම්බන්ධිත පාර්ශ්වයන්ට ලබා නොදෙන බවට මණ්ඩලය විසින් සහතික කළයුතු වේ.

2(8) මූලධර්මය : හෙළිදරව් කිරීම්

2(8) i හෙළිදරව් කිරීම්වල අරමුණු වන්නේ අදාළ බැංකුවල වෙළෙඳපොළ විනය වර්ධනය කිරීමට උපකාරී වන්නාවූ බැංකුවේ කටයුතු හා අවදානම් කළමනාකරණ පිළිබඳ තොරතුරු සම්බන්ධයෙන් විනිවිදභාවය ඇති කිරීමයි.

2(8)ii ජාත්‍යන්තර පියවීම් පිළිබඳ අන්තර්ජාතික බැංකුවේ පිහිටි බැංකු අධීක්ෂණය පිළිබඳ බාසල් කමිටුව (මෙය ජාත්‍යන්තරව පිළිගත් බැංකු අධීක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන් හඳුන්වාදෙන ආයතනයයි.) විසින් නිර්දේශිත බාසල් II යනුවෙන් හැඳින්වෙන අවදානම් කළමනාකරණය මත පදනම් වූ ප්‍රාග්ධන ප්‍රමිතියේ තුන්වන මූලධර්මයෙහි මූලික අවධානය යොමු කරන්නේ වෙළෙඳපොළට තොරතුරු හෙළිදරව් කිරීම නිසා, හෙළිදරව් කළයුතු තොරතුරුවල ප්‍රමාණය, බැංකුවේ විශාලත්වය, හිමිකාරිත්ව ව්‍යුහය, පද්ධතිය වැදගත්කම, අවදානම් සංයුතිය සහ එහි ව්‍යාපාරික උපායමාර්ග සමග අනුකූල විය යුතු ය. ඒ අනුව, බැංකු විසින් අදාළ තොරතුරු කාලීනව හා ප්‍රමාණවත් අයුරින් මහජනයාට හෙළිදරව් කිරීම වෙළෙඳපොළ විනය වර්ධනය වීම සඳහාත් වඩා හොඳ සහ වඩා ඵලදායක ආයතනික යහපාලනයක් ඇති කිරීම සඳහාත් දායක වන බව වටහා ගතයුතු වේ.



2(8)iii බැංකු විසින් සාමාන්‍යයෙන් කළයුතු හෙළිදරව් කිරීම්වලට ඇතුළත් වන්නේ ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය, ප්‍රධාන කාර්යසාධන දර්ශක, ව්‍යාපාරික සංකේතද්‍රණයන්, සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු, ආයතනික යහපාලන ප්‍රකාශන, මූල්‍ය ප්‍රකාශන යනාදිය හා සම්බන්ධ තොරතුරුයි. ගණකාධිකරණ ප්‍රමිතීන්, නියාමන අවශ්‍යතාවයන් සහ ස්වේච්ඡාවෙන් කරනු ලබන අනෙකුත් තොරතුරු හෙළිදරව් කිරීම් හා සමග මෙම හෙළිදරව් කිරීම් අනුකූල විය යුත්තේය.

3. ශ්‍රී ලංකාවේ සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් පහත සඳහන් ආයතනික යහපාලන රීති පිළිපැදිය යුතු අතර, එම පිළිපැදීම් මෙහි 3(9) i දක්වා ඇති ආකාරයෙන් විය යුතු වන්නේය.

3(1) මණ්ඩලයේ වගකීම්

3(1)(i) පහත සඳහන් දෑ ක්‍රියාත්මක කිරීම සහතික කිරීම තුළින් බැංකුවේ ආරක්ෂාව හා ශක්තිමත්භාවය වර්ධනය කිරීම සඳහා මණ්ඩලය ක්‍රියා කළයුතු වන්නේය.

- (අ) බැංකුවේ උපාය මාර්ගික අරමුණු සහ ආයතනික හර පද්ධතීන් අනුමත කිරීම සහ සුපරීක්ෂණය කිරීම සහ ඒවා සමස්ත බැංකුව තුළ හොඳින් සංනිවේදනය වන බවට තහවුරු කිරීම.
- (ආ) අවම වශයෙන් ඉදිරි තෙවසර සඳහා වූ හැකි ඉලක්ක සහිත සමස්ත අවදානම් ප්‍රතිපත්තිය සහ අවදානම් කළමනාකරණ පිළිවෙත් හා යාන්ත්‍රණයන් ඇතුළත් බැංකුවේ සමස්ත ව්‍යාපාරික උපාය මාර්ග අනුමත කිරීම.
- (ඇ) ප්‍රධාන විභව අවදානම් වර්ග හඳුනාගැනීම සහ අවදානම් විවක්ෂණශීලී ආකාරයෙන් කළමනාකරණය කිරීම සඳහා යෝග්‍ය වූ විධි ක්‍රම ක්‍රියාත්මක කිරීම සහතික කිරීම.
- (ඈ) තැන්පතුකරුවන්, ණය හිමියන්, කොටස්කරුවන් සහ ණයගැතියන් ඇතුළු සියලු උනන්දුවක් දක්වන පාර්ශ්වයන් සමග සන්නිවේදනය කිරීම සඳහා වූ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම අනුමත කිරීම.
- (ඉ) බැංකුවේ අභ්‍යන්තර පාලන ක්‍රම සහ කළමනාකරණ තොරතුරු පද්ධතීන්හි ප්‍රමාණවත්භාවය සහ විශ්වාසනීයත්වය විමර්ශනය කිරීම.
- (ඊ) ජාත්‍යන්තර ගණකාධිකරණය ප්‍රමිතීන්හි අර්ථ දක්වා ඇති ආකාරයට, ප්‍රධාන කළමනාකරණ මඩුල්ල හඳුනාගැනීම සහ ඔවුන් නම් කිරීම. මෙසේ තෝරා පත්කර ගන්නාවූන් (i) ප්‍රතිපත්ති කෙරේ සැලකිය යුතු බලපෑමක් කළ හැකි (ii) කටයුතු මෙහෙයවීමට හැකි, සහ (ආ) ව්‍යාපාරික කටයුතු, ක්‍රියාවලීන් සහ අවදානම් කළමනාකරණය වැනි කටයුතු කෙරේ පාලනයක් ඇති කළ හැකි, පුද්ගලයන් විය යුතු ය ;
- (උ) අධ්‍යක්ෂ මණ්ඩලය සහ ප්‍රධාන කළමනාකරණ මඩුල්ලට අයත් අධිකාරී බල ක්ෂේත්‍රය හා ප්‍රධාන වගකීම් නිර්වචනය කිරීම ;
- (ඌ) මණ්ඩලයේ ප්‍රතිපත්තිවලට අනුකූලව, ප්‍රධාන කළමනාකාරීත්ව මඩුල්ල විසින් බැංකුවේ කටයුතු යෝග්‍ය ආකාරයෙන් අධීක්ෂණය කරනු ලබන බවට සහතික කිරීම.
- (එ) පහත සඳහන් දෑ ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ යහපාලන පරිචයන්හි ඵලදායීභාවය කලින් කලට දැනගැනීම. (i) අධ්‍යක්ෂවරුන් සහ ප්‍රධාන කළමනාකරණ මඩුල්ල තෝරා ගැනීම, නම් කිරීම සහ පත් කිරීම (ii) අරමුණු අතර ගැටුම් කළමනාකරණය කිරීම, සහ (iii) දුර්වලතාවයන් නිශ්චය කිරීම සහ අවශ්‍ය අවස්ථාවන්හි දී වෙනස්කම් ඇති කිරීම.
- (ඒ) ප්‍රධාන කළමනාකරණ මඩුල්ල සඳහා යෝග්‍ය වූ අනුප්‍රාප්තික සැලසුමක් බැංකුවට පවතින බවට සහතික කිරීම.
- (ඔ) ප්‍රතිපත්ති සමාලෝචනය කිරීම, සන්නිවේදන මාර්ග පිහිටුවීම සහ ආයතනික අරමුණු අත්පත් කර ගැනීමේ ප්‍රගතිය විමර්ශනය කිරීම යනාදිය සඳහා අවශ්‍යතාවයන් අනුව නීතිපතා ප්‍රධාන කළමනාකරණ මඩුල්ල සමග රැස්වීම් පැවැත්වීම.
- (ඕ) නියාමන පරිසරය අවබෝධ කර ගැනීම සහ නියාමකයින් සමග බැංකුව ඵලදායී සම්බන්ධතාවයක් පවත්වා ගන්නා බවට සහතික කිරීම.
- (ක) බාහිර විගණකයන් බඳවා ගැනීමේ දී සහ අධීක්ෂණය කිරීමේ දී නිසි ප්‍රවේශම් සහගත භාවයකින් යුතුව කටයුතු කිරීම.

3(1) ii මෙම නියමයන්ගේ 3(5) නියමයේ දක්වා ඇති ආකාරයට මණ්ඩලය විසින් සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී පත් කිරීමත්, ඔවුන්ගේ කාර්යයන් හා වගකීම් නිශ්චය කර අනුමත කිරීමත් කළයුතු වන්නේය.

3(1) iii මණ්ඩලය නීතිපතා රැස්විය යුතු අතර, ආසන්න වශයෙන් මාසික පරතරයක් සහිතව අවම වශයෙන් වසරකට 12 ක් වත් මණ්ඩලයේ රැස්වීම් පැවැත්විය යුතු ය. එවැනි රැස්වීම්වල දී පැමිණීමට අයිතිය ඇත්තා වූ අධ්‍යක්ෂවරුන්

බහුතරයකගේ පුද්ගලික ක්‍රියාශීලී සහභාගිත්වය තිබිය යුතු ය. ලිඛිත යෝජනා/පත්‍රිකා ආදිය තුළින් මණ්ඩලයේ කැමැත්ත ලබාගැනීම හැකිතාක් දුරට වැළැක්විය යුතු වේ.

3(1) iv මණ්ඩලයේ රැස්වීම් සඳහා වූ න්‍යාය පත්‍රයට විෂයන් හා යෝජනා ඇතුළත් කිරීමට අධ්‍යක්ෂවරුන්ට හැකියාව ලැබෙන අයුරින් නිසි පියවර ගෙන ඇති බවට මණ්ඩලය විසින් සහතික කළ යුත්තේය. ඒවා බැංකු ව්‍යාපාරික කටයුතු හා අවදානම් කළමනාකරණය වර්ධනය කිරීම අදාළ වූ විෂයයන් හා යෝජනා විය යුතු ය.

3(1) v සියලුම අධ්‍යක්ෂවරුන්ට අවස්ථාවක් සපයාදීමේ අරමුණින් සාමාන්‍ය මණ්ඩල රැස්වීම් සඳහා අවම වශයෙන් දින 7 ක පෙර දැනුම්දීමක් කරන බව මණ්ඩල පරිපාටියක් විසින් සහතික කළ යුත්තේය. අනෙකුත් මණ්ඩල රැස්වීම් සඳහා සාධාරණ පෙර දැනුම්දීමක් කළ හැකිය.

3(1) vi පසුගිය මාස 12 ක කාලය තුළ පැවැත්වූ රැස්වීම් වාර අඩුම වශයෙන් 2/3 කට සහභාගි නොවූණ අධ්‍යක්ෂවරයෙකුගේ හෝ පසුගිය රැස්වීම් වාර 3 කට අඛණ්ඩව සහභාගි නොවූණ අධ්‍යක්ෂවරයෙකුගේ හෝ අධ්‍යක්ෂ ධූරය අහිමි වන බවට මණ්ඩල පරිපාටිය මගින් සහතික කළයුතු ය.

විකල්ප අධ්‍යක්ෂවරයෙකු මාර්ගයෙන් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වලට සහභාගිවීම, නිසි පැමිණීමක් ලෙස පිළිගත හැකිය.

3(1)vii 1988 අංක 30 දරන බැංකු පනතේ 43 වගන්තියේ දැක්වෙන විධි විධාන සපුරන්නා වූ සමාගම් ලේඛකාධිකාරීවරයෙකු මණ්ඩලය විසින් පත් කළ යුත්තේය. ඔහුගේ මූලික වගකීම් විය යුත්තේ මණ්ඩලය හා කොමසාරිස්වරයාගේ රැස්වීම් සඳහා ලේඛකාධිකාරී සේවා ලබාදීම සහ අණපනත්වල හා වෙනත් නියාමනයන් මගින් දන්වා ඇති අනෙකුත් කාර්යයන් කිරීමත්ය.

3(1)viii මණ්ඩලයේ පරිපාටින් සහ අදාළ සියලු රීති හා නියාමනයන් පිළිපදින බව සහතික කරනු පිණිස සියලුම අධ්‍යක්ෂවරුන්ට සමානව ලේඛකාධිකාරීවරයාගේ උපදෙස් හා සේවා ලබාගැනීම සඳහා අවකාශය තිබිය යුතු ය.

3(1) ix මණ්ඩල රැස්වීම්වල වාර්තා ලේඛකාධිකාරීවරයා විසින් පවත්වා ගතයුතු අතර, ඕනෑම සාධාරණ වේලාවක දී සාධාරණ දැනුම්දීමකින් පසු ඕනෑම අධ්‍යක්ෂවරයෙකුට එවැනි වාර්තා පරීක්ෂා කිරීම සඳහා විවෘතව පැවතිය යුතු ය.

3(1) x මණ්ඩලය නිසි සැලකිල්ලෙන් හා විවක්ෂණශීලී බවකින් කටයුතු කළා ද යන්න වාර්තා මගින් තොරතුරු ලබාගත හැකිවන ආකාරයෙන්, මණ්ඩල රැස්වීම්වල වාර්තා ප්‍රමාණවත් අයුරින් විස්තරාත්මක විය යුතු ය. මණ්ඩල රැස්වීම්වල දී ඇතිවන සාකච්ඡාවන්ගේ ගැඹුරු බව පිළිබඳ තක්සේරු කිරීමට මෙම වාර්තා නියාමන හා අධීක්ෂණ අධිකාරීන්ට උපකාරී විය යුතු ය. එම නිසා මණ්ඩල රැස්වීම් වාර්තා තුළ පහත දෑ පැහැදිලිව ඇතුළත් විය යුතුය.

- (අ) මණ්ඩලය තම සාකච්ඡා සඳහා භාවිතා කරනු ලැබූ තොරතුරු හා දත්ත පිළිබඳ සාරාංශයක් ;
- (ආ) මණ්ඩලය විසින් සලකා බලන්න යොදුන විෂය කරුණු ;
- (ඇ) මණ්ඩලය විසින් තම යුතුකම් නිසි සැලකිල්ලෙන් හා ප්‍රවේශම් සහගත භාවයකින් යුතුව කරගෙන යන්නේ ද යන්න පිළිබඳ තොරතුරු ලබාදිය හැකි, තොරතුරු රැස්වීමේ සාකච්ඡා සහ මතභේදයට හෝ විරෝධයට බඳුන් වූ විෂය කරුණු ;
- (ඈ) මණ්ඩලයේ උපාය මාර්ග, හා ප්‍රතිපත්ති සහ අදාළ නීති හා නියාමනයන් වලට අනුකූල වන බව විඳහා පාත්තා වූ, අදාළ විධායකයින් විසින් කරනු ලබන සාක්ෂිදීම් සහ සනාථ කිරීම් ;
- (ඉ) බැංකුව මුහුණ දී සිටින අවදානම් වලින් ද මණ්ඩලයේ දැනුම හා අවබෝධය සහ අනුගමනය කළා වූ අවදානම් කළමනාකරණ ක්‍රියාමාර්ග වලින් ද සමස්ත නිරීක්ෂණයක් ; සහ
- (ඊ) තීරණ සහ මණ්ඩල යෝජනා

3(1) xi යෝග්‍ය අවස්ථාවන්හි දී, සාධාරණ ඉල්ලීම් මත, බැංකුවේ වියදමින් ස්වාධීන වෘත්තීයමය උපදෙස් පැතීම සඳහා අධ්‍යක්ෂවරුන්ට අවස්ථා ලබාදෙන මණ්ඩලය විසින් එකඟ වූ පරිපාටියක් තිබිය යුත්තේය. අදාළ අධ්‍යක්ෂවරයෙකුට හෝ අධ්‍යක්ෂවරුන්ට ඔහුගෙන්/ඇයගෙන්/ඔවුන්ගෙන් බැංකුවට ඉටුවිය යුතු යුතුකම් ඉටුකිරීම සඳහා ආධාර වීම පිණිස වෙනම ස්වාධීන වෘත්තීයමය උපදෙස් අධ්‍යක්ෂවරුන්ට ලබාදීමට මණ්ඩලය විසින් අධීක්ෂණ කළයුතු ය.

3(1) xii අනෙකුත් සංවිධාන හෝ සම්බන්ධිත පාර්ශ්වයන් සමඟ කටයුතු කිරීමේ දී සහ ඒවාට ඇති බැඳීම්වල දී, අරමුණු අතර ගැටුම් ඇතිවීම හෝ එවැනි ගැටුම් ඇති බව පෙන්නුම් කිරීම අධ්‍යක්ෂවරුන් විසින් වළක්වා ගතයුත්තේය. මණ්ඩලය විසින් සැලකිල්ලට භාජනය කිරීමට ඇති සහ මණ්ඩලය විසින් සැලකිය යුතු වැදගත්කමකින් යුතු විෂය කරුණක් බව නිශ්චය කර ඇති, විෂය කරුණක් සම්බන්ධයෙන් යම් අධ්‍යක්ෂවරයෙකුට අරමුණු අතර ගැටුමක් තිබේ නම්, එවැනි විෂය කරුණු සාකච්ඡාවට බඳුන් කළ යුත්තේ අදාළ විෂය කරුණ සම්බන්ධයෙන් කිසිදු සැලකිය යුතු හිමිකමක් නොමැති ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් (මෙම නියමයන්ගේ 3(2)(සඩ) නියමය බලන්න) සහභාගි වන මණ්ඩල රැස්වීමක දීය.



තවද, ඔහුට/ඇයට හෝ ඔහුගේ/ඇයගේ සමීප ඥාතියෙකුට හෝ අධ්‍යක්ෂවරයෙකුට සැලකිය යුතු හිමිකමක් ඇත්තා වූ ව්‍යාපාරයකට සම්බන්ධතාවයක් ඇති කිසිදු මණ්ඩල යෝජනාවක දී අධ්‍යක්ෂවරයෙකු විසින් ඡන්දය දීමෙන් වැළකී සිටිය යුතුය. එසේම එම මණ්ඩල රැස්වීම් න්‍යාය පත්‍රයේ අදාළ අධීක්ෂණය සඳහා සහපූර්ණය ගණන් බැලීමේ දී ඔහු/ඇය ඊට ඇතුළත් නොකළ යුතු ය.

- 3(1)xiii බැංකුවේ මෙහෙයවීම හා පාලනය ස්ථිරසාර ලෙස තම අධිකාරිය යටතේ පවතින බව සහතික කිරීම පිණිස, තම තීරණ ගැනීම සඳහා තමන්ට විශේෂයෙන් වෙන් කරන ලද්දා වූ විෂය ක්ෂේත්‍රයන් පිළිබඳ විධිමත් උප ලේඛනයක් මණ්ඩලය විසින් තබාගත යුත්තේය.
- 3(1)xiv බැංකුවට තම වගකීම් ගෙවීමට නොහැකි යැයි හෝ නොහැකිවීමට ඉඩ ඇතැයි හෝ බැංකුව බුන්වත් වීමට ආසන්න යැයි හෝ තැන්පතුකරුවන්ට සහ අනෙකුත් ණය හිමියන්ට නියමිත ගෙවීම් අත්හිටුවීමට ආසන්න යැයි හෝ බැංකුව සලකන්නේ නම්, වෙනත් කිසිම තීරණයක් හෝ ක්‍රියාවක් ගැනීමට පෙර වහාම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුවේ තත්ත්වය පිළිබඳව බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයාට දැන්විය යුතු වේ.
- 3(1)xv ප්‍රමාණවත් ප්‍රාග්ධන අනුපාතය සහ අනෙකුත් විවක්ෂණශීලී පදනම් අනුව මුදල් මණ්ඩලය විසින් නියම කර ඇති මට්ටම්වලට අනුකූල වන මට්ටමක බැංකුවේ ප්‍රාග්ධනය පවතින බවට මණ්ඩලය විසින් සහතික කළයුතු ය.
- 3(1)xvi මෙම නියමයන්ගේ 3 වැනි නියමයෙහි සඳහන් අවශ්‍යතාවයන්ට අනුකූල වන ආකාරයෙන් වූ වාර්ෂික ආයතනික යහපාලන වාර්තාවක්, මණ්ඩලය විසින් බැංකුවේ වාර්ෂික වාර්තාව තුළින් ප්‍රසිද්ධ කළයුතු ය.
- 3(1)xvii වාර්ෂිකව සෑම අධ්‍යක්ෂවරයෙකු විසින් ස්වයං ඇගයීමක් කිරීම සඳහා වූ ක්‍රමයක් මණ්ඩලය විසින් අනුගමනය කළයුතු අතර, එවැනි ඇගයීම්වල වාර්තා තබා ගතයුතු වන්නේය.

3(2) මණ්ඩලයේ සංයුතිය

3(2) i මණ්ඩලයේ සිටිය යුතු අධ්‍යක්ෂවරුන්ගේ සංඛ්‍යාව 7 ට වඩා අඩු නොවිය යුතු අතර, 13 ට වඩා වැඩි නොවිය යුතු ය.

3(2) ii (අ) ප්‍රධාන විධායක නිලධාරී තනතුරේ සිටින අධ්‍යක්ෂවරයා හැර, අධ්‍යක්ෂවරයෙකුගේ මුළු සේවා කාලය වසර 9 නොඉක්මවිය යුතු අතර, එම සේවා කාලයට 2008 ජනවාරි 01 දින දක්වා එවැනි අධ්‍යක්ෂවරයෙකු එම ධුරයේ සේවය කරන ලද මුළු කාලය ද ඇතුළත් විය යුත්තේය.

(ආ) මෙහි දී, පහත සඳහන් සංක්‍රමණීය ප්‍රතිපාදන අදාළ විය යුතු ය.

- (i) 2008 ජනවාරි 01 දිනට වසර 9 ක සේවා කාලය ඉක්මවූ එක් අධ්‍යක්ෂවරයෙක් පමණක් මණ්ඩලයේ සිටින්නේ නම්, ඔහු/ඇය 2008 දෙසැම්බර් 31 දින වන විට සිය අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් වූ ලෙස සැලකිය යුතු ය.
- (ii) 2008 ජනවාරි 01 දිනට මණ්ඩලයේ වසර 9 කට වඩා සේවා කාලය ඇති අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් හෝ ඊට වැඩි ගණනක් ඇති විටක, පහත දැක්වෙන ප්‍රතිපාදන අදාළ විය යුත්තේය.
  - I. වසර 9 ක සේවා කාලය ඉක්මවූ අධ්‍යක්ෂවරුන්ගෙන් දීර්ඝතම සේවා කාලයක් සහිත අධ්‍යක්ෂවරයා 2008 දෙසැම්බර් 31 දිනට සිය අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් වූ ලෙස සැලකිය යුතු ය.
  - II. එයින් පසුව එක් එක් ඉදිරි වර්ෂය අවසානයේ දී 2008 ජනවාරි 01 දිනට වසර 9 ක සේවා කාලය ඉක්ම වූ සියලුම අධ්‍යක්ෂවරුන් සිය ධුරවලින් ඉවත් වූ ලෙස සැලකෙන පරිදි, ඉතිරි අධ්‍යක්ෂවරුන් වර්ෂයකට අවම වශයෙන් එක් අයෙකු බැගින් වත් වන පරිදි අනුපිළිවෙළට (වැඩිම සේවා කාලයේ සිට අඩුම සේවා කාලය දක්වා වන පදනම මත) අධ්‍යක්ෂ ධුරවලින් ඉවත් වූ ලෙස සැලකිය යුතු ය. 2011 දෙසැම්බර් 31 දින වන විට හෝ ඊට ප්‍රථම බැංකුවේ වසර 9 ක සේවා කාලය ඉක්මවූ සියලුම අධ්‍යක්ෂවරුන් සිය ධුරවලින් ඉවත් වූ ලෙස සැලකිය යුතුය යන කොන්දේසියට මෙය යටත්ය.

(ඇ) 2008 ජනවාරි 01 දින හා 2010 දෙසැම්බර් 31 දින අතර කාලය තුළ වසර 9 ක සේවා කාලය සම්පූර්ණ කරනු ලබන අධ්‍යක්ෂවරුන් සිටින විටක, 3(2)(සස)(ආ)(සස) විධානයේ දක්වා ඇති අධ්‍යක්ෂවරුන් තම සේවා ධුරවලින් ඉවත් වූ පසු, එවැනි අධ්‍යක්ෂවරුන් ද වසරකට එක් අයෙකු බැගින් අනුපිළිවෙළින් (වැඩිම සේවා කාලයේ සිට අඩුම සේවා කාලය දක්වා වන පදනම යටතේ) තම සේවා ධුරවලින් ඉවත් වූවා යැයි සැලකිය යුතු ය. කෙසේ වුවද, 2011 දෙසැම්බර් 31 දින වන විට ඊට පෙර මෙම (ඇ) අනු විධානයෙන් ආවරණය වන්නා වූ එවැනි සියලු අධ්‍යක්ෂවරුන් සිය ධුරවලින් ඉවත්වූයේ යැයි සැලකිය යුතු ය.

3(2)(iii) විධායක අධ්‍යක්ෂවරුන් ගණන මණ්ඩලයේ සිටින අධ්‍යක්ෂවරුන්ගේ ගණනින් තුනෙන් එකක ප්‍රමාණය නොඉක්මවන පරිදි බැංකු සේවකයකු බැංකුවේ අධ්‍යක්ෂවරයකු ලෙස (මින් මතු විධායක අධ්‍යක්ෂවරුන් ලෙස හඳුන්වන) පත් කිරීමට, තෝරා ගැනීමට හෝ නම් කිරීමට හැකිය. එවැනි අවස්ථාවක දී එක් විධායක අධ්‍යක්ෂවරයකු ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්කළ යුතු ය.

3(2)(iv) මණ්ඩලය ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුගෙන් හෝ මුළු අධ්‍යක්ෂවරුන් ගණනින් තුනෙන් එක යන දෙකෙන් වැඩි ගණනකින් සමන්විත විය යුතු ය. මෙම අනු විධානය අදාළ වන්නේ 2010 ජනවාරි 01 දිනෙන් පසුවය.

විධායක නොවන අධ්‍යක්ෂවරයෙක් පහත සඳහන් දැට යටත් වන්නේ නම් ඔහු/ඇය ස්වාධීන අයෙක් ලෙස නොසැලකේ.

- (අ) බැංකුවේ කොටස් හිමිකාරත්වයෙන් 1% කට වඩා සෘජු ලෙස හෝ වක්‍ර ලෙස අත්කර ගෙන සිටීම.
- (ආ) දැනට හෝ අධ්‍යක්ෂවරයෙක් ලෙස පත්වීමට පෙර ආසන්න වසර 2 ක කාල පරිච්ඡේදයක් තුළ මෙහි 3(7) වන වගන්තියෙන් දක්වන පරිදි, බැංකුවේ නියාමන ප්‍රාග්ධනයෙන් 10% ඉක්මවන කිසිදු ව්‍යාපාරික ගනුදෙනුවක වර්තමානයේ යෙදී සිටීම/ යෙදී සිට තිබීම.
- (ඇ) බැංකුවේ අධ්‍යක්ෂවරයෙක් ලෙස පත්වීමට පෙර ආසන්න වසර දෙකක කාලයක් තුළ බැංකුවේ සේවා නියුක්ත වී සිට තිබීම.
- (ඈ) කිට්ටු ශාකිත්වයක් ඇති අධ්‍යක්ෂවරයෙක් හෝ ප්‍රධාන විධායක නිලධාරියෙක් හෝ ජ්‍යෙෂ්ඨ විධායක කළමනාකාරිත්වයේ සාමාජිකයෙක් හෝ වෙනත් සැලකිය යුතු කොටස් හිමිකරුවෙක් බැංකුවේ හෝ වෙනත් බැංකුවක සිටීම. මෙහි අරමුණ සඳහා, සමීප ශාකිතයක, යන්නෙන් අදහස් වන්නේ කාලක්‍රමය හෝ මූල්‍යමය වශයෙන් යැපෙන්නා වූ ළමයෙකි.
- (ඉ) බැංකුව පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන් නියෝජනය කිරීම
- (ඊ) පහත දැක්වෙන සමාගමක හෝ ව්‍යාපාරික ආයතනයක සේවකයෙකු හෝ අධ්‍යක්ෂවරයෙකු හෝ සැලකිය යුතු කොටස්කරුවෙකු වීම.
  - (I) පහත 3(7) විධානයේ දැක්වෙන පරිදි බැංකුවේ නියාමන ප්‍රාග්ධනයෙන් 10% ඉක්මවන ගනුදෙනුවක බැංකුව සමග වර්තමානයේ සිටින හෝ
  - (II) බැංකුවේ වෙනත් යම් අධ්‍යක්ෂවරුන් සේවයේ යෙදී සිටින හෝ අධ්‍යක්ෂවරයෙක් වන හෝ සැලකිය යුතු කොටස් හිමියකු වී සිටින ; හෝ
  - (III) මෙම විධානයන්ගේ 7 වන විධානයේ දක්වා ඇති පරිදි බැංකුවේ වෙනත් යම් අධ්‍යක්ෂවරයෙක් බැංකුවේ නියාමන ප්‍රාග්ධනයෙන් 10% ඉක්මවන ගනුදෙනුවක යෙදී සිටින

3(2) v ස්වාධීන අධ්‍යක්ෂවරයෙක්ව නියෝජනය කිරීම සඳහා විකල්ප අධ්‍යක්ෂවරයෙක්ව පත් කර ඇති විටක එසේ පත් කරන ලද පුද්ගලයා ද ස්වාධීන අධ්‍යක්ෂවරයෙකුට අදාළ වන මිනුම් දඬු සම්පූර්ණ කළයුතු ය.

3(2) vi විධායක නොවන අධ්‍යක්ෂවරුන් ප්‍රමාණවත් තරමේ කීර්තිමත් පෙර වාර්තා සහිත ඉහළ හැකියාවකින් යුතු පුද්ගලයන් විය යුතු අතර, ක්‍රමෝපාය, කාර්ය සාධනය සහ සම්පත් පිළිබඳව මතුවන ගැටළුවලට ස්වාධීන වූ තීරණ ගැනීමේ පළපුරුද්ද සහ හැකියාවන්ගෙන් ද යුක්ත විය යුතු ය.

3(2) vii මණ්ඩලයේ රැස්වීමක් පැවැත්වීම සඳහා අවශ්‍ය අධ්‍යක්ෂවරුන්ගේ සහසුරණය සම්පූර්ණ වුවද, එම රැස්වීමට සහභාගි වන අධ්‍යක්ෂවරුන්ගේ ගණනින් භාගයකට වඩා විධායක නොවන අධ්‍යක්ෂවරුන් සිටිය යුතු අතර, එසේ නොවේ නම් එවැනි රැස්වීමක් නිසි පරිදි පවත්වන ලද්දක් නොවනු ඇත. මෙම අනු විධානය බලපැවැත්වෙනු ලැබෙන්නේ 2010 ජනවාරි 01 දාට පසුවය.

3(2)viii සියලුම ආයතනික සන්නිවේදන කටයුතුවල දී බැංකුවේ අධ්‍යක්ෂවරුන්ගේ නම් හෙළි කිරීමේ දී ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් එවැනි විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස නිශ්චිතව හඳුනාගත යුතු ය. සභාපති, විධායක අධ්‍යක්ෂ, විධායක නොවන අධ්‍යක්ෂ සහ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් නම් සහිතව මණ්ඩලයේ සංයුතිය සමන්විත වන අධ්‍යක්ෂවරුන්ගේ වර්ගීකරණයක් බැංකුව විසින් තම වාර්ෂික යහපාලන වාර්තා මගින් අනාවරණය කළයුතු ය.

3(2)ix මණ්ඩලයට නව අධ්‍යක්ෂවරුන් පත් කිරීම සඳහා වූ විධිමත්, සිතාමතා සකස් කරන ලද විනිවිදභාවයෙන් යුක්ත ක්‍රියාපටිපාටියක් තිබිය යුතුය. එසේම මණ්ඩලයට අනුප්‍රාප්තිකයන් පත් කිරීම සිදු කිරීම සඳහා ක්‍රියාපටිපාටියක් ද තිබිය යුතු ය.

3(2) x තාවකාලික ඇබැර්තු පිරවීම සඳහා පත් කරනු ලැබූ සියලුම අධ්‍යක්ෂවරුන් එම පත් කිරීමවලින් පසුව එළඹෙන පළවෙනි මහා සභා රැස්වීමේ දී කොටස්කරුවන්ගේ ඡන්දයෙන් තෝරා පත්කර ගැනීමට යටත් විය යුතු ය.

- 3(2)xi අධ්‍යක්ෂවරයෙක් සිය ධුරයෙන් ඉවත් කරන ලද්දේ නම් හෝ ඉල්ලා අස්වූයේ නම් මණ්ඩලය විසින්,
  - (අ) අධ්‍යක්ෂවරයාගේ ඉල්ලා අස්වීමේ හෝ ඉවත් කිරීමේ හේතුවේ එම අධ්‍යක්ෂවරයා බැංකුව සමග එකඟ නොවීමට අදාළ තොරතුරු තිබේ නම් එම තොරතුරු ද සමග ප්‍රසිද්ධ කළයුතුය. සහ
  - (ආ) කොටස්කරුවන්ගේ අවධානයට ලක්විය යුතු කිසියම් කරුණක් තිබීම හෝ නොතිබීම සහතික කරමින් ප්‍රකාශනයක් නිකුත් කළයුතු ය.
- 3(2)xii බැංකුවේ අධ්‍යක්ෂවරයෙක් හෝ සේවකයෙක් බැංකුවේ පරිපාලන සමාගමක් හෝ ආශ්‍රිත සමාගමක් නොවන වෙනත් බැංකුවක අධ්‍යක්ෂවරයෙක් ලෙස පත්කිරීම, තෝරා ගැනීම හෝ නම් කිරීම නොකළ යුතු ය.
- 3(3) අධ්‍යක්ෂවරුන්ගේ යෝග්‍යතාවය සහ උචිතභාවය ඇගයීමේ නිර්ණායක
 

1988 අංක 30 දරන බැංකු පනතේ 42 වගන්තියේ ඇති ප්‍රතිවාදනවලට අමතරව, පහත දක්වා ඇති නිර්ණායක, බැංකුවේ අධ්‍යක්ෂවරයකු වශයෙන් කටයුතු කරන හෝ අද්‍යක්ෂවරයකු වශයෙන් කටයුතු කිරීමට කැමති පුද්ගලයකුගේ යෝග්‍යතාවය හා උචිතභාවය නිර්ණය කිරීමේ දී අදාළ විය යුතු ය.
- 3(3)(i) අධ්‍යක්ෂවරයකු වශයෙන් සේවය කරන පුද්ගලයකුගේ වයස අවුරුදු 70 නොඉක්මවිය යුතු ය.
  - (I) 2008 ජනවාරි 01 දිනට, බැංකුව දැනට සේවය කරමින් සිටින අධ්‍යක්ෂවරයකු ගේ වයස අවුරුදු 70 ට වැඩි නම්, මෙහි 3(2)(ii) විධානයේ විධිවිධානයන්ට යටත්ව, පහත දැක්වෙන සංක්‍රාන්තිමය ප්‍රතිපාදනය අදාළ වන්නේය.
    - (අ) 2008 ජනවාරි 01 දිනට, අධ්‍යක්ෂවරයකු ගේ වයස අවුරුදු 75 ට වඩා වැඩි නම්, 2008 දෙසැම්බර් 31 දින නොඉක්මවන කාලයක් සඳහා එවැනි අධ්‍යක්ෂවරයකුට තවදුරටත් සේවය කළ හැකි අතර, 2008 දෙසැම්බර් 31 දින ඔහු සේවය නිමාකළ ලෙස සැලකිය යුත්තේය.
    - (ආ) 2008 ජනවාරි 01 දිනට අධ්‍යක්ෂවරයකුගේ වයස අවුරුදු 70 සහ 75 අතර වන්නේ නම්, 2009 දෙසැම්බර් 31 දින නොඉක්මවන කාලයක් සඳහා, එවැනි අධ්‍යක්ෂවරයකුට තවදුරටත් සේවය කළ හැකි අතර, 2009 දෙසැම්බර් 31 දින ඔහු සේවය නිමාකළ ලෙස සැලකිය යුත්තේය.
  - (II) 2008 ජනවාරි 01 දින හා 2009 දෙසැම්බර් 31 අතර කාලය තුළ දැනට සේවය කරමින් සිටින අධ්‍යක්ෂවරයකුගේ වයස අවුරුදු 70 කට එළඹෙන විට, මෙහි 3(2) (ii) විධානයේ ප්‍රතිපාදනවලට යටත්ව, එවැනි අධ්‍යක්ෂවරයකුට තව දුරටත් 2010 දෙසැම්බර් 31 දින නොඉක්මවන කාලයක් සඳහා එවැනි අධ්‍යක්ෂවරයකුට තවදුරටත් සේවය කළ හැකි අතර, 2010 දෙසැම්බර් 31 දින ඔහු සේවය නිමාකළ ලෙස සැලකිය යුත්තේය.
- 3(3)(ii) පුද්ගලයකු විසින් බැංකුවේ පාලන සමාගම් හෝ ආශ්‍රිත සමාගම් ද ඇතුළත්ව සමාගම්/ඒකකයන්/ආයතන 20 කට වඩා වැඩි ප්‍රමාණයක අධ්‍යක්ෂ තනතුරු දැරිය නොයුත්තේය. එම සමාගම්/ඒකක/ආයතන 20 න්, 10 කට නොවැඩි ප්‍රමාණයක්, 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගණකාධිකරණ හා විගණන ප්‍රමිති පනතේ විශේෂිත ව්‍යාපාරික ඒකකයක් ලෙස වර්ගීකරණය කර ඇති ඒවා විය යුතු ය.
- 3 (අ) මණ්ඩලය විසින් පවරා දී ඇති කළමනාකරණ කාර්යයන්
- 3(4)(i) බලතල පවරා දීම සඳහා පවතින ක්‍රියාවලිය අධ්‍යක්ෂවරුන් විසින් සුපරීක්ෂාකාරීව අධ්‍යයනය කිරීම හා නිරවුල්ව අවබෝධ කර ගැනීම කළයුතු ය.
- 3(4)(ii) මණ්ඩලයට සමස්තයක් ලෙස තම කාර්යයන් ඉටු කිරීම සඳහා සැලකිය යුතු ලෙස අවහිරවන්නා වූ හෝ ඉටුකිරීමේ හැකියාව අඩු කරන්නාවූ ආකාරයේ ප්‍රමාණයකට, මණ්ඩලය විසින් මණ්ඩලීය කමිටුවකට, ප්‍රධාන විධායක නිලධාරියාට, විධායක අධ්‍යක්ෂවරු හෝ ප්‍රධාන කළමනාකරණ පුද්ගලයන්ට කිසිම කාර්යයක් පවරා දීම නොකළ යුත්තේය.
- 3(4)(iii) බැංකුවේ අවශ්‍යතාවයන්ට අදාළ වන ආකාරයෙන් තිබෙන බව සහතික කර ගැනීම සඳහා, මණ්ඩලය විසින් පවතින බලතල පවරාදීමේ ක්‍රියාවලිය කාලීනව විමර්ශනය කළයුතු වේ.
- 3(5) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී
  - 3(5) (i) සභාපති හා ප්‍රධාන විධායක නිලධාරීගේ කාර්යභාරයන් වෙන් කළයුතු අතර මෙම කාර්යයන් තනි පුද්ගලයෙක් විසින් සිදු නොකළ යුතු ය.
  - 3(5) (ii) සභාපති විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු විය යුතු අතර ස්වාධීන අධ්‍යක්ෂවරයකු වන්නේ නම් මැනවි. සභාපති ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු නොවන විට, ස්වාධීනත්වය සහතික කිරීම පිණිස ලිඛිත කාර්යභාරයන් සහිතව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයෙකු පත්කළ යුතු ය. මෙම ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයාගේ තනතුර බැංකුවේ වාර්ෂික වාර්තාවෙහි පළ කළ යුතු ය.

- 3(5)(iii) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිය වාර්ෂික වාර්තාවේ අනිවාර්ය කොටසක් විය යුතු සිය ආයතනික යහපාලන වාර්තාවේ, සභාපති හා ප්‍රධාන විධායක නිලධාරියාගේ අනන්‍යතාවය ද, සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් අතර කිසියම් සම්බන්ධතාවයක් ඇත්නම්, (මූල්‍ය, ව්‍යාපාරික, පවුලේ හෝ අනෙකුත් සැලකිය යුතු/ අදාළ සම්බන්ධතාවයන් ඇතුළුව) එය ද පළ කළ යුතුය.
- 3(5)(iv) සභාපතිතුමා විසින් (අ) අධ්‍යක්ෂ මණ්ඩලයට නායකත්වය සැපයීම (ආ) අධ්‍යක්ෂ මණ්ඩලය ඵලදායී ලෙස කටයුතු කරන බව හා සිය වගකීම් නිසි ලෙස ඉටුකරන බව සහතික කිරීම (ඇ) ප්‍රධාන ගැටලු කාලීන ලෙස මණ්ඩලය තුළ සාකච්ඡා කරන බව සහතික කිරීම, කළයුතු වේ.
- 3(5)(v) සෑම රැස්වීමකම න්‍යාය පත්‍රය පිළියෙළ කිරීමේ හා අනුමත කිරීමේ මූලික වගකීම සභාපතිතුමා සතු වන අතර අනෙකුත් අධ්‍යක්ෂවරුන් විසින් යෝජනා කරන ඕනෑම කරුණක් යෝග්‍ය වන්නේ නම් න්‍යාය පත්‍රයට ඇතුළත් කළයුතු ය. න්‍යාය පත්‍රය පිළියෙළ කිරීමේ කාර්ය සභාපති විසින් සමාගම ලේකම්ට පැවැරිය හැකිය.
- 3(5)(vi) සභාපති විසින් සියලුම අධ්‍යක්ෂවරුන් රැස්වීමේ පැනනගින කරුණු පිළිබඳව නිසි ලෙස දැනුවත්ව සිටින බවට සහතික විය යුතු අතර ප්‍රමාණවත් තොරතුරු කාලීන පදනමක් මත අධ්‍යක්ෂවරුන්ට ලැබෙන බවට ද සහතික විය යුතු ය.
- 3(5)(vii) සභාපති විසින් මණ්ඩලයේ කටයුතු සඳහා සම්පූර්ණ හා සක්‍රීය දායකත්වයක් ලබාදීම සඳහා සියලුම අධ්‍යක්ෂවරුන්ට ධෛර්යමත් කළයුතු අතර බැංකුවේ උපරිම වාසිය සඳහා ක්‍රියාකරන බව සහතික කිරීමට මූලිකත්වය ගතයුතු ය.
- 3(5)(viii) සභාපතිතුමා විසින් විශේෂයෙන් විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගේ ඵලදායී දායකත්වය ලබාගැනීමට පහසුකම් සැපයිය යුතු අතර විධායක හා විධායක නොවන අධ්‍යක්ෂවරුන් අතර හිතකර සබඳතාවයන් පවත්වා ගැනීම ද සහතික කළයුතු ය.
- 3(5)(ix) ප්‍රධාන කළමනාකරණ පුද්ගලයන් හෝ වෙනත් කිසිම විධායක කාර්යයක් සෘජුවම අධීක්ෂණය සඳහා සභාපති සම්බන්ධ නොවිය යුතු ය.
- 3(5)(x) කොටස්හිමියන් සමග ඵලදායී සන්නිවේදනයක් පවත්වා ගැනීමට අවශ්‍ය පියවරයන් ගන්නා බවට හා කොටස් හිමියන්ගේ අදහස් මණ්ඩලයට සන්නිවේදනය වන බවට සභාපති විසින් සහතික විය යුතු ය.
- 3(5)(xi) ප්‍රධාන විධායක නිලධාරීවරයා බැංකුවේ දෛනික මෙහෙයුම් හා ව්‍යාපාරික කටයුතු භාර ඉහළම විධායකයා වශයෙන් ක්‍රියා කළයුතු ය.
- 3(6) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත්කළ කමිටු
  - 3(6) i මෙම විධානයන්ගේ 3(6)(ii), 3(6)(iii), සහ 3(6)(iv) සහ 3(6)(v) යන විධානවල දක්වා ඇති ආකාරය අනුව සෑම බැංකුවකම අඩුම තරමේ අධ්‍යක්ෂ මණ්ඩල කමිටු හතරක්වත් තිබිය යුතු ය. සෑම කමිටුවක්ම අධ්‍යක්ෂ මණ්ඩලයට වාර්තා කළයුතු ය. කමිටුවේ සභාපතිවරයාගේ අධීක්ෂණය යටතේ රැස්වීම් සංවිධානය කිරීම හා රැස්වීම් වාර්තා පවත්වා ගැනීම යනාදිය සඳහා සෑම කමිටුවක් විසින්ම ලේකම්වරයෙක් පත්කර ගතයුතු ය. සෑම කමිටුවකම යුතුකම් හා කාර්යයන් ඇතුළත් කාර්ය සාධනය පිළිබඳ වාර්තාවක් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මහා සභා රැස්වීමට ඉදිරිපත් කළයුතු ය.
  - 3(6) ii විගණන කමිටුව සම්බන්ධයෙන් පහත රීති අදාළ වේ.
    - (අ) ගණකාධිකරණය සහ/හෝ විගණනය පිළිබඳ සුදුසුකම් ඇති ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙක් කමිටුවේ සභාපතිවරයා විය යුතු ය.
    - (ආ) කමිටුවේ සෑම සාමාජිකයෙක්ම විධායක නොවන අධ්‍යක්ෂවරයෙක් විය යුතු ය.
    - (ඇ) කමිටුව විසින් පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කළ යුතු ය. (i) අදාළ නීති ප්‍රකාරව විගණන සේවා සඳහා බාහිර විගණකවරුන් පත් කිරීම (ii) මහ බැංකුව විසින් විගණකවරුන් වෙත වරින් වර නිකුත් කරන ලද උපදෙස් මාලාවන් ක්‍රියාත්මක කිරීම (iii) අදාළ ගිණුම්කරණ ප්‍රමිත භාවිතා කිරීම සහ (iv) විගණකවරුන්ගේ සේවා කාලය, ගාස්තු සහ විගණකවරයාගේ ඉල්ලා අස්වීමක් හෝ ඉවත් කිරීම. මෙහි දී විගණක හවුල්කරුවකුගේ සේවය ලබා ගැනීම වසර පහක් නොඉක්මවිය යුතු අතර, එම කාලය සපිරූ හවුල්කරුවකු නැවත පත්කළ හැකි වන්නේ මුල් වාරය සම්පූර්ණකර වසර තුනක් ඉක්මවූ පසුවය.
    - (ඈ) බාහිර විගණකවරයාගේ ස්වාධීනත්වය, විෂය මූලිකත්වය සහ විගණන ක්‍රියාවලියේ සඵලදායකත්වය, අදාළ ප්‍රමිතීන් සහ මනා පරිවසන් අනුව සමාලෝචනය කිරීම කමිටුවේ කාර්යයකි.
    - (ඉ) අදාළ නීති, නියමයන්, අවශ්‍යතාවයන් සහ මාර්ගෝපදේශ මගින් අවසර දෙන ලද විගණන නොවන සේවා සැපයීම සඳහා බාහිර විගණකයින් යොදා ගැනීම පිළිබඳව ප්‍රතිපත්තියක් සැකසීම සහ ක්‍රියාත්මක කිරීම විගණන කමිටුවේ වගකීමකි. බාහිර විගණකවරයා විසින් සපයනු ලබන ඵ්වැනි විගණන නොවන සේවා ඔහුගේ ස්වාධීනත්වය සහ විෂයමූලිකභාවයට හානි නොවන බවට කමිටුව වගබලා ගතයුතු ය. විගණන නොවන සේවා



සැපයීමේ දී විගණකවරයාගේ ස්වාධීනත්වය හෝ විෂයමූලිකභාවය තක්සේරු කිරීමේ දී කමිටුව විසින් පහත කරුණු සලකා බැලිය යුතුය.

- (I) විගණන සමාගමේ නිපුණතා සහ පළපුරුද්දේ විගණන නොවන සේවා සැපයීම සඳහා යෝග්‍ය වන්නේ ද ;
  - (II) බාහිර විගණකවරයා විසින් එවැනි සේවා සැපයීමේ දී විගණනයේ ස්වාධීනත්වය හා/හෝ විෂය මූලිකභාවය ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇද්ද ; සහ
  - (III) විගණන නොවන සේවාවල ස්වභාවය, අදාළ ගාස්තු මට්ටම්, විගණන සමාගමට සාපේක්ෂව එක් එක් ගාස්තු මට්ටම් හා සමුච්චිත ගාස්තු මට්ටම් යනාදිය බාහිර විගණකවරයාගේ විෂයමූලිකභාවයට හෝ ස්වාධීනත්වයට කිසියම් බලපෑමක් කරන්නේ ද යන වග.
- (ඊ) විගණනය ආරම්භ කිරීමට පෙර කමිටුව විසින් පහත සඳහන් දෑ ද ඇතුළත් විගණනයේ ස්වභාවය සහ විෂය පථය පිළිබඳව බාහිර විගණකවරයා සමග සාකච්ඡා කර අවසන් කළ යුතුය. (i) අදාළ ආයතනික රීති සහ මූල්‍ය වාර්තාකරණය පිළිබඳ කළමනාකරණයේ අභ්‍යන්තර පාලන විධි විධානවලට බැංකුවේ අනුකූලවීම පිළිබඳ ඇගයීමක් (ii) අදාළ ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ වාර්තා කිරීමේ අවශ්‍යතාවයන් අනුව බාහිර අවශ්‍යතා වෙනුවෙන් මූල්‍ය වාර්තා පිළියෙළ කිරීම ; සහ (iii) එක් විගණන සමාගමකට වඩා වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ වන විට ඒවා අතර සම්බන්ධීකරණය යනාදියයි.
- (උ) තොරතුරු අනාවරණය කිරීම සඳහා බැංකුව විසින් නිකුත් කරනු ලබන බැංකුවේ මූල්‍ය ප්‍රකාශන එහි වාර්ෂික වාර්තාව, ගිණුම් සහ කාර්තුමය වාර්තාවල සත්‍යතාවය සහ ඒවායේ අඩංගු මූල්‍ය වාර්තාකරණ විනිශ්චයන් පරීක්ෂා කිරීම සඳහා කමිටුව විසින් බැංකුවේ මූල්‍ය තොරතුරු සමාලෝචනය කළයුතු ය. බැංකුවේ වාර්ෂික වාර්තාව, ගිණුම් සහ කාර්තුමය වාර්තා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට පෙර කමිටුව විසින් විශේෂයෙන් අවධානය යොමු කළයුතු කරුණු වන්නේ (i) ප්‍රධාන විනිශ්චයන් සහිත ක්ෂේත්‍ර (ii) ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ පරිචයන්ගේ සිදුවූ වෙනස්කම්; (iii) විගණනය තුළින් ඇතිවූ ප්‍රධාන ගැලපීම්; (iv) අධිකාරී පැවැත්මේ උපකල්පනයන් සහ (v) අදාළ ගිණුම්කරණ ප්‍රමිති සහ අනෙකුත් නීතිමය අවශ්‍යතාවයන්ට අනුකූලවීම ආදියයි.
- (ඵ) කමිටුව විසින් අතුරු සහ වසරාවසාන විගණන මගින් මතුවන ගැටළු, ප්‍රශ්න සහ අනෙකුත් දේ සාකච්ඡා කළයුතු අතර, ප්‍රධාන කළමනාකරණ පුද්ගලයන්ගේ සහභාගිත්වය නොමැතිව විගණකවරයාට සාකච්ඡා කිරීමට අවශ්‍ය දෑ වේ නම් ඒවාද ඇතුළුව අනෙකුත් කරුණු ද අවශ්‍ය විට සාකච්ඡා කළයුතුය.
- (ආ) බාහිර විගණකවරයාගේ කළමනාකරණ ලිපිය සහ එයට යවන ලද කළමනාකරණයේ පිළතුරු කමිටුව විසින් සමාලෝචනය කළයුතුය.
- (ඞ) අභ්‍යන්තර විගණන අංශය සම්බන්ධයෙන් කමිටුව පහත සඳහන් ක්‍රියාමාර්ග ගතයුතුය.
- I. අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ විෂය පථය, කටයුතු සහ සම්පත් ප්‍රමාණවත් ද යන්න සමාලෝචනය කිරීම සහ එහි කටයුතු කරගෙන යාම සඳහා දෙපාර්තමේන්තුවට ප්‍රමාණවත් බලතල තිබේද යන්න පිළිබඳව සෑහීමකට පත්වීම;
  - II. අභ්‍යන්තර විගණන වැඩසටහන සහ අභ්‍යන්තර විගණන ක්‍රියාවලියේ ප්‍රතිඵල සමාලෝචනය කිරීම සහ අදාළ අවස්ථාවන්හි දී අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ නිර්දේශයන් මත සුදුසු ක්‍රියාමාර්ග ගෙන ඇති බවට සහතික වීම ;
  - III. අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගේ සහ ජ්‍යෙෂ්ඨ සේවකයන්ගේ කාර්යසාධනය ඇගයීම හෝ තක්සේරු කිරීම සමාලෝචනය කිරීම ;
  - IV. අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා, ජ්‍යෙෂ්ඨ සේවකයන් සහ බාහිරින් ලබාගන්නා සේවාදායකයින් පත්කිරීම හෝ සේවය හමාර කිරීම සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කිරීම ;
  - V. අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සේවකයන්ගේ සහ බාහිර සේවා සපයන්නන්ගේ ඉල්ලා අස්වීම් පිළිබඳව කමිටුවට තොරතුරු ඉදිරිපත් වන බවට සහ ඔවුන්ට සිය ඉල්ලා අස්වීමට හේතු පැහැදිලි කිරීමට අවස්ථාවක් දී ඇති බවට සහතික වීම ;
  - VI. අභ්‍යන්තර විගණනය, එහි විගණනයට භාජනය වන කටයුතු වලින් ස්වාධීනව පවතින බව සහ එය නිපුණතාවයෙන් සහ නිසි සැලකිල්ලෙන් යුක්තව කරගෙන යන බව සහතික කිරීම ;

- (ඕ) අභ්‍යන්තර පරීක්ෂණ වල ප්‍රධාන සොයාගැනීම් සහ ඒවාට ලබාදුන් කළමනාකරණ ප්‍රතිචාරයන් කමිටු විසින් සලකා ලැබිය යුතුය;
- (ක) ප්‍රධාන මූල්‍ය නිලධාරියා, ප්‍රධාන අභ්‍යන්තර විගණක සහ බාහිර විගණකවරුන්ගේ නියෝජිතයන් හට සාමාන්‍යයෙන් රැස්වීම් වලට සහභාගි විය හැකිය. කමිටුවේ ආරාධනය මත අනෙකුත් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ටද රැස්වීම් වලට සහභාගි විය හැක. කෙසේ වුවද විධායක අධ්‍යක්ෂවරුන්, නොමැතිව අඩුම ගණනේ වර්ෂයකට දෙවරක්වත් බාහිර විගණකයින් සමඟ රැස්වීම් පැවැත්වීමට කමිටුව වගබලා ගතයුතුය ;
- (ග) කමිටුවට පහත බලතල තිබිය යුතුය. (i) එහි විෂය පථයට අයත් වන කරුණක් විමර්ශනය කිරීම සඳහා ප්‍රකාශිත අධිකාරිය, (ii) ඒ කිරීම සඳහා අවශ්‍ය සම්පත් ; (iii) තොරතුරු ලබාගැනීමේ පූර්ණ හැකියාව ; සහ (iv) අවශ්‍යනම් බාහිර වෘත්තීය උපදෙස් ලබාගැනීමට සහ අදාළ පළපුරුද්ද ඇති බාහිර පුද්ගලයන්ට රැස්වීම්වලට ඇරයුම් කිරීම සඳහා අධිකාරිය.
- (ඡ) සාකච්ඡාවට භාජනය වන කරුණු පිළිබඳව කල් ඇතුළු දැනුම්දී කමිටුව නීතිපතා රැස්විය යුතු අතර, එහි බලතල සහ වගකීම් ඉටු කිරීමේ දී එළඹෙන නිගමනයන් වාර්තාගත කළයුතු ය.
- (ට) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් (i) විගණන කමිටුවේ ක්‍රියාකාරකම් පිළිබඳ විස්තර (ii) වසර තුළ දී පවත්වන ලද විගණන කමිටු රැස්වීම් සංඛ්‍යාව සහ (iii) ඒ ඒ අධ්‍යක්ෂවරයා රැස්වීම්වලට පැමිණි වාර ගණන යනාදිය පිළිබඳ විස්තර අනාවරණය කළයුතුය.
- (ඩ) නියම පරිදි පත්කරනා ලද කමිටුවේ ලේකම්වරයා විසින් එහි රැස්වීම්වල විස්තරාත්මක වාර්තා පවත්වා ගතයුතුය. (ලේකම්වරයා වශයෙන් සමාගම් ලේකම්වරයා හෝ අභ්‍යන්තර විගණන අංශයේ ප්‍රධානියා පත්කර ගත හැකිය).
- (ණ) මූල්‍ය වාර්තා කිරීම, අභ්‍යන්තර පාලන ක්‍රම හෝ වෙනත් විෂයයන් සම්බන්ධයෙන් විය හැකි අයථා ක්‍රියාවන් පිළිබඳව බැංකුවේ සේවකයන්ට රහස්‍යභාවයෙන් යුතුව ප්‍රශ්න නැගීම සඳහා සලකා ඇති පහසුකම් පිළිබඳව කමිටුව විසින් සමාලෝචනය කළයුතු ය. ඒ අනුව, එවැනි කරුණු පිළිබඳව සාධාරණ හා නිදහස් පරීක්ෂණ කිරීම සඳහාත්, ඒ සඳහා අවශ්‍ය පසු විපරම් කටයුතු කිරීම සඳහාත් සහ බාහිර විගණන සමඟ බැංකුවේ ඇති සම්බන්ධය නිරීක්ෂණයකිරීමේ ප්‍රධාන නියෝජිත මණ්ඩලය ලෙස ක්‍රියාකිරීම සඳහාත් අවශ්‍ය කටයුතු සම්පාදනය වී තිබෙන බවට කමිටුව විසින් සහතික කළයුතු ය.

3(6)iii මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටු සම්බන්ධයෙන් පහත සඳහන් රීති අදාළ වේ.

- (අ) බැංකුව අධ්‍යක්ෂවරුන්ගේ, ප්‍රධාන විධායක නිලධාරියාගේ සහ ප්‍රධාන කළමනාකරීන්ව පුද්ගලයන්ගේ පාරිශ්‍රමික (වැටුප් දීමනා සහ අනෙකුත් මූල්‍ය ගෙවීම්) ප්‍රතිපත්තිය කමිටුව විසින් තීරණය කළයුතු ය.
- (ආ) බැංකුවේ අධ්‍යක්ෂවරුන්ට ප්‍රධාන විධායක නිලධාරියාට සහ ප්‍රධාන කළමනාකරීන්ව පුද්ගලයන්ට අදාළ අරමුණු සහ ඉලක්ක ලබාදීම කමිටුව විසින් කළයුතු ය.
- (ඇ) බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියාගේ සහ ප්‍රධාන කළමනාකරීන්ව පුද්ගලයන්ගේ කාර්යසාධනය දෙන ලද අරමුණු සහ ඉලක්ක සමඟ කලින් කලට අගයා ඔවුන්ගේ පාරිශ්‍රමික ප්‍රතිලාභ සහ කාර්ය සාධනය මත ලබාදෙන අනෙකුත් ගෙවීම් සංශෝධනය කරන පදනම නිශ්චය කළයුතු ය.
- (ඈ) ප්‍රධාන විධායකට අදාළ කරුණු සාකච්ඡා කරනු ලබන විට හැර, ප්‍රධාන විධායක නිලධාරී කමිටුවේ සියලුම රැස්වීම් සඳහා සහභාගි විය යුතු ය.

3(6)iv නාම යෝජනා කමිටුව සම්බන්ධයෙන් පහත සඳහන් රීති අදාළ වේ.

- (අ) නවක අධ්‍යක්ෂවරුන් සහ ප්‍රධාන කළමනාකරණ පුද්ගලයන් තෝරාගැනීමේ හා පත්කර ගැනීමේ ක්‍රමවේදයක් කමිටුව විසින් ක්‍රියාත්මක කළයුතු ය.
- (ආ) අධ්‍යක්ෂ මණ්ඩලයේ සමස්ත වගකීම් ඉටුකිරීමේ දී ඒ ඒ අධ්‍යක්ෂවරයා දක්වන ලද කාර්යසාධනය සහ දායකත්වය සැලකිල්ලට ගෙන දැනට සිටින අධ්‍යක්ෂවරුන් නැවත පත්කිරීමට (හෝ පත්නොකිරීමට) සලකා බැලීම හා නිර්දේශ කිරීම කමිටුව විසින් කළයුතු ය.
- (ඇ) ප්‍රධාන විධායක නිලධාරී තනතුර සහ ප්‍රධාන කළමනාකරණ තනතුරුවලට තෝරා ගැනීමේ දී හෝ උසස් කිරීමේ දී සලකා බලන සුදුසුකම්, පළපුරුද්ද සහ ප්‍රධාන අවශ්‍යතා කමිටුව විසින් තීරණය කළයුතු ය.
- (ඈ) 3(3) වැනි රීතියේ සහ අදාළ නීතියේ දක්වා ඇති නිර්ණායක අනුව ප්‍රධාන විධායක නිලධාරියා සහ ප්‍රධාන කළමනාකරීන්ව පුද්ගලයන් එම තනතුරු සඳහා සුදුසු සහ යෝග්‍ය පුද්ගලයන් බවට කමිටුව සහතික විය යුතු ය.



- (ඉ) අතිරේක නව විශේෂඥ දැනුම ලබා ගැනීමේ අවශ්‍යතාවයන් සහ අධ්‍යක්ෂවරුන්ගේ හා ප්‍රධාන කළමනාකාරිත්ව පුද්ගලයන්ගේ විශ්‍රාම යාම තුළින් ඇති වූ පුරප්පාඩු පිරවීම සඳහා වන අනුප්‍රාප්තික සැලසුම් යනාදිය කමිටුව විසින් කලින්කලට සලකා බලා අවශ්‍ය නිර්දේශ කළයුතු වේ.
- (ඊ) ස්වාධීන අධ්‍යක්ෂවරයකු කමිටුවේ සභාපති විය යුතු අතර, කමිටුවේ බහුතරයක් ස්වාධීන අධ්‍යක්ෂවරුන්ගෙන් සමන්විත වීම මැනවි.
- (උ) ආරාධනයෙන් ප්‍රධාන විධායක නිලධාරියාට රැස්වීම්වලට සහභාගි විය හැකිය.

3(6) v ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවට පහත සඳහන් නීති අදාළ වේ.

- (අ) ණය, වෙළෙඳපොළ, ද්‍රවශීලතාවය, මෙහෙයුම් සහ උපායමාර්ගික අවදානම් අධීක්ෂණය කරන ප්‍රධාන කළමනාකාරිත්ව පුද්ගලයන්ගෙන් ද ප්‍රධාන විධායක නිලධාරියාගෙන් ද සහ අඩුම තරමේ විධායක නොවන අධ්‍යක්ෂවරු තුන් දෙනෙකුගෙන් ද මෙම කමිටුව සමන්විත විය යුතු ය. ප්‍රධාන කළමනාකාරිත්වයේ පුද්ගලයන් සමග සමීපව කටයුතු කරමින් පවරා දෙන බලතල සහ වගකීම් සීමාව තුළ සිටිමින් අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් තීරණ ගැනීම කමිටුව විසින් සිදු කළයුතු ය.
- (ආ) සුදුසු අවදානම් දර්ශක සහ කළමනාකරණ තොරතුරු ආශ්‍රයෙන් බැංකුවට බලපාන සියලුම අවදානම්, එනම්, ණය, වෙළෙඳපොළ, ද්‍රවශීලතාවය, මෙහෙයුම් සහ උපාය මාර්ගික අවදානම් පිළිබඳව, මාසික තක්සේරුවක් කමිටුව විසින් සිදු කළයුතු ය. බැංකුව සතුව පාලිත සමාගම් සහ ආශ්‍රිත සමාගම් පවතින විට අවදානම් ඇස්තමේන්තුව සහ කළමනාකරණය බැංකුව වශයෙන් හා සමූහය වශයෙන් යන දෙආකාරයටම කළයුතු ය.
- (ඇ) කමිටුව විසින් දක්වන ලද ප්‍රමාණාත්මක හා ගුණාත්මක අවදානම් සීමා තුළ තිබෙන පරිදි අවදානම් කළමනාකරණය කිරීම සහ විශේෂිත අවදානම් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිණිස, ණය කමිටුව සහ වත්කම් වගකීම් කමිටුව යනාදී කළමනාකාරිත්ව කමිටුවල ප්‍රමාණාත්මකභාවය සහ ප්‍රතිඵලදායක බව කමිටුව විසින් සමාලෝචනය කළයුතු ය.
- (ඈ) බැංකුවේ ප්‍රතිපත්ති හා නියාමන හා අධීක්ෂණ අවශ්‍යතාවයන්ට අනුව තීරණය කළ විවේචන මට්ටම්වලට වඩා ඉහළ මට්ටමක යම් අවදානමක් ඇත්නම් කමිටුව එය නිවැරදි කිරීමට සුදුසු ක්‍රියාමාර්ග නොවලහා ගතයුතු ය.
- (ඉ) කමිටුව අඩුම ගණනේ ත්‍රෛමාසිකව රැස්වී යාවත්කාලීන ව්‍යාපාර අධීක්ෂකයා සැලසුම් ද ඇතුළත්ව අවදානම් කළමනාකරණයේ සියළු පැතිකඩ ඇගයීම කළයුතු ය.
- (ඊ) විශේෂිත අවදානම් හඳුනාගැනීමට හා කමිටුව විසින් හා/හෝ බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයා විසින් නිර්දේශිත නිවැරදි කිරීමේ ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීමට අසමත් වූ නිලධාරීන් සම්බන්ධයෙන් කමිටුව සුදුසු ක්‍රියාමාර්ග ගතයුතු ය.
- (එ) රැස්වීමක් පවත්වා සතියක් ඇතුළත කමිටුව විසින් අධ්‍යක්ෂ මණ්ඩලයේ අදහස් දැනගැනීම, අනුමැතිය සහ/ හෝ උපදෙස් සඳහා අවදානම් ඇස්තමේන්තු වාර්තාවක් මණ්ඩලයට සැපයිය යුතු ය.
- (ඒ) සියලුම ව්‍යාපාරික ක්ෂේත්‍රවලට අදාළ නීති, නියාමනයන්, නියාමන මාර්ගෝපදේශ, අභ්‍යන්තර පාලන ක්‍රම සහ අනුමත ප්‍රතිපත්ති සමග බැංකුවේ අනුකූලතාවය ඇගයීම සඳහා කමිටුව විසින් අනුකූලතා යාන්ත්‍රණයක් පිහිටුවිය යුතු ය.

3(7) සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු

3(7)(i) මෙම විධානයේ අරමුණු සඳහා ,සම්බන්ධිත පාර්ශ්වයන් , වශයෙන් සැලකිය යුතු පහත දැක්වෙන කාණ්ඩයට ඇතුළත් පුද්ගලයන් සමග විශේෂයෙන් ද, පොදුවේ ඕනෑම පුද්ගලයකු සමග බැංකුව කරනු ලබන ගනුදෙනුවකින් ත අරමුණු අතර ගැටීම් ඇතිවීම වැළැක්වීම සඳහා මණ්ඩලය විසින් පියවර ගතයුතු ය.

- (අ) බැංකුවේ ඕනෑම පරිපාලිත සමාගමක් ;
- (ආ) බැංකුවේ ඕනෑම ආශ්‍රිත සමාගමක් ;
- (ඇ) බැංකුවේ ඕනෑම අධ්‍යක්ෂ වරයෙකු ;
- (ඈ) බැංකුවේ ඕනෑම ප්‍රධාන කළමනාකරණයේ පුද්ගලයෙකු ;
- (ඉ) බැංකුවේ අධ්‍යක්ෂවරයෙකුගේ හෝ ප්‍රධාන කළමනාකරණ පුද්ගලයෙකුගේ ළඟම ඥාතියෙකු ;
- (ඊ) බැංකුවේ සැලකිය යුතු කොටස් හිමිකාරිත්වයක් දරන කොටස්කරුවෙකු ;

(උ) බැංකුවේ ඕනෑම අධ්‍යක්ෂවරයෙකුගේ හෝ බැංකු අධ්‍යක්ෂවරයෙකුගේ ළගම ඥාතියෙකුගේ හෝ ඕනෑම සැලකිය යුතු කොටස් හිමිකාරීත්වයක් ඇති කොටස්කරුවෙකුගේ සැලකිය යුතු සම්බන්ධයක් ඇති ව්‍යවසායක්.

3(7) (ii) මෙම විධානය මගින් ආවරණය වන සම්බන්ධ පාර්ශ්ව සමග ගනුදෙනුවලට පහත දෑ ඇතුළත් විය යුතු ය.

- (අ) උපරිම ණය පහසුකම් ප්‍රමාණය පිළිබඳ මුදල් මණ්ඩලය විසින් නිකුත් කර ඇති විධානයේ අර්ථ දැක්වා ඇති පරිදි ඕනෑම වර්ගයේ ණය පහසුකමක් සැපයීම,
- (ආ) තැන්පතු, මුදල් ණයට ගැනීම් හෝ ආයෝජන වශයෙන් ඕනෑම වගකීමක් නිර්මාණය කිරීම,
- (ඇ) බැංකුවට ලබාදුන් හෝ බැංකුවෙන් ලබාගත් මූල්‍ය හෝ මූල්‍ය නොවන ආකාරයේ ඕනෑම සේවාවක්,
- (ඈ) සම්බන්ධිත පාර්ශ්වයන්ට ප්‍රතිලාභලබාදීමට සමත් බැංකුවට අයත්, රහසිගත හෝ සංවේදී තොරතුරු වාර්තා කිරීමේ මාර්ග සහ තොරතුරු ගලායාම් බැංකුව සහ ඕනෑම සම්බන්ධ පාර්ශ්වයක් අතර ඇති කර ගැනීම හෝ පවත්වා ගැනීම,

3(7)(iii) සමාන ආකාරයේ ව්‍යාපාරයක යෙදී සිටින බැංකුවේ ගනුදෙනුකරුවකුට ලබාදෙන සැලකිල්ලට, වඩා වාසිදායක සැලකිල්ලක්, ලබාදෙන ඉහත 3(7) (i) විධානයේ අර්ථ දැක්වා ඇති ගනුදෙනු සම්බන්ධිත පාර්ශ්වයන් සමග බැංකු නොයෙදෙන බව සහතික කිරීමට මණ්ඩලය වගබලා ගතයුතු ය. මෙහි දී , වඩා වාසිදායක සැලකිල්ල, යන්නෙන් අදහස් විය යුත්තේ හා ඇතුළත් විය යුත්තේ පහත සඳහන් දැය.

(අ) මණ්ඩලය මගින් තීරණය කළ බැංකුවේ නියාමන ප්‍රාග්ධනයෙන් යම් ප්‍රතිශතයක් ඉක්මවා සම්බන්ධ පාර්ශ්වයන්ට මුළු ශුද්ධ ණය පහසුකම් ප්‍රදානය කිරීම.

මෙම අනුවිධානය සඳහා

- I පහසුකම්, යන්නෙන් අදහස් විය යුත්තේ 2007 අංක 7 දරන උපරිම පහසුකම් ප්‍රමාණය පිළිබඳ බැංකු පනත් විධානයන්ගේ අර්ථ දැක්වා ඇති පහසුකම්ය.
- II ශුද්ධ මුළු පහසුකම්, ගණනය කළයුත්තේ, මුළු පහසුකම් වලින්, මුදල් සුරැකුම්, බැංකුවේ කොටස් ප්‍රාග්ධනයේ අදාළ සම්බන්ධිත පාර්ශ්වය කර ඇති ආයෝජනයන් සහ අවුරුදු 5 ක් හෝ ඊට වැඩි පරිණත කාලයක් සහිත බැංකුවේ ණයඋපකරණවල අදාළ සම්බන්ධිත පාර්ශ්වයන් කර ඇති ආයෝජනයන් අඩු කිරීමෙනි.

- (ආ) සම්බන්ධ නොවන වෙනත් පාර්ශ්වයක් සමග සන්සන්දනය කළ හැකි සමාන ගනුදෙනුවක දී බැංකුවේ හොඳම ණය පොලී අනුපාතිකයට වඩා අඩු පොලී අනුපාතිකයක් අය කිරීම හෝ තැන්පතු සඳහා ඉහළ අනුපාතිකයක් ගෙවීම.
- (ඇ) සම්බන්ධිත නොවන පාර්ශ්ව සමග සාමාන්‍ය ව්‍යාපාර කටයුතුවල යෙදෙන විට දෙන කොන්දේසිවලට වඩා වාසි සහගත කොන්දේසි, වෙළෙඳ අලාභ ආවරණය කිරීම සහ ගාස්තු/කොමිස් ආදිය අත්හැරීම ආදී වාසි සහගත සැලකිලි ලබාදීම.
- (ඈ) ඇගයීම් ක්‍රියාපාටියක් නොමැතිව සම්බන්ධිත පාර්ශ්වයන්ට සේවාවන් සැපයීම හෝ ඔවුන්ගෙන් සේවාවන් ලබාගැනීම.
- (ඉ) නිත්‍යානුකූල යුතුකම් සහ කාර්යයන් සඳහා අවශ්‍ය වන විට හැර, බැංකුවට අයිතිවිය හැකි, රහසිගත හෝ නැතහොත් සංවේදී තොරතුරු සම්බන්ධිත පාර්ශ්වයන්ට ගලායාමට ඉඩ ඇති වාර්තා කිරීමේ මාර්ග සහ තොරතුරු ගලායාම් ක්‍රම පවත්වා ගැනීම.

3(7) (iv) ණය පහසුකම් ප්‍රදානය කිරීමේ දී, ණය ලබාගන්නා අධ්‍යක්ෂවරයාගේ ඡන්දය හැර අධ්‍යක්ෂ මණ්ඩලයේ 2/3 ක අනුමැතිය නොමැතිව අධ්‍යක්ෂවරයෙකුට හෝ සමීප ඥාතියෙකුට බැංකුව ණය ප්‍රදානය නොකළ යුතු ය. මෙම ණය මුදල් මණ්ඩලය වරින් වර තීරණය කරන සුරැකුම් මගින් සුරක්ෂිත කළයුතු ය.

3(7) (v)

(අ) යම් පුද්ගලයෙකුට හෝ පුද්ගලයෙකුගේ ළගම ඥාතියෙකුට හෝ එම පුද්ගලයාගේ සැලකිය යුතු හිමිකමක් ඇති ව්‍යාපාරයකට බැංකුව විසින් මුදල් ණයට දීමක් කර ඇති විටක, එම පුද්ගලයා පසුකාලීනව බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු වශයෙන් පත් කළේ නම්, බැංකුව මුදල් මණ්ඩලය මගින් එම කටයුත්ත සඳහා අනුමත කර ඇති සුරැකුම්, එම පුද්ගලයා අධ්‍යක්ෂවරයෙකු වශයෙන් පත් කළ දින සිට වසරක් ඇතුළත ලබාගැනීමට අවශ්‍ය පියවර ගතයුතුය.

(ආ) ඉහත 3(7) (ii)(අ) විධානයේ සඳහන් ආකාරයට එවැනි සුරැකුම් සපයා නොමැති නම්, බැංකුව ලැබිය යුතු මුළු මුදල, අදාළ නම් පොලිය ද සමග, එම ණය ප්‍රදානය කිරීමේ දී නිශ්චය කළ කාලසීමාව හෝ එලෙස අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කර මාස 18 ක් ගතවීම හෝ යන්නෙන් කලින් යෙදෙන දිනට, අයකර ගැනීමට බැංකුව විසින් පියවර ගතයුතු ය.

(ඇ) මෙම අනුවිධානය සමග අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වන ඕනෑම අධ්‍යක්ෂවරයෙකු, ඔහුගේ නිලය අත්හැර ගියා සේ සලකන අතර, ඒ බව බැංකුව මහජනතාවට හෙළිදරව් කළයුතු ය. බැංකුව ණය ප්‍රදානය කරන අවස්ථාවේ දී අධ්‍යක්ෂවරයා බැංකුවේ සේවකයෙකු නම් සහ ණය ප්‍රදානය කර ඇත්තේ බැංකුවේ සියලුම සේවකයන්ට පොදු වූ යෝජනා ක්‍රමයකට නම් මෙම අනුවිධානය එවැනි අධ්‍යක්ෂවරයකුට අදාළ නොවේ.

3(7) (vi) බැංකුවේ සේවකයින්ට පොදු වූ යෝජනා ක්‍රමයක් මත හෝ ඉහත සඳහන් 3(7) (v) විධානයේ සඳහන් පරිදි මුදල් ණයට දීමේ දී මුදල් මණ්ඩලය අනුමත කර ඇති සුරැකුම් මගින් සුරක්ෂිත කර ඇති විට හැර, මුදල් ණයට දීමක් හෝ ගාස්තු සහ කොමිස් අනහැර පක්ෂග්‍රාහී වාසිදායක සැලකිල්ලක් ඕනෑම සේවකයෙකුට හෝ එවැනි සේවකයෙකුගේ ළඟම ඥාතියෙකුට හෝ සේවකයා හෝ ළඟම ඥාතියා සමග ප්‍රමාණවත් බැඳියාවක් ඇති ඕනෑම සම්බන්ධ පාර්ශ්වයකට බැංකුව විසින් නොකළ යුතු ය.

3(7) (vii) මුදල් මණ්ඩලයේ පූර්ව අනුමැතිය නොමැතිව, ඉහත සඳහන් විධානයන් 3(7) (v) සහ 3(7) (vi) යටතේ ප්‍රදානය කළ කිසිම ණය මුදලක් හෝ එම ණය මුදලේ කොටසක් හෝ ඊට අදාළ පොලිය හෝ ප්‍රේෂණය කළ නොහැකි අතර, එවැනි අනුමැතියක් නොමැතිව කළ ඕනෑම ප්‍රේෂණය කිරීමක් අවලංගු සහ බල රහිත එකක් වන්නේය.

3(8) හෙළිදරව් කිරීම

3(8) (i) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් (i) අධීක්ෂණ හා නියාමන ආයතනයන් විසින් නියම කරන ලද ආකෘතීන්ට සහ අදාළ ගිනුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව වාර්ෂික විගණන මූල්‍ය ප්‍රකාශන සහ කාර්තුමය මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම හා ප්‍රසිද්ධ කිරීම කළ බවටත් (ii) සම්පිණ්ඩිත ස්වරූපයෙන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි පුවත්පත්වල එම ප්‍රකාශන ප්‍රසිද්ධ කරන බවටත් සහතික විය යුතු ය.

3(8) (ii) පහත අවම හෙළිදරව් කිරීම් වාර්ෂික වාර්තාවේ ඇතුළත් කරන බවට අධ්‍යක්ෂ මණ්ඩලය සහතික විය යුතු ය :

- (අ) අදාළ ගිණුම්කරණ ප්‍රමිතීන්ට සහ විශේෂිත හෙළිදරව් කිරීම් ඇතුළත් නියාමන අවශ්‍යතාවයන්ට අනුකූලව වාර්ෂික විගණන මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කර ඇති බව සඳහන් ප්‍රකාශයක්.
- (ආ) මූල්‍ය වාර්තාකරණයේ විශ්වාසවන්තභාවය පිළිබඳ සාධාරණ සහතිකයක් ලැබෙන ආකාරයට මූල්‍ය වාර්තාකරණය සැලසුම් කර ඇති බවත් අදාළ ගිණුම්කරණ මූලධර්ම හා නියාමන අවශ්‍යතාවයන්ට අනුව බාහිර අරමුණු සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කර ඇති බවත්, සහතික කරන්නාවූ බැංකුවේ අභ්‍යන්තර පාලන යාන්ත්‍රණය පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩල වාර්තාවක්.
- (ඇ) 2008 දෙසැම්බර් 31 දිනෙන් පසු පිළියෙළ කරන හෝ ප්‍රසිද්ධ කරන ඕනෑම වාර්තාවක් සම්බන්ධයෙන් ඉහත 3(8) (ii)(ආ) හි සඳහන් අභ්‍යන්තර පාලන යාන්ත්‍රණයේ එලදායීත්වය පිළිබඳ බාහිර විගණකයින්ගේ සහතිකය.
- (ඈ) අධ්‍යක්ෂවරුන්ගේ නම්, යෝග්‍ය බව හා උචිතභාවය, බැංකුව සමග කර ඇති ගනුදෙනු සහ බැංකුව විසින් ගෙවන ලද ගාස්තු/පාරිශ්‍රමික ඇතුළත් අධ්‍යක්ෂවරුන්ගේ විස්තර.
- (ඉ) 3(7) (ii) හි අර්ථ දක්වා ඇති සෑම වර්ගයකම සම්බන්ධිත පාර්ශ්වයන්ට ප්‍රදානය කළ මුළු ශුද්ධ පහසුකම්. සෑම වර්ගයකම සම්බන්ධිත පාර්ශ්වයකම ප්‍රදානය කර ඇති ශුද්ධ මුළු පහසුකම් බැංකුවේ නියාමන ප්‍රාග්ධනයේ ප්‍රතිශතයක් ලෙස හෙළිදරව් කළයුතු ය.
- (ඊ) බැංකුව විසින් එහි ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්ට ගෙවූ මුළු පාරිශ්‍රමිකවල එකතුව සහ පාරිශ්‍රමික ගෙවීම්, ප්‍රදානය කළ ණය පහසුකම් සහ බැංකුවේ කර ඇති තැන්පතු හෝ ආයෝජන යනාදී පුළුල් කාණ්ඩයන් වශයෙන් බැංකුව ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් සමග සිදුකළ ගනුදෙනු.
- (එ) මෙම ආයතනික යහපාලන විධානයන් සමග අනුකූල බවට බාහිර විගණකයින්ගේ සහතිකයක්, 2010 ජනවාරි 01 දිනෙන් පසුව ප්‍රසිද්ධ කරනු ලබන වාර්ෂික ආයතනික යහපාලන වාර්තාවේ දැක්වීම.
- (ඒ) විවක්ෂණශීලී අවශ්‍යතා, නියාමන, නීති සහ අභ්‍යන්තර පාලනයන් සමග අනුකූල බවට සහ ප්‍රමාණාත්මක අනුකූල නොවීම් නිවැරදි කිරීමට ගත් ක්‍රියාමාර්ග පිළිබඳ විස්තර ඇතුළත් වාර්තාවක්.
- (උ) මුදල් මණ්ඩලය විසින් මහජනයාට හෙළිදරව් කළයුතු බවට විධානය කර ඇත්නම්, බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ විසින් පෙන්වා දී ඇති බැංකුවේ අවදානම් කළමනාකරණයේ අඩුපාඩු සම්බන්ධ නියාමන හා අධීක්ෂණ සැලකිල්ල යොමු වූ කරුණු සහ එවැනි සලකා බැලීම් නිවැරදි කිරීමට ගත් පියවරයන් ඇතුළත් වාර්තාවක්.

3(9) සංක්‍රාන්තිමය සහ අනෙකුත් පොදු විධිවිධානයන්

- 3(9)(i) අනුකූල වීම සඳහා විශේෂිත කාලයක් මෙම විධානයේ ලබාදී ඇති අවස්ථා හැර, මෙම විධානය සමග 2008 ජනවාරි 01 දින පටන් අනුකූල වීම ආරම්භ කළයුතු අතර, 2009 ජනවාරි 01 දින හෝ ඊට පෙර මෙම විධානය සමග සම්පූර්ණයෙන් අනුකූල විය යුතු ය.
- 3(9)(ii) විශේෂිත ව්‍යවස්ථා මගින් ශ්‍රී ලංකාවේ සංස්ථාපිත බැංකු, අදාළ ව්‍යවස්ථාවන්හි විධිවිධානවලට පටහැනි නොවන්නා වූ මෙම විධානයේ විධිවිධාන සමග අනුකූලවීම සඳහා පියවර ගැනීමේ කොන්දේසියට යටත්ව, එම අදාළ ව්‍යවස්ථාවන්හි විධිවිධානයන්ට අනුකූලව කටයුතු කරගෙන යාමට ඒවායේ අධ්‍යක්ෂ මණ්ඩල කටයුතු කළයුතු ය.
- 3(9)(iii) එවැනි බැංකු සංස්ථාපිත රටේ නියාමනයන් හා නීතිවලට පටහැනි නොවන තාක්දුරට, ලංකාවේ ක්‍රියාත්මක වන විදේශීය බැංකුවල ශාඛාවලට මෙම විධානය බලපාන්නේය. විදේශීය බැංකුවක ශාඛාවක් විසින්, තම වාර්ෂික වාර්තාව සහ ලංකාවේ ශාඛාවේ ගිණුම් කටයුතු සමග තම මව් බැංකුවේ වාර්ෂික ආයතනික යහපාලන වාර්තාව පළ කළයුතු වේ.
- 3(9) (iv) මෙම විධානයේ යම් ප්‍රතිපාදනයක් කිසියම් බැංකුවක සාංගමික ව්‍යවස්ථාවලට (හෝ අභ්‍යන්තර නීතිරීති) සමග ගැටීමක් ඇති වන අවස්ථාවක දී, මෙම විධානයේ විධිවිධානයන් බලාත්මක වේ. නමුත් යම් බැංකුවක සාංගමික ව්‍යවස්ථාවලට විසින් මීට වඩා දැඩි ප්‍රමිතීන් දක්වා ඇත්නම්, සාංගමික ව්‍යවස්ථාවලට ඇති එවැනි විධිවිධානයන් අනුගමනය කළහැකි වන්නේය.

සංශෝධනය කරනු ලද 1988 අංක 30 දරන බැංකු පනතේ 76ඒ(1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද නියමයන්ය.

නිවාඩි අණ ලෙස්ලි කබිරාල්  
මහ බැංකු අධිපති

කොළඹ  
2007 දෙසැම්බර් 26 දින

**විධානයන්**  
**2007 අංක 12 දරන බැංකු පනත් විධානය**  
**ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා නිකුත් කරන ලද**  
**ආයතනික යහපාලන විධානයන්**

2006 අංක 46 දරන බැංකු පනතින් අවසන් වරට සංශෝධිත, 1988 අංක 30 දරන බැංකු පනතේ 76ඒ(1) වගන්තියෙන් ප්‍රදානය කරන ලද බලතල ප්‍රකාරව, ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා ආයතනික යහපාලනය පිළිබඳ පහත සඳහන් විධානයන් මුදල් මණ්ඩලය විසින් නිකුත් කරනු ලබයි. 2007 අංක 12 දරන බැංකු පනත් විධානයන් වශයෙන් මෙම විධානයන් හඳුන්වනු ලැබේ. මෙම විධානයන්හි සඳහන් වන වගන්ති වන්නේ 2006 අංක 46 දරන බැංකු පනතින් අවසන් වරට සංශෝධිත, 1988 අංක 30 දරන බැංකු පනතේ වගන්තීන්ය.

- 1. බැංකු පනත හා මුදල් නීති පනත යටතේ ලැබී ඇති බලතල හා වගකීම්
  - 1.(1) 2006 අංක 46 දරන පනතින් අවසන් වරට සංශෝධිත, 1988 අංක 30 දරන බැංකු පනතින් 76ඒ(1) වගන්තිය ප්‍රකාරව, එවැනි බැංකුහි කවර ආකාරයේ ව්‍යාපාරික කාර්යයක් වුවද පවත්වා ගතයුතු ආකාරය සම්බන්ධයෙන්, බලපත්‍රලාභී විශේෂිත බැංකුවලට නියමයන් නිකුත් කිරීමේ බලය මුදල් මණ්ඩලයට ලබාදී ඇත.
  - 1.(2) 1949 අංක 58 දරන මුදල් නීති පනතේ 5 වැනි වගන්තිය ප්‍රකාරව, එම පනතින් අවසරලත් ක්‍රියාවන්ගෙන් හැකි තාක් දුරට, (අ) ආර්ථික හා මිල ස්ථායීතාවය සහ (ආ) මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය යන ද්විත්ව අරමුණු, ළඟා කර ගැනීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුවට පවරා ඇත.
  - 1.(3) ශ්‍රී ලංකා මහ බැංකුවේ බලතල, කාර්යයන් හා යුතුකම් ක්‍රියාවට නැංවීම, ඉටුකිරීම හෝ ක්‍රියාත්මක කිරීම සඳහා බලපාන්නා වූ හෝ ඊට සම්බන්ධයක් ඇති හෝ ඊට අනුෂංගික වූ හෝ යම් විෂය කරුණක් සම්බන්ධයෙන්, මුදල් මණ්ඩලය මගින් යෝග්‍ය යයි සළකන්නා වූ රීති සහ විධානයන් පැනවීම සඳහා මුදල් නීති පනතේ 10 (ඇ) වගන්තිය යටතේ, එහි බලතල, යුතුකම්, කාර්යයන් සහ වගකීම් ඉටු කිරීම සඳහා මුදල් මණ්ඩලයට බලය පවරා ඇත.



- 1(4) ජෝන් එක්ස්ටර්ගේ මුදල් නීති පනත පිළිබඳ වාර්තාවේ දක්වා ඇති විශේෂ හේතුව නිසාවෙන්, 1949 අංක 58 දරන මුදල් නීති පනතේ විධිවිධාන ප්‍රකාරව, බැංකු සුපරීක්ෂණය ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීමක් බවට පත් කරනු ලැබ ඇත. අනෙකුත් කරුණු අතර, එම වාර්තාව පහත දැ සඳහන් කරයි. බැංකුකරණය යනු මහජන සුභ සාධනය කෙරේ අසාමාන්‍ය මට්ටමකින් බලපාන්නාවූ ආර්ථික ක්‍රියාවකි න රටේ ආර්ථික ජීවිතයේ සෑම අංශයකම වාගේ එය යම් ආකාරයකින් බලපෑමක් ඇති කරයි. මනා හා ක්‍රියාශීලී ආර්ථික සංවර්ධනයක් සඳහා ශක්තිමත් මනා බැංකුකරණයක් අත්‍යවශ්‍ය වන්නේය. අයථා කළමනාකරණය, බැංකු කඩා වැටීම් හා බැංකු ක්‍රමය පිළිබඳ මහජන විභවසය නැතිවීම යනාදියෙන් මහජනයා ආරක්ෂා කිරීම සඳහා බැංකු සුපරීක්ෂණය ඉවහල් වන්නේය. තැන්පතුකරුවන්ට හා කොටස් හිමියන්ට අලාභ සිදුවීමෙන් ආරක්ෂා කිරීමටත්, බැංකු අධ්‍යක්ෂවරුන්ට හා නිලධාරීන්ට තම බැංකුවල කටයුතු වඩාත් ඥාණාන්විත හා බුද්ධිමත් ආකාරයෙන් කළමනාකරණය කිරීම සඳහා විටින් විට හැකියාව ලබාදීමටත් එය ඉවහල් වන්නේය.,
- 1(5) ඒ අනුව, මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය සඳහා මූලික වන්නාවූ බැංකු අංශයේ ස්ථායීතාවය දියුණු කිරීමේ අරමුණින්, බලපත්‍රලාභී විශේෂිත බැංකු තුළ ආයතනික යහපාලන ක්‍රියාවලීන් හා පරිවයන් වර්ධනය කිරීම හා පවත්වා ගැනීම සඳහා 1988 අංක 30 දරන බැංකු පනතේ 76ඒ(1) වගන්තිය යටතේ, මුදල් මණ්ඩලය විසින් මෙම විධානයන් නිකුත් කරනු ලබයි.
- 1(6) මෙම විධානයේ අරමුණු සඳහා ආයතනික යහපාලන ක්‍රියාවලීන් හා පරිවයන්, සමස්ත බැංකු ක්‍රමයේ ස්ථායීතාවය සඳහා මග පාදන අයුරින් ඒ ඒ බැංකුවේ ආරක්ෂාව හා ශක්තිමත්භාවය වර්ධනය කරන්නා වූ ආකාරයෙන් බැංකු කටයුතු වගකීමෙන් යුතුව පවත්වාගෙන යාම සඳහා, පහසුකම් සපයනු ලබන කළමනාකරණ රාමුව වශයෙන් සැලකිය යුතු වන්නේය.
- 1(7) මහ බැංකුවේ සුපරීක්ෂණ වගකීම් ඉටුකිරීම පහසු කිරීමේ හා බැංකු පද්ධතියේ ආරක්ෂාව හා ශක්තිමත්භාවය වර්ධනය කිරීමේ අරමුණින්, මෙම විධානයන්ගේ 3 වැනි විධානයේ අන්තර්ගත ආයතනික යහපාලන රීති සකසා ඇත්තේ මෙම විධානයන්හි 2 විධානයේ දක්වා ඇති මූලික සිද්ධාන්ත කිහිපයක්ම පදනම් කරගෙනය.
- 2. පහත දැක්වෙන්නේ ආයතනික යහපාලන රීති සඳහා පාදක වූත්, ඒවා සකස් කිරීමට ඉවහල් වූත් මූලධර්මයන්ය: 2 වැනි විධානයේ සඳහන් මූලධර්ම භාවිතා කළයුත්තේ මෙහි 3 වැනි විධානයේ අන්තර්ගත රීති සඳහා පාදක වූ හේතු සාධක අවබෝධ කර ගැනීම පිණිස අදාළ වන්නා වූ හේතු දැක්වීම් සහ/හෝ පැහැදිලි කිරීම් වශයෙන් පමණි.
- 2.(1) මූලධර්මය : මණ්ඩලයේ වගකීම
  - 2(1)i අධ්‍යක්ෂ මණ්ඩලය පහත දැ සම්බන්ධයෙන් සමස්ත වගකීම ගතයුත්තේය. (ආ) බැංකුවේ කටයුතු කළමනාකරණය කිරීම, එනම් ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාම සහ විවක්ෂණශීලී අවදානම් කළමනාකරණ යාන්ත්‍රණයන් පවත්වා ගැනීමයි. (ඇ) බැංකුවේ ආරක්ෂාව හා ශක්තිමත්භාවය.
  - 2(1)ii මෙම අරමුණු සඳහා මණ්ඩලය පහත දැ කළයුත්තේය. එනම් (අ) බැංකුවේ කටයුතු කළමනාකරණය කිරීමේ ව්‍යුහය නිශ්චය කිරීම (ආ) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නම් කරන ලද්දා වූ ප්‍රධාන විධායකගේ නායකත්වයෙන් යුතු ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලයට ව්‍යාපාරික ක්‍රියාවලීන් සඳහා බලය පවරා දීම. (ඇ) ව්‍යාපාරික කටයුතු සඳහා වූ අවදානම් කළමනාකරණය සහ ප්‍රතිපත්ති සම්පාදනය වෙනුවෙන් වගකීම ඉසිලීම සහ (ඈ) ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලයේ කාර්යභාරය සඵලදායක බවට සහතික වීම ජාත්‍යන්තර ගණකාධිකරණ ප්‍රතිපත්තීන්හි නිර්වචනය කර ඇති ආකාරයට බැංකුවේ විධායක නිලධාරීන් යනුවෙන් අදහස් විය යුත්තේ ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලයි.
  - 2(1)iii මණ්ඩලයේ සමස්ත වගකීම යන්නෙන් අදහස් වන්නේ ඵලදායී දෛනික කටයුතු පරීක්ෂා කර බැලීමේ වගකීමක් බව අවබෝධ කර නොගත යුතු අතර, එයින් අවබෝධ කර ගත යුත්තේ මණ්ඩලය විසින් පිහිටුවන ලද්දා වූ අරමුණුවලට අනුකූලව බැංකුවේ දෛනික කටයුතු ආරක්ෂාකාරී වන ආකාරයෙන් ප්‍රධාන කාර්ය මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන්නේ ද යන්න අධීක්ෂණය කිරීම හා සහතික වීම පිළිබඳ වගකීමකි.
  - 2(1)iv අධ්‍යක්ෂවරු බැංකුවේ ව්‍යාපාරික කටයුතු හා අවදානම් කළමනාකරණ යාන්ත්‍රණයන් අවබෝධ කර ගතයුතු අතර, බැංකුවේ තැන්පතුකරුවන්ගේ, ණය හිමියන්ගේ, කොටස් හිමියන්ගේ සහ අනෙකුත් උනන්දුවක් ඇති පාර්ශ්ව-යන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන ආකාරයෙන් විෂය මූලිකව තීරණ ගතයුත්තේය. තවද, තැන්පතුකරුවන්ගේ සහ ණය හිමියන්ගේ අයිතිවාසිකම්වලට අහිතකර හෝ හානිදායක වන ආකාරයෙන් බැංකු කටයුතු නොකරන බවට ඔවුන් වගබලා ගතයුතු වන්නේය.
  - 2(1)v පිළිගත් ආයතනික යහපාලන රීතිවලට අනුකූලවීම පිළිබඳ වගකීම ගතයුත්තේ මණ්ඩලය විසිනි. සියලුම නියාමන සහ අධීක්ෂණ අවශ්‍යතාවන්වලට අනුකූල වන බවට වගබලා ගතයුත්තේ ද ඔවුන් විසිනි. තවද, බැංකු කටයුතු, මූල්‍ය, ආර්ථික විද්‍යාව, ව්‍යාපාරික කළමනාකරණය, මානව සම්පත් කළමනාකරණය, නීතිය, අලෙවිකරණය, තොරතුරු තාක්ෂණය හෝ බැංකු කටයුතු සඳහා අදාළ වන්නාවූ හෝ අනුපූරක වන්නාවූ වෙනත් ක්ෂේත්‍ර යනාදී අදාළ විෂය ක්ෂේත්‍රයන් පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් සහිත වෘත්තිකයන්ගේ සම්මිශ්‍රණයක්, එහි මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කිරීම හා එහි වගකීම ඉටු කිරීම පිණිස, බැංකුවට සිටින බවට වගබලාගැනීම ද ඔවුන් විසින් කළයුත්තේය.

2(1) vi තමන්ගේ යුතුකම් ප්‍රවේසම් සහගත ආකාරයෙන් ඉටු කිරීමට අපොහොසත්වීමෙන් ඇති විය හැකි විභව සිවිල් හා අපරාධ වගකීම් පිළිබඳව අධ්‍යක්ෂවරුන් විසින් දැන සිටිය යුත්තේය. නිසි සැලකිල්ලෙන් හා විවක්ෂණශීලීභාවයෙන් යුතුව ඔවුන් ක්‍රියා කළයුතු බව ද ඔවුන් විසින් අවබෝධ කර ගත යුත්තේය. මීට අමතරව, තම බැංකු රාජ්‍ය ව්‍යාපාර තත්ත්වයෙන් පැවතීම හේතුවෙන් සහ එහි ප්‍රතිඵලයක් වශයෙන් මහජනතාවට වගකීමට බැඳී සිටීම හේතුවෙන් පැන නැගෙන්නා වූ අතිරේක වගකීම් පිළිබඳව ද රාජ්‍ය බැංකුවල අධ්‍යක්ෂවරුන් විසින් දැන සිටිය යුතු වන්නේය. මේ නිසා, බැංකුවේ කටයුතු විවක්ෂණශීලී ආකාරයෙන් කළමනාකරණය කිරීමට අදාළ මණ්ඩලයේ වගකීම් ඉටු කිරීමේ දී, අධ්‍යක්ෂවරුන් විසින් ප්‍රමාණවත් කාලයක් හා ශක්තියක් වැය කිරීම අවශ්‍ය වන්නේය.

2(2) මූලධර්මය : මණ්ඩලයේ සංයුතිය

2(2) i තීරණ ගැනීමේ ක්‍රියාවලියට ශක්තිමත් ස්වාධීන මූලයක් සම්පාදනය කෙරෙන ආකාරයෙන් විධායක හා විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගේ මනා සංයුතියකින් මණ්ඩලය සමන්විත විය යුතු ය. විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගෙන් කොටසක් ස්වාධීන විය යුතු ය.

2(2) ii බැංකුවේ අවශ්‍යතාවන්ට යෝග්‍ය සහ හිතකර යැයි සැලකෙන්නාවූ නිපුණ සහ පළපුරුදු පුද්ගලයන්ගෙන් මණ්ඩලයේ සංයුතිය සමන්විත වන බවට සහතික විය යුතු ය.

2(2) iii ලොව පුරා බැංකු ක්ෂේත්‍රය විශාල ප්‍රගතියක් අත්කර ගනිමින් සිටින අතර, නිරන්තරයෙන් හඳුන්වා දෙන නව සොයා ගැනීම්, උපකරණ තාක්ෂණික ක්‍රම, නිමවුම්, පද්ධති සහ ක්‍රියාවලීන් සමග වේගවත් වෙනස්වීම්වලට එය භාජනය වෙමින් පවතී. අධ්‍යක්ෂවරුන් (ස) මෙම වෙනස්කම් සමග උරෙහුර ගැටී කටයුතු කිරීමට හැකි, සහ (සස) තීරණ ගැනීමේ ක්‍රියාවලියේ දී මණ්ඩලයට නිරන්තර දායකත්වය සහ මග පෙන්වීම සැපයිය හැකි පුද්ගලයින් වීම, එම නිසා අත්‍යවශ්‍ය වන්නේය.

2(2) iv මණ්ඩලයට නව අදහස් ක්‍රමිකව ලබාදීමක් සිදු විය යුතුය. අධ්‍යක්ෂවරුන් අතර මෙන්ම අධ්‍යක්ෂවරුන් සහ ප්‍රධාන කළමනාකාරීන්ව මඩුල්ල අතර පවතින සම්බන්ධතාවය, ඉතා සුහද සහ ඉතා සමීප එකක් සහ අයථා බලපෑමක් පෙන්නුම් නොවන බවට සහතික විය යුතු ය. බැංකුවේ අධ්‍යක්ෂවරුන්ගේ කාර්යයන් ඉටු කිරීමේ දී අවශ්‍ය වන වටිනාකම් පිළිබඳ ඉහළ අවබෝධය, ස්වාධීනත්වය සහ අපක්ෂපාතී බව දුර්වල කිරීමට එවැනි ඉතා දිගුකාලීන සම්බන්ධතාවයන් හේතු විය හැකි බව අවධාරණය කර ගතයුතු ය.

2(3) මූලධර්මය : අධ්‍යක්ෂවරුන්ගේ යෝග්‍යතාව සහ උචිතභාවය ඇගයීමේ නිර්ණායක

2(3) i ඉහත විධානය 2(2) හි මණ්ඩලයේ සංයුතිය යටතේ දක්වන ලද මූලධර්මවලට අමතරව, බැංකුවක අධ්‍යක්ෂවරයෙකු ලෙස ක්‍රියා කිරීමට අපේක්ෂිත පුද්ගලයෙකු යෝග්‍ය සහ උචිත අයෙකු විය යුතු ය. එසේ යෝග්‍ය සහ උචිත නොවන පුද්ගලයෙකු අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු නොකළ යුත්තේය.

2(3) ii බැංකුවේ කටයුතු විවක්ෂණශීලීව කළමනාකරණය කිරීම වෙනුවෙන් ඵලදායී දායකත්වයක් සැපයීම සහ කැපවීම සඳහා දැඩි අවශ්‍යතාවයක් පවතින්නේය. අධ්‍යක්ෂවරුන් වියපත්වන විට සහ වඩාත් විශේෂයෙන් මේ රටෙහි පොදුවේ පිළිගැනෙන්නා වූ සාමාන්‍ය විශ්‍රාම වයසට වඩා එහි අධ්‍යක්ෂවරයෙකුගේ වයස ඉතා ඉක්මවන විට, මෙලෙස ලබාදිය හැකි දායකත්වය හා කැපකිරීමේ ඵලදායකත්වය අඩුවීමට බොහෝදුරට ඉඩකඩ ඇත්තේය.

2(4) මූලධර්මය : මණ්ඩලය විසින් බලය පවරා දී ඇති කළමනාකරණ කාර්යයන්

2(4) i අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිය තීරණ ගැනීම සඳහා විශේෂයෙන් වෙන්කර තබාගන්නාවූ විෂයයන් පිළිබඳ විධිමත් ලැයිස්තුවක් තබාගත යුතු වන්නේය. ප්‍රධාන කළමනාකරණ මඩුල්ල විසින් බැංකුව වෙනුවෙන් තීරණ ගැනීමට පෙර, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කළයුතු වන්නාවූ විෂය ක්ෂේත්‍ර පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඔවුන්ට පැහැදිලි මගපෙන්වීම් ලබාදිය යුතු වන්නේය.

2(5) මූලධර්මය : සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී

2(5) i සෑම බැංකුවකම කළමනාකරණය සම්බන්ධයෙන් ප්‍රධාන අංග 2 ක් ඇත්තේය. එනම්, (අ) මණ්ඩලය විසින් කරන්නා වූ සමස්ත පාලනය සහ (ආ) මණ්ඩලය විසින් අනුමත කරන ලද උපාය මාර්ගික අරමුණු, ආයතනික වටිනාකම්, සමස්ත අවදානම් ප්‍රතිපත්ති සහ අවදානම් කළමනාකරණ ක්‍රියා පිළිවෙත්වලට අනුකූලව ප්‍රධාන විධායක නිලධාරී විසින් බැංකුවේ දෛනික කටයුතු කළමනාකරණය කිරීමයි.

2(5) ii එක් පුද්ගලයෙකු වෙත බලය කේන්ද්‍රගත නොවන ආකාරයෙන් බලය සහ අධිකාරීත්වය මනා සේ පවත්වා ගැනීම සහතික කිරීම වස්, අධ්‍යක්ෂ මණ්ඩල මට්ටමේ හා විධායක කළමනාකාර මට්ටමේ වගකීම් ඉතා පැහැදිලි ලෙසින් බෙදා හැරිය යුත්තේය.

2(5) iii මණ්ඩලය විසින් සභාපතිවරයෙකු සහ ප්‍රධාන විධායක නිලධාරියෙකු පත් කළ යුතු වන්නේය. සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී අතර වගකීම් බෙදාහැරීම පැහැදිලිව දක්වා ලිඛිතව සඳහන් කළයුතු යි.



2(6) මූලධර්මය : මණ්ඩලය විසින් පත් කරනු ලැබූ කමිටු

2(6) i බැංකුවේ කටයුතු අධීක්ෂණය කිරීම සහ පාලනය කිරීම සහතික කිරීම පිණිස විගණනය, නාම යේජනා කිරීම, පරිශ්‍රමික ගෙවීම්, ඒකාබද්ධ අවදානම් කළමනාකරණය සහ මණ්ඩලය විසින් නිශ්චය කරනු ලබන්නා වූ එවැනි වෙනත් විෂයයන් සඳහා මණ්ඩලය විසින් වෙන් වෙන්වූ මණ්ඩලීය කමිටු තෝරා පත් කළයුතු වන්නේය.

2(6) ii මණ්ඩලය විසින් මණ්ඩලීය කමිටු පත් කරන විට දී, කමිටුවේ අධිකාරී බලය පැහැදිලිව දැක්විය යුතු ය. විශේෂයෙන් කමිටුවට මණ්ඩලය වෙනුවෙන් ක්‍රියා කිරීමට අධිකාරී බලය ඇත්ද, එසේ නැතහොත් කමිටුවට ඇත්තේ හුදෙක් යම් විෂය කරුණක් පරීක්ෂා කර බලා නිර්දේශයන් සමග නැවත මණ්ඩලයට වාර්තා කිරීමේ අධිකාරී බලයක් ද යන්න දැක්විය යුතු වේ.

2(6) iii අදාළ විෂය සම්බන්ධයෙන් යම් විශේෂඥ දැනුමක් සහිත ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු කමිටුවේ සහාපතිත්වය දැරිය යුතු වේ. මණ්ඩලීය කමිටුවේ සාමාජිකයින්ගේ බහුතරයක් විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගෙන් සමන්විත විය යුතු අතර, අවම වශයෙන් කමිටුවේ එක් අධ්‍යක්ෂවරයෙකු ස්වාධීන අයෙකු විය යුතු ය. අවශ්‍යතාවයක් පැන නගින අවස්ථාවන්හි දී කමිටුවේ සේවය කිරීම සඳහා බාහිර වෘත්තිකයන්ට ආරාධනා කිරීම හෝ ඔවුන්ගේ සේවය කුලියට ගැනීම කළහැකිය. උපදෙස් දීම සඳහා හෝ විශේෂිත කාර්යයක් කිරීම සඳහා ආරාධනයක් මත බැංකුවේ කාර්ය මණ්ඩලයට කමිටුවේ පෙනී සිටිය හැකිය.

2(7) මූලධර්මය : සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු

සමාන ව්‍යාපාරික කටයුතුවල නියුක්ත බැංකුවේ අනෙකුත් ගනුදෙනුකරුවන්ට ලබාදෙන සැලකිල්ලට වඩා වැඩි වාසිදායක සැලකිල්ලක් සම්බන්ධිත පාර්ශ්වයන්ට ලබා නොදෙන බවට මණ්ඩලය විසින් සහතික කළයුතු වේ.

2(8) මූලධර්මය : හෙළිදරව් කිරීම්

2(8) i හෙළිදරව් කිරීම්වල අරමුණු වන්නේ අදාළ බැංකුවල වෙළෙඳපොළ විනය වර්ධනය කිරීමට උපකාරී වන්නාවූ බැංකුවේ කටයුතු හා අවදානම් කළමනාකරණ පිළිබඳ තොරතුරු සම්බන්ධයෙන් විනිවිදභාවය ඇති කිරීමයි.

2(8)ii ජාත්‍යන්තර පියවීම් පිළිබඳ අන්තර්ජාතික බැංකුවේ පිහිටි බැංකු අධීක්ෂණය පිළිබඳ බාසල් කමිටුව (මෙය ජාත්‍යන්තරව පිළිගත් බැංකු අධීක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන් හඳුන්වාදෙන ආයතනයයි.) විසින් නිර්දේශිත බාසල් II යනුවෙන් හැඳින්වෙන අවදානම් කළමනාකරණය මත පදනම් වූ ප්‍රාග්ධන ප්‍රමිතියේ තුන්වන මූලධර්මයෙහි මූලික අවධානය යොමු කරන්නේ වෙළෙඳපොළට තොරතුරු හෙළිදරව් කිරීම නිසා, හෙළිදරව් කළයුතු තොරතුරුවල ප්‍රමාණය, බැංකුවේ විශාලත්වය, හිමිකාරීත්ව ව්‍යුහය, පද්ධතීය වැදගත්කම, අවදානම් සංයුතිය සහ එහි ව්‍යාපාරික උපායමාර්ග සමග අනුකූල විය යුතු ය. ඒ අනුව, බැංකු විසින් අදාළ තොරතුරු කාලීනව හා ප්‍රමාණවත් අයුරින් මහජනයාට හෙළිදරව් කිරීම වෙළෙඳපොළ විනය වර්ධනය වීම සඳහාත් වඩා හොඳ සහ වඩා ඵලදායක ආයතනික යහපාලනයක් ඇති කිරීම සඳහාත් දායක වන බව වටහා ගතයුතු වේ.

2(8)iii බැංකු විසින් සාමාන්‍යයෙන් කළයුතු හෙළිදරව් කිරීම්වලට ඇතුළත් වන්නේ ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය, ප්‍රධාන කාර්යසාධන දර්ශක, ව්‍යාපාරික සංකේන්ද්‍රණයන්, සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු, ආයතනික යහපාලන ප්‍රකාශන, මූල්‍ය ප්‍රකාශන යනාදිය හා සම්බන්ධ තොරතුරුයි. ගණකාධිකරණ ප්‍රමිතීන්, නියාමන අවශ්‍යතාවයන් සහ ස්වේච්ඡාවෙන් කරනු ලබන අනෙකුත් තොරතුරු හෙළිදරව් කිරීම් හා සමග මෙම හෙළිදරව් කිරීම් අනුකූල විය යුත්තේය.

3. ශ්‍රී ලංකාවේ සියලුම බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් පහත සඳහන් ආයතනික යහපාලන රීති පිළිපැදිය යුතු අතර, එම පිළිපැදීම් මෙහි 3(9) ස දක්වා ඇති ආකාරයෙන් විය යුතු වන්නේය.

3(1) මණ්ඩලයේ වගකීම්

3(1)(i) පහත සඳහන් දෑ ක්‍රියාත්මක කිරීම සහතික කිරීම තුළින් බැංකුවේ ආරක්ෂාව හා ශක්තිමත්භාවය වර්ධනය කිරීම සඳහා මණ්ඩලය ක්‍රියා කළයුතු වන්නේය.

- (අ) බැංකුවේ උපාය මාර්ගික අරමුණු සහ ආයතනික හර පද්ධතීන් අනුමත කිරීම සහ සුපරීක්ෂණය කිරීම සහ ඒවා සමස්ත බැංකුව තුළ හොඳින් සංනිවේදනය වන බවට තහවුරු කිරීම.
- (ආ) අවම වශයෙන් ඉදිරි තෙවසර සඳහා වූ හැකි ඉලක්ක සහිත සමස්ත අවදානම් ප්‍රතිපත්තිය සහ අවදානම් කළමනාකරණ පිළිවෙත් හා යාන්ත්‍රණයන් ඇතුළත් බැංකුවේ සමස්ත ව්‍යාපාරික උපාය මාර්ග අනුමත කිරීම.
- (ඇ) ප්‍රධාන විභව අවදානම් වර්ග හඳුනාගැනීම සහ අවදානම් විවේචනශීලී ආකාරයෙන් කළමනාකරණය කිරීම සඳහා යෝග්‍ය වූ විධි ක්‍රම ක්‍රියාත්මක කිරීම සහතික කිරීම.
- (ඈ) තැන්පතුකරුවන්, ණය හිමියන්, කොටස්කරුවන් සහ ණයගැතියන් ඇතුළු සියලු උනන්දුවක් දක්වන පාර්ශ්වයන් සමග සන්නිවේදනය කිරීම සඳහා වූ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම අනුමත කිරීම.

- (ඉ) බැංකුවේ අභ්‍යන්තර පාලන ක්‍රම සහ කළමනාකරණ තොරතුරු පද්ධතීන්හි ප්‍රමාණවත්භාවය සහ විශ්වාසනීයත්වය විමර්ශනය කිරීම.
  - (ඊ) ජාත්‍යන්තර ගණකාධිකරණය ප්‍රමිතීන්හි අර්ථ දැක්වා ඇති ආකාරයට, ප්‍රධාන කළමනාකරණ මඩුල්ල හඳුනාගැනීම සහ ඔවුන් නම් කිරීම. මෙසේ තෝරා පත්කර ගන්නවුන් (i) ප්‍රතිපත්ති කෙරේ සැලකිය යුතු බලපෑමක් කළ හැකි (ii) කටයුතු මෙහෙය විය හැකි, (iii) ව්‍යාපාරික කටයුතු මෙහෙයුම් සහ අවදානම් කළමනාකරණය කෙරේ පාලනයක් ඇති කළ හැකි, පුද්ගලයන් විය යුතු ය.
  - (උ) අධ්‍යක්ෂ මණ්ඩලය සහ ප්‍රධාන කළමනාකරණ මඩුල්ලට අයත් අධිකාරී බල ක්ෂේත්‍රය හා ප්‍රධාන වගකීම් නිර්වචනය කිරීම.
  - (ඌ) මණ්ඩලයේ ප්‍රතිපත්තිවලට අනුකූලව, ප්‍රධාන කළමනාකාරීත්ව මඩුල්ල විසින් බැංකුවේ කටයුතු යෝග්‍ය ආකාරයෙන් අධීක්ෂණය කරනු ලබන බවට සහතික කිරීම.
  - (එ) පහත සඳහන් දෑ ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ යහපාලන පරිචයන්හි ඵලදායිභාවය කලින් කලට දැනගැනීම. (i) අධ්‍යක්ෂවරුන් සහ ප්‍රධාන කළමනාකරණ මඩුල්ල තෝරා ගැනීම, නම් කිරීම සහ පත් කිරීම (ii) අරමුණු අතර ගැටුම් කළමනාකරණය කිරීම, සහ (iii) දුර්වලතාවයන් නිශ්චය කිරීම සහ අවශ්‍ය අවස්ථාවන්හි දී වෙනස්කම් ඇති කිරීම.
  - (ඒ) ප්‍රධාන කළමනාකරණ මඩුල්ල සඳහා යෝග්‍ය වූ අනුප්‍රාප්තික සැලසුමක් බැංකුවට පවතින බවට සහතික කිරීම.
  - (ඔ) ප්‍රතිපත්ති සමාලෝචනය කිරීම, සන්නිවේදන මාර්ග පිහිටුවීම සහ ආයතනික අරමුණු අත්පත් කර ගැනීමේ ප්‍රගතිය විමර්ශනය කිරීම යනාදිය සඳහා අවශ්‍යතාවයන් අනුව නීතිපතා ප්‍රධාන කළමනාකරණ මඩුල්ල සමග රැස්වීම් පැවැත්වීම.
  - (ඔ) නියාමන පරිසරය අවබෝධ කර ගැනීම සහ නියාමකයින් සමග බැංකුව ඵලදායී සම්බන්ධතාවයක් පවත්වා ගන්නා බවට සහතික කිරීම.
  - (ක) බාහිර විගණකයන් බඳවා ගැනීමේ දී සහ අධීක්ෂණය කිරීමේ දී නිසි ප්‍රවේශම් සහගත භාවයකින් යුතුව කටයුතු කිරීම.
- 3(1) ii මෙම නියමයන්ගේ 3(5) නියමයේදැක්වා ඇති ආකාරයට මණ්ඩලය විසින් සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී පත් කිරීමත්, ඔවුන්ගේ කාර්යයන් හා වගකීම් නිශ්චය කර අනුමත කිරීමත් කළයුතු වන්නේය.
- 3(1) iii මණ්ඩලය නීතිපතා රැස්විය යුතු අතර, ආසන්න වශයෙන් මාසික පරතරයක් සහිතව අවම වශයෙන් වසරකට 12 ක් වත් මණ්ඩලයේ රැස්වීම් පැවැත්විය යුතු ය. එවැනි රැස්වීම්වල දී පැමිණීමට අයිතිය ඇත්තා වූ අධ්‍යක්ෂවරුන් බහුතරයකගේ පුද්ගලික ක්‍රියාශීලී සහභාගිත්වය තිබිය යුතු ය. ලිඛිත යෝජනා/පත්‍රිකා ආදිය තුළින් මණ්ඩලයේ කැමැත්ත ලබාගැනීම හැකිතාක් දුරට වැළැක්විය යුතු වේ.
- 3(1) iv මණ්ඩලයේ රැස්වීම් සඳහා වූ න්‍යාය පත්‍රයට විෂයන් හා යෝජනා ඇතුළත් කිරීමට අධ්‍යක්ෂවරුන්ට හැකියාව ලැබෙන අයුරින් නිසි පියවර ගෙන ඇති බවට මණ්ඩලය විසින් සහතික කළ යුත්තේය. ඒවා බැංකු ව්‍යාපාරික කටයුතු හා අවදානම් කළමනාකරණය වර්ධනය කිරීම අදාළ වූ විෂයයන් හා යෝජනා විය යුතු ය.
- 3(1) v සියලුම අධ්‍යක්ෂවරුන්ට අවස්ථාවක් සපයාදීමේ අරමුණින් සාමාන්‍ය මණ්ඩල රැස්වීම් සඳහා අවම වශයෙන් දින 7 ක පෙර දැනුම්දීමක් කරන බව මණ්ඩල පරිපාටියක් විසින් සහතික කළ යුත්තේය. අනෙකුත් මණ්ඩල රැස්වීම් සඳහා සාධාරණ පෙර දැනුම්දීමක් කළ හැකිය.
- 3(1) vi පසුගිය මාස 12 ක කාලය තුළ පැවැත්වූ රැස්වීම් වාර අඩුම වශයෙන් 2/3 කට සහභාගි නොවූණ අධ්‍යක්ෂවරයෙකුගේ හෝ පසුගිය රැස්වීම් වාර 3 කට අඛණ්ඩව සහභාගි නොවූණ අධ්‍යක්ෂවරයෙකුගේ හෝ අධ්‍යක්ෂ ධුරය අහිමි වන බවට මණ්ඩල පරිපාටිය මගින් සහතික කළයුතු ය.
- විකල්ප අධ්‍යක්ෂවරයෙකු මාර්ගයෙන් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වලට සහභාගිවීම, නිසි පැමිණීමක් ලෙස පිළිගත හැකිය.
- 3(1) vii 1988 අංක 30 දරන බැංකු පනතේ 43 වගන්තියේ දැක්වෙන විධි විධාන සපුරන්නා වූ සමාගම් ලේඛකාධිකාරීවරයෙකු මණ්ඩලය විසින් පත් කළ යුත්තේය. ඔහුගේ මූලික වගකීම් විය යුත්තේ මණ්ඩලය හා කොමසාරිස්වරයාගේ රැස්වීම් සඳහා ලේඛකාධිකාරී සේවා ලබාදීම සහ අණපනත්වල හා වෙනත් නියාමනයන් මගින් දන්වා ඇති අනෙකුත් කාර්යයන් කිරීමත්ය.

- 3(1) viii මණ්ඩලයේ පරිපාටීන් සහ අදාළ සියලු රීති හා නියාමනයන් පිළිපදින බව සහතික කරනු පිණිස සියලුම අධ්‍යක්ෂවරුන්ට සමානව ලේඛකාධිකාරීවරයාගේ උපදෙස් හා සේවා ලබාගැනීම සඳහා අවකාශය තිබිය යුතු ය.
- 3(1) ix මණ්ඩල රැස්වීම්වල වාර්තා ලේඛකාධිකාරීවරයා විසින් පවත්වා ගතයුතු අතර, ඕනෑම සාධාරණ වේලාවක දී සාධාරණ දැනුම්දීමකින් පසු ඕනෑම අධ්‍යක්ෂවරයෙකුට එවැනි වාර්තා පරීක්ෂා කිරීම සඳහා විවෘතව පැවතිය යුතු ය.
- 3(1) x මණ්ඩලය නිසි සැලකිල්ලෙන් හා විවක්ෂණශීලී බවකින් කටයුතු කළා ද යන්න වාර්තා මගින් තොරතුරු ලබාගත හැකිවන ආකාරයෙන්, මණ්ඩල රැස්වීම්වල වාර්තා ප්‍රමාණවත් අයුරින් විස්තරාත්මක විය යුතු ය. මණ්ඩල රැස්වීම්වල දී ඇතිවන සාකච්ඡාවන්ගේ ගැඹුරු බව පිළිබඳ තක්සේරු කිරීමට මෙම වාර්තා නියාමන හා අධීක්ෂණ අධිකාරීන්ට උපකාරී විය යුතු ය. එම නිසා මණ්ඩල රැස්වීම් වාර්තා තුළ පහත දෑ පැහැදිලිව ඇතුළත් විය යුතුය.
  - (අ) මණ්ඩලය තම සාකච්ඡා සඳහා භාවිතා කරනු ලැබූ තොරතුරු හා දත්ත පිළිබඳ සාරාංශයක් ;
  - (ආ) මණ්ඩලය විසින් සලකා බලන්න යොදුන විෂය කරුණ;
  - (ඇ) මණ්ඩලය විසින් තම යුතුකම් නිසි සැලකිල්ලෙන් හා ප්‍රවේශම සහගත භාවයකින් යුතුව කරගෙන යන්නේ ද යන්න පිළිබඳ තොරතුරු ලබාදිය හැකි, තොරතුරු රැස්වීමේ සාකච්ඡා සහ මතභේදයට හෝ විරෝධයට බඳුන් වූ විෂය කරුණු ;
  - (ඈ) මණ්ඩලයේ උපාය මාර්ග, හා ප්‍රතිපත්ති සහ අදාළ නීති හා නියාමනයන් වලට අනුකූල වන බව විදහා පාන්නා වූ, අදාළ විධායකයින් විසින් කරනු ලබන සාක්ෂිදීම් සහ සනාථ කිරීම් ;
  - (ඉ) බැංකුව මුහුණ දී සිටින අවදානම් වලින් ද මණ්ඩලයේ දැනුම හා අවබෝධය සහ අනුගමනය කළා වූ අවදානම් කළමනාකරණ ක්‍රියාමාර්ග වලින් ද සමස්ත නිරීක්ෂණයක් ; සහ
  - (ඊ) තීරණ සහ මණ්ඩල යෝජනා
- 3(1) xi යෝග්‍ය අවස්ථාවන්හි දී, සාධාරණ ඉල්ලීම් මත, බැංකුවේ වියදමින් ස්වාධීන වෘත්තීයමය උපදෙස් පැතීම සඳහා අධ්‍යක්ෂවරුන්ට අවස්ථා ලබාදෙන මණ්ඩලය විසින් එකඟ වූ පරිපාටියක් තිබිය යුත්තේය. අදාළ අධ්‍යක්ෂවරයෙකුට හෝ අධ්‍යක්ෂවරුන්ට ඔහුගෙන්/ඇයගෙන්/ඔවුන්ගෙන් බැංකුවට ඉටුවිය යුතු යුතුකම් ඉටුකිරීම සඳහා ආධාර වීම පිණිස වෙනම ස්වාධීන වෘත්තීයමය උපදෙස් අධ්‍යක්ෂවරුන්ට ලබාදීමට මණ්ඩලය විසින් අධිෂ්ඨාන කළයුතු ය.
- 3(1) xii අනෙකුත් සංවිධාන හෝ සම්බන්ධිත පාර්ශ්වයන් සමග කටයුතු කිරීමේ දී සහ ඒවාට ඇති බැඳීම්වල දී, අරමුණු අතර ගැටුම් ඇතිවීම හෝ එවැනි ගැටුම් ඇති බව පෙන්නුම් කිරීම අධ්‍යක්ෂවරුන් විසින් වළක්වා ගතයුත්තේය. මණ්ඩලය විසින් සැලකිල්ලට භාජනය කිරීමට ඇති සහ මණ්ඩලය විසින් සැලකිය යුතු වැදගත්කමකින් යුතු විෂය කරුණක් බව නිශ්චය කර ඇති, විෂය කරුණක් සම්බන්ධයෙන් යම් අධ්‍යක්ෂවරයෙකුට අරමුණු අතර ගැටුමක් තිබේ නම්, එවැනි විෂය කරුණු සාකච්ඡාවට බඳුන් කළ යුත්තේ අදාළ විෂය කරුණ සම්බන්ධයෙන් කිසිදු සැලකිය යුතු හිමිකමක් නොමැති ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් (මෙම නියමයන්ගේ 3(2)(සඩ) නියමය බලන්න) සහභාගි වන මණ්ඩල රැස්වීමක දීය. තවද, ඔහුට/ඇයට හෝ ඔහුගේ/ඇයගේ සමීප ඥාතියෙකුට හෝ අධ්‍යක්ෂවරයෙකුට සැලකිය යුතු හිමිකමක් ඇත්තා වූ ව්‍යාපාරයකට සම්බන්ධතාවයක් ඇති කිසිදු මණ්ඩල යෝජනාවක දී අධ්‍යක්ෂවරයෙකු විසින් ඡන්දය දීමෙන් වැළකී සිටිය යුතුය. එසේම එම මණ්ඩල රැස්වීම් න්‍යාය පත්‍රයේ අදාළ අධීක්ෂණය සඳහා සහසුර්ණය ගණන් බැලීමේ දී ඔහු/ඇය ඊට ඇතුළත් නොකළ යුතු ය.
- 3(1) xiii බැංකුවේ මෙහෙයවීම හා පාලනය ස්ථිරසාර ලෙස තම අධිකාරිය යටතේ පවතින බව සහතික කිරීම පිණිස, තම තීරණ ගැනීම සඳහා තමන්ට විශේෂයෙන් වෙන් කරන ලද්දා වූ විෂය ක්ෂේත්‍රයන් පිළිබඳ විධිමත් උප ලේඛනයක් මණ්ඩලය විසින් තබාගත යුත්තේය.
- 3(1) xiv බැංකුවට තම වගකීම් ගෙවීමට නොහැකි යැයි හෝ නොහැකිවීමට ඉඩ ඇතැයි හෝ බැංකුව බුන්වත් වීමට ආසන්න යැයි හෝ තැන්පතුකරුවන්ට සහ අනෙකුත් ණය හිමියන්ට නියමිත ගෙවීම් අත්හිටුවීමට ආසන්න යැයි හෝ බැංකුව සලකන්නේ නම්, වෙනත් කිසිම තීරණයක් හෝ ක්‍රියාවක් ගැනීමට පෙර වහාම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බැංකුවේ තත්ත්වය පිළිබඳව බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයාට දැන්විය යුතු වේ.
- 3(1) xv ප්‍රමාණවත් ප්‍රාග්ධන අනුපාතය සහ අනෙකුත් විවක්ෂණශීලී පදනම් අනුව මුදල් මණ්ඩලය විසින් නියම කර ඇති මට්ටම්වලට අනුකූල වන මට්ටමක බැංකුවේ ප්‍රාග්ධනය පවතින බවට මණ්ඩලය විසින් සහතික කළයුතු ය.
- 3(1) xvi මෙම නියමයන්ගේ 3 වැනි නියමයෙහි සඳහන් අවශ්‍යතාවයන්ට අනුකූල වන ආකාරයෙන් වූ වාර්ෂික ආයතනික යහපාලන වාර්තාවක්, මණ්ඩලය විසින් බැංකුවේ වාර්ෂික වාර්තාව තුළින් ප්‍රසිද්ධ කළයුතු ය.
- 3(1)xvii වාර්ෂිකව සෑම අධ්‍යක්ෂවරයෙකු විසින් ස්වයං ඇගයීමක් කිරීම සඳහා වූ ක්‍රමයක් මණ්ඩලය විසින් අනුගමනය කළයුතු අතර, එවැනි ඇගයීම්වල වාර්තා තබා ගතයුතු වන්නේය.

3(2) මණ්ඩලයේ සංයුතිය

3(2) i මණ්ඩලයේ සිටිය යුතු අධ්‍යක්ෂවරුන්ගේ සංඛ්‍යාව 7 ට වඩා අඩු නොවිය යුතු අතර, 13 ට වඩා වැඩි නොවිය යුතුය.

3(2) ii

(අ) ප්‍රධාන විධායක නිලධාරී තනතුරේ සිටින අධ්‍යක්ෂවරයා හැර, අධ්‍යක්ෂවරයෙකුගේ මුළු සේවා කාලය වසර 9 නොඉක්මවිය යුතු අතර, එම සේවා කාලයට 2008 ජනවාරි 01 දින දක්වා එවැනි අධ්‍යක්ෂවරයෙකු එම ධුරයේ සේවය කරන ලද මුළු කාලය ද ඇතුළත් විය යුත්තේය.

(ආ) මෙහි දී, පහත සඳහන් සංක්‍රමණීය ප්‍රතිපාදන අදාළ විය යුතු ය.

(i) 2008 ජනවාරි 01 දිනට වසර 9 ක සේවා කාලය ඉක්මවූ එක් අධ්‍යක්ෂවරයෙක් පමණක් මණ්ඩලයේ සිටින්නේ නම්, ඔහු/ඇය 2008 දෙසැම්බර් 31 දින වන විට සිය අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් වූ ලෙස සැලකිය යුතු ය.

(ii) 2008 ජනවාරි 01 දිනට මණ්ඩලයේ වසර 9 කට වඩා සේවා කාලය ඇති අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් හෝ ඊට වැඩි ගණනක් ඇති විටක, පහත දැක්වෙන ප්‍රතිපාදන අදාළ විය යුත්තේය.

I. වසර 9 ක සේවා කාලය ඉක්මවූ අධ්‍යක්ෂවරුන්ගෙන් දීර්ඝතම සේවා කාලයක් සහිත අධ්‍යක්ෂවරයා 2008 දෙසැම්බර් 31 දිනට සිය අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් වූ ලෙස සැලකිය යුතු ය.

II. එයින් පසුව එක් එක් ඉදිරි වර්ෂය අවසානයේ දී 2008 ජනවාරි 01 දිනට වසර 9 ක සේවා කාලය ඉක්ම වූ සියලුම අධ්‍යක්ෂවරුන් සිය ධුරවලින් ඉවත් වූ ලෙස සැලකෙන පරිදි, ඉතිරි අධ්‍යක්ෂවරුන් වර්ෂයකට අවම වශයෙන් එක් අයෙකු බැගින් වත් වන පරිදි අනුපිළිවෙළට (වැඩිම සේවා කාලයේ සිට අඩුම සේවා කාලය දක්වා වන පදනම මත) අධ්‍යක්ෂ ධුරවලින් ඉවත් වූ ලෙස සැලකිය යුතු ය. 2011 දෙසැම්බර් 31 දින වන විට හෝ ඊට ප්‍රථම බැංකුවේ වසර 9 ක සේවා කාලය ඉක්මවූ සියලුම අධ්‍යක්ෂවරුන් සිය ධුරවලින් ඉවත් වූ ලෙස සැලකිය යුතුය යන කොන්දේසියට මෙය යටත්ය.

(ඇ) 2008 ජනවාරි 01 දින හා 2010 දෙසැම්බර් 31 දින අතර කාලය තුළ වසර 9 ක සේවා කාලය සම්පූර්ණ කරනු ලබන අධ්‍යක්ෂවරුන් සිටින විටක, 3(2)(ii)(ආ)(ii) විධානයේ දක්වා ඇති අධ්‍යක්ෂවරුන් තම සේවා ධුරවලින් ඉවත් වූ පසු, එවැනි අධ්‍යක්ෂවරුන් ද වසරකට එක් අයෙකු බැගින් අනුපිළිවෙළින් (වැඩිම සේවා කාලයේ සිට අඩුම සේවා කාලය දක්වා වන පදනම යටතේ) තම සේවා ධුරවලින් ඉවත් වූවා යැයි සැලකිය යුතු යි. කෙසේ වුවද, 2011 දෙසැම්බර් 31 දින වන විට ඊට පෙර මෙම (ඇ) අනු විධානයෙන් ආවරණය වන්නා වූ එවැනි සියලු අධ්‍යක්ෂවරුන් සිය ධුරවලින් ඉවත්වූයේ යැයි සැලකිය යුතු යි.

3(2)(iii) විධායක අධ්‍යක්ෂවරුන් ගණන මණ්ඩලයේ සිටින අධ්‍යක්ෂවරුන්ගේ ගණනින් තුනෙන් එකක ප්‍රමාණය නොඉක්මවන පරිදි බැංකු සේවකයකු බැංකුවේ අධ්‍යක්ෂවරයකු ලෙස (මින් මතු විධායක අධ්‍යක්ෂවරුන් ලෙස හඳුන්වන) පත් කිරීමට, තෝරා ගැනීමට හෝ නම් කිරීමට හැකිය. එවැනි අවස්ථාවක දී එක් විධායක අධ්‍යක්ෂවරයකු ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්කළ යුතු ය.

3(2)(iv) මණ්ඩලය ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුගෙන් හෝ මුළු අධ්‍යක්ෂවරුන් ගණනින් තුනෙන් එක යන දෙකෙන් වැඩි ගණනකින් සමන්විත විය යුතු ය. මෙම අනු විධානය අදාළ වන්නේ 2010 ජනවාරි 01 දිනෙන් පසුවය.

විධායක නොවන අධ්‍යක්ෂවරයෙක් පහත සඳහන් දෑට යටත් වන්නේ නම් ඔහු/ඇය ස්වාධීන අයෙක් ලෙස නොසැලකේ.

- (අ) බැංකුවේ කොටස් හිමිකාරත්වයෙන් 1% කට වඩා සෘජු ලෙස හෝ වක්‍ර ලෙස අත්කර ගෙන සිටීම.
- (ආ) දැනට හෝ අධ්‍යක්ෂවරයෙක් ලෙස පත්වීමට පෙර ආසන්න වසර 2 ක කාල පරිච්ඡේදයක් තුළ මෙහි 3(7) වන වගන්තියෙන් දක්වන පරිදි, බැංකුවේ නියාමන ප්‍රාග්ධනයෙන් 10% ඉක්මවන කිසිදු ව්‍යාපාරික ගනුදෙනුවක වර්තමානයේ යෙදී සිටීම/ යෙදී සිටි තිබීම.
- (ඇ) බැංකුවේ අධ්‍යක්ෂවරයෙක් ලෙස පත්වීමට පෙර ආසන්න වසර දෙකක කාලයක් තුළ බැංකුවේ සේවා නියුක්ත වී සිටි තිබීම.
- (ඈ) කිවිටු ශ්‍රෝතිත්වයක් ඇති අධ්‍යක්ෂවරයෙක් හෝ ප්‍රධාන විධායක නිලධාරියෙක් හෝ ජ්‍යෙෂ්ඨ විධායක කළමනාකාරිත්වයේ සාමාජිකයෙක් හෝ වෙනත් සැලකිය යුතු කොටස් හිමිකරුවෙක් බැංකුවේ හෝ වෙනත් බැංකුවක සිටීම. මෙහි අරමුණ සඳහා, සමීප ශ්‍රෝතියකු, යන්නෙන් අදහස් වන්නේ කාලක්‍රමය හෝ මූල්‍යමය වශයෙන් යැපෙන්නා වූ ළමයෙකි.



- (ඉ) බැංකුව පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන් නියෝජනය කිරීම
- (ඊ) පහත දැක්වෙන සමාගමක හෝ ව්‍යාපාරික ආයතනයක සේවකයෙකු හෝ අධ්‍යක්ෂවරයෙකු හෝ සැලකිය යුතු කොටස්කරුවෙකු වීම.
  - (I) පහත 3(7) විධානයේ දැක්වෙන පරිදි බැංකුවේ නියාමන ප්‍රාග්ධනයෙන් 10% ඉක්මවන ගනුදෙනුවක බැංකුව සමග වර්තමානයේ සිටින හෝ
  - (II) බැංකුවේ වෙනත් යම් අධ්‍යක්ෂවරුන් සේවයේ යෙදී සිටින හෝ අධ්‍යක්ෂවරයෙක් වන හෝ සැලකිය යුතු කොටස් හිමියකු වී සිටින ත හෝ
  - (III) මෙම විධානයන්ගේ 7 වන විධානයේ දක්වා ඇති පරිදි බැංකුවේ වෙනත් යම් අධ්‍යක්ෂවරයෙක් බැංකුවේ නියාමන ප්‍රාග්ධනයෙන් 10% ඉක්මවන ගනුදෙනුවක යෙදී සිටින
- 3(2) v ස්වාධීන අධ්‍යක්ෂවරයෙක්ව නියෝජනය කිරීම සඳහා විකල්ප අධ්‍යක්ෂවරයෙක්ව පත් කර ඇති විටක එසේ පත් කරන ලද පුද්ගලයා ද ස්වාධීන අධ්‍යක්ෂවරයෙකුට අදාළ වන මිනුම් දැඩු සම්පූර්ණ කළයුතු ය.
- 3(2) vi විධායක නොවන අධ්‍යක්ෂවරුන් ප්‍රමාණවත් තරමේ කීර්තිමත් පෙර වාර්තා සහිත ඉහළ හැකියාවකින් යුතු පුද්ගලයන් විය යුතු අතර, ක්‍රමෝපාය, කාර්ය සාධනය සහ සම්පත් පිළිබඳව මතුවන ගැටළුවලට ස්වාධීන වූ තීරණ ගැනීමේ පළපුරුද්ද සහ හැකියාවන්ගෙන් ද යුක්ත විය යුතු ය.
- 3(2) vii මණ්ඩලයේ රැස්වීමක් පැවැත්වීම සඳහා අවශ්‍ය අධ්‍යක්ෂවරුන්ගේ සහපුරණය සම්පූර්ණ වුවද, එම රැස්වීමට සහභාගි වන අධ්‍යක්ෂවරුන්ගේ ගණනින් භාගයකට වඩා විධායක නොවන අධ්‍යක්ෂවරුන් සිටිය යුතු අතර, එසේ නොවේ නම් එවැනි රැස්වීමක් නිසි පරිදි පවත්වන ලද්දක් නොවනු ඇත. මෙම අනු විධානය බලපැවැත්වෙනු ලැබෙන්නේ 2010 ජනවාරි 01 දාට පසුවය.
- 3(2)viii සියලුම ආයතනික සන්නිවේදන කටයුතුවල දී බැංකුවේ අධ්‍යක්ෂවරුන්ගේ නම් හෙළි කිරීමේ දී ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් එවැනි විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස නිශ්චිතව හඳුනාගත යුතු ය. සභාපති, විධායක අධ්‍යක්ෂ, විධායක නොවන අධ්‍යක්ෂ සහ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් නම් සහිතව මණ්ඩලයේ සංයුතිය සමන්විත වන අධ්‍යක්ෂවරුන්ගේ වර්ගීකරණයක් බැංකුව විසින් තම වාර්ෂික යහපාලන වාර්තා මගින් අනාවරණය කළයුතු ය.
- 3(2)ix මණ්ඩලයට නව අධ්‍යක්ෂවරුන් පත් කිරීම සඳහා වූ විධිමත්, සිතාමතා සකස් කරන ලද විනිවිදභාවයෙන් යුක්ත ක්‍රියාපටිපාටියක් තිබිය යුතුය. එසේම මණ්ඩලයට අනුප්‍රාප්තිකයන් පත් කිරීම සිදු කිරීම සඳහා ක්‍රියාපටිපාටියක් ද තිබිය යුතු ය.
- 3(2) x තාවකාලික ඇබැර්තු පිරවීම සඳහා පත් කරනු ලැබූ සියලුම අධ්‍යක්ෂවරුන් එම පත් කිරීම්වලින් පසුව එළඹෙන පළවෙනි මහා සභා රැස්වීමේ දී කොටස්කරුවන්ගේ ඡන්දයෙන් තෝරා පත්කර ගැනීමට යටත් විය යුතු ය.
- 3(2)xi අධ්‍යක්ෂවරයෙක් සිය ධුරයෙන් ඉවත් කරන ලද්දේ නම් හෝ ඉල්ලා අස්වූයේ නම් මණ්ඩලය විසින්,
  - (අ) අධ්‍යක්ෂවරයාගේ ඉල්ලා අස්වීමේ හෝ ඉවත් කිරීමේ හේතූන් එම අධ්‍යක්ෂවරයා බැංකුව සමග එකඟ නොවීමට අදාළ තොරතුරු තිබේ නම් එම තොරතුරු ද සමග ප්‍රසිද්ධ කළයුතුය. සහ
  - (ආ) කොටස්කරුවන්ගේ අවධානයට ලක්විය යුතු කිසියම් කරුණක් තිබීම හෝ නොතිබීම සහතික කරමින් ප්‍රකාශනයක් නිකුත් කළයුතු ය.
- 3(2)xii බැංකුවේ අධ්‍යක්ෂවරයෙක් හෝ සේවකයෙක් බැංකුවේ පරිපාලිත සමාගමක් හෝ ආශ්‍රිත සමාගමක් නොවන වෙනත් බැංකුවක අධ්‍යක්ෂවරයෙක් ලෙස පත්කිරීම, තෝරා ගැනීම හෝ නම් කිරීම නොකළ යුතු ය.
- 3(3) අධ්‍යක්ෂවරුන්ගේ යෝග්‍යතාවය සහ උචිතභාවය ඇගයීමේ නිර්ණායක
 

1988 අංක 30 දරන බැංකු පනතේ 42 වගන්තියේ ඇති ප්‍රතිවාදනවලට අමතරව, පහත දක්වා ඇති නිර්ණායක, බැංකුවේ අධ්‍යක්ෂවරයකු වශයෙන් කටයුතු කරන හෝ අධ්‍යක්ෂවරයකු වශයෙන් කටයුතු කිරීමට කැමති පුද්ගලයකුගේ යෝග්‍යතාවය හා උචිතභාවය නිර්ණය කිරීමේ දී අදාළ විය යුතු ය.
- 3(3) (i) අධ්‍යක්ෂවරයකු වශයෙන් සේවය කරන පුද්ගලයකුගේ වයස අවුරුදු 70 නොඉක්මවිය යුතු ය.
  - (I) 2008 ජනවාරි 01 දිනට, බැංකුව දැනට සේවය කරමින් සිටින අධ්‍යක්ෂවරයකු ගේ වයස අවුරුදු 70 ට වැඩි නම්, මෙහි 3(2)(ii) විධානයේ විධිවිධානයන්ට යටත්ව, පහත දැක්වෙන සංක්‍රාන්තිමය ප්‍රතිපාදනය අදාළ වන්නේය.
    - (අ) 2008 ජනවාරි 01 දිනට, අධ්‍යක්ෂවරයකු ගේ වයස අවුරුදු 75 ට වඩා වැඩි නම්, 2008 දෙසැම්බර් 31 දින නොඉක්මවන කාලයක් සඳහා එවැනි අධ්‍යක්ෂවරයකුට තවදුරටත් සේවය කළ හැකි අතර, 2008 දෙසැම්බර් 31 දින මහු සේවය නිමාකළ ලෙස සැලකිය යුත්තේය.

(ආ) 2008 ජනවාරි 01 දිනට අධ්‍යක්ෂවරයකුගේ වයස අවුරුදු 70 සහ 75 අතර වන්නේ නම්, 2009 දෙසැම්බර් 31 දින නොඉක්මවන කාලයක් සඳහා, එවැනි අධ්‍යක්ෂවරයකුට තවදුරටත් සේවය කළ හැකි අතර, 2009 දෙසැම්බර් 31 දින ඔහු සේවය නිමකළ ලෙස සැලකිය යුත්තේය.

(II) 2008 ජනවාරි 01 දින හා 2009 දෙසැම්බර් 31 අතර කාලය තුළ දැනට සේවය කරමින් සිටින අධ්‍යක්ෂවරයකුගේ වයස අවුරුදු 70 කිරීමට, මෙහි 3(2) (ii) විධානයේ ප්‍රතිපාදනවලට යටත්ව, එවැනි අධ්‍යක්ෂවරයකුට තව දුරටත් 2010 දෙසැම්බර් 31 දින නොඉක්මවන කාලයක් සඳහා එවැනි අධ්‍යක්ෂවරයකුට තවදුරටත් සේවය කළ හැකි අතර, 2010 දෙසැම්බර් 31 දින ඔහු සේවය නිමකළ ලෙස සැලකිය යුත්තේය.

3(3) (ii) පුද්ගලයකු විසින් බැංකුවේ පාලිත සමාගම් හෝ ආශ්‍රිත සමාගම් ද ඇතුළත්ව සමාගම්/ඒකකයන්/ආයතන 20 කට වඩා වැඩි ප්‍රමාණයක අධ්‍යක්ෂ තනතුරු දැරිය නොයුත්තේය. එම සමාගම්/ඒකක/ආයතන 20 න්, 10 කට නොවැඩි ප්‍රමාණයක්, 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගණකාධිකරණ හා විගණන ප්‍රමිති පනතේ විශේෂිත ව්‍යාපාරික ඒකකයක් ලෙස වර්ගීකරණය කර ඇති ඒවා විය යුතු ය.

3(අ) මණ්ඩලය විසින් පවරා දී ඇති කළමනාකරණ කාර්යයන්

3(4) (i) බලතල පවරා දීම සඳහා පවතින ක්‍රියාවලිය අධ්‍යක්ෂවරුන් විසින් සුපරීක්ෂාකාරීව අධ්‍යයනය කිරීම හා නිරවුල්ව අවබෝධ කර ගැනීම කළයුතු ය.

3(4) (ii) මණ්ඩලයට සමස්තයක් ලෙස තම කාර්යයන් ඉටු කිරීම සඳහා සැලකිය යුතු ලෙස අවහිරවන්නා වූ හෝ ඉටුකිරීමේ හැකියාව අඩු කරන්නාවූ ආකාරයේ ප්‍රමාණයකට, මණ්ඩලය විසින් මණ්ඩලීය කමිටුවකට, ප්‍රධාන විධායක නිලධාරියාට, විධායක අධ්‍යක්ෂවරු හෝ ප්‍රධාන කළමනාකරණ පුද්ගලයන්ට කිසිම කාර්යයක් පවරා දීම නොකළ යුත්තේය.

3(4)(iii) බැංකුවේ අවශ්‍යතාවයන්ට අදාළ වන ආකාරයෙන් තිබෙන බව සහතික කර ගැනීම සඳහා, මණ්ඩලය විසින් පවතින බලතල පවරාදීමේ ක්‍රියාවලිය කාලීනව විමර්ශනය කළයුතු වේ.

3(5) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී

3(5) (i) සභාපති හා ප්‍රධාන විධායක නිලධාරීන්ගේ කාර්යභාරයන් වෙන් කළයුතු අතර මෙම කාර්යයන් තනි පුද්ගලයෙක් විසින් සිදු නොකළ යුතු ය.

3(5) (ii) සභාපති විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු විය යුතු අතර ස්වාධීන අධ්‍යක්ෂවරයකු වන්නේ නම් මැනවි. සභාපති ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු නොවන විට, ස්වාධීනත්වය සහතික කිරීම පිණිස ලිඛිත කාර්යභාරයන් සහිතව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයෙකු පත්කළ යුතු ය. මෙම ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයාගේ තනතුර බැංකුවේ වාර්ෂික වාර්තාවෙහි පළ කළ යුතු ය.

3(5)(iii) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිය වාර්ෂික වාර්තාවේ අනිවාර්ය කොටසක් විය යුතු සිය ආයතනික යහපාලන වාර්තාවේ, සභාපති හා ප්‍රධාන විධායක නිලධාරීන්ගේ අනන්‍යතාවය ද, සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් අතර කිසියම් සම්බන්ධතාවයක් ඇත්නම්, (මූල්‍ය, ව්‍යාපාරික, පවුලේ හෝ අනෙකුත් සැලකිය යුතු/ අදාළ සම්බන්ධතාවයන් ඇතුළුව) එය ද පළ කළ යුතු ය.

3(5)(iv) සභාපතිතුමා විසින් (අ) අධ්‍යක්ෂ මණ්ඩලයට නායකත්වය සැපයීම (ආ) අධ්‍යක්ෂ මණ්ඩලය ඵලදායී ලෙස කටයුතු කරන බව හා සිය වගකීම් නිසි ලෙස ඉටුකරන බව සහතික කිරීම (ඇ) ප්‍රධාන ගැටලු කාලීන ලෙස මණ්ඩලය තුළ සාකච්ඡා කරන බව සහතික කිරීම, කළයුතු වේ.

3(5)(v) සෑම රැස්වීමකම න්‍යාය පත්‍රය පිළියෙළ කිරීමේ හා අනුමත කිරීමේ මූලික වගකීම සභාපතිතුමා සතු වන අතර අනෙකුත් අධ්‍යක්ෂවරුන් විසින් යෝජනා කරන ඕනෑම කරුණක් යෝග්‍ය වන්නේ නම් න්‍යාය පත්‍රයට ඇතුළත් කළයුතු ය. න්‍යාය පත්‍රය පිළියෙළ කිරීමේ කාර්ය සභාපති විසින් සමාගම් ලේකම්ට පැවැරිය හැකිය.

3(5)(vi) සභාපති විසින් සියලුම අධ්‍යක්ෂවරුන් රැස්වීමේ පැනනගින කරුණු පිළිබඳව නිසි ලෙස දැනුවත්ව සිටින බවට සහතික විය යුතු අතර ප්‍රමාණවත් තොරතුරු කාලීන පදනමක් මත අධ්‍යක්ෂවරුන්ට ලැබෙන බවට ද සහතික විය යුතු ය.

3(5)(vii) සභාපති විසින් මණ්ඩලයේ කටයුතු සඳහා සම්පූර්ණ හා සක්‍රීය දායකත්වයක් ලබාදීම සඳහා සියලුම අධ්‍යක්ෂවරුන් ධෛර්යමත් කළයුතු අතර බැංකුවේ උපරිම වාසිය සඳහා ක්‍රියාකරන බව සහතික කිරීමට මූලිකත්වය ගතයුතු ය.

3(5)(viii) සභාපතිතුමා විසින් විශේෂයෙන් විධායක නොවන අධ්‍යක්ෂවරුන්ගේ ඵලදායී දායකත්වය ලබාගැනීමට පහසුකම් සැපයිය යුතු අතර විධායක හා විධායක නොවන අධ්‍යක්ෂවරුන් අතර හිතකර සබඳතාවයන් පවත්වා ගැනීම ද සහතික කළයුතු ය.

3(5)(ix) ප්‍රධාන කළමනාකරණ පුද්ගලයන් හෝ වෙනත් කිසිම විධායක කාර්යයක් සෘජුවම අධීක්ෂණය සඳහා සභාපති සම්බන්ධ නොවිය යුතු ය.



3(5)(x) කොටස්හිමියන් සමග එලදායී සන්නිවේදනයක් පවත්වා ගැනීමට අවශ්‍ය පියවරයන් ගන්නා බවට හා කොටස් හිමියන්ගේ අදහස් මණ්ඩලයට සන්නිවේදනය වන බවට සහාපති විසින් සහතික විය යුතු ය.

3(5)(xi) ප්‍රධාන විධායක නිලධාරීවරයා බැංකුවේ දෛනික මෙහෙයුම් හා ව්‍යාපාරික කටයුතු භාර ඉහළම විධායකයා වශයෙන් ක්‍රියා කළයුතු ය.

3(6) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත්කළ කමිටු

3(6) i මෙම විධානයන්ගේ 3(6)(ii), 3(6)(iii), සහ 3(6)(iv) සහ 3(6)(v) යන විධානවල දක්වා ඇති ආකාරය අනුව සෑම බැංකුවකම අඩුම තරමේ අධ්‍යක්ෂ මණ්ඩල කමිටු හතරක්වත් තිබිය යුතු ය. සෑම කමිටුවක්ම අධ්‍යක්ෂ මණ්ඩලයට වාර්තා කළයුතු ය. කමිටුවේ සහාපතිවරයාගේ අධීක්ෂණය යටතේ රැස්වීම් සංවිධානය කිරීම හා රැස්වීම් වාර්තා පවත්වා ගැනීම යනාදිය සඳහා සෑම කමිටුවක් විසින්ම ලේකම්වරයෙක් පත්කර ගතයුතු ය. සෑම කමිටුවකම යුතුකම් හා කාර්යයන් ඇතුළත් කාර්ය සාධනය පිළිබඳ වාර්තාවක් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මහා සභා රැස්වීමට ඉදිරිපත් කළයුතු ය.

3(6) ii විගණන කමිටුව සම්බන්ධයෙන් පහත රීති අදාළ වේ.

(අ) ගණකාධිකරණය සහ/හෝ විගණනය පිළිබඳ සුදුසුකම් ඇති ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙක් කමිටුවේ සහාපතිවරයා විය යුතු ය.

(ආ) කමිටුවේ සෑම සාමාජිකයෙක්ම විධායක නොවන අධ්‍යක්ෂවරයෙක් විය යුතු ය.

(ඇ) කමිටුව විසින් පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කළ යුතු ය. (i) අදාළ නීති ප්‍රකාරව විගණන සේවා සඳහා බාහිර විගණකවරුන් පත් කිරීම (ii) මහ බැංකුව විසින් විගණකවරුන් වෙත වරින් වර නිකුත් කරන ලද උපදෙස් මාලාවන් ක්‍රියාත්මක කිරීම (iii) අදාළ ගිණුම්කරණ ප්‍රමිත භාවිතා කිරීම සහ (iv) විගණකවරුන්ගේ සේවා කාලය, ගාස්තු සහ විගණකවරයාගේ ඉල්ලා අස්වීමක් හෝ ඉවත් කිරීම. මෙහි දී විගණක හවුල්කරුවකුගේ සේවය ලබා ගැනීම වසර පහක් නොඉක්මවිය යුතු අතර, එම කාලය සපිරූ හවුල්කරුවකු නැවත පත්කළ හැකි වන්නේ මුල් වාරය සම්පූර්ණකර වසර තුනක් ඉක්මවූ පසුවය.

(ඈ) බාහිර විගණකවරයාගේ ස්වාධීනත්වය, විෂය මූලිකත්වය සහ විගණන ක්‍රියාවලියේ ස්වදායකත්වය, අදාළ ප්‍රමිතීන් සහ මනා පරිචයන් අනුව සමාලෝචනය කිරීම කමිටුවේ කාර්යයකි.

(ඉ) අදාළ නීති, නියමයන්, අවශ්‍යතාවයන් සහ මාර්ගෝපදේශ මගින් අවසර දෙන ලද විගණන නොවන සේවා සැපයීම සඳහා බාහිර විගණකයින් යොදා ගැනීම පිළිබඳව ප්‍රතිපත්තියක් සැකසීම සහ ක්‍රියාත්මක කිරීම විගණන කමිටුවේ වගකීමකි. බාහිර විගණකවරයා විසින් සපයනු ලබන එවැනි විගණන නොවන සේවා ඔහුගේ ස්වාධීනත්වය සහ විෂයමූලිකභාවයට හානි නොවන බවට කමිටුව වගබලා ගතයුතු ය. විගණන නොවන සේවා සැපයීමේ දී විගණකවරයාගේ ස්වාධීනත්වය හෝ විෂයමූලිකභාවය තක්සේරු කිරීමේ දී කමිටුව විසින් පහත කරුණු සලකා බැලිය යුතුය.

- (I) විගණන සමාගමේ නිපුණතා සහ පළපුරුද්ද විගණන නොවන සේවා සැපයීම සඳහා යෝග්‍ය වන්නේ ද ;
- (II) බාහිර විගණකවරයා විසින් එවැනි සේවා සැපයීමේ දී විගණනයේ ස්වාධීනත්වය හා/හෝ විෂයමූලිකභාවය ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇද්ද ; සහ
- (III) විගණන නොවන සේවාවල ස්වභාවය, අදාළ ගාස්තු මට්ටම්, විගණන සමාගමට සාපේක්ෂව එක් එක් ගාස්තු මට්ටම් හා සමුච්චිත ගාස්තු මට්ටම් යනාදිය බාහිර විගණකවරයාගේ විෂයමූලිකභාවයට හෝ ස්වාධීනත්වයට කිසියම් බලපෑමක් කරන්නේ ද යන වග.

(ඊ) විගණනය ආරම්භ කිරීමට පෙර කමිටුව විසින් පහත සඳහන් දෑ ද ඇතුළත් විගණනයේ ස්වභාවය සහ විෂය පථය පිළිබඳව බාහිර විගණකවරයා සමග සාකච්ඡා කර අවසන් කළ යුතුය. (i) අදාළ ආයතනික රීති සහ මූල්‍ය වාර්තාකරණය පිළිබඳ කළමනාකරණයේ අභ්‍යන්තර පාලන විධි විධානවලට බැංකුවේ අනුකූලවීම් පිළිබඳ ඇගයීමක් (ii) අදාළ ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ වාර්තා කිරීමේ අවශ්‍යතාවයන් අනුව බාහිර අවශ්‍යතා වෙනුවෙන් මූල්‍ය වාර්තා පිළියෙළ කිරීම ; සහ (iii) එක් විගණන සමාගමකට වඩා වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ වන විට ඒවා අතර සම්බන්ධීකරණය යනාදියයි.

(උ) තොරතුරු අනාවරණය කිරීම සඳහා බැංකුව විසින් නිකුත් කරනු ලබන බැංකුවේ මූල්‍ය ප්‍රකාශන එහි වාර්ෂික වාර්තාව, ගිණුම් සහ කාර්තුමය වාර්තාවල සත්‍යතාවය සහ ඒවායේ අඩංගු මූල්‍ය වාර්තාකරණ විනිශ්චයන් පරීක්ෂා

කිරීම සඳහා කමිටුව විසින් බැංකුවේ මූල්‍ය තොරතුරු සමාලෝචනය කළයුතු ය. බැංකුවේ වාර්ෂික වාර්තාව, ගිණුම් සහ කාර්තුමය වාර්තා අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට පෙර කමිටුව විසින් විශේෂයෙන් අවධානය යොමු කළයුතු කරුණු වන්නේ (i) ප්‍රධාන විනිශ්චයන් සහිත ක්ෂේත්‍ර (ii) ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ පරිචයන්ගේ සිදුවූ වෙනස්කම් (iii) විගණනය තුළින් ඇතිවූ ප්‍රධාන ගැලපීම් (iv) අඛණ්ඩ පැවැත්මේ උපකල්පනය; සහ (v) අදාළ ගිණුම්කරණ ප්‍රමිති සහ අනෙකුත් නීතිමය අවශ්‍යතාවයන්ට අනුකූලවීම ආදියයි.

(ඵ) කමිටුව විසින් අතුරු සහ වසරාවසාන විගණන මගින් මතුවන ගැටළු, ප්‍රශ්න සහ අනෙකුත් දේ සාකච්ඡා කළයුතු අතර, ප්‍රධාන කළමනාකරණ පුද්ගලයන්ගේ සහභාගිත්වය නොමැතිව විගණකවරයාට සාකච්ඡා කිරීමට අවශ්‍ය දෑ වේ නම් ඒවාද ඇතුළුව අනෙකුත් කරුණු ද අවශ්‍ය වී සාකච්ඡා කළයුතුය.

(ආ) බාහිර විගණකවරයාගේ කළමනාකරණ ලිපිය සහ එයට යවන ලද කළමනාකරණයේ පිළිතුරු කමිටුව විසින් සමාලෝචනය කළයුතුය.

(ම) අභ්‍යන්තර විගණන අංශය සම්බන්ධයෙන් කමිටුව පහත සඳහන් ක්‍රියාමාර්ග ගතයුතුය.

- I. අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ විෂය පථය, කටයුතු සහ සම්පත් ප්‍රමාණවත් ද යන්න සමාලෝචනය කිරීම සහ එහි කටයුතු කරගෙන යාම සඳහා දෙපාර්තමේන්තුවට ප්‍රමාණවත් බලතල තිබේද යන්න පිළිබඳව සෑහීමකට පත්වීම ;
- II. අභ්‍යන්තර විගණන වැඩසටහන සහ අභ්‍යන්තර විගණන ක්‍රියාවලියේ ප්‍රතිඵල සමාලෝචනය කිරීම සහ අදාළ අවස්ථාවන්හි දී අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ නිර්දේශයන් මත සුදුසු ක්‍රියාමාර්ග ගෙන ඇති බවට සහතික වීම ;
- III. අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගේ සහ ජ්‍යෙෂ්ඨ සේවකයන්ගේ කාර්යසාධනය ඇගයීම හෝ තක්සේරු කිරීම සමාලෝචනය කිරීම ;
- IV. අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා, ජ්‍යෙෂ්ඨ සේවකයන් සහ බාහිරින් ලබාගන්නා සේවාදායකයින් පත්කිරීම හෝ සේවය හමාර කිරීම සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කිරීම ;
- V. අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සේවකයන්ගේ සහ බාහිර සේවා සපයන්නන්ගේ ඉල්ලා අස්වීම් පිළිබඳව කමිටුවට තොරතුරු ඉදිරිපත් වන බවට සහ ඔවුන්ට සිය ඉල්ලා අස්වීමට හේතු පැහැදිලි කිරීමට අවස්ථාවක් දී ඇති බවට සහතික වීම ;
- VI. අභ්‍යන්තර විගණනය, එහි විගණනයට භාජනය වන කටයුතු වලින් ස්වාධීනව පවතින බව සහ එය නිපුණතාවයෙන් සහ නිසි සැලකිල්ලෙන් යුක්තව කරගෙන යන බව සහතික කිරීම ;

(ම) අභ්‍යන්තර පරීක්ෂණ වල ප්‍රධාන සොයාගැනීම් සහ ඒවාට ලබාදුන් කළමනාකරණ ප්‍රතිචාරයන් කමිටුව විසින් සලකා ලැබිය යුතුය;

(ක) ප්‍රධාන මූල්‍ය නිලධාරියා, ප්‍රධාන අභ්‍යන්තර විගණක සහ බාහිර විගණකවරුන්ගේ නියෝජිතයන් හට සාමාන්‍යයෙන් රැස්වීම් වලට සහභාගිවිය හැකිය. කමිටුවේ ආරාධනය මත අනෙකුත් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ටද රැස්වීම් වලට සහභාගි විය හැක. කෙසේ වුවද විධායක අධ්‍යක්ෂවරුන්, නොමැතිව අඩුම ගණනේ වර්ෂයකට දෙවරක්වත් බාහිර විගණකයින් සමඟ රැස්වීම් පැවැත්වීමට කමිටුව වගබලා ගතයුතුය ;

(ග) කමිටුවට පහත බලතල තිබිය යුතුය. (i) එහි විෂය පථයට අයත් වන කරුණක් විමර්ශනය කිරීම සඳහා ප්‍රකාශිත අධිකාරිය, (ii) ඒ කිරීම සඳහා අවශ්‍ය සම්පත් ; (iii) තොරතුරු ලබාගැනීමේ පූර්ණ හැකියාව ; සහ (iv) අවශ්‍යනම් බාහිර වෘත්තීය උපදෙස් ලබාගැනීමට සහ අදාළ පළපුරුද්ද ඇති බාහිර පුද්ගලයන්ට රැස්වීම්වලට ඇරයුම් කිරීම සඳහා අධිකාරිය.

(ඡ) සාකච්ඡාවට භාජනය වන කරුණු පිළිබඳව කල් ඇතුළු දැනුම්දී කමිටුව නීතිපතා රැස්විය යුතු අතර, එහි බලතල සහ වගකීම් ඉටු කිරීමේ දී එළඹෙන නිගමනයන් වාර්තාගත කළයුතු ය.

(ට) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් (i) විගණන කමිටුවේ ක්‍රියාකාරකම් පිළිබඳ විස්තර (ii) වසර තුළ දී පවත්වන ලද විගණන කමිටු රැස්වීම් සංඛ්‍යාව සහ (iii) ඒ ඒ අධ්‍යක්ෂවරයා රැස්වීම්වලට පැමිණි වාර ගණන යනාදිය පිළිබඳ විස්තර අනාවරණය කළයුතුය.

(ඳ) නියම පරිදි පත්කරනා ලද කමිටුවේ ලේකම්වරයා විසින් එහි රැස්වීම්වල විස්තරාත්මක වාර්තා පවත්වා ගතයුතුය. (ලේකම්වරයා වශයෙන් සමාගම් ලේකම්වරයා හෝ අභ්‍යන්තර විගණන අංශයේ ප්‍රධානියා පත්කර ගත හැකිය).

(ණ) මූල්‍ය වාර්තා කිරීම, අභ්‍යන්තර පාලන ක්‍රම හෝ වෙනත් විෂයයන් සම්බන්ධයෙන් විය හැකි අයථා ක්‍රියාවන් පිළිබඳව බැංකුවේ සේවකයන්ට රහස්‍යභාවයෙන් යුතුව ප්‍රශ්න නැගීම සඳහා සලකා ඇති පහසුකම් පිළිබඳව කමිටුව විසින් සමාලෝචනය කළයුතු ය. ඒ අනුව, එවැනි කරුණු පිළිබඳව සාධාරණ හා නිදහස් පරීක්ෂණ කිරීම සඳහාත්, ඒ සඳහා අවශ්‍ය පසු විපරම් කටයුතු කිරීම සඳහාත් සහ බාහිර විගණන සමග බැංකුවේ ඇති සම්බන්ධය නිරීක්ෂණය කිරීමේ ප්‍රධාන නියෝජිත මණ්ඩලය ලෙස ක්‍රියාකිරීම සඳහාත් අවශ්‍ය කටයුතු සම්පාදනය වී තිබෙන බවට කමිටුව විසින් සහතික කළයුතු ය.

3(6) iii මානව සම්පත් හා පාරිශ්‍රමික කමිටු සම්බන්ධයෙන් පහත සඳහන් රීති අදාළ වේ.

- (අ) බැංකුව අධ්‍යක්ෂවරුන්ගේ, ප්‍රධාන විධායක නිලධාරියාගේ සහ ප්‍රධාන කළමනාකරුව පුද්ගලයන්ගේ පාරිශ්‍රමික (වැටුප් දීමනා සහ අනෙකුත් මූල්‍ය ගෙවීම්) ප්‍රතිපත්තිය කමිටුව විසින් තීරණය කළයුතු ය.
- (ආ) බැංකුවේ අධ්‍යක්ෂවරුන්ට ප්‍රධාන විධායක නිලධාරියාට සහ ප්‍රධානකළමනාකාරීත්ව පුද්ගලයන්ට අදාළ අරමුණු සහ ඉලක්ක ලබාදීම කමිටුව විසින් කළයුතු ය.
- (ඇ) බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියාගේ සහ ප්‍රධාන කළමනාකාරීත්ව පුද්ගලයන්ගේ කාර්යසාධනය දෙන ලද අරමුණු සහ ඉලක්ක සමග කලින් කලට අගයා ඔවුන්ගේ පාරිශ්‍රමික ප්‍රතිලාභ සහ කාර්ය සාධනය මත ලබාදෙන අනෙකුත් ගෙවීම් සංශෝධනය කරන පදනම නිශ්චය කළයුතු ය.
- (ඈ) ප්‍රධාන විධායකට අදාළ කරුණු සාකච්ඡා කරනු ලබන විට හැර, ප්‍රධාන විධායක නිලධාරී කමිටුවේ සියලුම රැස්වීම් සඳහා සහභාගි විය යුතු ය.

3(6) iv නාම යෝජනා කමිටුව සම්බන්ධයෙන් පහත සඳහන් රීති අදාළ වේ.

- (අ) නවක අධ්‍යක්ෂවරුන් සහ ප්‍රධාන කළමනාකරණ පුද්ගලයන් තෝරාගැනීමේ හා පත්කර ගැනීමේ ක්‍රමවේදයක් කමිටුව විසින් ක්‍රියාත්මක කළයුතු ය.
- (ආ) අධ්‍යක්ෂ මණ්ඩලයේ සමස්ත වගකීම් ඉටුකිරීමේ දී ඒ ඒ අධ්‍යක්ෂවරයා දක්වන ලද කාර්යසාධනය සහ දායකත්වය සැලකිල්ලට ගෙන දැනට සිටින අධ්‍යක්ෂවරුන් නැවත පත්කිරීමට (හෝ පත්නොකිරීමට) සලකා බැලීම හා නිර්දේශ කිරීම කමිටුව විසින් කළයුතු ය.
- (ඇ) ප්‍රධාන විධායක නිලධාරී තනතුර සහ ප්‍රධාන කළමනාකරණ තනතුරුවලට තෝරා ගැනීමේ දී හෝ උසස් කිරීමේ දී සලකා බලන සුදුසුකම්, පළපුරුද්ද සහ ප්‍රධාන අවශ්‍යතා කමිටුව විසින් තීරණය කළයුතු ය.
- (ඈ) 3(3) වැනි රීතියේ සහ අදාළ නීතියේ දක්වා ඇති නිර්ණායක අනුව ප්‍රධාන විධායක නිලධාරියා සහ ප්‍රධාන කළමනාකාරීත්ව පුද්ගලයන් එම තනතුරු සඳහා සුදුසු සහ යෝග්‍ය පුද්ගලයන් බවට කමිටුව සහතික විය යුතු ය.
- (ඉ) අතිරේක නව විශේෂඥ දැනුම ලබා ගැනීමේ අවශ්‍යතාවයන් සහ අධ්‍යක්ෂවරුන්ගේ හා ප්‍රධාන කළමනාකාරීත්ව පුද්ගලයන්ගේ විශ්‍රාම යාම තුළින් ඇති වූ පුරප්පාඩු පිරවීම සඳහා වන අනුප්‍රාප්තික සැලසුම් යනාදිය කමිටුව විසින් කලින්කලට සලකා බලා අවශ්‍ය නිර්දේශ කළයුතු වේ.
- (ඊ) ස්වාධීන අධ්‍යක්ෂවරයකු කමිටුවේ සභාපති විය යුතු අතර, කමිටුවේ බහුතරයක් ස්වාධීන අධ්‍යක්ෂවරුන්ගෙන් සමන්විත වීම මැනවි.
- (උ) ආරාධනයෙන් ප්‍රධාන විධායක නිලධාරියාට රැස්වීම්වලට සහභාගි විය හැකිය.

3(6) v ඒකාබද්ධ අවදානම් කළමනාකරණ කමිටුවට පහත සඳහන් නීති අදාළ වේ.

- (අ) ණය, වෙළෙඳපොළ, ද්‍රවශීලතාවය, මෙහෙයුම් සහ උපායමාර්ගික අවදානම් අධීක්ෂණය කරන ප්‍රධාන කළමනාකාරීත්ව පුද්ගලයන්ගෙන් ද ප්‍රධාන විධායක නිලධාරියාගෙන් ද සහ අඩුම තරමේ විධායක නොවන අධ්‍යක්ෂවරු තුන් දෙනෙකුගෙන් ද මෙම කමිටුව සමන්විත විය යුතු ය. ප්‍රධාන කළමනාකාරීත්වයේ පුද්ගලයන් සමග සම්පව කටයුතු කරමින් පවරා දෙන බලතල සහ වගකීම් සීමාව තුළ සිටිමින් අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් තීරණ ගැනීම කමිටුව විසින් සිදු කළයුතු ය.
- (ආ) සුදුසු අවදානම් දර්ශක සහ කළමනාකරණ තොරතුරු ආශ්‍රයෙන් බැංකුවට බලපාන සියලුම අවදානම්, එනම්, ණය, වෙළෙඳපොළ, ද්‍රවශීලතාවය, මෙහෙයුම් සහ උපාය මාර්ගික අවදානම් පිළිබඳව, මාසික තක්සේරුවක් කමිටුව විසින් සිදු කළයුතු ය. බැංකුව සතුව පාලිත සමාගම් සහ ආශ්‍රිත සමාගම් පවතින විට අවදානම් ඇස්තමේන්තුව සහ කළමනාකරණය බැංකුව වශයෙන් හා සමූහය වශයෙන් යන දෙආකාරයටම කළයුතු ය.

- (ඇ) කමිටුව විසින් දක්වන ලද ප්‍රමාණාත්මක හා ගුණාත්මක අවදානම් සීමා තුළ තිබෙන පරිදි අවදානම් කළමනාකරණය කිරීම සහ විශේෂිත අවදානම් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිණිස, ණය කමිටුව සහ වත්කම් වගකීම් කමිටුව යනාදී කළමනාකාරිත්ව කමිටුවල ප්‍රමාණාත්මකභාවය සහ ප්‍රතිඵලදායක බව කමිටුව විසින් සමාලෝචනය කළයුතු ය.
- (ඈ) බැංකුවේ ප්‍රතිපත්ති හා නියාමන හා අධීක්ෂණ අවශ්‍යතාවයන්ට අනුව තීරණය කළ විවික්ෂණ මට්ටම්වලට වඩා ඉහළ මට්ටමක යම් අවදානමක් ඇත්නම් කමිටුව එය නිවැරදි කිරීමට සුදුසු ක්‍රියාමාර්ග නොවලහා ගතයුතු ය.
- (ඉ) කමිටුව අඩුම ගණනේ ත්‍රෛමාසිකව රැස්වී යාවත්කාලීන ව්‍යාපාර අධීක්ෂක සැලසුම් ද ඇතුළත්ව අවදානම් කළමනාකරණයේ සියළු පැතිකඩ ඇගයීම කළයුතු ය.
- (ඊ) විශේෂිත අවදානම් හඳුනාගැනීමට හා කමිටුව විසින් හා/හෝ බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයා විසින් නිර්දේශිත නිවැරදි කිරීම් ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීමට අසමත් වූ නිලධාරීන් සම්බන්ධයෙන් කමිටුව සුදුසු ක්‍රියාමාර්ග ගතයුතු ය.
- (එ) රැස්වීමක් පවත්වා සතියක් ඇතුළත කමිටුව විසින් අධ්‍යක්ෂ මණ්ඩලයේ අදහස් දැනගැනීම, අනුමැතිය සහ/ හෝ උපදෙස් සඳහා අවදානම් ඇස්තමේන්තු වාර්තාවක් මණ්ඩලයට සැපයිය යුතු ය.
- (ඒ) සියලුම ව්‍යාපාරික ක්ෂේත්‍රවලට අදාළ නීති, නියාමනයන්, නියාමන මාර්ගෝපදේශ, අභ්‍යන්තර පාලන ක්‍රම සහ අනුමත ප්‍රතිපත්ති සමග බැංකුවේ අනුකූලතාවය ඇගයීම සඳහා කමිටුව විසින් අනුකූලතා යාන්ත්‍රණයක් පිහිටුවිය යුතු ය.

3(7) සම්බන්ධිත පාර්ශ්ව ගනුදෙනු

3(7) (i) මෙම විධානයේ අරමුණු සඳහා, සම්බන්ධිත පාර්ශ්වයන් , වශයෙන් සැලකිය යුතු පහත දැක්වෙන කාණ්ඩයට ඇතුළත් පුද්ගලයන් සමග විශේෂයෙන් ද, පොදුවේ ඕනෑම පුද්ගලයකු සමග බැංකුව කරනු ලබන ගනුදෙනුවකින් ; අරමුණු අතර ගැටීම් ඇතිවීම වැළැක්වීම සඳහා මණ්ඩලය විසින් පියවර ගතයුතු ය.

- (අ) බැංකුවේ ඕනෑම පරිපාලිත සමාගමක් ;
- (ආ) බැංකුවේ ඕනෑම ආශ්‍රිත සමාගමක් ;
- (ඇ) බැංකුවේ ඕනෑම අධ්‍යක්ෂ වරයෙකු ;
- (ඈ) බැංකුවේ ඕනෑම ප්‍රධාන කළමනාකරණයේ පුද්ගලයෙකු ;
- (ඉ) බැංකුවේ අධ්‍යක්ෂවරයෙකුගේ හෝ ප්‍රධාන කළමනාකරණ පුද්ගලයෙකුගේ ළගම ඥාතියෙකු ;
- (ඊ) බැංකුවේ සැලකිය යුතු කොටස් හිමිකාරීත්වයක් දරන කොටස්කරුවෙකු ;
- (උ) බැංකුවේ ඕනෑම අධ්‍යක්ෂවරයෙකුගේ හෝ බැංකු අධ්‍යක්ෂවරයෙකුගේ ළගම ඥාතියෙකුගේ හෝ ඕනෑම සැලකිය යුතු කොටස් හිමිකාරීත්වයක් ඇති කොටස්කරුවෙකුගේ සැලකිය යුතු සම්බන්ධයක් ඇති ව්‍යවසායක.

3(7) (ii) මෙම විධානය මගින් ආවරණය වන සම්බන්ධ පාර්ශ්ව සමග ගනුදෙනුවලට පහත දැ ඇතුළත් විය යුතු ය.

- (අ) උපරිම ණය පහසුකම් ප්‍රමාණය පිළිබඳ මුදල් මණ්ඩලය විසින් නිකුත් කර ඇති විධානයේ අර්ථ දැක්වා ඇති පරිදි ඕනෑම වර්ගයේ ණය පහසුකමක් සැපයීම,
- (ආ) තැන්පතු, මුදල් ණයට ගැනීම් හෝ ආයෝජන වශයෙන් ඕනෑම වගකීමක් නිර්මාණය කිරීම,
- (ඇ) බැංකුවට ලබාදුන් හෝ බැංකුවෙන් ලබාගත් මූල්‍ය හෝ මූල්‍ය නොවන ආකාරයේ ඕනෑම සේවාවක්,
- (ඈ) සම්බන්ධිත පාර්ශ්වයන්ට ප්‍රතිලාභලබාදීමට සමත් බැංකුවට අයත්, රහසිගත හෝ සංවේදී තොරතුරු වාර්තා කිරීමේ මාර්ග සහ තොරතුරු ගලායාම් බැංකුව සහ ඕනෑම සම්බන්ධ පාර්ශ්වයක් අතර ඇති කර ගැනීම හෝ පවත්වා ගැනීම,

3(7) (iii) සමාන ආකාරයේ ව්‍යාපාරයක යෙදී සිටින බැංකුවේ ගනුදෙනුකරුවකුට ලබාදෙන සැලකිල්ලට ,වඩා වාසිදායක සැලකිල්ලක්, ලබාදෙන ඉහත 3(7) (i) විධානයේ අර්ථ දැක්වා ඇති ගනුදෙනු සම්බන්ධිත පාර්ශ්වයන් සමග බැංකු නොයෙදෙන බව සහතික කිරීමට මණ්ඩලය වගබලා ගතයුතු ය. මෙහි දී , වඩා වාසිදායක සැලකිල්ල, යන්නෙන් අදහස් විය යුත්තේ හා ඇතුළත් විය යුත්තේ පහත සඳහන් දැය.



(අ) මණ්ඩලය මගින් තීරණය කළ බැංකුවේ නියාමන ප්‍රාග්ධනයෙන් යම් ප්‍රතිශතයක් ඉක්මවා සම්බන්ධ පාර්ශ්වයන්ට මුළු ශුද්ධ ණය පහසුකම් ප්‍රදානය කිරීම.

මෙම අනුවිධානය සඳහා

I පහසුකම්, යන්නෙන් අදහස් විය යුත්තේ 2007 අංක 7 දරන උපරිම පහසුකම් ප්‍රමාණය පිළිබඳ බැංකු පනත් විධානයන්ගේ අර්ථ දැක්වා ඇති පහසුකම්ය.

II ශුද්ධ මුළු පහසුකම්, ගණනය කළයුත්තේ, මුළු පහසුකම් වලින්, මුදල් සුරැකුම්, බැංකුවේ කොටස් ප්‍රාග්ධනයේ අදාළ සම්බන්ධිත පාර්ශ්වය කර ඇති ආයෝජනයන් සහ අවුරුදු 5 ක් හෝ ඊට වැඩි පරිණත කාලයක් සහිත බැංකුවේ ණයඋපකරණවල අදාළ සම්බන්ධිත පාර්ශ්වයන් කර ඇති ආයෝජනයන් අඩු කිරීමෙනි.

(ආ) සම්බන්ධ නොවන වෙනත් පාර්ශ්වයක් සමග සන්සන්දනය කළ හැකි සමාන ගනුදෙනුවක දී බැංකුවේ හොඳම ණය පොලී අනුපාතිකයට වඩා අඩු පොලී අනුපාතිකයක් අය කිරීම හෝ තැන්පතු සඳහා ඉහළ අනුපාතිකයක් ගෙවීම.

(ඇ) සම්බන්ධිත නොවන පාර්ශ්ව සමග සාමාන්‍ය ව්‍යාපාර කටයුතුවල යෙදෙන විට දෙන කොන්දේසිවලට වඩා වාසි සහගත කොන්දේසි, වෙළෙඳ අලාභ ආවරණය කිරීම සහ ගාස්තු/කොමිස් ආදිය අත්හැරීම ආදී වාසි සහගත සැලකිලි ලබාදීම.

(ඈ) ඇගයීම් ක්‍රියාපාටියක් නොමැතිව සම්බන්ධිත පාර්ශ්වයන්ට සේවාවන් සැපයීම හෝ ඔවුන්ගෙන් සේවාවන් ලබාගැනීම.

(ඉ) නිත්‍යානුකූල යුතුකම් සහ කාර්යයන් සඳහා අවශ්‍ය වන විට හැර, බැංකුවට අයිතිවිය හැකි, රහසිගත හෝ නැතහොත් සංවේදී තොරතුරු සම්බන්ධිත පාර්ශ්වයන්ට ගලායාමට ඉඩ ඇති වාර්තා කිරීමේ මාර්ග සහ තොරතුරු ගලායාමේ ක්‍රම පවත්වා ගැනීම.

3(7) (iv) ණය පහසුකම් ප්‍රදානය කිරීමේ දී, ණය ලබාගන්නා අධ්‍යක්ෂවරයාගේ ඡන්දය හැර අධ්‍යක්ෂ මණ්ඩලයේ 2/3 ක අනුමැතිය නොමැතිව අධ්‍යක්ෂවරයෙකුට හෝ සමීප ඥාතියෙකුට බැංකුව ණය ප්‍රදානය නොකළ යුතු ය. මෙම ණය මුදල් මණ්ඩලය වරින් වර තීරණය කරන සුරැකුම් මගින් සුරක්ෂිත කළයුතු ය.

3(7) (v)

(අ) යම් පුද්ගලයෙකුට හෝ පුද්ගලයෙකුගේ ළගම ඥාතියෙකුට හෝ එම පුද්ගලයාගේ සැලකිය යුතු හිමිකමක් ඇති ව්‍යාපාරයකට බැංකුව විසින් මුදල් ණයට දීමක් කර ඇති විටක, එම පුද්ගලයා පසුකාලීනව බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු වශයෙන් පත් කළේ නම්, බැංකුව මුදල් මණ්ඩලය මගින් එම කටයුත්ත සඳහා අනුමත කර ඇති සුරැකුම්, එම පුද්ගලයා අධ්‍යක්ෂවරයෙකු වශයෙන් පත් කළ දින සිට වසරක් ඇතුළත ලබාගැනීමට අවශ්‍ය පියවර ගතයුතු ය.

(ආ) ඉහත 3(7) (ii)(අ) විධානයේ සඳහන් ආකාරයට එවැනි සුරැකුම් සපයා නොමැති නම්, බැංකුව ලැබිය යුතු මුළු මුදල, අදාළ නම් පොලිය ද සමග, එම ණය ප්‍රදානය කිරීමේ දී නිශ්චය කළ කාලසීමාව හෝ එලෙස අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කර මාස 18 ක් ගතවීම හෝ යන්නෙන් කලින් යෙදෙන දිනට, අයකර ගැනීමට බැංකුව විසින් පියවර ගතයුතු ය.

(ඇ) මෙම අනුවිධානය සමග අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වන ඕනෑම අධ්‍යක්ෂවරයෙකු, ඔහුගේ නිලය අත්හැර ගියා සේ සලකන අතර, ඒ බව බැංකුව මහජනතාවට හෙළිදරව් කළයුතු ය. බැංකුව ණය ප්‍රදානය කරන අවස්ථාවේ දී අධ්‍යක්ෂවරයා බැංකුවේ සේවකයෙකු නම් සහ ණය ප්‍රදානය කර ඇත්තේ බැංකුවේ සියලුම සේවකයන්ට පොදු වූ යෝජනා ක්‍රමයකට නම් මෙම අනුවිධානය එවැනි අධ්‍යක්ෂවරයකුට අදාළ නොවේ.

3(7) (vi) බැංකුවේ සේවකයින්ට පොදු වූ යෝජනා ක්‍රමයක් මත හෝ ඉහත සඳහන් 3(7) (v) විධානයේ සඳහන් පරිදි මුදල් ණයට දීමේ දී මුදල් මණ්ඩලය අනුමත කර ඇති සුරැකුම් මගින් සුරක්ෂිත කර ඇති විට හැර, මුදල් ණයට දීමක් හෝ ගාස්තු සහ කොමිස් අතහැර පක්ෂග්‍රාහී වාසිදායක සැලකිල්ලක් ඕනෑම සේවකයෙකුට හෝ එවැනි සේවකයෙකුගේ ළගම ඥාතියෙකුට හෝ සේවකයා හෝ ළගම ඥාතියා සමග ප්‍රමාණවත් බැඳියාවක් ඇති ඕනෑම සම්බන්ධ පාර්ශ්වයකට බැංකුව විසින් නොකළ යුතු ය.

3(7) (vii) මුදල් මණ්ඩලයේ පූර්ව අනුමැතිය නොමැතිව, ඉහත සඳහන් විධානයන් 3(7) (v) සහ 3(7) (vi) යටතේ ප්‍රදානය කළ කිසිම ණය මුදලක් හෝ එම ණය මුදලේ කොටසක් හෝ ඊට අදාළ පොලිය හෝ ප්‍රේෂණය කළ නොහැකි අතර, එවැනි අනුමැතියක් නොමැතිව කළ ඕනෑම ප්‍රේෂණය කිරීමක් අවලංගු සහ බල රහිත එකක් වන්නේය.



3(8) හෙළිදරව් කිරීම්

3(8) (i) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් (i) අධීක්ෂණ හා නියාමන ආයතනයන් විසින් නියම කරන ලද ආකෘතීන්ට සහ අදාළ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව වාර්ෂික විගණන මූල්‍ය ප්‍රකාශන සහ කාර්තුමය මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීම හා ප්‍රසිද්ධ කිරීම කළ බවටත් (ii) සම්පිණ්ඩිත ස්වරූපයෙන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි පුවත්පත්වල එම ප්‍රකාශන ප්‍රසිද්ධ කරන බවටත් සහතික විය යුතු ය.

3(8) (ii) පහත අවම හෙළිදරව් කිරීම් වාර්ෂික වාර්තාවේ ඇතුළත් කරන බවට අධ්‍යක්ෂ මණ්ඩලය සහතික විය යුතු ය :

- (අ) අදාළ ගිණුම්කරණ ප්‍රමිතීන්ට සහ විශේෂිත හෙළිදරව් කිරීම් ඇතුළත් නියාමන අවශ්‍යතාවයන්ට අනුකූලව වාර්ෂික විගණන මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කර ඇති බව සඳහන් ප්‍රකාශයක්.
- (ආ) මූල්‍ය වාර්තාකරණයේ විශ්වාසවන්තභාවය පිළිබඳ සාධාරණ සහතිකයක් ලැබෙන ආකාරයට මූල්‍ය වාර්තාකරණය සැලසුම් කර ඇති බවත් අදාළ ගිණුම්කරණ මූලධර්ම හා නියාමන අවශ්‍යතාවයන්ට අනුව බාහිර අරමුණු සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කර ඇති බවත්, සහතික කරන්නාවූ බැංකුවේ අභ්‍යන්තර පාලන යාන්ත්‍රණය පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩල වාර්තාවක්.
- (ඇ) 2008 දෙසැම්බර් 31 දිනෙන් පසු පිළියෙළ කරන හෝ ප්‍රසිද්ධ කරන ඕනෑම වාර්තාවක් සම්බන්ධයෙන් ඉහත 3(8) (ii)(ආ) හි සඳහන් අභ්‍යන්තර පාලන යාන්ත්‍රණයේ ඵලදායීත්වය පිළිබඳ බාහිර විගණකයින්ගේ සහතිකය.
- (ඈ) අධ්‍යක්ෂවරුන්ගේ නම්, යෝග්‍ය බව හා උචිතභාවය, බැංකුව සමග කර ඇති ගනුදෙනු සහ බැංකුව විසින් ගෙවන ලද ගාස්තු/පාරිශ්‍රමික ඇතුළත් අධ්‍යක්ෂවරුන්ගේ විස්තර.
- (ඉ) 3(7) (ii) හි අර්ථ දැක්වූ ඇති සෑම වර්ගයකම සම්බන්ධිත පාර්ශ්වයන්ට ප්‍රදානය කළ මුළු ශුද්ධ පහසුකම්. සෑම වර්ගයකම සම්බන්ධිත පාර්ශ්වයකම ප්‍රදානය කර ඇති ශුද්ධ මුළු පහසුකම් බැංකුවේ නියාමන ප්‍රාග්ධනයේ ප්‍රතිශතයක් ලෙස හෙළිදරව් කළයුතු ය.
- (ඊ) බැංකුව විසින් එහි ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්ට ගෙවූ මුළු පාරිශ්‍රමිකවල එකතුව සහ පාරිශ්‍රමික ගෙවීම්, ප්‍රදානය කළ ණය පහසුකම් සහ බැංකුවේ කර ඇති තැන්පතු හෝ ආයෝජන යනාදී පුළුල් කාණ්ඩයන් වශයෙන් බැංකුව ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් සමග සිදුකළ ගනුදෙනු.
- (එ) මෙම ආයතනික යහපාලන විධානයන් සමග අනුකූල බවට බාහිර විගණකයින්ගේ සහතිකයක්, 2010 ජනවාරි 01 දිනෙන් පසුව ප්‍රසිද්ධ කරනු ලබන වාර්ෂික ආයතනික යහපාලන වාර්තාවේ දැක්වීම.
- (ඒ) විවක්ෂණශීලී අවශ්‍යතා, නියාමන, නීති සහ අභ්‍යන්තර පාලනයන් සමග අනුකූල බවට සහ ප්‍රමාණාත්මක අනුකූල නොවීම් නිවැරදි කිරීමට ගත් ක්‍රියාමාර්ග පිළිබඳ විස්තර ඇතුළත් වාර්තාවක්.
- (උ) මුදල් මණ්ඩලය විසින් මහජනයාට හෙළිදරව් කළයුතු බවට විධානය කර ඇත්නම්, බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ විසින් පෙන්වා දී ඇති බැංකුවේ අවදානම් කළමනාකරණයේ අඩුපාඩු සම්බන්ධ නියාමන හා අධීක්ෂණ සැලකිල්ල යොමු වූ කරුණු සහ එවැනි සලකා බැලීම් නිවැරදි කිරීමට ගත් පියවරයන් ඇතුළත් වාර්තාවක්.

3(9) සංක්‍රාන්තිමය සහ අනෙකුත් පොදු විධිවිධානයන්

3(9) (i) අනුකූල වීම සඳහා විශේෂිත කාලයක් මෙම විධානයේ ලබාදී ඇති අවස්ථා හැර, මෙම විධානය සමග 2008 ජනවාරි 01 දින පටන් අනුකූල වීම ආරම්භ කළයුතු අතර, 2009 ජනවාරි 01 දින හෝ ඊට පෙර මෙම විධානය සමග සම්පූර්ණයෙන් අනුකූල විය යුතු ය.

3(9) (ii) විශේෂිත ව්‍යවස්ථා මගින් ශ්‍රී ලංකාවේ සංස්ථාපිත බැංකු, අදාළ ව්‍යවස්ථාවන්හි විධිවිධානවලට පටහැනි නොවන්නා වූ මෙම විධානයේ විධිවිධාන සමග අනුකූලවීම සඳහා පියවර ගැනීමේ කොන්දේසියට යටත්ව, එම අදාළ ව්‍යවස්ථාවන්හි විධිවිධානයන්ට අනුකූලව කටයුතු කරගෙන යාමට ඒවායේ අධ්‍යක්ෂ මණ්ඩල කටයුතු කළයුතු ය.

3(9) (iii) එවැනි බැංකු සංස්ථාපිත රටේ නියාමනයන් හා නීතිවලට පටහැනි නොවන කාර්යාල, ලංකාවේ ක්‍රියාත්මක වන විදේශීය බැංකුවල ශාඛාවලට මෙම විධානය බලපාන්නේය. විදේශීය බැංකුවක ශාඛාවක් විසින්, තම වාර්ෂික වාර්තාව සහ ලංකාවේ ශාඛාවේ ගිණුම් කටයුතු සමග තම මව් බැංකුවේ වාර්ෂික ආයතනික යහපාලන වාර්තාව පළ කළයුතු වේ.

3(9) (iv) මෙම විධානයේ යම් ප්‍රතිපාදනයක් කිසියම් බැංකුවක සාංගමික ව්‍යවස්ථාවලිය (හෝ අභ්‍යන්තර නීතීරීති) සමග ගැටීමක් ඇති වන අවස්ථාවක දී, මෙම විධානයේ විධිවිධානයන් බලාත්මක වේ. නමුත් යම් බැංකුවක සාංගමික ව්‍යවස්ථාවලිය විසින් මීට වඩා දැඩි ප්‍රමිතීන් දක්වා ඇත්නම්, සාංගමික ව්‍යවස්ථාවයේ ඇති එවැනි විධිවිධානයන් අනුගමනය කළහැකි වන්නේය.

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව  
2007 දෙසැම්බර් මස 31 වැනි දින

එස්.ඒ. චිරසිංහ මයා,  
සාමාන්‍යාධිකාරී,  
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව,  
269, ගාලු පාර,  
කොළඹ 03.

මහත්මයාණනි,

**දුවශීල වත්කම් පිළිබඳ විධානයන්**

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සුරක්ෂිතභාවය හා මනා පැවැත්ම ශක්තිමත් කිරීම සඳහා 2008 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි බැංකු පනතේ 76ඒ(3) වගන්තිය යටතේ 1997 නොවැම්බර් මස 21 දින නිකුත් කරන ලද ව්‍යවස්ථාපිත දුවශීල වත්කම් පවත්වාගෙන යාම පිළිබඳ විධානයන් අවලංගු කිරීමටත්, එය අනෙකුත් බලපත්‍රලාභී විශේෂිත බැංකුවලට නිකුත් කරන ලද විධානයන්ගෙන් ප්‍රතිස්ථාපනය කිරීමටත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තීරණය කර ඇත. බැංකු පනතේ 76ඒ(1) යටතේ නිකුත් කරන ලද අදාළ විධානයන් මේ සමග අමුණා ඇත.

තවද, අලුත් විධානයන්වල සමන්විත අවශ්‍යතාවයන් හා අනුකූලවීම සඳහා 2008 දෙසැම්බර් 31 දින දක්වා කල් ලබාදීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇත.

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවට අලුතින් අදාළ වන්නාවූ විධානයන් හා අනුකූල විය නොහැකි නම්, නව විධානයන්ට අනුකූලවීම සඳහා ලබාදී ඇති කාලය ඉකුත් වන තෙක් එයට අදාළ පසුගිය විධානයන්වල ඇතුළත් අවශ්‍යතාවයන් හා අනුකූල විය යුතුවේ.

මෙයට - විශ්වාසී,  
බී.ඩී.ඩබ්.ඒ. සිල්වා

වැඩ බලන බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව  
2007 දෙසැම්බර් මස 31 වැනි දින

එස්.එච්.පියසිරි මයා,  
සාමාන්‍යාධිකාරී,  
ජාතික ඉතිරිකිරීමේ බැංකුව,  
255, ගාලු පාර,  
කොළඹ 03.

මහත්මයාණනි,

**ජාතික ඉතිරිකිරීමේ බැංකුවට නිකුත් කරන ලද විධානයන්**

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිමිකම් ප්‍රාග්ධනයේ ව්‍යුහාත්මක වෙනස්වීම් සැලකිල්ලට ගැනීමෙන් හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සුරක්ෂිතභාවය හා මනා පැවැත්ම ශක්තිමත් කිරීම සඳහාත්, 2008 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි බැංකු පනතේ 76ඒ(1) හා 76ඒ(3) වගන්තින් යටතේ 1997 නොවැම්බර් 21 දින ජාතික ඉතිරිකිරීමේ බැංකුවට නිකුත් කරන ලද විධානයන් අවලංගු කර එම විධානයන් බැංකු පනතේ 76ඒ(1) වගන්තිය යටතේ අනෙකුත් බලපත්‍රලාභී විශේෂිත බැංකුවලට නිකුත් කරන ලද විධානයන්ගෙන් ප්‍රතිස්ථාපනය කිරීමටත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවට නිකුත් කරන ලද විධානයන් (දැනට පවත්නා විධානයන්)	පවත්නා විධානයන් මගින් ප්‍රතිස්ථාපනය කරනු ලබන විධානයන්
(i) 76ඒ (3) වගන්තිය යටතේ නිකුත් කරන ලද විධානයන් - ප්‍රාග්ධන ප්‍රමාණාත්මකභාවය	(i) 76ඒ (1) වගන්තිය යටතේ නිකුත් කරන ලද විධානයන් - ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය පවත්වාගෙන යාම - 2007.12.26 (බැංකු පනතේ 10 වන විධානයන්)1 වන ඇමුණුම
(ii) 76ඒ (1) වගන්තිය යටතේ නිකුත් කරන ලද විධානයන් - සංචිත අරමුදල්	(ii) 76ඒ (1) වගන්තිය යටතේ නිකුත් කරන ලද විධානයන් - සංචිත අරමුදල් - 2 වන ඇමුණුම
(iii) 76ඒ (3) වගන්තිය යටතේ නිකුත් කරන ලද විධානයන් - ද්‍රවශීල වත්කම්	(iii) 76ඒ (1) වගන්තිය යටතේ නිකුත් කරන ලද විධානයන් - ද්‍රවශීල වත්කම් - 3 වන ඇමුණුම
(iv) 76ඒ (1) වගන්තිය යටතේ නිකුත් කරන ලද විධානයන් - හිමිකම්වල කරන ලද ආයෝජනයන්	(iv) 76ඒ (1) වගන්තිය යටතේ නිකුත් කරන ලද විධානයන් - හිමිකම්වල ආයෝජනයන් - 4 වන ඇමුණුම
(v) 76ඒ (1)වගන්තිය යටතේ නිකුත් කරන ලද විධානයන් - කේවල ණය සීමාව	(v) 76ඒ (1) වගන්තිය යටතේ නිකුත් කරන ලද විධානයන් - උපරිම ණය පහසුකම් සලසාදීමේ උපරිම සීමාව - 2007.11.01 දින නිකුත් කරන ලද බැංකු පනතේ 8 වන විධානය - 5 වන ඇමුණුම
(vi) 76ඒ (1) වගන්තිය යටතේ නිකුත් කරන ලද විධානයන් - නිශ්චල දේපළ අත්පත් කර ගැනීම	(vi) 76ඒ (1) වගන්තිය යටතේ නිකුත් කරන ලද විධානයන් - නිශ්චල දේපළ අත්පත් කර ගැනීම - 6 වන ඇමුණුම

3. තවද, මුදල් මණ්ඩලය විසින් අලුත් විධානයන්ගේ අවශ්‍යතාවයන් හා අනුකූල වීම සඳහා 2008 දෙසැම්බර් මස 31 දක්වා කල් ලබාදී ඇත. අලුතින් අදාළ වන විධානයන් හා අනුකූල වීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව අසමත්වන අවස්ථාවන්හි දී අළුත් විධානයන් හා අනුකූලවීම සඳහා ලබා දී ඇති කාලය ඉකුත්වන තෙක්, බැංකුව දැනට පවත්නා විධානයන්ගේ ඇතුළත් අවශ්‍යතාවයන් හා අනුකූල විය යුතු වේ.

මෙයට - විශ්වාසී  
**බී.ඩී.ඩබ්ලිව්.ඒ.සිල්වා**  
 වැඩ බලන බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

02/01/00/0002/001

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව  
 2007 දෙසැම්බර් 31

සියළුම බලපත්‍රලාභී බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,  
 මහත්මයාණෙනි/මහත්මියනි,

**විදේශීය කාර්ය මණ්ඩලය බැංකුවලට  
 බඳවා ගැනීම සඳහා වන මාර්ගෝපදේශ**

2007 නොවැම්බර් මස 22 වන දින පැවති බලපත්‍රලාභී බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන්ගේ රැස්වීමේදී ප්‍රකාශයට පත්කළ පරිදි නව බැංකු සේවාවන් හඳුන්වාදීමට සහ බැංකුවල අවදානම් කළමනාකරණයට පහසුකම් සලසාදීම සඳහා සකස් කරන ලද විදේශීය කාර්ය මණ්ඩලය බැංකුවලට බඳවා ගැනීම සඳහා වන මාර්ගෝපදේශ මේ සමඟ අමුණා එවමු.

කරුණාකර මෙම වක්‍රලේඛය ලද බව දන්වා සිටින්න.

මෙයට,  
 විශ්වාසී,  
**බී.ඩී.ඩබ්ලිව්.ඒ. සිල්වා**,  
 වැඩ බලන බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

### විදේශීය කාර්ය මණ්ඩල බැංකුවලට බඳවා ගැනීම සඳහා වන මාර්ගෝපදේශ

1. වත්මන් ප්‍රතිපත්තිය

1.1 වර්තමානයේදී, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදේශ බැංකුවලට විදේශීය කාර්ය මණ්ඩලය සේවයේ යොදවා ගැනීමට හැකිවනු පිණිස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පහත දැක්වෙන ආකාරයට නේවාසික වීසා පත්‍ර නිකුත් කිරීම සඳහා නිර්දේශ කිරීම සිදුකරනු ලැබේ.

- i. කිසිදු සීමාවකින් තොරව උපරිම නිලධාරීන් තුන්දෙනෙකු සේවයේ යොදවා ගත හැකිවේ.
- ii. විදේශික නිලධාරීන් ආරම්භ කරන ලද/කරගෙන යනු ලබන කාර්යයන් සඳහා දේශීය කාර්ය මණ්ඩලය පුහුණු කිරීමේ කොන්දේසිය යටතේ නිලධාරීන් තුන්දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් සඳහා ඒ ඒ අවස්ථා අනුව සලකා බැලීමෙන් අනතුරුව අවසර ලබාදෙනු ලැබේ.

1.2 මෙම ප්‍රතිපත්තිය හඳුන්වාදීමේ අරමුණ දේශීය කාර්ය මණ්ඩලය පුහුණු කිරීමත්, විදේශීය කාර්ය මණ්ඩලය විසින් දරණ ලද තනතුරු භාර ගැනීම සඳහා දේශීය කාර්ය මණ්ඩලයට අවස්ථාවක් ලබාදීමත් වේ.

1.3 සාමාන්‍යයෙන් දේශීය බැංකු විදේශ කාර්ය මණ්ඩලය සේවයේ යොදවා නොගන්නා බැවින් එම බැංකු සඳහා මෙවැනි ප්‍රතිපත්තියක් තිබී නැත. නමුත්, දේශීය බැංකු 4 ක් විදේශ උපදේශකයින් විශේෂිත කාර්යයන් කිරීම සඳහා සේවයේ යොදවා ගෙන ඇත.

2. ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය වැඩි විදේශික නිලධාරීන් පිරිසක් සඳහා අවසරදීම සඳහාත්, දේශීය බැංකුවලට විදේශීය විශේෂඥයින් සේවයේ යොදවා ගැනීමට අනුබලදීම සඳහාත්, වත්මන් ප්‍රතිපත්තිය ලිහිල් කිරීම සඳහා පහත සඳහන් සාධක හිතකර ලෙස සලකනු ලැබේ.

- i. සමහරක් විදේශීය බැංකු ව්‍යාපාර කටයුතු පුළුල් වීම.
- ii. ප්‍රධාන කාර්යාලවලින් හා ශාඛාවලින් අරමුදල් ණයට ගැනීම තුළින් විදේශීය බැංකු ශ්‍රී ලංකාව තුළ විශේෂයෙන් යටිතල පහසුකම් ව්‍යාපෘතීන් ඇතුළු ව්‍යාපාර පුළුල් කිරීම සඳහා නැඹුරුවීම
- iii. ජාත්‍යන්තර අත්දැකීම් සහිත වෘත්තිකයින්ගෙන් යුක්ත විදේශීය බැංකු පැවතීම ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කිරීමටත් හා විදේශීය ආයෝජකයන් ප්‍රවර්ධනය කිරීමටත් ඉවහල්වීම.
- iv. සුරැකුම්පත්කරණය, ණය සම්මේලනය, විදේශ ණය රැස් කිරීම, යටිතල පහසුකම් මූල්‍යණය කිරීම සහ ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ වැනි ජාත්‍යන්තර බැංකු සේවාවන් හඳුන්වාදීමේ නැමියාව.
- v. ශ්‍රී ලංකාවේ බැංකු ප්‍රධාන වශයෙන් රඳා පවතින්නේ සම්ප්‍රදායික තැන්පතු හා ණය දීම සේවා මතය. නව්‍ය බැංකු නිපැයුම් හඳුන්වාදීම මූල්‍ය අංශයේ හා ආර්ථිකයේ සංවර්ධනය පෙන්නුම් කරයි. විශේෂයෙන් විදේශීය ප්‍රාග්ධනය ශ්‍රී ලංකාව තුළට ආකර්ශනය කර ගැනීම සඳහා ජාත්‍යන්තර බැංකුකරණය පිළිබඳ දැනුවත්භාවය නව්‍ය බැංකු නිපැයුම් හඳුන්වාදීම සඳහා අවශ්‍යවීම.
- vi. මැදි කාලයේදී බාසල් II යටතේ උසස් ප්‍රවේශයන් ක්‍රියාත්මක කිරීම සඳහා බැංකුවලට අවදානම් කළමනාකරණය පිළිබඳ විශේෂඥයින් සේවයේ යොදවා ගැනීමට අවශ්‍ය වනු ඇති අතර, බාසල් II ක්‍රියාත්මක කර ඇති රටවල් වලින් එවැනි විශේෂඥයින් ලබාගැනීමේ අවශ්‍යතාවය ඇතිවිය හැකිය.
- vii. ජාත්‍යන්තර ගිණුම්කරණ ප්‍රමිතීන් හා ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන් භාවිතා කිරීම සඳහා ඒ පිළිබඳව ප්‍රායෝගිකව අත්දැකීම් සහිත බැංකුකරුවන් අවශ්‍ය විය හැකිවීම.
- viii. සමස්තයක් වශයෙන් ශ්‍රී ලාංකික බැංකුවලට නව්‍ය බැංකු සේවාවන්, තාක්ෂණය හා අවදානම් කළමනාකරණ ශිල්ප ක්‍රම හඳුන්වාදීම සඳහා ජාත්‍යන්තර බැංකුකරණ අත්දැකීම් සහිත විශේෂඥයින් අවශ්‍ය වනු ඇත.

3. ප්‍රතිපත්ති මාර්ගෝපදේශ

3.1 විදේශීය බැංකු සඳහා

- (i) අවසර ඇති උපරිම විදේශික නිලධාරීන් සංඛ්‍යාව පහත සඳහන් පරිදි වේ.

- (අ) කාර්ය මණ්ඩලය 75 කට අඩු බැංකු සඳහා - 3
- (ආ) කාර්ය මණ්ඩලය 75 සිට 400 දක්වා බැංකු සඳහා - 5

400 ට වැඩි වන්නා වූ බැංකු සඳහා - 10

- (ii) ඉන්දියානු බැංකු සම්බන්ධයෙන්, දැනට විස්තීර්ණ ආර්ථික සහයෝගීතා ගිවිසුම යටතේ ඇතිකර ගන්නා ගිවිසුම අවම නිර්ණායකය ලෙස භාවිතා කරනු ඇත.
- (iii) ඉහත සීමාවන්ට වඩා වැඩි විදේශික නිලධාරීන් සංඛ්‍යාවක් සඳහා අවසර ලබාදෙනු ලබන්නේ ඒ ඒ අවස්ථාව අනුව නම් කරනු ලබන විදේශිකයන්ගේ විශේෂිත හැකියාවන් හා ඔවුන්ට පවරන විශේෂිත පැවරුම් සලකා බැලීමෙන් අනතුරුවය.  
එවැනි විදේශික සේවකයන්ගෙන් බලාපොරොත්තුවන්නා වූ විශේෂ ව්‍යාපාරික පුරෝකථනයන් හෝ ඔවුන් විසින් නිමකළයුතු විශේෂිත කාර්යයන් බැංකු විසින් ඉදිරිපත් කළයුතු වේ.
- (iv) සාමාන්‍ය කෝටා ක්‍රමය යටතේ ලබාදෙනු ලබන අවසරය වර්ෂ 2 කට වලංගුවන අතර අනෙක් අවසරදීම් (අවස්ථානුකූලව දෙනු ලබන නිර්ණායකය අනුව) 1 වර්ෂයක් සඳහා වලංගු වේ.
- (v) ප්‍රධාන විධායක නිලධාරියකු හැර සාමාන්‍ය කෝටා ක්‍රමය යටතේ විදේශික නිලධාරීන්ට ලබාදෙන අවසරය අදාළ විදේශික නිලධාරියාගේ ක්‍රියාකාරිත්වය ඇගයීමෙන් අනතුරුව තවත් වසර 2 ක කාල සීමාවක් සඳහා අළුත් කළ හැකිය. ප්‍රධාන විධායක නිලධාරියකු සම්බන්ධයෙන් ලබා දී ඇති අවසරය ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳ වාර්තා පාදක කර ගනිමින් කාල සීමා දෙකකට (තවත් වසර 4 කට) දීර්ඝ කළහැකි වේ. සාමාන්‍ය කෝටාව ඉක්මවා දී ඇති විදේශික සේවකයන්ගේ කාල සීමාව අළුත් කරනු ලබන්නේ ව්‍යාපෘතිය/පැවරුම් දීර්ඝ කිරීම හෝ නව ව්‍යාපෘති/පැවරුම් සඳහා පමණි.
- (vi) සාමාන්‍ය කෝටා ක්‍රමය යටතේ විදේශික නිලධාරීන් සඳහා අවසර අධිකාරිය බැංකු අධිකෂණ අධ්‍යක්ෂය. සාමාන්‍ය කෝටාවට වඩා වැඩි විදේශික නිලධාරීන්ට අවසර ලබාදෙනු ලබන්නේ නියෝජ්‍ය අධිපතිතුමාය.

3.2. දේශීය වශයෙන් සංස්ථාපිත බැංකු බැංකුවල විශේෂිත අවශ්‍යතාවයන් ඒ ඒ අවස්ථාව අනුව සලකා බැලීමෙන් අනතුරුව අවසර ලබාදෙනු ලැබේ. පහත සඳහන් විෂයයන් සම්බන්ධයෙන් විදේශීය විශේෂඥයන් සේවයෙහි යොදවා ගැනීම පිළිබඳ විශේෂ අවධානය යොමු කරනු ඇත.

- (අ) බාසල් II පාදක කරගත් අවදානම් කළමනාකරණය
- (ආ) ජාත්‍යන්තර ගිණුම්කරන ප්‍රමිතීන්
- (ඇ) අවදානම් ආකෘතිකරණය හා දත්ත ගබඩා
- (ඈ) ව්‍යුත්පන්න නිපැයුම් ව්‍යුහගතකිරීම
- (ඉ) ආයතනික යහපාලනය



චක්‍රලේඛ අංක: 35/01/005/0006/12

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව  
2007 ජනවාරි 11

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

### ප්‍රති විකුණුම් පහසුකම

වෙළෙඳපොළ ද්‍රවශීලතා අතිරික්තයක් පවතින දිනවල, ප්‍රතිමිලදී ගැනීමේ පහසුකම නොසපයන බව දැනුම් දෙමින් 2006 දෙසැම්බර් මස 26 වන දින නිකුත් කරන ලද අපගේ චක්‍රලේඛ අංක 35/01/005/0006/11 සම්බන්ධයෙනි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයන ප්‍රති විකුණුම් පහසුකම හදිසි ද්‍රවශීලතා අවශ්‍යතාවයන් සපුරා ගැනීමේ අවසාන උපාය මාර්ගය ලෙස පමණක් භාවිතා කිරීමටත්, තම ද්‍රවශීලතා ගැටළු සපුරා ගැනීම පිණිස වෙනත් උපක්‍රම උපයෝගී කරගන්නා ලෙසත් වාණිජ බැංකුවලට මෙයින් උපදෙස් දෙනු ලැබේ. 2007 ජනවාරි 16 වන දින සිට ප්‍රතිවිකුණුම් පහසුකම පහත සඳහන් වන කොන්දේසිවලට යටත්ව සපයනු ලබන බවට මෙයින් දැනුම් දෙනු ලැබේ.

1. ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇස්තමේන්තුවලට අනුව බැංකු පද්ධතිය තුළ ද්‍රවශීලතා අතිරික්තයක් පවතින දිනවලදී ප්‍රතිවිකුණුම් පහසුකම සපයනු නොලැබේ.
2. යම් වාණිජ බැංකුවකට ප්‍රතිමිලදී ගැනීමේ පහසුකම භාවිතා කළ හැකි වනුයේ
  - 2007 මාර්තු 31 වන දින තෙක් ලිත් මාසයක් තුළ හය වතාවක් පමණක් හා
  - ඉන් පසුව එක් ලිත් මාසයක් තුළ තුන් වතාවක් පමණි.
3. එක් දිනක් තුළදී ප්‍රතිවිකුණුම් පහසුකම යටතේ සපයනු ලබන පහසුකම්වල මුද්‍රා අගය ශ්‍රී ලංකා මහ බැංකුව ඇස්තමේන්තු කරන ලද ඵදිනට පවතින වෙළෙඳපොළ ද්‍රවශීලතා උෟණතාවයට වඩා වැඩි නොවනු ඇත.

වැ.බ.අධ්‍යක්ෂ  
දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

චක්‍රලේඛ අංක: 35/01/005/0010/06

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව  
2007 මාර්තු 29

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

### ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා

2006 ඔක්තෝම්බර් මස 18 වෙනි දිනැති, අංක: 35/01/005/0010/05 දරන අපගේ චක්‍රලේඛයෙහි, අ1, ලේඛනයෙහි සඳහන් කොට ඇති අයිතමයන් ආනයනය පිණිස ණයවර ලිපි විවෘත කරන විට, එම ණයවර ලිපි ආනයන වටිනාකමින් සියයට පනහක් ආවරණය වන පරිදි නියමකොට තිබූ අවම මුදල් ආන්තික තැන්පතු අවශ්‍යතාවය, 2007 මාර්තු මස 30 දින සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කර ඇති බව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත මෙයින් දන්වා සිටිමු.

වැ.බ.අධ්‍යක්ෂ/දේශීය කටයුතු  
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ  
අනුමැතිය ලත් අත්සන්කරු

චක්‍රලේඛ අංක: 35/01/005/0006/13

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව  
2007 අගෝස්තු 23

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ප්‍රාථමික අලෙවිකරුවන් වෙත,

### ප්‍රතිචක්‍රණම් පහසුකම

2007 අගෝස්තු 23 දින සිට නැවත දැනුම්දෙන තුරු බලපැවැත්වෙන පරිදි, ශ්‍රී ලංකා මහ බැංකුව, සහභාගිත්ව ආයතන (වාණිජ බැංකු සහ ප්‍රාථමික අලෙවිකරුවන්) වෙත, ප්‍රතිපත්ති පොලී අනුපාතය යටතේ ප්‍රතිචක්‍රණම් පහසුකම පිරිනමන විටදී පහත සඳහන් ක්‍රියාපටිපාටිය ක්‍රියාත්මක කරනු ලබයි. 2004 ජනවාරි 27 දිනැති අංක 35/01/005/006/04 දරන අපගේ චක්‍රලේඛයේ ඇ(ආ) කොටසේ ඇති 5,6,7,8,9,10,11 සහ 12 යන අයිතමයන්, ප්‍රතිචක්‍රණම් පහසුකම් පියවීම සම්බන්ධයෙන් අදාළ වනු ඇත. (පහසුව සඳහා අදාළ චක්‍රලේඛයෙහි පිටපතක් අමුණා ඇත).

1. ශ්‍රී ලංකා මහ බැංකු ඇස්තමේන්තුවලට අනුව බැංකු පද්ධතිය තුළ අතිරික්ත ද්‍රවශීලතාවයක් ඇති දිනවලදී ප්‍රතිචක්‍රණම් පහසුකම සපයනු නොලැබේ.
2. ශ්‍රී ලංකා මහ බැංකු ඇස්තමේන්තුවලට අනුව උභය ද්‍රවශීලතාවයක් ඇති විටදී, බැංකු පද්ධතියෙහි ඇති එම උභයතාවය සම්පූර්ණයෙන් ආවරණය කිරීම සඳහා ප්‍රතිචක්‍රණම් පහසුකම සපයනු ලැබේ.
3. වෙළෙඳපොළෙහි ද්‍රවශීලතා උභයතාවයක් ඇති දිනවලදී, දේශීය කටයුතු දෙපාර්තමේන්තුව (දේ.ක.දෙ.) නිත්‍ය පහසුකම් යටතේ සපයනු ලබන ප්‍රතිචක්‍රණම් මුළු ප්‍රමාණය, එදින 0930 පැයට හෝ ඊට පෙර විද්‍යුත් ලංසු ක්‍රමය මගින් නිවේදනය කරනු ලබයි.
4. ප්‍රතිචක්‍රණම් පහසුකම් ලබා ගැනීමට බලාපොරොත්තුවන සහභාගිත්ව ආයතන ඔවුන්ගේ අවශ්‍ය ප්‍රමාණය, දුරකථන හෝ ෆැක්ස් මගින් 1030 පැයට පෙර දේ.ක.දෙ වෙති විවිධ වෙළෙඳ කටයුතු (වි.වෙ.ක.) අංශයට දැනුම් දෙන ලෙසට ඉල්ලා සිටිනු ලැබේ.
5. දේ.ක.දෙ. විසින් පිරිනමන මුළු ප්‍රමාණය එක් එක් සහභාගිත්ව ආයතන ඉල්ලුම් කළ ප්‍රමාණය පදනම් කරගෙන, ඒ ඒ ආයතන වෙත වෙන් කරනු ලබයි. පිරිනමන මුළු ප්‍රමාණයට වඩා ඉල්ලුම් කළ මුළු ප්‍රමාණය වැඩි නම්, අදාළ වෙන් කිරීම එක් එක් ආයතනය ඉල්ලුම් කළ ප්‍රමාණයට සමානුපාතිකව වන පදනමක් මත (Pro-rata basis) සිදු කරනු ලැබේ.
6. ප්‍රතිඵල එදින 1100 පැයට හෝ ඊට පෙර එක් එක් සහභාගිත්ව ආයතන වෙත දුරකථන හෝ ෆැක්ස් මගින් දන්වනු ලැබේ.
7. මංගත විද්‍යුත් ලංසු තැබීමේ ක්‍රමයේ සපයා ඇති පහසුකම් (ස්ථාවර පහසුකම්) තුළින් පිළිගත් මුදල් ප්‍රමාණයන්, නිර්ලේඛන සුරැකුම්පත්වල විස්තරත් 1200 පැයට පෙර ඉදිරිපත් කරන ලෙස සහභාගිත්ව ආයතනවලින් ඉල්ලා සිටිනු ලැබේ.
8. ප්‍රතිචක්‍රණම් පහසුකම සැපයීම සහභාගිත්ව ආයතනයකට පහත සඳහන් කොන්දේසිවලට යටත්වන පරිදි සිදු කරනු ලැබේ.
  - (අ) සහභාගිත්ව ආයතනයක හදිසි ද්‍රවශීලතා අවශ්‍යතාවය සපුරාලීමට ඇති අවසාන මූලාශ්‍රය (පිහිට) වශයෙන් පමණක්, ප්‍රතිචක්‍රණම් පහසුකම සපයනු ලැබේ.
  - (ආ) යම් දිනයක, ප්‍රතිචක්‍රණම් පහසුකම අපේක්ෂා කරන සහභාගිත්ව ආයතන එම දිනයේම මුදල් වෙළෙඳපොළෙහි ණය දෙන්නකු නොවිය යුතුය, සහ
  - (ඇ) ප්‍රතිචක්‍රණම් පහසුකම යටතේ ණයට ලබාගත් අරමුදල්, එම දිනයේදී ශ්‍රී ලංකා මහ බැංකුව සමග පවත්වාගෙන යන වාණිජ බැංකුවක සංචිත ගිණුමෙහි අතිරික්ත සංචිත ගොඩනැගීම සඳහා භාවිතා නොකළ යුතුය.

අධ්‍යක්ෂ  
දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

චක්‍රලේඛ අංක: 35/01/005/0006/14

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව  
2007 නොවැම්බර් 21

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ප්‍රාථමික අලෙවිකරුවන් වෙත,

### ප්‍රතිචක්‍රණම් පහසුකම

ශ්‍රී ලංකා මහ බැංකුව, සහභාගීත්ව ආයතන (වාණිජ බැංකු සහ ප්‍රාථමික අලෙවිකරුවන්) වෙත, ප්‍රතිචක්‍රණම් පහසුකම පිරිනමන විටදී පහත සඳහන් ක්‍රියාපටිපාටිය 2007 දෙසැම්බර් 03 දින සිට ක්‍රියාත්මක කරනු ලබයි. 2004 ජනවාරි 27 දිනැති අංක 35/01/005/006/04 දරන අපගේ චක්‍රලේඛයේ ඇ(ආ) කොටසේ ඇති 5,6,7,8,9,10,11 සහ 12 යන අයිතමයන්, ප්‍රතිචක්‍රණම් පහසුකම් පියවීම සම්බන්ධයෙන් අදාළ වනු ඇත.

1. ශ්‍රී ලංකා මහ බැංකු ඇස්තමේන්තුවලට අනුව අතිරික්ත ද්‍රවශීලතාවයක් ඇති දිනවලදී ප්‍රතිචක්‍රණම් පහසුකම සපයනු නොලැබේ.
2. ශ්‍රී ලංකා මහ බැංකු ඇස්තමේන්තුවලට අනුව උභය ද්‍රවශීලතාවයක් ඇති විටදී, පද්ධතියෙහි ඇති එම උභයතාවය සම්පූර්ණයෙන් ආවරණය කිරීම සඳහා ප්‍රතිචක්‍රණම් පහසුකම සපයනු ලැබේ.
3. වෙළෙඳපොළෙහි උභයතාවයක් ඇති දිනවලදී, දේශීය කටයුතු දෙපාර්තමේන්තුව (දේ.ක.දෙ.) නිත්‍ය පහසුකම් යටතේ සපයනු ලබන ප්‍රතිචක්‍රණම් මුළු ප්‍රමාණය, 0930 පැයට හෝ ඊට පෙර විද්‍යුත් ලංසු ක්‍රමය මගින් නිවේදනය කරනු ලබයි.
4. ප්‍රතිචක්‍රණම් පහසුකම් ලබා ගැනීමට බලාපොරොත්තුවන සහභාගීත්ව ආයතන ඔවුන්ගේ අවශ්‍ය ප්‍රමාණය, දුරකථන හෝ ෆැක්ස් මගින් 1030 පැයට පෙර දේ.ක.දෙ. වෙබ් විවට වෙළෙඳ කටයුතු (වි.වෙ.ක.) අංශයට දැනුම් දෙන ලෙසට ඉල්ලා සිටිනු ලැබේ.
5. දේ.ක.දෙ. විසින් පිරිනමන මුළු ප්‍රමාණය එක් එක් සහභාගීත්ව ආයතන ඉල්ලුම් කළ ප්‍රමාණය පදනම් කරගෙන, ඒ ඒ ආයතන වෙත වෙන් කරනු ලබයි. පිරිනමන මුළු ප්‍රමාණයට වඩා ඉල්ලුම් කළ මුළු ප්‍රමාණය වැඩි නම්, අදාළ වෙන් කිරීම එක් එක් ආයතනය ඉල්ලුම් කළ ප්‍රමාණයට සමානුපාතිකව වන පදනමක් මත (Pro-rata basis) සිදු කරනු ලැබේ.
6. ප්‍රතිඵල එදින 1100 පැයට හෝ ඊට පෙර එක් එක් සහභාගීත්ව ආයතන වෙත දුරකථන හෝ ෆැක්ස් මගින් දන්වනු ලැබේ.
7. මංගත විද්‍යුත් ලංසු තැබීමේ ක්‍රමයේ සපයා ඇති පහසුකම් (ස්ථාවර පහසුකම්) තුළින් පිළිගත් මුදල් ප්‍රමාණයන්, නිර්ලේඛන සුරැකුම්පත්වල විස්තරන් 1200 පැයට පෙර ඉදිරිපත් කරන ලෙස සහභාගීත්ව ආයතනවලින් ඉල්ලා සිටිනු ලැබේ.
8. සහභාගීත්ව ආයතනයකට ප්‍රතිචක්‍රණම් පහසුකම සැපයීම පහත සඳහන් කොන්දේසිවලට යටත්ව සිදු කරනු ලැබේ.
  - (අ) නියමිත සහභාගීත්ව ආයතනයකට පවතින මහ බැංකු ප්‍රති චක්‍රණම් අනුපාතයට, ප්‍රතිචක්‍රණම් පහසුකම සපයනු ලබන්නේ ලීන් මාසයකට හතර (4) වරක් වනතුරු පමණි. නියමිත සහභාගීත්ව ආයතනය විසින් ලීන් මාසයක් තුළදී ප්‍රතිචක්‍රණම් පහසුකම් යටතේ 4 වරකට වඩා ලබා ගන්නා ඕනෑම ණයක් වර්ෂයකට සියයට 19 ක් වූ දඩ අනුපාතයට සපයනු ලැබේ. මෙම දඩ අනුපාතය, 2008 ජනවාරි 31 දක්වා අදාළ වනු ඇත.
  - (ආ) දඩ අනුපාතය වරින්වර සංශෝධනය කිරීමට යටත් වනු ලබන අතර සහ පවත්නා මූල්‍ය තත්ත්වයන් අනුව වෙනස් කරනු ලැබීමට ද හැක.
  - (ඇ) නියමිත සහභාගීත්වන්තකුගේ හදිසි ද්‍රවශීලතා අවශ්‍යතාවය සපුරාලීමට ඇති අවසාන මූලාශ්‍රය වශයෙන් පමණක්, ප්‍රති චක්‍රණම් පහසුකම සපයනු ලැබේ.
  - (ඈ) යම් දිනයක, පහසුකම අපේක්ෂා කරන සහභාගීත්ව ආයතන එම දිනයේම මුදල් වෙළෙඳපොළෙහි ශුද්ධ ණය දෙන්නකු නොවිය යුතුය. සහ
  - (ඉ) ප්‍රතිචක්‍රණම් පහසුකම යටතේ ණයට ලබාගත් අරමුදල්, එම දිනයේදී ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ පවත්වාගෙන යන වාණිජ බැංකුවක සංචිත ගිණුමෙහි අතිරික්ත සංචිත ගොඩ නැගීම සඳහා භාවිතා නොකළ යුතුය.

අධ්‍යක්ෂ  
දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

සම්බන්ධ අංකය : 06/04/01/2007

විනිමය පාලන දෙපාර්තමේන්තුව,  
ශ්‍රී ලංකා මහ බැංකුව,  
තැ.පෙ. 590,  
කොළඹ 1.  
2007 ජනවාරි 08

බලයලත් වෙළෙඳුන් වෙත මෙහෙයුම් උපදෙස්

**ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම්කරන්නන්ට  
විදේශ ව්‍යවහාර මුදලින් ස්ථාවර තැන්පතු ගිණුම්**

ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමට අයදුම්කරන ශ්‍රී ලංකාවේ කලක් පුරවැසිභාවය ලබා සිටි දැනට විදේශ රටක පුරවැසි-භාවය හිමි පුද්ගලයන් / විදේශ රටක පුරවැසිභාවය ලබාගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් සඳහා විදේශ ව්‍යවහාර මුදලින් ස්ථාවර තැන්පතු ගිණුම් යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත. මෙම යෝජනා ක්‍රමය යටතේ මූලික අයදුම්කරු විසින් ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 50,000 ක ස්ථාවර තැන්පතුවක් අවම වශයෙන් වසර 3 ක කාලයක් බලයලත් විදේශ විනිමය වෙළෙඳුන් දෙකු වෙත පවත්වාගෙන යන්නේ නම්, අදාළ පවුල් ඒකකය හෝ තනි අයදුම්කරු ද්විත්ව පුරවැසිභාවය ලබාදීමේ ගාස්තුවලින් නිදහස් කරනු ලබන අතර, මූලික අයදුම්කරු විසින් ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 25,000 ක ස්ථාවර තැන්පතුවක් අවම වශයෙන් වසර 3 ක කාලයක් බලයලත් වෙළෙඳුන් දෙකු වෙත පවත්වාගෙන යන්නේ නම් අදාළ පවුල් ඒකකයෙන් හෝ තනි අයදුම්කරුගෙන් රු. 200,000 ගාස්තුවක් අයකරනු ලැබේ.

2. එම විදේශ ව්‍යවහාර මුදල් තැන්පතු භාරගැනීම පිණිස, ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම්කරන පුද්ගලයන්ගේ නමින් දේශීය බැංකු ව්‍යාපාර කටයුතු ඒකකයෙහි ස්ථාවර තැන්පතු ගිණුම් විවෘත කිරීමට බලයලත් වෙළෙඳුන්හට මෙයින් අවසර දෙනු ලැබේ.
3. ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට අයදුම්කරන මූලික අයදුම්කරු නමින් ගිණුම් ඇරඹීමට ආගමන විගමන පාලක විසින් නිකුත් කරන ලද නිර්දේශයක් ඉදිරිපත් කිරීමෙන් අවම වශයෙන් ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 50,000 ක හෝ ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 25,000 ක (හෝ වෙනත් පරිවර්තන විදේශ ව්‍යවහාර මුදල් වර්ගයකින් ඊට සමාන මුදලක්) තැන්පතුවකින් මෙම ගිණුම් ආරම්භ කළ හැකිය.
4. මෙම ගිණුම් පහත සඳහන් කොන්දේසිවලට යටත්ව පවත්වාගත යුතුය.

**අ. බැර කිරීම්**

- i. බලයලත් වෙළෙඳුන් දෙකු හරහා මෙරටට එවන ලද පරිවර්තන විදේශ ව්‍යවහාර මුදල් ප්‍රේෂණ හෝ ගිණුම් හිමියා විසින් තාවකාලිකව ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවලදී ශ්‍රී ලංකා රේගුවට ප්‍රකාශ කොට ගෙනෙනු ලැබූ විදේශ ව්‍යවහාර මුදල්
- ii. ගිණුම් හිමියා විසින් දැනට පවත්වාගෙන යනු ලබන අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමෙන් මාරුකරනු ලබන මුදල්
- iii. ගිණුමේ ශේෂයට විදේශ ව්‍යවහාර මුදලින් ගෙවනු ලබන පොළිය

**ආ. හර කිරීම්**

- i. තැන්පතු මුදල් සඳහා උපචිත පොළිය
5. තැන්පතු මුදල් සඳහා උපචිත පොළිය බාධා රහිතව ප්‍රේෂණය කළ හැකි අතර, ගිණුම් හිමියාගේ අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට මාරු කිරීමට හෝ ගිණුම් හිමියා විසින් ශ්‍රී ලංකාව තුළදී දරන වියදම් සඳහා ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමට හැකිය.

6. විනිමය පාලකගෙන් ලබාගත් පූර්ව අවසරයකින් තොරව කල්පිරීමට පෙර අදාළ තැන්පතු මුදල හෝ ඉන් කොටසක් ආපසු ගැනීමට අවසර නොදිය යුතුය.

7. වාර්තා කිරීමේ අවශ්‍යතාවය

මෙම යෝජනා ක්‍රමය යටතේ විවෘත කරන ලද විදේශ ව්‍යවහාර මුදල් ස්ථාවර තැන්පතු ගිණුම් පිළිබඳ පහත සඳහන් තොරතුරු, ගිණුමක් විවෘත කර සතියක් ඇතුළත බලයලත් වෙළෙඳුන් විසින් විනිමය පාලන දෙපාර්තමේන්තුවේ "ඩී" ශාඛාවට එවිය යුතු අතර එහි පිටපතක් ආගමන විගමන පාලකට ඉදිරිපත් කළ යුතුය.

අ) ගිණුම විවෘත කරන ලද දිනය, ගිණුම් හිමියාගේ නම සහ ලිපිනය

ආ) තැන්පත් කරන ලද මුදල සහ තැන්පතුව කල්පිරෙන දිනය

විනිමය පාලක



### ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1481/1 - 2007 ජනවාරි 22 වැනි සඳුදා - 2007.01.22

(ආණ්ඩුවේ බලයට ප්‍රසිද්ධ කරන ලදී)

### 1 වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය

### ශ්‍රී ලංකා මහ බැංකුවේ දැන්වීම්

ලංකා නීති ප්‍රඥප්ති සංග්‍රහයේ 423 වන අධිකාරය

විනිමය පාලන පනතේ 7, 10, 11 සහ 15 වගන්තිය ප්‍රකාර වූ අවසරය

1. අවසරය .- මෙහි මින් මතු දක්වා ඇති කොන්දේසිවලට යටත්ව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් අනුමත කර ඇති විදේශ රටක අරමුදල්, ප්‍රාදේශීය අරමුදල් හෝ සහයෝගීතා අරමුදල්, ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාගත සංස්ථාවලට සහ විදේශ රටවල පුරවැසියන්ට ශ්‍රී ලංකා රුපියල්වලින් මිල කර ඇති භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීම, පැවරීම සහ එයට අදාළ ගනුදෙනු වෙනුවෙන් ගෙවීම් කිරීම සඳහා ශ්‍රී ලංකා විනිමය පාලන පනත සම්බන්ධයෙන් අදාළ විය යුතු 7 වන, 10 වන, 11 වන සහ 15 වන වගන්තිවල කාර්යය සඳහා මෙයින් අවසර ප්‍රදානය කරනු ලැබේ.

2. කොන්දේසි -

- (අ) ඉහත සඳහන් විදේශීය ආයෝජකයින් විසින් දැනට පවත්නා රාජ්‍ය ණය ක්‍රමය භාවිතා කරමින් ප්‍රාථමික සහ ද්විතීයික වෙළෙඳපොළවලින් භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගත යුතු වේ. භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගත් විදේශීය ආයෝජකයෙකු විසින් එකී බැඳුම්කර ද්විතීයික වෙළෙඳපොළේ දී ශ්‍රී ලංකාවේ නේවාසිකයකුට හෝ ශ්‍රී ලංකාවෙන් පිටත වාසික තැනැත්තෙකුට රඳවා ගැනීමේ කාලපරිච්ඡේදයකට යටත් නොවී විකිණීමට හෝ පැවරීමට හැකිය.
- (ආ) මේ යටතේ අවසර දෙනු ලැබූ ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් යම් නිකුතුවක් හෝ ගනුදෙනුවක් සඳහා ගෙවීමක දී විදේශීය ආයෝජකයා නමින් ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවක විවෘත කරනු ලැබූ "භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජන බාහිර රුපියල් ගිණුමට" (TIERA) හෝ ඒ ගිණුමෙන් පමණක් කරනු ලැබිය යුතුය.
- (ඇ) මේ යටතේ අවසර දෙනු ලැබූ යම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් බැඳුම්කර විකිණීමෙන් ලත් ප්‍රාග්ධන මුදල් සහ එම බැඳුම්කර සඳහා අදාළ පොළී මුදල් ගෙවීම සම්බන්ධයෙන් භාර කරනු ලැබූ වාණිජ බැංකුවක් හෝ බලපත්‍රලාභී ප්‍රාථමික වෙළෙන්දෙකු හෝ තැරැව්කරුවෙකු හෝ වෙනත් යම් තැනැත්තෙකු විසින් ඉහත (ආ) ඡේදයේ සඳහන් "භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජන බාහිර රුපියල් ගිණුමට" (TIERA) හෝ එම ගිණුමෙන් පමණක් එම ගෙවීම් කළ යුතුය.
- (ඈ) ගිණුම්හිමියා විසින් කළ යුතු දේශීය ගෙවීම් කිසිවක් ඇත්නම් එම ගෙවීම් කිරීමෙන් පසුව (TIERA) ගිණුමේ ඇති අරමුදල් බාධාවකින් තොරව ප්‍රේෂණය කළ හැකිය.

අර්ථ නිරූපණය; මෙම පොදු අවසරයේ කාර්යය සඳහා-

"විදේශීය ආයෝජකයන්" යටතට පහත සඳහන් ආයෝජකයන් ඇතුළත් වනු ඇත.

- (1) ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් අනුමත කර ඇති විදේශ රටක අරමුදල්, ප්‍රාදේශීය අරමුදල් හෝ සහයෝගීතා අරමුදල් ;
- (2) ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාගත සංස්ථා ; සහ
- (3) විදේශ රටවල පුරවැසියන්.

2007 ජනවාරි මස 22 වැනි දින,  
කොළඹ දී ය.

ඩී. වසන්ත  
විනිමය පාලක

සම්බන්ධ අංකය: 06/04/03/2007

විනිමය පාලන දෙපාර්තමේන්තුව,  
ශ්‍රී ලංකා මහ බැංකුව,  
තැ.පෙ.590,  
කොළඹ 1.  
2007 ජනවාරි 22

බලයලත් වෙළෙඳුන් වෙත මෙහෙයුම් උපදෙස්

මහත්වරුනි,

**විදේශීය ආයෝජකයින් විසින් ශ්‍රී ලංකා රුපියල්වලින් මිල කරන ලද  
භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කිරීම**

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් අනුමත කළ විදේශීය රටවල අරමුදල්, ප්‍රාදේශීය අරමුදල් හෝ සහයෝගීතා අරමුදල්, ශ්‍රී ලංකාවෙන් පිටත ලියාපදිංචි කළ ආයතන සහ විදේශීය රටවල පුරවැසියන්ට රුපියල් වලින් මිල කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිල දී ගැනීමට සහ ඒවා තමන් සන්තකයේ තබා ගැනීමට අවසර දීමට ශ්‍රී ලංකා රජය විසින් තීරණය කරන ලද අතර එලෙස මිල දී ගත් භාණ්ඩාගාර බැඳුම්කර, යම් අවස්ථාවක නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කරවල මුළු වටිනාකමෙන් සියයට 5 ක් නොඉක්මවිය යුතු ය. ඒ අනුව ඉහත සඳහන් විදේශීය ආයෝජකයන්ට පවත්නා රාජ්‍ය ණය ක්‍රමය භාවිතා කරමින් ප්‍රාථමික හා ද්විතීයික වෙළෙඳපොළවලින් භාණ්ඩාගාර බැඳුම්කර මිල දී ගැනීමට, තමන් සන්තකයේ තබා ගැනීමට සහ පැවරීමට අවසරය මෙයින් ප්‍රදානය කරනු ලැබේ. ඉහත සඳහන් භාණ්ඩාගාර බැඳුම්කර මිල දී ගත් විදේශීය ආයෝජකයාට එම භාණ්ඩාගාර බැඳුම්කර, ශ්‍රී ලංකාවේ නේවාසික හෝ ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික වන, ඕනෑම පුද්ගලයෙකුට ද්විතීයික වෙළෙඳපොළේ දී සන්තකයේ තබාගැනීමේ කාලසීමාවකින් තොරව විකිණීමට හා පැවරීමට අවස්ථාව ඇත.

- 2. ඉහත තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා 2007.01.22 දිනැති අංක 1481/1 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද දැන්වීමක් මගින් මා විසින් පොදු අවසරය ප්‍රදානය කර ඇත.
- 3. ඒ අනුව පහත සඳහන් විදේශීය ආයෝජකයන් වෙනුවෙන් භාණ්ඩාගාර බැඳුම්කර බාහිර රුපියල් ගිණුම් ආරම්භ කිරීමට සහ පවත්වාගෙන යාමට බලයලත් වෙළෙඳුන්ට මෙයින් අවසරය දෙනු ලැබේ.

- (අ) ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද විදේශීය රටවල අරමුදල්, ප්‍රාදේශීය අරමුදල් හෝ සහයෝගීතා අරමුදල්
- (ආ) ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාගත සංස්ථා ; සහ
- (ඇ) විදේශීය රටවල පුරවැසියන්

භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජනය කිරීම පහසු කිරීම සඳහා මෙම ගිණුම් විවෘත කිරීම පහත සඳහන් උපදෙස්වලට යටත් විය යුතු ය.

(I) මෙම ගිණුම්වලට කරනු ලබන බැර කිරීම් හා හර කිරීම් පහත සඳහන් කරුණුවලට සීමා විය යුතු ය.

**බැර කිරීම්**

- (i) විදේශ ආයෝජකයාගේ ආමුඛ ප්‍රේෂණ සහ / හෝ කොටස්වල ආයෝජනය කිරීම සඳහා විදේශීය ආයෝජකයා ආරම්භ කරන ලද කොටස් ආයෝජන බාහිර රුපියල් ගිණුමෙන් (SIERA) කරනු ලබන මාරු කිරීම්
- (ii) භාණ්ඩාගාර බැඳුම්කර විකිණීමෙන් ලත් ඉපැයීම් සහ භාණ්ඩාගාර බැඳුම්කර කල්පිරුණු දිනයේ දී ලැබූ මුදල
- (iii) ගිණුම් හිමියා විසින් තබාගෙන සිටි භාණ්ඩාගාර බැඳුම්කර වෙනුවෙන් ගෙවන ලද පොලී

**හර කිරීම්**

- (i) භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කිරීම සඳහා කරනු ලබන ගෙවීම්
- (ii) විදේශීය ආයෝජකයාගේ "කොටස් ආයෝජන බාහිර රුපියල් ගිණුම්" (SIERA) වලට කරනු ලබන මාරු කිරීම්

- (iii) ප්‍රාථමික වෙළඳුන්ට කරනු ලබන ගෙවීම් සහ බැංකු ගාස්තු
- (iv) විදේශීය ආයෝජකයාගේ දේශීය වියදම්
- (v) භාණ්ඩාගාර බැඳුම්කර විකිණීමෙන් ලත් මුදල් පිටරටට ප්‍රේෂණය කිරීම
- (vi) භාණ්ඩාගාර බැඳුම්කර වෙනුවෙන් ලත් පොලී ආදායම් පිටරටට ප්‍රේෂණය කිරීම

(II) වාර්තා කිරීමේ අවශ්‍යතාවය

- (i) බලයලත් වෙළෙඳුන් විසින් භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජන බාහිර රුපියල් ගිණුම්වලට කරන ලද හර කිරීම් හා බැර කිරීම්වල විස්තර සඳහන් මාසික වාර්තාවක්, එකී මාසය ඉකුත් වී දින 15 ක් ඇතුළත විනිමය පාලන දෙපාර්තමේන්තුවට (සී ඇන්ඩ් එෆ් අංශය) ඉදිරිපත් කළ යුතු ය.
- (ii) බලයලත් වෙළෙඳුන් විසින් එදිනෙදා භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජන බාහිර රුපියල් ගිණුම්වලට කරන ලද හර කිරීම් හා බැරකිරීම් පිළිබඳ විස්තර කොටස් ආයෝජන බාහිර රුපියල් ගිණුම් වාර්තා කිරීම සඳහා දැනටමත් ස්ථානගත කර ඇති මංගත පද්ධතිය (Online System) භාවිතා කරමින් මංගත ක්‍රමය හරහා ද සෑම දිනකම අවසානයේ ලබා දිය යුතු ය.

4. ඉහත විෂය යටතේ මීට පෙර නිකුත් කරන ලද සම්බන්ධ අංක.06/04/07/2006 දරන 2006.11.01 දිනැති මෙහෙයුම් උපදෙස් මේ මගින් අවලංගු කෙරේ.

මෙයට - විශ්වාසී,  
විනිමය පාලක

පිටපත් :- අධිපති,  
නියෝජ්‍ය අධිපති(ඩබ්ලිව්)  
නියෝජ්‍ය අධිපති(ජේ)  
සහකාර අධිපතිවරුන්

රුපියල්වලින් මිල කරන ලද භාණ්ඩාගාර බැඳුම්කරවල විදේශීය ආයෝජකයන් විසින් කරනු ලබන ආයෝජන සම්බන්ධයෙන් නිකුත් කරන ලද 2007.01.22 දිනැති මෙහෙයුම් උපදෙස් අංක.06/04/03/2007 සම්බන්ධ උපදෙස් මාලාව

- (අ) භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කළහැකි විදේශීය ආයෝජකයින්
  - (i) ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් අනුමත කර ඇති විදේශීය රටක අරමුදල්, ප්‍රාදේශීය අරමුදල් හෝ සහයෝගීතා අරමුදල්
  - (ii) ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාගත සංස්ථා
  - (iii) විදේශ රටවල පුරවැසියන්
- (ආ) භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කිරීමට අවසරලත් ගිණුම
 

භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය ඉහත සඳහන් කාණ්ඩවලට අයත් විදේශීය ආයෝජකයින් නමින් ඕනෑම වාණිජ බැංකුවක විවෘත කරන ලද විශේෂ රුපියල් ගිණුමක් වන භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජන බාහිර රුපියල් ගිණුම (TIERA) මගින් පමණක් කළ යුතු වේ.
- (ඇ) භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජන බාහිර රුපියල් ගිණුමට සම්බන්ධ ගනුදෙනු පිළිබඳ තොරතුරු මංගත ක්‍රමය මගින් වාර්තා කිරීම.
  - (i) කොටස් ආයෝජන බාහිර රුපියල් ගිණුමක් දැනටමත් (SIERA) විවෘත කර ඇති විදේශීය ආයෝජකයින් කොටස් ආයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමට දැනටමත් භාවිතා කරන මංගත ක්‍රමයෙහි ඇති, "නව ගිණුමක් විවෘත කිරීම" යන අයිකනය ක්‍රියාත්මක කොට TIERA යන අකුරු ගිණුම් අංකයේ ආරම්භයට එකතු කර නව TIERA ගිණුමක් විවෘත කරන්න. මෙම ගිණුම් දෙකෙහිම ගිණුම් හිමියාගේ නම සමාන විය යුතු ය.

(ii) SIERA ගිණුමක් නොමැති විදේශීය ආයෝජකයින්

කොටස්වල ආයෝජන වාර්තා කිරීම සඳහා දැනට භාවිතා කරන මංගත ක්‍රමය උපයෝගී කර ගනිමින් TIERA යන්ත ගිණුමේ ආරම්භයට එකතු කර නව TIERA ගිණුමක් විදේශීය ආයෝජකයා වෙනුවෙන් විවෘත කරන්න.

(ඇ) TIERA වලට කරනු ලබන බැර කිරීම් සහ හර කිරීම්

TIERA වලට කරන ලබන බැර කිරීම් සහ හර කිරීම් මෙහෙයුම් උපදෙස්වල සඳහන් උපදෙස්වලට අනුකූලව පමණක් කළ යුතු වේ. කිසිම අවස්ථාවක කොටස් ආයෝජන සම්බන්ධ ගනුදෙනු TIERA වල සඳහන් නොකළ යුතු වේ.

සම්බන්ධ අංකය: 06/07/04/2007

විනිමය පාලන දෙපාර්තමේන්තුව,  
ශ්‍රී ලංකා මහ බැංකුව,  
නැ.පෙ.590,  
කොළඹ 1.

2007 මාර්තු 02

බලයලත් වෙළෙඳුන් වෙත මෙහෙයුම් උපදෙස්

ප්‍රිය මහත්ම/මහත්මියණි,

**පාවිච්චි කරන ලද වාහන ආනයනය කිරීම සඳහා  
අපනයන පරීක්ෂණ සහතිකය**

උක්ත මැයෙන් අංක.06/07/04/2006 දරන 2006 අගෝස්තු 01 දිනැති අපගේ මෙහෙයුම් උපදෙස් හා බැඳේ.

ආනයන හා අපනයන පාලකගේ අංක.01/2007 හා 2007.01.26 දිනැති මෙහෙයුම් උපදෙස් මගින් දැනටමත් ඔබ වෙත දන්වා ඇති පරිදි, අංක.1454/30 දරන 2006.03.21 දිනැති අති විශේෂ ගැසට් නිවේදනයේ පළ කරන ලද රෙගුලාසි 2007.03.01 දින සිට ක්‍රියාත්මක වේ.

එබැවින්, අංක. 06/07/04/2006 දරන 2006.07.01 දිනැති මාගේ මෙහෙයුම් උපදෙස්වල සඳහන් 4 අයිතමය වෙනුවට පහත සඳහන් පරිදි ඇතුළත් කොට ඉහත මෙහෙයුම් උපදෙස් 2007.03.01 දින සිට ක්‍රියාත්මක කිරීමට ඔබ වෙත මෙයින් උපදෙස් දෙමි.

“4. 2007 මාර්තු 1 දිනට වාහන නැවත කර නොමැති අවස්ථාවක එම ණයවර ලිපි ඉහත අයිතම අංක 2 සහ 3 ට අවශ්‍ය පරිදි සංශෝධනය කිරීමට වගබලාගත යුතු ය.”

මෙයට - විශ්වාසී,  
විනිමය පාලක

සම්බන්ධ අංකය: 06/07/05/2007

විනිමය පාලන දෙපාර්තමේන්තුව,  
ශ්‍රී ලංකා මහ බැංකුව,  
තැ.පෙ.590,  
කොළඹ 1.  
2007 මාර්තු 05

බලයලත් වෙළෙඳුන් වෙත මෙහෙයුම් උපදෙස්

ප්‍රිය මහත්ම/මහත්මියණි,

**විදේශ ගමන් සඳහා ඉදිරිපත් කරන විද්‍යුත් ටිකට්පත්  
(ඊ-ටිකට්) මත විදේශ විනිමය මුදාහැරීම**

බලයලත් වෙළෙඳුන් සඳහා නිකුත් කරන ලද අංක.ඊසී/06/94 දරන 1994.03.18 දිනැති මෙහෙයුම් උපදෙස්වල 2 පරිච්ඡේදයේ C අයිතමය කෙරෙහි බලයලත් වෙළෙඳුන්ගේ අවධානය යොමුකරන අතර, එයින් අධ්‍යාපන හා වෛද්‍ය ප්‍රතිකාර ඇතුළත් ඕනෑම කටයුත්තක් සඳහා විදේශගත වීමේ දී එම ඉල්ලීමේ සන්භාවය පිළිබඳව පරීක්ෂා කර විදේශ විනිමය නිදහස් කිරීමට බලයලත් වෙළෙඳුන්හට අවසර දී ඇත.

ඉහතින් සඳහන් කළ මෙහෙයුම් උපදෙස්වලට අනුව, ගමන් බලපත්‍ර සමග වලංගු වීසා සහ ආපසු එන ගුවන් ගමන් ටිකට්පතක් ඉදිරිපත් කිරීමට යටත්ව විදේශ සංචාරය සඳහා ශ්‍රී ලංකාවේ පදිංචි අයෙකුට විදේශ විනිමය නිදහස් කිරීමට බලයලත් වෙළෙඳුන්ට උපදෙස් දී ඇත. කෙසේ වෙතත්, පාරම්පරික මුද්‍රිත ටිකට්පත් වෙනුවට ගුවන් ප්‍රවාහන කර්මාන්තය විසින් ඊ ටිකට්පත් නිකුත් කිරීම ආරම්භ කර ඇති බව පෙනී ගොස් ඇත.

එබැවින් විදේශ ගමන් සඳහා විදේශ විනිමය නිදහස් කිරීමේ දී එම ඉල්ලීම ගැන සැහීමකට පත්වීම සඳහා ආපසු එන ඊ ටිකට් පත හෝ මුද්‍රිත ටිකට්පත් සහ ගමන් බලපත්‍රය සමග වලංගු වීසා පිළිගැනීමට බලයලත් වෙළෙඳුන්හට මෙයින් අවසර දී ඇත.

කෙසේ වෙතත්, විදේශ විනිමය නිකුත් කිරීම සඳහා ඊ ටිකට්පත් මිල දී ගැනීමේ දී අදාළ ගුවන් සමාගම මගින් නිකුත් කළ ටිකට්පතේ විස්තර ඇතුළත් පත්‍රිකාවක් ලබාගැනීමට ඔබ කටයුතු කළ යුතු ය.

මෙයට - විශ්වාසී,  
විනිමය පාලක



සම්බන්ධ අංකය: 06/04/06/2007

විනිමය පාලන දෙපාර්තමේන්තුව,  
ශ්‍රී ලංකා මහ බැංකුව,  
නැ.පෙ.590,  
කොළඹ 1.  
2007 මාර්තු 19

බලයලත් වෙළෙඳුන් වෙත මෙහෙයුම් උපදෙස්

### නේවාසික ආගන්තුකයින් පිළිබඳව වන යෝජනා ක්‍රමය - විශේෂිත ගිණුම්

මෙරටේ ආර්ථික සහ සමාජ - සංස්කෘතික සංවර්ධනයට දායකවීමට බලාපොරොත්තුවන විදේශ ආයෝජකයන් හා වෘත්තීයවේදීන්හට දිරි දීම සඳහා වූ පැකේජයේ කොටසක් ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් 1991 දී නේවාසික ආගන්තුකයින් පිළිබඳව වන යෝජනා ක්‍රමය හඳුන්වා දෙන ලදී. මෙම යෝජනා ක්‍රමය යටතේ, විදේශ ආයෝජකයන් හා වෘත්තීයවේදීන්ගේ ආයෝජන අරමුණු සඳහා මෙන්ම ඔවුන්ගේ වියදම් සඳහා ද අවශ්‍ය මුදල් ශ්‍රී ලංකාවට පහත සඳහන් අයුරින් රැගෙන ඒම අවශ්‍ය වේ.

#### ආයෝජකයන්

ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා ඇමරිකානු ඩොලර් 250,000 ක් හෝ ඊට සමාන වෙනත් පරිවර්තය විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් ද ආයෝජකයා සහ ඔහු සමග කැටුව එන සෑම යැපෙන්නෙකු සඳහා ම ඔවුන්ගේ වියදම සඳහා එක් අයෙකුට ඇමරිකානු ඩොලර් 35,000 ක මුදලක්

#### වෘත්තීයවේදීන්

ශ්‍රී ලංකාවේ වාසය කිරීමට කැමැත්තෙන් සිටින වෘත්තීයවේදීන් ජීවන වියදම වශයෙන් මාසිකව ඇමරිකානු ඩොලර් 2000 ක මුදලක් සහ කලත්‍රයා ඇතුළු සෑම යැපෙන්නෙකුටම එක් අයෙකුට මාසිකව ඇමරිකානු ඩොලර් 1000 ක මුදලක්

2. මෙම යෝජනා ක්‍රමය යටතේ ආයෝජකයන් සහ වෘත්තීයවේදීන් විසින් මෙරටට ගෙන එනු ලබන අරමුදල් තැන්පත් කිරීම සඳහා, බලයලත් වෙළෙඳුන්හට පහත සඳහන් විශේෂිත ගිණුම් විනිමය පාලකගේ පූර්ව අනුමැතිය ඇතිව තම දේශීය ඒකකවල විවෘත කිරීමට මෙයින් අවසර දෙනු ලැබේ.

#### (I) ආයෝජකයන් සඳහා වූ විශේෂිත ගිණුම් :

##### (i) නේවාසික ආගන්තුක විදේශ ව්‍යවහාර මුදල් ගිණුම (RGFCA)

###### බැර

ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා බැංකු මාර්ගයෙන් හෝ ශ්‍රී ලංකා රේගුවට ප්‍රකාශ කොට මෙරටට ගෙන එනු ලැබූ ඇමරිකානු ඩොලර් 250,000 ක මූලික අවම මුදල හෝ ඒ හා සමාන වෙනත් පරිවර්තය විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් තැන්පත් කිරීමේ අරමුණ සඳහා මෙම ගිණුම් විවෘත කළ යුතු ය.

###### හර

(A) පහත කරුණු සඳහා විනිමය පාලකගේ පූර්ව අනුමැතියකින් තොරව මෙම ගිණුමෙන් මුදල් ආපසු ලබා ගැනීමට අවසර දීමේ හැකියාව ඇත.

(a) නියමිත අවසර ලබාගත් බවට ලේඛනගත සාක්ෂි ඉදිරිපත් කිරීමට යටත්ව "අනුමත ව්‍යාපෘතීන්හි" වන ආයෝජන.

මෙම යෝජනා ක්‍රමය සඳහා වන "අනුමත ව්‍යාපෘති" වනුයේ;

- (i) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හෝ අදාළ අධිකාරියක් විසින් අනුමත නව ව්‍යාපාර;
- (ii) අදාළ අධිකාරිය විසින් අනුමත පවත්නා හෝ නව සමාගම් විසින් නිරත ව්‍යාපෘති; සහ
- (iii) කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කොටස්

(b) ඇමරිකානු ඩොලර් 250,000 ක් හෝ ඒ හා සමාන වෙනත් පරිවර්තය විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් හෝ ඊට වැඩියෙන් මෙරටට ගෙන එනු ලැබූ සහ එම මුදල් භාවිතා නොකොට එම ගිණුමෙහිම තිබේ නම්,

(B) ඉහත සඳහන් ආයෝජනයන් හැර වෙනත් ඕනෑම කරුණකට මුදල් ආපසු ලබාගැනීම සඳහා විනිමය පාලකගේ පූර්ව අනුමැතිය ලබාගත යුතු අතර ඒ සඳහා මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබන ආයතනයෙහි එකඟත්වය ලබා තිබිය යුතු ය.

මෙම ගිණුම්වල ඇති භාවිතයට නොගත් ශේෂයන් සඳහා මූලික වශයෙන් අවුරුදු 02 ක කාලයකට පොලී ගෙවීමට බලයලත් වෙළෙඳුන්ට අවසර දෙන අතර එම පොලී අනුපාතය අන්තවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්වලට (NRFC) ලබා දෙනු ලබන පොලී අනුපාතය නොඉක්මවිය යුතු ය. එම පොලිය, පහත සඳහන් කර ඇති ආයෝජකයන්ගේ තේවාසික ආගන්තුක රුපියල් ජංගම ගිණුමට මාරු කළ යුතු ය.

ආරම්භක වසර 02 අවසානයෙන් පසුව විනිමය පාලකගේ පූර්ව අනුමැතියකින් තොරව පොලී ගෙවීම සිදු නොකළ යුතු ය.

**(II) තේවාසික ආගන්තුක රුපියල් ජංගම ගිණුම - ආයෝජකයන් (RGRCA - ආයෝජකයන්)**

මෙරටට ගෙන එන ලද ඇමරිකානු ඩොලර් 35,000 හෝ ඒ හා සමාන වෙනත් පරිවර්තය විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකා රුපියල් බවට පත් කර එය අවම තැන්පත් මුදල ලෙස භාවිතා කොට විනිමය පාලකගේ පූර්ව අනුමැතිය ලබා ගැනීමෙන් පසුව, මෙම ගිණුම ආරම්භ කළ හැකිය.

**බැර**

මෙම ගිණුම්වලට කරනු ලබන බැර කිරීම් පහත සඳහන් කරුණුවලට සීමා විය යුතු ය.

- (i) ආයෝජකයන් විසින් ඔහුගේ සහ යැපෙන්නන්ගේ ජීවන වියදම් වෙනුවෙන් මෙරටට ගෙන එන ලද විදේශ ව්‍යවහාර මුදල්වල රුපියල් අගයන්
- (ii) රුපියල් බවට පත්කරන ලද ආයෝජකයන්ගේ තේවාසික ආගන්තුක විදේශ ව්‍යවහාර මුදල් ගිණුමේ (RGFCA) අරමුදල් මත ගෙවන ලද පොලී
- (iii) ආයෝජන මත ලැබූ ආදායම (ලාභාංශ, ලාභ), තේවාසික ආගන්තුක විදේශ ව්‍යවහාර මුදල් ගිණුමේ වූ අරමුදල් ආයෝජනය කිරීමෙන් පසු ඒවා විකිණීමෙන් ලද ආදායම

**හර**

(a) මෙම ගිණුම්වලට කරනු ලබන හර කිරීම් පහත සඳහන් කරුණුවලට සීමා විය යුතු ය.

- (i) ආයෝජකයාගේ සහ ඔහුගේ යැපෙන්නන්ගේ දේශීය වියදම් ;
- (ii) ඉහත 2 (I) (i) (A) (a) ඡේදයේ සඳහන් "අනුමත ව්‍යාපෘතීන්හි" ආයෝජනයන් ;
- (iii) ශ්‍රී ලංකාවේ වාසය කරන ආයෝජකයාගේ සහ / හෝ ඔහුගේ යැපෙන්නන්ගේ ජාත්‍යන්තර ජංගම ගනුදෙනු වෙනුවෙන් රටෙන් පිටතට කරනු ලබන ගෙවීම්

(b) ඉහත සඳහන් අයිතම (i), (ii) සහ (iii) හි අරමුණුවලට හැර වෙනත් අරමුණකට මුදල් ආපසු ලබාගැනීම සඳහා විනිමය පාලකගේ පූර්ව අනුමැතිය ලබා ගත යුතු අතර, ඒ සඳහා මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබන ආයතනයෙහි එකඟත්වය ලබා තිබිය යුතු ය.

**(III) තේවාසික ආගන්තුක රුපියල් ජංගම ගිණුම - වෘත්තීයවේදීන් (RGRCA - වෘත්තීයවේදීන්)**

මෙරටට ගෙන එන ලද ඇමරිකානු ඩොලර් 2000 ක් හෝ ඒ හා සමාන වෙනත් පරිවර්තය විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකා රුපියල් බවට පත් කර එය අවම තැන්පතුව ලෙස භාවිතා කොට විනිමය පාලකගේ පූර්ව අනුමැතිය ලබා ගැනීමෙන් පසුව, වෘත්තීයවේදියාගේ නමින් මෙම ගිණුම විවෘත කළ හැකිය.

**බැර**

මෙම ගිණුම්වලට කරනු ලබන බැර කිරීම් පහත සඳහන් කරුණුවලට සීමා විය යුතු ය.

- (i) ගිණුම් හිමියා සහ ඔහුගේ යැපෙන්නන්ගේ ජීවන වියදම් වෙනුවෙන් මෙරටට ගෙන එන ලද විදේශ වාචනාර මුදල්වල රුපියල් අගයන්, සහ
- (ii) ගිණුම් හිමියා විසින් ශ්‍රී ලංකාවේ දී සිදු කරන ලද වෘත්තීමය සේවා වෙනුවෙන් ලද වැටුප්, උපදේශක සේවා ගාස්තු සහ වෙනත් දෑ

**හර**

(a) මෙම ගිණුම් සඳහා කරනු ලබන හර කිරීම් පහත සඳහන් කරුණුවලට සීමා විය යුතු ය.

- (i) ගිණුම් හිමියා සහ ඔහුගේ යැපෙන්නන්ගේ දේශීය වියදම් ; සහ
- (ii) ශ්‍රී ලංකාවේ වාසය කරන වෘත්තීයවේදියාගේ සහ/හෝ ඔහුගේ යැපෙන්නන්ගේ ජාත්‍යන්තර ජංගම ගනුදෙනු වෙනුවෙන් රටෙන් පිටතට කරනු ලබන ගෙවීම්

(b) ඉහත සඳහන් අයිතම a(i) සහ (ii) හි අරමුණුවලට හැර වෙනත් අරමුණකට මුදල් ආපසු ලබාගැනීම සඳහා විනිමය පාලකගේ අනුමැතිය ලබාගත යුතු අතර, ඒ සඳහා මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබන ආයතනයෙහි එකඟත්වය ලබා තිබිය යුතු ය.

- 3. සියලුම බලයලත් වෙළෙඳුන් විසින් මාර්තු, ජූනි, සැප්තැම්බර් සහ දෙසැම්බර් යන මාස වලින් අවසන් වන සෑම කාර්තුවක්ම ඉකුත් වී දින 15 ක් ඇතුළත මෙම ගිණුම්වල කාර්තු වාර්තා විනිමය පාලන දෙපාර්තමේන්තුවේ "සී" ශාඛාවට ලැබීමට සැලැස්විය යුතු ය.
- 4. ඉහත කරුණ සම්බන්ධයෙන් 1991.02.20 දින නිකුත් කරන ලද සම්බන්ධ අංක ECD/08/91( C&F ) දරන මෙහෙයුම් උපදෙස් මෙයින් අවලංගු කරනු ලැබේ.

මෙයට - විශ්වාසී,  
විනිමය පාලක

සම්බන්ධ අංකය : 06/04/07/2007

විනිමය පාලන දෙපාර්තමේන්තුව,  
ශ්‍රී ලංකා මහ බැංකුව,  
නැ.පෙ. 590,  
කොළඹ 1.  
2007 මැයි 17

බලයලත් වෙළෙඳුන් වෙත මෙහෙයුම් උපදෙස්

මහත්වරුනි,

**භාණ්ඩ නැව්ගත කිරීම් සහ අභ්‍යන්තර ගුවන් බිල්පත්/අභ්‍යන්තර නැව් භාර බිල්පත්/භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ කුටිභාණ්ඩ නිකුත් කිරීම**

භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ ලැයිස්තුවට 2006.02.01 දින සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වී ඇති පහත සඳහන් භාණ්ඩ නැව්ගත කරන්නන්ද ඇතුළත් කර ගන්නා ලෙසටත්, ඔවුන් විසින් නිකුත් කරනු ලබන අභ්‍යන්තර ගුවන්

බිල්පත්/අභ්‍යන්තර නැව් භාර බිල්පත්/භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ කුවිතාන්සි භාණ්ඩ අපනයන සම්බන්ධ ගනුදෙනුවලදී පිළිගන්නා ලෙසටත්, බලයලත් වෙළෙඳුන්ගෙන් මෙමගින් ඉල්ලා සිටිනු ලැබේ.

**භාණ්ඩ නැව්ගත කරන්නාගේ නම**

**ලියාපදිංචි අංකය**

1.	සීමාසහිත රෝයල් ඒෂියා ෂිප් කම්පනි (පෞද්ගලික) සමාගම	06/07/009/0196
2.	සීමාසහිත සීකෙයාර් ෆෝර්වර්ඩ්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0197
3.	සීමාසහිත ඒඑස්ටී ලොජිස්ටික්ස් ඉන්ටර්නැෂනල් (පෞද්ගලික) සමාගම	06/07/009/0198
4.	සීමාසහිත ෂර්මන්ස් ලොජිස්ටික්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0199
5.	සීමාසහිත ට්‍රාන්ස්කෙයාර් ලොජිස්ටික්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0200
6.	සීමාසහිත ඊගල් ලොජිස්ටික්ස් කලමිඳු (පෞද්ගලික) සමාගම	06/07/009/0201
7.	සීමාසහිත ඇසට් සමාගම	06/07/009/0202
8.	සීමාසහිත හෙල්මන් වර්ල්ඩ් වයිඩ් ලොජිස්ටික්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0203
9.	සීමාසහිත ෆීනික්ස් ඉන්ටර්නැෂනල් ලොජිස්ටික්ස් ලංකා (පෞද්ගලික) සමාගම	06/07/009/0204
10.	සීමාසහිත ලොජිස්ටික්ස් ජලස් ලංකා (පෞද්ගලික) සමාගම	06/07/009/0205
11.	සීමාසහිත ස්පීඩ් ඉන්ටර්නැෂනල් ලොජිස්ටික්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0206
12.	සීමාසහිත ඩී.වී.කේ. මැරිටයිම් ඒජන්සීස් (පෞද්ගලික) සමාගම	06/07/009/0207
13.	සීමාසහිත කන්ටේනර් කාගෝ ලොජිස්ටික්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0208
14.	සීමාසහිත ස්පෙන්ස් ලොජිස්ටික්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0209
15.	සීමාසහිත ෂාප් ඉන්ටර්නැෂනල් ෂිප් ඇන්ඩ් ට්‍රේඩින් (පෞද්ගලික) සමාගම	06/07/009/0210
16.	සීමාසහිත ෂිප්වයාර් ලොජිස්ටික්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0211
17.	සීමාසහිත ග්ලෝබල් ලොජිස්ටික්ස් ඇන්ඩ් ෂිප් (පෞද්ගලික) සමාගම	06/07/009/0212
18.	සීමාසහිත ස්පෙඩ්කෝන් ලොජිස්ටික්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0213
19.	සීමාසහිත කැලිෆෝර්නියා ලොජිස්ටික්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0214
20.	සීමාසහිත යුනයිටඩ් කාගෝ මැනේජමන්ට් (පෞද්ගලික) සමාගම	06/07/009/0215
21.	සීමාසහිත පෑන් ඕෂනික් ඉන්ටර්නැෂනල් (පෞද්ගලික) සමාගම	06/07/009/0216
22.	සීමාසහිත ට්‍රාන්ස්ඒෂියා ෂිප් සර්විසස් කලමිඳු (පෞද්ගලික) සමාගම	06/07/009/0217
23.	සීමාසහිත ක්ලැරියන් ෂිප් (පෞද්ගලික) සමාගම	06/07/009/0218
24.	සීමාසහිත වර්ල්ඩ් ස්කෑන් (පෞද්ගලික) සමාගම	06/07/009/0219
25.	සීමාසහිත වෝටර්වේස් ඉන්ටර්නැෂනල් ලංකා (පෞද්ගලික) සමාගම	06/07/009/0220
26.	සීමාසහිත සෙවන් සීස් නැව්ගේෂන් (පෞද්ගලික) සමාගම	06/07/009/0221
27.	සීමාසහිත අයිජේඑස් ග්ලෝබල් ලංකා (පෞද්ගලික) සමාගම	06/07/009/0222
28.	සීමාසහිත සෙරන්ඩිබ් ලොජිස්ටික්ස් සොලූෂන්(පෞද්ගලික) සමාගම	06/07/009/0223
29.	සීමාසහිත ඊයුආර් සර්විස් ලංකා (පෞද්ගලික) සමාගම	06/07/009/0224
30.	සීමාසහිත යෙලෝ ෆ්‍රේට් ඉන්ටර්නැෂනල් (පෞද්ගලික) සමාගම	06/07/009/0225
31.	සීමාසහිත ජේඑච් ෂිප් ඇන්ඩ් ලොජිස්ටික්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0226
32.	සීමාසහිත ට්‍රයි ස්ටාර් ෂිප් ඉන්ටර්නැෂනල් (පෞද්ගලික) සමාගම	06/07/009/0227
33.	සීමාසහිත පෝර්ට්වේ ෂිප් ඇන්ඩ් ලොජිස්ටික්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0228
34.	සීමාසහිත වොලූසියා ෆ්‍රේට් ඇන්ඩ් ලොජිස්ටික්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0229

මෙයට - විශ්වාසී,  
විනිමය පාලක

සම්බන්ධ අංකය : 06/04/08/2007

විනිමය පාලන දෙපාර්තමේන්තුව,  
ශ්‍රී ලංකා මහ බැංකුව,  
තැ.පෙ. 590,  
කොළඹ 1.  
2007 ජූනි 14

බලයලත් වෙළෙඳුන් වෙත මෙහෙයුම් උපදෙස්

**එතෙර ගමන් කරන ශ්‍රී ලාංකිකයන්ට විදේශ ව්‍යවහාර මුදල් නෝට්ටු නිකුත් කිරීම**

ජාත්‍යන්තර ජංගම ගනුදෙනු තවදුරටත් ලිහිල් කිරීමේ අරමුණින් එතෙර ගමන් කරන ශ්‍රී ලාංකිකයන්ට ප්‍රතිලාභ ලබාදීම සඳහා එතෙර ගමන් කරන ශ්‍රී ලාංකිකයන් සඳහා ලබාදෙනු ලබන විදේශ ගමන් දීමනාවේ කොටසක් වශයෙන් දැනට නිකුත් කරනු ලබන විදේශ ව්‍යවහාර මුදල් නෝට්ටු ප්‍රමාණය, ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 500 සිට ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 1000 දක්වා වැඩි කිරීමට තීරණය කරන ලදී. කෙසේ නමුත්, විදේශ ගමන් සඳහා විදේශ විනිමය නිකුත් කළ යුත්තේ ඉල්ලීමේ සඳහා වශයෙන් පිළිබඳව නිසි පරීක්ෂාවක් කිරීම මගින් සෑහීමකට පත්වීමෙන් පසුවය.

විනිමය පාලක

සම්බන්ධ අංකය : 06/04/09/2007

විනිමය පාලන දෙපාර්තමේන්තුව,  
ශ්‍රී ලංකා මහ බැංකුව,  
තැ.පෙ. 590,  
කොළඹ 1.  
2007 ජූනි 15

බලයලත් වෙළෙඳුන් වෙත මෙහෙයුම් උපදෙස්,

**අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්වලට විදේශ විනිමය තැන්පත් කිරීමට තෙවැනි පාර්ශ්වය සඳහා අවසර ලබාදීම**

බැංකු අංශයට විගාමික ප්‍රේෂණ වැඩි කිරීමේ අපේක්ෂාවෙන් අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්වලට මුදල් තැන්පත් කිරීම සඳහා අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් හිමියන්ගේ සමීපතම පවුලේ සාමාජිකයන්ගෙන් විදේශ ව්‍යවහාර මුදල් භාර ගැනීමට, අවසරලත් වාණිජ බැංකුවලට සහ අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් විවෘත කිරීමට සහ පවත්වාගෙන යාමට අවසර දී ඇති විශේෂිත බැංකුවලට අවසර ලබාදීමට තීරණය කරන ලදී. ගිණුම් හිමියාගේ පවුලේ සාමාජිකයන්ගෙන් එසේ එකතු කරගත් විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණය එක් ගනුදෙනුවකට ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 1000 හෝ ඊට සමාන වෙනත් පරිවර්තන විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණයක් නොඉක්මවිය යුතුය.

ගිණුම් හිමියාගේ සමීපතම පවුලේ සාමාජිකයා ලෙස සැලකෙන්නේ ඔහුගේ/ඇයගේ භාර්යාව/ස්වාමීපුරුෂයා, මව හෝ පියා, සහෝදරයා හෝ සහෝදරිය, පුතා හෝ දුවය. මෙම පහසුකම ලබා ගන්නට බලාපොරොත්තු වන ගිණුම් හිමියන් විසින් ඔහුගේ/ඇයගේ අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමට විදේශ ව්‍යවහාර මුදල් තැන්පත් කිරීමට අවසර ලබාදෙන තම සමීපතම පවුලේ සාමාජිකයා/සාමාජිකයින් පිළිබඳ විස්තර බැංකුව වෙත දැනුම් දිය යුතුය. මෙම පහසුකම අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සඳහා එලෙස මුදල් තැන්පත් කිරීමට අපේක්ෂා කරන අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්



හිමියන්ගේ සම්පතම පවුලේ සාමාජිකයාගේ/සාමාජිකයන්ගේ පහත සඳහන් විස්තර බැංකු විසින් ලබාගත යුතුය. නව අනේ-  
වාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් හිමියන් සඳහා මෙම තොරතුරු ලබාගත යුත්තේ ගිණුම් ආරම්භ කිරීමේදීය.

1. මුදල් තැන්පත් කිරීම සඳහා අවසර ලබාදෙන පවුලේ සාමාජිකයා/සාමාජිකයන්ගේ නම් සහ ලිපිනයන්
2. ගිණුම් හිමියාට ඇති නැකම
3. ජාතිය
4. පවුලේ සාමාජිකයා/සාමාජිකයන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදේශ ගමන් බලපත්‍ර අංකය
5. පවුලේ සාමාජිකයා/සාමාජිකයන්ගේ දුරකථන අංකය/ අංක

විනිමය පාලක

### ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

#### අති විශේෂ

අංක 1516/19 - 2007 සැප්තැම්බර් 25 වැනි අගභරුවාදා - 2007.09.25

(ආණ්ඩුවේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

### 1 වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය

#### ආණ්ඩුවේ නිවේදන

විනිමය පාලන පනත යටතේ දැන්වීම

(ලංකා ව්‍යවස්ථාදායක ප්‍රඥප්ති සංග්‍රහයේ 423 වන පරිච්ඡේදය)

විනිමය පාලන පනතේ 3 සහ 48 වගන්ති සමග කියවෙන 6 හා 6A වගන්ති ප්‍රකාරව පවරා ඇති බලතල ක්‍රියාත්මක කිරීම මගින් විදේශ විනිමය සන්නකයේ තබා ගැනීමට හා රඳවා තබා ගැනීමට පහත දක්වා ඇති පරිදි මෙමගින් අවසරය ප්‍රදානය කරනු ලැබේ.

විදේශ විනිමය සන්නකයේ තබාගැනීම හා රඳවා තබාගැනීම

- 1. (අ) බලය ලත් ගනුදෙනුකරුවෙකුට, ඔහුට ලබාදී ඇති අවසරයේ නියමයන් තුළ, සාමාන්‍ය ව්‍යාපාර කටයුතුවලදී අත්කර ගන්නා ලද විදේශ විනිමය තමා සන්නකයේ තබා ගැනීමට හා රඳවා තබා ගැනීමට පුළුවන.
- (ආ) බලය ලත් පුද්ගලයෙකුට, ඔහුට ලබා දී ඇති අවසරයේ නියමයන් තුළ, සාමාන්‍ය ව්‍යාපාර කටයුතුවලදී ලැබෙන හා අත්කර ගන්නා විදේශ මුදල් තමා සන්නකයේ තබා ගැනීමට හා රඳවා තබාගැනීමට පුළුවන.
- (ඇ) ශ්‍රී ලංකාවේ පදිංචි තැනැත්තෙකුට සමස්ත වටිනාකම එක්සත් ජනපද ඩොලර් 2,000 ක හෝ වෙනත් විදේශීය මුදල් වර්ගයකින් එම වටිනාකමට සමාන මුදලකට වැඩි නොවන මුදලක් ව්‍යවහාර මුදල් නෝට්ටු සහ/හෝ සංචාරක චෙක්පත් ආකාරයෙන් තමා සන්නකයේ රඳවා තබා ගැනීමට පුළුවන.

එසේ වුවද ඉහත කී ආකාරයෙන් තමා සන්නකයේ තබා ගතහැකි විදේශ මුදල් වනුයේ -

- (i) විදේශ සංචාර සඳහා ඔහු විසින් බලයලත් ගනුදෙනුකරුවෙකුගෙන් හෝ බලය ලත් තැනැත්තෙකුගෙන් මිළදී ගන්නා ලද සහ ප්‍රයෝජනයට නොගෙන නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන විට රැගෙන ආ විදේශ මුදල් හෝ
- (ii) ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි පුද්ගලයෙකුට කරන ලද සේවාවක් වෙනුවෙන් ඔහු වෙත කරනු ලැබූ ගෙවීම් ලෙස ලද විදේශ මුදල් වේ.

(ඈ) ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි තැනැත්තෙකු ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටියදී අත්කර ගන්නා ලද විදේශ මුදල් ශ්‍රී ලංකාව තුළදී සීමාවකින් තොරව තමා සන්නකයේ රඳවා තබාගැනීමට පුළුවන.

විදේශ විනිමය රඳවා තබා ගත හැකි කාල සීමාව :

- 2. (අ) ශ්‍රී ලංකාවේ පදිංචි තැනැත්තෙකු බලයලත් ගනුදෙනුකරුවෙකු හෝ බලයලත් තැනැත්තෙකු වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලුම් පත්‍රයක සඳහන් කාර්යයක් සඳහා ලබාගත් විදේශ මුදල් එකී කාර්යය සඳහා භාවිතා නොකරන්නේ නම් එම මුදල් ඒවා ලද දින සිට දින 90 ක කාලයක් ඉක්මවා ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය නොකොට තමා සන්නකයේ තබාගැනීම නොකළ යුතුය.
- (ආ) ශ්‍රී ලංකාවේ පදිංචි තැනැත්තෙකු තමා විසින් බලයලත් ගනුදෙනුකරුවෙකු හෝ බලයලත් තැනැත්තෙකු වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලුම් පත්‍රයක සඳහන් කාර්යයක් සඳහා ලබාගත් විදේශ මුදල් වලින්, ශ්‍රී ලංකාවට නැවත ගෙන ආ එකී මුදලම හෝ ඉන් කොටසක් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය නොකොට එලෙස ගෙන ආ දින සිට දින 90 ක කාලයක් ඉක්මවා තමා සන්නකයේ තබා ගැනීම නොකළ යුතුය.
- (ඇ) රැකියාවක, ව්‍යාපාර හෝ වෘත්තීය කටයුත්තක නියැලීම සඳහා ශ්‍රී ලංකාවෙන් පිටතට ගොස් සිටින ශ්‍රී ලංකාවේ පදිංචි තැනැත්තෙකු එවැනි රැකියාවකින්, ව්‍යාපාර හෝ වෘත්තීය කටයුතුවලින් උපයා ගන්නා හෝ ලබා ගන්නා මුදල

සහ ඉන්පසු ශ්‍රී ලංකාවට ගෙන එන්නා වූ විදේශ මුදල්, එකී තැනැත්තා එම මුදල් මවිබ්මායනය කිරීමේ දින සිට දින 90 ක කාලයක් ඉක්මවා ශ්‍රී ලංකා රුපියල් වලට පරිවර්තනය කිරීමෙන් තොරව හෝ විදේශ මුදල් ගිණුම් විවෘත කිරීම හා පවත්වාගෙන යාම සඳහා වූ විනිමය පාලන පනත යටතේ බලයලත් ගනුදෙනුකරුවන්ට නිකුත් කර ඇති රෙගුලාසිවලට අනුකූලව විවෘත කළ සහ/හෝ පවත්වාගෙන යන්නා වූ විදේශ මුදල් ගිණුමකට බැර නොකර රඳවා ගැනීමට හිමිකමක් නොලබන්නේ ය.

(ඇ) මෙම නිවේදනයෙහි පළමුවන ඡේදයේ (ඇ) අනුඡේදයට අනුකූලව විදේශ මුදල් තම සන්නකයෙහි රඳවා ගන්නා ශ්‍රී ලංකාවේ පදිංචි තැනැත්තෙකුට මෙම ඡේදයෙහි (ආ) සහ (ඇ) අනුඡේදයන්හි දැක්වෙන කාල පරිච්ඡේදය අදාළ නොවේ.

මෙම දැන්වීමේ කාර්යයන් සඳහා වන අර්ථ නිරූපණය.

3. මෙම නිවේදනයෙහි, පෙළ යෙදුම අනුව අන් ලෙසකින් අවශ්‍ය නොවන්නේ නම්,
  - (i) "බලයලත් ගනුදෙනුකරුවෙකු" යන්නෙන් විනිමය පාලන පනතේ 4 වගන්තිය යටතේ එම පනතේ කාර්යයන් සඳහා තත් කාලය තුළ රන් හෝ ඕනෑම විදේශීය මුදල් වර්ගයක් සම්බන්ධයෙන් බලයලත් ගනුදෙනුකරුවෙකු වශයෙන් බලය දෙනු ලැබූ වාණිජ බැංකුවක් අදහස් කෙරේ.
  - (ii) "බලයලත් තැනැත්තා" යන්නෙන් තත් කාලය තුළ විනිමය පාලන පනතේ 5 වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලය දෙනු ලැබූ ඕනෑම තැනැත්තෙකු අදහස් කෙරේ.
  - (iii) "විදේශ මුදල්" යන්නට විනිමය පාලන පනතේ දී ඇති අර්ථයම අදාළ වේ.
  - (iv) "මුදල්" යන්නට විනිමය පාලන පනතේ දී ඇති අර්ථයම අදාළ වේ.
  - (v) "විදේශ විනිමය" යන්නට විනිමය පාලන පනතින් දී ඇති අර්ථයම අදාළ වේ.
  - (vi) "ශ්‍රී ලංකාවේ පදිංචි තැනැත්තෙකු" හෝ "ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි තැනැත්තෙකු" යන්නෙන් විනිමය පාලන පනතේ 37 (1)වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යතුමා විසින් නිකුත් කරන ලදු 1972 අප්‍රේල් 21 දිනැති අංක. 15,007 දරන රජයේ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරන ලද නියමයේ දක්වා ඇති අර්ථයම දැක්වේ.
4. පෙර නිවේදනය අහෝසි කිරීම.
 

2002 මාර්තු 16 වැනි දිනැති අංක 1227/11 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් ප්‍රසිද්ධ කරන ලද නිවේදනය මෙයින් අවලංගු කෙරේ.
5. මෙම ගැසට් පත්‍රයේ අන්තර්ගත කරුණු, 2007 ඔක්තෝබර් මස 05 වැනි දින සිට බලාත්මක වේ.

2007 සැප්තැම්බර් මස 21 වැනි දින,  
කොළඹ දී ය.

ඩී. වසන්ත  
විනිමය පාලක

### ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

#### අති විශේෂ

අංක 1516/24 - 2007 සැප්තැම්බර් 27 වැනි බ්‍රහස්පතින්දා - 2007.09.27

(ආණ්ඩුවේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

### 1 වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය

#### ආණ්ඩුවේ නිවේදන

විනිමය පාලන පනත යටතේ දැන්වීම

(ලංකා ව්‍යවස්ථාදායක ප්‍රඥප්ති සංග්‍රහයේ 423 වන පරිච්ඡේදය)

විනිමය පාලන පනතේ 3 සහ 48 වගන්ති සමග කියවෙන 21 වගන්තියේ 1 (අ) සහ (ආ) උපවගන්ති සහ 22 වගන්තියේ 1 (අ) සහ (ආ) උප වගන්ති යටතේ, ශ්‍රී ලංකා ව්‍යවහාර මුදල් නෝට්ටු හෝ විදේශීය මුදල් ශ්‍රී ලංකාවේ සිට අපනයනය කිරීමට සහ ශ්‍රී ලංකාව තුළට ආනයනය කිරීමට පහත දැක්වෙන පරිදි මෙයින් අවසරය ප්‍රදානය කරනු ලැබේ.

#### ශ්‍රී ලංකා ව්‍යවහාර මුදල් අපනයනය සහ ආනයනය

1. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වන හෝ ශ්‍රී ලංකාවේ පදිංචි තැනැත්තෙකු -

- (අ) රටින් බැහැර රැකියාවක් සඳහා හෝ අධ්‍යාපනය සඳහා හෝ නිවාඩු, ව්‍යාපාර කටයුතු හෝ වෛද්‍ය ප්‍රතිකාර හෝ ඒ හා සමාන වෙනත් කරුණකට තාවකාලික සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත යන විට, එක් අයෙකුට රුපියල් 5,000/- ක් නොඉක්මවන ශ්‍රී ලංකා ව්‍යවහාර මුදල් නෝට්ටු තමා වෙත හෝ තම ගමන් මලු තුළ තබාගෙන අපනයනය කළ හැකිය;
- (ආ) රටින් බැහැර රැකියාවක යෙදීමෙන් හෝ අධ්‍යාපනය ලැබීමෙන් පසු හෝ නිවාඩු, ව්‍යාපාර කටයුතු හෝ වෛද්‍ය ප්‍රතිකාර හෝ වෙනත් ඒ හා සමාන කරුණකට තාවකාලික සංචාරයකින් පසුව පෙරළා ශ්‍රී ලංකාවට පැමිණෙන විට එක් අයෙකුට රුපියල් 5,000/- ක් නොඉක්මවන ශ්‍රී ලංකා ව්‍යවහාර මුදල් නෝට්ටු ශ්‍රී ලංකාව තුළට ආනයනය කළ හැකිය.

#### විදේශීය මුදල් ආනයනය සහ අපනයනය

#### විදේශීය මුදල් ආනයනය :-

2. යම් තැනැත්තෙකුට -

- (අ) සාමාන්‍ය බැංකු මාර්ග ඔස්සේ සීමාවකින් තොරව, නීත්‍යානුකූලව අත්කරගත් විදේශීය මුදල් ශ්‍රී ලංකාවෙන් පිටත කුමන හෝ ස්ථානයක සිට ශ්‍රී ලංකාව තුළට එවිය හැකිය;
- (ආ) තැපැල් කාර්යාලයීය ආඥාපනත යටතේ නිර්දේශිත, මුදල් ප්‍රමාණය පිළිබඳ යම් සීමාවකට හෝ වෙනත් සීමාවකට යටත්ව, විදේශීය මුදල්වලින් ප්‍රකාශිත මුදල් ඇණවුම් හෝ තැපැල් ඇණවුම් ශ්‍රී ලංකාව තුළට තැපැලෙන් ප්‍රේෂණය කළ හැකිය;
- (ඇ) නිර්දේශිත මුදල් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යතුමා විසින් 1953 අගෝස්තු 14 දිනැති අංක 10,564 දරන සංශෝධිතාකාර රජයේ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරන ලද නියෝගයේ සහ තොටුපළ හරහා ගමන් කරන සංක්‍රාන්ත මගීන් විසින් ගෙන එනු ලබන නිර්දේශිත මුදල් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් 1993 ඔක්තෝබර් 27 දිනැති අංක 790/8 දරන ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරන ලද නියෝගයේ නියමයන්ට යටත්ව යම් විදේශීය මුදලක් තමා වෙත හෝ තම ගමන් මලු තුළ තබාගෙන ශ්‍රී ලංකාව තුළට ගෙන ආ හැකිය;

එසේ වුවද (තොටුපල හරහා සංක්‍රාන්තව ගමන් කරන සහ සංක්‍රාන්ත මගීන්ගේ ප්‍රයෝජනය සඳහා තොටුපල තුළ වෙන්කර ඇති හෝ නිශ්චිතව සලකුණු කොට ඇති කිසියම් ප්‍රදේශයක සිටින මගියෙකු හැර) එබඳු මගියෙකු ශ්‍රී ලංකාව තුළට ගෙන එනු ලබන සමස්ත විදේශීය මුදල්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් 15,000 ක් හෝ වෙනත් විදේශ මුදල් වලින් ඒ හා සමාන අගයක් ඉක්මවා යන්නේ නම්, එම මගියා ශ්‍රී ලංකාවට පැමිණිවිට ශ්‍රී ලංකා රේගුව වෙත “මගී ගමන් බඩු ප්‍රකාශය:- ඇතුළට එන” පෝරමය තුළ ඒ පිළිබඳව ප්‍රකාශයක් සටහන් කළ යුතු යැයි ද විධිවිධාන සලස්වනු ලැබේ;

තවද එම තැනැත්තා, එක්සත් ජනපද ඩොලර් 5,000ක් හෝ අන් විදේශ මුදල් වලින් ඒ හා සමාන අගයක් ඉක්මවා යන විදේශ ව්‍යවහාර මුදල් නෝට්ටු ප්‍රමාණයන් ආපසු ගෙනයාමට අදහස් කරන්නේ නම් එම තැනැත්තන් විසින් ගෙන එනු ලබන විදේශ ව්‍යවහාර මුදල් නෝට්ටු පිළිබඳව ශ්‍රී ලංකා රේගුව වෙත ප්‍රකාශ කර සිටීම අවශ්‍ය වන බවට ද විධිවිධාන සලස්වනු ලැබේ.

**විදේශීය මුදල් අපනයනය**

3. (අ) බලයලත් ගනුදෙනුකරුවෙකුට සිය සාමාන්‍ය ව්‍යාපාර කටයුතුවලදී අත්කරගෙන ඇති විදේශ මුදල්, ඔහුට ලබා දී ඇති අවසරයේ නියමයන් තුළ ශ්‍රී ලංකාවෙන් පිටතට යැවිය හැකිය;

(ආ) ශ්‍රී ලංකාවේ පදිංචි තැනැත්තෙකුට -

(i) විනිමය පාලන පනතේ විධි විධානවලට හෝ එම පනත යටතේ කරන ලද හෝ නිකුත් කරන ලද රෙගුලාසි, දැන්වීම් හෝ නියෝගවලට අනුකූලව ඔහු විසින් බලයලත් ගනුදෙනුකරුවෙකු හෝ බලයලත් තැනැත්තෙකු වෙතින් ලබාගනු ලැබූ විදේශ මුදල් ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙනයාමට හෝ යැවීමට හැකිය;

(ii) විදේශ මුදල් සන්නකයෙහි තබා ගැනීම සහ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් විනිමය පාලකවරයා විසින් නිකුත්කරන ලද 2007.09.25 දිනැති අංක 1516/19 දරන රජයේ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරන ලද දැන්වීමට අනුකූලව තමා සන්නකයෙහි රඳවා තබාගෙන සිටින විදේශීය මුදල් ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන යා හැකිය;

(ඇ) ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි තැනැත්තෙකුට තමා අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී තමා විසින් ශ්‍රී ලංකාව තුළට ගෙන එනු ලැබූ විදේශ මුදල් ප්‍රමාණය නොඉක්මවන, වියදම් නොකර ඉතිරි වූ විදේශීය මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන යා හැකිය;

එසේ වුවද ශ්‍රී ලංකාව තුළ සිටින හෝ ශ්‍රී ලංකාවේ පදිංචි තැනැත්තෙකු විදේශීය මුදල් ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙනයාමේදී හෝ යැවීමේදී එම තැනැත්තා (තොටුපල හරහා සංක්‍රාන්තව ගමන් කරන සහ සංක්‍රාන්ත මගීන්ගේ ප්‍රයෝජනය සඳහා තොටුපල තුළ වෙන්කර ඇති හෝ නිශ්චිතව සලකුණු කොට ඇති කිසියම් ප්‍රදේශයක සිටින මගියකු හැර) “ මගීන් ගේ ගමන් බඩු ප්‍රකාශය: පිටත්වන” පෝරමය හෝ ශ්‍රී ලංකා රේගුව විසින් එම කාර්යය සඳහා නිර්දේශිත කුමන හෝ පෝරමයක් මාර්ගයෙන් ශ්‍රී ලංකා රේගුව වෙත ප්‍රකාශයක් කිරීමේ කොන්දේසියට යටත්වන අතර, එය

(i) ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන යන හෝ යවනු ලබන විදේශීය මුදල් වටිනාකම සමස්තයක් වශයෙන් එක්සත් ජනපද ඩොලර් 10,000 ක් හෝ වෙනත් විදේශීය මුදල්වලින් ඒ සමාන අගයක් ඉක්මවා යන්නේ නම්; සහ/හෝ

(ii) ශ්‍රී ලංකාවෙන් පිටතට ව්‍යවහාර මුදල් නෝට්ටු වශයෙන් ගෙනයන හෝ යවනු ලබන විදේශීය මුදල් වටිනාකම සමස්තයක් වශයෙන් එක්සත් ජනපද ඩොලර් 5,000 ක් හෝ අන් විදේශීය මුදල්වලින් ඒ හා සමාන අගයක් ඉක්මවා යන්නේ නම්;

සිදු කළ යුතුය.

**මෙම දැන්වීමෙහි කාර්යයන් සඳහා වන අර්ථ නිරූපණය :**

4. මෙම නිවේදනයෙහි, පෙළ යෙදුම අනුව අන් ලෙසකින් අවශ්‍ය නොවන්නේ නම්-

(අ) “ බලයලත් ගනුදෙනුකරු ” යන්නෙන් විනිමය පාලන පනතේ 4 වගන්තිය යටතේ එම පනතේ කාර්යයන් සඳහා තත්කාලය තුළ රන් හෝ ඕනෑම විදේශීය මුදල් වර්ගයක් සම්බන්ධයෙන් බලයලත් ගනුදෙනුකරුවෙකු වශයෙන් බලය දෙනු ලැබූ වාණිජ බැංකුවක් අදහස් කෙරේ;

(ආ) “බලයලත් තැනැත්තා” යන්නෙන් තත් කාලය තුළ විනිමය පාලන පනතේ 5 වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලය දෙන ලැබූ ඕනෑම තැනැත්තෙකු අදහස් කෙරේ.

(ඇ) “විදේශීය මුදල්” යන්නට විනිමය පාලන පනතේ දී ඇති අර්ථයම අදාළ වේ.



(අ) “මුදල්” යන්නට විනිමය පාලන පනතේ දී ඇති අර්ථයම අදාළ වේ.

(ඉ) “ශ්‍රී ලංකාවේ පදිංචි තැනැත්තෙකු” හෝ “ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි තැනැත්තෙකු” යන්නට විනිමය පාලන පනතේ 37 (1) වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලදුව 1972 අප්‍රේල් 21 දිනැති අංක 15,007 දරන රජයේ ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරන ලද නියමයෙන් දක්වා ඇති අර්ථයම දැක්වේ.

5. මෙම ගැසට් පත්‍රයේ අන්තර්ගත කරුණු, 2007 ඔක්තෝබර් මස 05 වන දින සිට බලාත්මක වේ.

ඩී.වසන්ත  
විනිමය පාලක

2007 සැප්තැම්බර් 21 වැනි දින,  
කොළඹ දී ය.

සම්බන්ධ අංකය: 06/04/10/2007

විනිමය පාලන දෙපාර්තමේන්තුව,  
ශ්‍රී ලංකා මහ බැංකුව,  
තැ.පෙ.590,  
කොළඹ 1.  
2007 දෙසැම්බර් 06

බලයලත් වෙළෙඳුන් වෙත මෙහෙයුම් උපදෙස්

මහත්වරුනි,

**විදේශීය ආයෝජකයින් විසින් ශ්‍රී ලංකා රුපියල්වලින් මිල කරන ලද  
භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කිරීම.  
(විදේශීය ආයෝජකයන් සඳහා වූ රුපියල්වලින් මිල කරන ලද  
භාණ්ඩාගාර බැඳුම්කර ළඟ තබා ගැනීමේ සීමාව සියයට 5 සිට සියයට 10 දක්වා ඉහළ දැමීම)**

උක්ත කරුණ සම්බන්ධයෙන් සම්බන්ධ අංක. 06/04/03/2007 දරන 2007.01.22 දිනැති අපගේ මෙහෙයුම් උපදෙස් හා බැඳේ.

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් අනුමත කළ විදේශීය රටවල අරමුදල්, ප්‍රාදේශීය අරමුදල් හෝ සහයෝගිතා අරමුදල්, ශ්‍රී ලංකාවෙන් පිටත ලියාපදිංචි කළ ආයතන සහ විදේශීය රටවල පුරවැසියන්ට රුපියල් වලින් මිල කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිල දී ගැනීමට සහ ඒවා තබාගැනීමට දැනට අවසර දී ඇති, යම් අවස්ථාවක නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කරවල මුළු වටිනාකමෙන් 5% වන සීමාව, 10% දක්වා තවදුරටත් ඉහළ දැමීමට ශ්‍රී ලංකා රජය විසින් තීරණය කර ඇත.

ඉහත තීරණය පරිදි 2007 ජනවාරි 22 දිනැති ඉහත සඳහන් මෙහෙයුම් උපදෙස්වල ඇතුළත් කර ඇති උපදෙස් මාලාවට යටත්ව එහි තෙවන පරිච්ඡේදයේ සඳහන් කර ඇති කාණ්ඩවලට අයත් විදේශීය ආයෝජකයන්ගේ නම්වලින් භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජන බාහිර රුපියල් ගිණුම් විවෘත කිරීමට සහ පවත්වාගෙන යාමට බලයලත් වෙළෙඳුන්ට මෙයින් අවසර දෙනු ලැබේ.

මෙයට - විශ්වාසී,  
විනිමය පාලක

පිටපත් :- අධිපති,  
නියෝජ්‍ය අධිපති(ඩබ්ලිව්)  
නියෝජ්‍ය අධිපති(පේ)  
සහකාර අධිපති(එස්එම්)  
රාජ්‍ය ණය අධිකාරී

සම්බන්ධ අංකය : 06/04/11/2007

විනිමය පාලන දෙපාර්තමේන්තුව,  
ශ්‍රී ලංකා මහ බැංකුව,  
තැ.පෙ. 590,  
කොළඹ 1.  
2007 දෙසැම්බර් 31

බලයලත් වෙළෙඳුන් වෙත මෙහෙයුම් උපදෙස්

මහත්වරුනි,

**භාණ්ඩ නැව්ගත කිරීම් සහ අභ්‍යන්තර ගුවන් බිල්පත්/අභ්‍යන්තර නැව් භාර බිල්පත් /  
භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ කුටිනාන්සි නිකුත් කිරීම**

භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ ලැයිස්තුවට 2007.05.17 දින සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචිවී ඇති පහත සඳහන් භාණ්ඩ නැව්ගත කරන්නන්ද ඇතුළත් කරගන්නා ලෙසටත්, ඔවුන් විසින් නිකුත් කරනු ලබන අභ්‍යන්තර ගුවන් බිල්පත්/අභ්‍යන්තර නැව් භාර බිල්පත්/භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ කුටිනාන්සි භාණ්ඩ අපනයන සම්බන්ධ ගනුදෙනුවලදී පිළිගන්නා ලෙසටත්, බලයලත් වෙළෙඳුන්ගෙන් මෙමගින් ඉල්ලා සිටිනු ලැබේ.

**භාණ්ඩ නැව්ගත කරන්නාගේ නම** **ලියාපදිංචි අංකය**

(1) සීමාසහිත ඩෙනෝවෝ ෂිප් ලයින්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0230
(2) සීමාසහිත එක්ස්පෝ කොන්සොලිඩේටර්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0231
(3) සීමාසහිත යූඑන්අයි වර්ල්ඩ් ලොජිස්ටික්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0232
(4) සීමාසහිත වොයේජර් ෂිප් ඉන්ටර්නැෂනල් (පෞද්ගලික) සමාගම	06/07/009/0233
(5) සීමාසහිත වර්ල්ඩ්ගේට් එක්ස්ප්‍රස් ලයින්ස් ලංකා (පෞද්ගලික) සමාගම	06/07/009/0234
(6) සීමාසහිත ට්‍රයිස් ෂිප් (පෞද්ගලික) සමාගම	06/07/009/0235
(7) සීමාසහිත ට්‍රාන්ස් ඇට්ලන්ටික් ග්ලෝබල් ලොජිස්ටික්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0236
(8) සීමාසහිත මැරිටයිම් ඒජන්සිස් සමාගම	06/07/009/0237
(9) සීමාසහිත කෙයාර් ලොජිස්ටික්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0238
(10) සීමාසහිත ජීජීඑල් ලයින් (පෞද්ගලික) සමාගම	06/07/009/0239
(11) සීමාසහිත පැසිෆික් කන්ටේනර් ලයින් ඒජන්සි කලම්බු (පෞද්ගලික) සමාගම	06/07/009/0240
(12) සීමාසහිත ඇට්ලන්ටික් ලොජිස්ටික්ස් ලංකා (පෞද්ගලික) සමාගම	06/07/009/0241
(13) සීමාසහිත ක්ලැරියන් ලොජිස්ටික්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0242
(14) සීමාසහිත මොසෙට් ලංකා (පෞද්ගලික) සමාගම	06/07/009/0243
(15) සීමාසහිත ෆ්‍රේට්ලොග් ෂිප් කලම්බු (පෞද්ගලික) සමාගම	06/07/009/0244
(16) සීමාසහිත එස් ඇන්ඩ් ආර් සුපර් ලොජිස්ටික්ස් ලංකා (පෞද්ගලික) සමාගම	06/07/009/0245
(17) සීමාසහිත කුවුන් සිට් ඩිවෙලොපර්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0246
(18) සීමාසහිත ඕෂන් ලින්ක්ස් ලොජිස්ටික්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0247
(19) සීමාසහිත ෆ්‍රේට් මාස්ටර්ස් ඉන්ටර්නැෂනල් (පෞද්ගලික) සමාගම	06/07/009/0248

මෙයට - විශ්වාසී,  
විනිමය පාලක

මූල්‍ය බුද්ධි ඒකකය  
දුරකථන අංකය : 2477125  
ෆැක්ස් අංකය : 2477692  
විද්‍යුත් ලිපි : hkaru@cbsl.lk

2007 අප්‍රේල් 4

සියළුම වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

**ඉටිපහන් දැනුම්පතක් දැල්වීමේ ව්‍යාපාරය - ළමුන්ට එරෙහි වූ අපචාර**

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 33 වන අර්ථ නිරූපණ වගන්තියේ දැක්වෙන පරිදි තත්කාලයෙහි පවත්නා යම් නීතියක් අනුව නීති විරෝධී ක්‍රියාවක් සේ ගැනෙන ළමයින්ට එරෙහි වූ අපචාර කෙරෙහි සියලුම වාණිජ බැංකුවල කඩිනම් අවධානය යොමුකරනු ලැබේ.

මේ සම්බන්ධයෙන්, අන්තර්ජාලය මාර්ගයෙන් විද්‍යුත් ගෙවීම් ක්‍රම උපයෝගී කර ගනුදෙනුකරුවන් විසින් ළමයින් යොදවා අසහන ප්‍රකාශන වෙබ්අඩවි වෙත දායක වන අවස්ථා ගැන අපගේ අවධානය යොමු කර ඇත. ගනුදෙනුකරුවන් සහ අසහන ප්‍රකාශන ද්‍රව්‍ය සපයන්නන් ප්‍රධානතම ගෙවීම් මාධ්‍යයක් ලෙස ණයපත් යොදාගන්නා බව පෙනේ.

මූල්‍ය බුද්ධි ඒකකයේ සහයෝගය සහිතව සියලුම වාණිජ බැංකු එකතු වී මේ උදෙසා සැකසූ කාර්ය සාධන බලකායක් පිහිටුවා ළමයින් අසහන ප්‍රකාශනවල යෙදවීමේ වාණිජමය සාර්ථකත්වය මුලිනුපුටා දැමීමේ ක්‍රමෝපායන් සකසමින් සිටී.

මූල්‍ය බුද්ධි ඒකකය මෙම මහඟු කාර්යයට දායකවීමට සහ මුදල් ගනුදෙනු වාර්තාකිරීමේ පනතේ ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීම උදෙසා සියලු වාණිජ බැංකු වෙත මතු දැක්වෙන කාරණා සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

- ණයපත් භාවිතයෙන් ගෙවීම් ලබන දැනට භාවිත සහ නව වෙළෙඳුන් කෙරෙහි විශේෂ අවධානයෙන් ඔවුන්ගේ ව්‍යාපාරවල ස්වභාවය පිළිබඳව ගනුදෙනුකරු හඳුනාගැනීම සහ ගනුදෙනුකරු සුපරීක්ෂාකාරීව පවත්වාගෙන යාම පිළිබඳ අතිරේක අවධානයකින් ක්‍රියාත්මක විය යුතුයි.
- මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 7(1) (අ) වගන්තියට අනුව මෙවැනි වූ ළමුන්ට එරෙහි අපචාරවලට සම්බන්ධිත ඕනෑම වෙළෙඳ ගනුදෙනුවක් හෝ ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් සැකකටයුතු ගනුදෙනු වාර්තාව කඩිනමින් මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කළ යුතුයි.

කරුණාකර මෙය ලැබුණු බව දන්වන්න.

වැඩ බලන අතිරේක අධ්‍යක්ෂ  
මූල්‍ය බුද්ධි ඒකකය

පිටපත් : සියලුම අනුකූලතා නිලධාරීන්  
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය  
අධ්‍යක්ෂ/ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව

යොමුව : 37/04/001/0001/007

මූල්‍ය බුද්ධි ඒකකය  
දුරකථන අංකය : 2477125  
ෆැක්ස් අංකය : 2477692  
විද්‍යුත් ලිපි : hkaru@cbsl.lk

2007 මැයි 18

සියළුම බලපත්‍රලාභී බැංකු සහ ලියාපදිංචි මූල්‍ය සමාගම්වල  
ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණනි/මහත්මියනි,

**2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තාකිරීමේ පනත - මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතෙහි 2  
(3) වගන්තිය ප්‍රකාරව ගනුදෙනුකරු හඳුනාගැනීම හා ගනුදෙනුකරු  
සම්බන්ධව සුපරීක්ෂාකාරව කටයුතු කිරීම**

බැංකු ගනුදෙනුකරුවන් සම්බන්ධව උද්යෝගයෙන් ක්‍රියාකිරීම සම්බන්ධ බැංකු අධීක්ෂණය පිළිබඳ මූල්‍ය කටයුතු කාර්ය සාධන බලකාය හා බාසල් කමිටුව මගින් කරන ලද සවිස්තරාත්මක මාර්ගෝපදේශ හා නීතිරීති අදාළ අවස්ථාවන්හි දී පදනම් කරගෙන ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයන් මේ සමග ඇතුළත් කර ඇත.

ඉහත සඳහන් කරන ලද නිර්දේශ හා නීති බලාත්මක කරනු පිණිස යෝග්‍ය ප්‍රතිපත්ති රාමුවක් හා මෙහෙයුම් සඳහා මගපෙන්වීම් ද මෙකී අභිප්‍රාය සඳහා නිශ්චිත මුදල් විභූෂිතකරණය වැලැක්වීම/ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැලැක්වීමේ ප්‍රතිපත්ති සංවර්ධනය කිරීම සඳහා ඔබ ආයතනය කටයුතු කරනු ඇති බවට සහතික කරගන්නා මෙන් උපදෙස් දෙමි.

තවද මෙම ආයතනය විසින් 2008 මාර්තු 31 දිනට ප්‍රථම මෙකී නීතිවලට සම්පූර්ණ වශයෙන් අනුකූලතාවය දක්වා ඇති බවට සහතික කරගන්නා මෙන් ඉල්ලා සිටිනු ලැබේ. නව ගනුදෙනුකරුවන් සඳහා මෙම නීති වහාම ක්‍රියාත්මක වන පරිදි බලපවත්වනු ඇත.

ඉහත දක්වා ඇති නීතිවලට අනුකූල නොවීමක් හෝ කඩකිරීමක් පනතේ සඳහන් කර ඇති අදාළ නිර්දේශයන්ට අනුව දඬුවමකට යටත්වීමට ඉඩ තිබේ.

මෙයට විශ්වාසී,  
වැඩ බලන අතිරේක අධ්‍යක්ෂ  
මූල්‍ය බුද්ධි ඒකකය

පිටපත් : සියලුම අනුකූලතා නිලධාරීන්  
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය  
මූල්‍ය සමාගම් ආයතන  
අනුමත විගණකාධිපති මණ්ඩලය  
අධ්‍යක්ෂ/ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව , ශ්‍රී ලංකා මහ බැංකුව  
අධ්‍යක්ෂ/ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව

### ගනුදෙනුකරුවන් පිළිබඳව නිසි උද්යෝගයෙන් ක්‍රියාත්මකවීම සම්බන්ධයෙන් මූල්‍ය ආයතන සඳහා හා බැංකු නොවන මූල්‍ය ආයතන සඳහා රීති

#### හැඳින්වීම

ස්වකීය ක්‍රියාකාරීත්වයේ දී මුහුණ දීමට සිදුවන අවදානම අවම කරගැනීමටත් එමගින් මූල්‍ය ආයතන කෙරෙහි වන මහජන විශ්වාසය සමගම ස්වකීය ස්ථාවරත්වය වර්ධනය කරගැනීමටත් යහපත් බැංකු භාවිතයන් අනුගමනය කිරීම මූල්‍ය ආයතනවලට උපකාර වේ. මුදල් විශුද්ධීකරණය හා ත්‍රස්තවාදී කටයුතු සඳහා අරමුදල් රැස්කිරීම රටක සමස්ත මූල්‍ය ක්‍රමයේ යහපත් පැවැත්මට හානිකර වන අතරම එක් එක් මූල්‍ය ආයතනයේ ස්ථාවරත්වයට ද විවිධාකාර ලෙසින් හානිකර විය හැකිය. ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සහ “ඔබේ ගනුදෙනුකරුවා හොඳින් හඳුනාගන්න” ලෙසින් හැඳින්වෙන නිසි උද්යෝගීමත් ක්‍රියාකාරීත්වය ද මුදල් විශුද්ධීකරණය හා ත්‍රස්තවාදී කටයුතු සඳහා අරමුදල් රැස්කිරීම වැළැක්වීමේ ඵලදායී ක්‍රමයක අංග වේ. මෙම රීති බැංකු හා වෙනත් වර්ගයේ මූල්‍ය ආයතනවල ආරක්ෂිත සහ උසස් ක්‍රියාකාරීත්වයක් පවත්වාගැනීමට උපකාරී වන අතරම එය තවදුරටත් ශක්තිමත් කිරීමට ද හේතු වේ.

ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාව තහවුරුකරගැනීමේ හා නිසි උද්යෝගයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් මෙහෙයුම් මාර්ගෝපදේශ සකස්කරන අතර ම ගිණුමක් විවෘත කිරීමේ දී මූල්‍ය ආයතන විසින් ගනුදෙනුකරුවන් වෙතින් රැස්කරගන්නා තොරතුරුවල රහස්‍යබව ආරක්ෂාකර ගැනීමටත්, හරස් විකුණුම් හෝ වෙනත් ඵවැනි අරමුණක් සඳහා එම තොරතුරු යොදාගැනීමෙන් වැළකීමටත්, ලබාගන්නා තොරතුරු අදහස්කරන ලද අවදානම සමග අදාළ වන බවටත්, අවසර ඇති තොරතුරු පමණක් ලබාගැනීමටත් මේ යටතේ නිකුත් කර ඇති රීති සමග අනුකූලව එය සිදුකිරීමටත් මූල්‍ය ආයතන වගබලාගතයුතු වේ.

මෙම රීති 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තාකිරීමේ පනතේ 2(3)වගන්තිය යටතේ නිකුත් කරනු ලබන අතර එය යම් ආකාරයකින් උල්ලංඝනය කිරීම හා එයට අනුකූලව ක්‍රියා නොකිරීම පනතේ සඳහන් විධිවිධාන යටතේ දඬුවම් ලැබීමට හේතුවනු ඇත.

වැඩබලන අතිරේක අධ්‍යක්ෂ  
මූල්‍ය බුද්ධි ඒකකය,  
ශ්‍රී ලංකා මහ බැංකුව

2007 මැයි 18 දින

### I කොටස පොදු මගපෙන්වීම

#### අ. ස්වාභාවික පුද්ගලයන්

- ස්වාභාවික පුද්ගලයන් සම්බන්ධයෙන් අදාළ අවස්ථාවන්හිදී පහත සඳහන් තොරතුරු ලබාගත යුතු වේ.
  - නීත්‍යානුකූල නම සහ භාවිතාකරනු ලබන වෙනත් නම් (විවාහයට කලින් කාන්තාවකගේ නම වැනි)
  - නිවැරදි ස්ථිර ලිපිනය (සම්පූර්ණ ලිපිනය ලබාගත යුතු වේ. තැපැල් පෙට්ටි අංකය ලබාගැනීම ප්‍රමාණවත් නොවේ)
  - දුරකථන අංකය, ෆැක්ස් අංකය සහ ඊ මේල් ලිපිනය
  - උපන් දිනය සහ උපන් ස්ථානය
  - පුරවැසිභාවය
  - රැකියාව, තත්ත්වය සහ/හෝ සේවදායකයාගේ නම
  - ගනුදෙනුකරුවාගේ ඡායාරූපය සහිත වූ පුද්ගල අනන්‍යතාව හඳුනාගැනීමේ නිල හඳුනාගැනීමේ අංකයක් හෝ කල් ඉකුත් නොවූ වෙනත් නිල ලේඛනයක් (උදා. ගමන් බලපත්‍රය, ජාතික හැඳුනුම්පත, නේවාසික/පුරවැසි බලපත්‍රය, සමාජ සංරක්ෂණ වාර්තා, රියදුරු බලපත්‍රය)
  - ගිණුමේ වර්ගය සහ මූල්‍ය ආයතනය සමග ඇති සම්බන්ධතාවයේ ස්වභාවය
  - අත්සන



2. මූල්‍ය ආයතනය මෙම තොරතුරු පහත සඳහන් ක්‍රමවලින් අවම වශයෙන් එකකට අනුව හෝ සත්‍යායනය කළයුතු වේ.
  - උපන් දිනය නිල ලේඛනයක් මගින් තහවුරුකරගැනීම (උදා. උප්පැන්න සහතිකය, ගමන් බලපත්‍රය, ජාතික හැඳුනුම්පත, සමාජ ආරක්ෂණ වාර්තා)
  - ස්ථීර ලිපිනය තහවුරු කරගැනීම (උදා. උපයෝගිතා බිල්පත්, බදු තක්සේරු වාර්තා, බැංකු ප්‍රකාශ, රාජ්‍ය ආයතනයක් විසින් එවන ලද ලිපියක්)
  - ගිණුමක් විවෘත කිරීමෙන් පසුව, සපයා ඇති තොරතුරුවල සත්‍යතාව තහවුරුකරගැනීමට ගනුදෙනුකරුවා දුරකථනයෙන්, ලිපියක් මගින් හෝ ඊ මේල් මගින් සම්බන්ධ කරගැනීම (උදා. විසන්ධි වූ දුරකථනයක්, ආපසු හරවා එවන ලද ලිපියක් හෝ වැරදි ඊ මේල් ලිපිනයක් මගින් අදහස් වන්නේ තවදුරටත් පරීක්ෂණ සිදුකිරීම අවශ්‍ය බවය)
  - සපයා ඇති නිල ලේඛනවල වලංගු බව බලයලත් පුද්ගලයෙකු මගින් සහතික කරවාගැනීම මගින් තහවුරු කරගැනීම (උදා. තානාපති කාර්යාල නිලධාරියෙක්, ප්‍රසිද්ධ නොතාරිස්වරයෙක්)
3. අනන්‍යතාව තහවුරු කරගැනීමට යොදාගත හැක්කේ ඉහත දක්වා ඇති උදාහරණ පමණක් නොවේ. වෙනස් අධිකරණ බලසීමාවන් යටතේ ගනුදෙනුකරුවාගේ අනන්‍යතාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි ලෙස ඉදිරිපත් කළහැකි මේ හා සමාන වෙනත් ලේඛන ද තිබෙන්නට හැකිය.
4. සම්මුඛ පරීක්ෂණයකට ලක්කළ හැකි ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් මෙන් ම මුහුණට මුහුණ හමුවීමට නොලැබෙන ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් ද මේ හා සමාන ඵලදායීත්වයෙන් යුත් ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීමේ ක්‍රමයන් මූල්‍ය ආයතන විසින් අනුගමනය කළ යුතු වේ.
5. 10 පරිච්ඡේදයේ සපයා ඇති තොරතුරු ඇසුරින් ගනුදෙනුකරුවෙකුගේ අන්තරාය පැතිකඩ පිළිබඳ මූලික තක්සේරුවක් කිරීම මූල්‍ය ආයතනවලට හැකිවිය යුතුය. එහිදී වැඩි අන්තරාය පැතිකඩක් සහිත යැයි හඳුනාගනු ලැබූ ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකිරීම අවශ්‍ය වන අතර පහත සඳහන් කරුණු ද ඇතුළත් ව ඔවුන් සම්බන්ධයෙන් අතිරේක විමර්ශනයක් සිදුකිරීම හෝ තොරතුරු ලබාගැනීම කළ යුතුය.
  - පුද්ගලයාගේ ස්ථීර ලිපිනය පිළිබඳව ණය විමර්ශන ඒජන්සියක් මගින් තහවුරුකර ගැනීම හෝ නිවසට යාම මගින් ස්වාධීනව සත්‍යායනය කිරීම
  - පුද්ගල විමසීම් (උදා. එම ආයතනයේම වෙනත් ගනුදෙනුකරුවෙකු වෙතින් විමසා දැනගැනීම)
  - කලින් බැංකුවේ නිර්දේශ ලබාගැනීම හා ගනුදෙනුකරුවා සම්බන්ධයෙන් එම මූල්‍ය ආයතනයෙන් විමසා සිටීම
  - ආදායම් මූලාශ්‍රය
  - රැකියාව, තත්ත්වය (උචිත වන්නේ නම්) සත්‍යායනය කිරීම.
6. එකවර හෝ වරින් වර සිදුකරන ලද ගනුදෙනුවලදී එම ගනුදෙනුවේ හෝ එම සම්බන්ධිත ගනුදෙනු මාලාවේ සමස්ත අගය ස්ථාපිත අවම මූල්‍ය අගය ඉක්මවා නොයන විට, පහත අවස්ථාවන්හිදී නම සහ ලිපිනය පමණක් ලබාගෙන වාර්තාකර තබාගැනීම ප්‍රමාණවත් විය හැකිය.
  - බැංකුවට/මූල්‍ය ආයතනයට ගනුදෙනුකරුවා පිළිබඳ විශ්වසනීය තොරතුරු ප්‍රසිද්ධ වශයෙන් ලබාගැනීමට හැකිවන පරිද්දෙන් පවතින විට
  - මූල්‍ය ආයතනය වෙනත් බැංකුවක් සමග එම ගනුදෙනුව සිදුකරන්නේ නම් එම බැංකුවේ මූල්‍ය විශුද්ධිකරණය හා ක්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග ඊට පෙර ගනුදෙනුවලින් ලැබී ඇති අත්දැකීම් අනුව ඉතා පැහැදිලි විට
7. පොදු මහජනතාවට බැංකු සේවා ලබාගැනීම අහිමිවන ආකාරයට විශේෂයෙන් ම මූල්‍යමය හා සමාජමය වශයෙන් අඩු වරප්‍රසාදලාභී ජනතාවට එය අහිමිවන ආකාරයට ගනුදෙනුකරුවන් තෝරාගැනීමේ ප්‍රතිපත්ති සීමාකාරී නොවීම වැදගත් වේ.

**ආ. ආයතන**

- 8. ස්වාභාවික පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරුකරගැනීමේදී පදනම් කරගනු ලබන ප්‍රතිපත්ති ගනුදෙනුකාර සියලුම ආයතනවල අනන්‍යතාව තහවුරු කරගැනීමේදී ද එලෙසම අදාළ වේ. ....?
- 9. ආයතනය යන්නට ස්වාභාවික පුද්ගලයෙක් නොවන වෙනත් ඕනෑම අස්ථිත්වයක් අයත් වේ. විවිධාකාරයේ ආයතනවල අනන්‍යතාව තහවුරුකරගැනීම සම්බන්ධ මාර්ගෝපදේශයන්හි දී එම ආයතනවල විවිධ අවදානම් මට්ටම් පිළිබඳව විශේෂ අවධානය යොමුකළ යුතු වේ.

**ඇ. සංස්ථාපිත අස්ථිත්ව**

- 10. සංස්ථාපිත ආයතන (උදා. සමාගම් සහ හවුල්කාරිත්වයන්) සම්බන්ධයෙන් පහත සඳහන් තොරතුරු ලබාගත යුතුය.
  - ආයතනයේ නම ;
  - ආයතනයේ ව්‍යාපාර මෙහෙයුම් සිදුකෙරෙන ප්‍රධාන ස්ථානය ;
  - ආයතනයේ තැපැල් ලිපිනය ;
  - සම්බන්ධකරගැනීමේ දුරකථන හා ෆැක්ස් අංක ;
  - යම් ආකාරයක නිල හඳුනාගැනීමේ අංකයක්, තිබෙනම් (උදා. බදු අනන්‍යතා අංකය ;
  - සංස්ථාගත කිරීම් සහතිකයේ හෝ සමාගම් ව්‍යවස්ථාවේ සහ සමාගම් පරමාර්ථ ප්‍රකාශනයේ මුල් පිටපත හෝ සහතික කළ පිටපතක් ; සුදුසු අවස්ථාවන්හිදී හවුල්කාරිත්ව සහතිකය හෝ ලියාපදිංචි කිරීමේ සහතිකය ;
  - ගිණුමක් විවෘත කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල යෝජනාව සහ ගිණුම මෙහෙයවීම සඳහා බලයලත් පුද්ගලයන් හඳුනාගැනීම ;
  - ව්‍යාපාරයේ ස්වභාවය සහ අරමුණ සහ එහි නීත්‍යානුකූල භාවය.
- 11. මූල්‍ය ආයතනය මෙම තොරතුරු පහත සඳහන් ක්‍රමවලින් අවම වශයෙන් එකකට අනුව හෝ සත්‍යායනය කළයුතු වේ.
  - ස්ථාපිත ව්‍යාපාර අස්ථිත්ව සඳහා - අලුත්ම වාර්තාව සහ ගිණුම් විමර්ශනය කිරීම (ලබාගත හැකි නම් විගණනය කරන ලද) ;
  - ව්‍යාපාර තොරතුරු සේවාවක් මගින් විමර්ශනයක් සිදුකිරීම හෝ ඉදිරිපත් කර ඇති ලේඛණ සහතික කරමින් පිළිගත් හා ප්‍රසිද්ධ නීතිඥ හෝ ගණකාධිකරණ සමාගමක් වෙතින් ප්‍රතිඥාවක් ;
  - අදාළ ආයතනය විසුරුවාහරින ලද, ඉවත්කරන ලද, නිමාකරන ලද හෝ සමාපනය කරන ලද ආයතනයක් හෝ එසේ කෙරෙමින් නොපවතින ආයතනයක් බව දැනගැනීම සඳහා සමාගම් විමර්ශනයක් සහ/හෝ වෙනත් එවන් වාණිජ විමර්ශනයක් සිදුකිරීම ;
  - ස්වාධීන තොරතුරු සත්‍යායනය කිරීමේ ක්‍රම භාවිතාකිරීම, පොදු හෝ පුද්ගලික දත්ත පද්ධති විමර්ශනය කිරීම වැනි ;
  - පූර්ව බැංකු නිර්දේශ ලබාගැනීම ;
  - අදාළ සමාගම් පරිශ්‍රය වෙත යාම, ප්‍රායෝගික ව එසේ කළ හැකි නම්;
  - අදාළ ව්‍යාපාරික අස්ථිත්වය දුරකථන, තැපැල් හෝ විද්‍යුත් තැපැල් මගින් සම්බන්ධ කරගැනීම.
- 12. සමාගම් ගනුදෙනුකරුවෙක් වෙනුවෙන් යම් නියෝජිතයෙක් විසින් ගිණුමක් විවෘත කරනු ලබන්නේ නම් ඔහු එම සමාගමේ නිලධාරියෙක් නොවන විට ඔහුගේ අනන්‍යතාව හා තත්ත්වය සත්‍යායනය කරගැනීම සඳහා මූල්‍ය ආයතනය විසින් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගත යුතු වේ.

**ඈ. i සමාගම්/හවුල්කාරිත්ව**

- 13. සමාගම්/හවුල්කාරිත්ව සම්බන්ධයෙන් ප්‍රධාන මාර්ගෝපදේශය වන්නේ ව්‍යාපාරය සහ සමාගමේ/හවුල්කාරිත්වයේ වත්කම් සම්බන්ධයෙන් පාලනය හා අවසාන පාලන බලය ඇත්තේ කාටද යන්න හඳුනාගැනීම සඳහා ආයතනයේ පිටුපස විමසා බලන ලෙසයි. සමාගම් සම්බන්ධයෙන් ගත්විට ප්‍රාග්ධනයෙන් සැලකියයුතු කොටසක් හෝ මූල්‍යමය පාර්ශ්වයෙන් සැලකිය යුතු කොටසක් ලබාදී ඇති හෝ වෙනත් ආකාරයකින් පාලන බලය හිමිකරගෙන ඇති කොටස්

හිමියන්, අත්සන්කරුවන් හෝ වෙනත් අය සම්බන්ධයෙන් විශේෂිත අවධානය යොමුකළ යුතු වේ. අයිතිකරු වෙනත් සංස්ථාපිත අස්ථිත්වයක් හෝ භාරයක් වන විට අරමුණ විය යුත්තේ සමාගමේ පිටුපස දැකගැනීම හා හිමිකරුවන්ගේ අනන්‍යතාව සත්‍යායනය කරගැනීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගැනීමයි. මෙහිදී සමාගමේ පාලන බලය හිමි අය හඳුනාගැනීම සමාගමේ ස්වභාවය මත රැඳී පවතියි. වෙනත් අයගේ අනුමැතියකින් තොරව අරමුදල්, ගිණුම් හෝ ආයෝජන කළමනාකරණය කිරීමට අධිකාරිය ලබා ඇති පුද්ගලයන් සහ අභ්‍යන්තර ක්‍රියාපටිපාටි සහ පාලන යාන්ත්‍රණයන් ඉක්මවා යාමට තරම් හැකියාවන් ඇති පුද්ගලයන් මත එම බලය රැඳී තිබෙන්නට හැකිය. හවුල්කාරිත්ව ගත්විට සෑම හවුල්කරුවෙකුගේ ම අනන්‍යතාව තහවුරුකරගැනීම අවශ්‍ය වන අතර හිමිකාරිත්ව පාලනය හිමි හවුල්කරුවන්ගේ සමීපතම පවුල් සාමාජිකයන්ගේ අනන්‍යතාව තහවුරුකරගැනීම ද වැදගත් විය හැකිය.

- 14. යම් සමාගමක් පිළිගත් කොටස් වෙළඳපොළක ලැයිස්තුගත කර ඇති විට හෝ එවන් සමාගමක උපසමාගමක් වන විට අනන්‍යතාව තහවුරු කරගත යුතු ප්‍රධාන හිමිකරුවා එම සමාගම ම වේ. කෙසේ වුවත් ලැයිස්තුගත සමාගමේ නියම පාලනය පවතින්නේ යම් පුද්ගලයෙකු/කුඩා පුද්ගල කණ්ඩායමක් යටතේ ද හෝ වෙනත් සංස්ථාපිත අස්ථිත්වයක් හෝ භාරයක් යටතේ ද යන්න සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු වේ. එය එසේ වන්නේ නම් එම පාලකයන් ද හිමිකරුවන් වශයෙන් සැලකිය යුතු වන අතර ඒ අනුව ඔවුන්ගේ අනන්‍යතාව ද තහවුරු කරගතයුතු වේ.

**ඇ. විශ්‍රාම ප්‍රතිලාභ අරමුදල්**

- 15. ගිණුමක් සඳහා අයදුම්කරු වන්නේ රැකියා විශ්‍රාම වැටුප් වැඩසටහනක්, සේවක ප්‍රතිලාභ භාරයක් හෝ කොටස් විකල්ප සැලසුමක් වන විට භාරකරු හෝ සම්බන්ධතාව සම්බන්ධයෙන් පාලන බලය හිමි වෙනත් පුද්ගලයෙක් (උදා පරිපාලන නිලධාරී, වැඩසටහන් කළමනාකරු සහ ගිණුම් අත්සන්කරුවන්) අයිතිකරුවන් වශයෙන් සැලකිය යුතු වන අතර ඔවුන්ගේ අනන්‍යතාව සත්‍යායනය කිරීම සඳහා මූල්‍ය ආයතනය විසින් අවශ්‍ය පියවර ගතයුතු වේ.

**ඉ. පොදු/සුභද සමාගම්, සමුපකාර සහ අර්ථසාධක සමිති**

- 16. ඉහත අස්ථිත්වයන් ගිණුමක් විවෘතකිරීමේ අයදුම්කරු වන විට අනන්‍යතාව තහවුරු කරගත යුතු අයිතිකරුවන් වශයෙන් සලකනු ලබන්නේ ආයතනයේ වත්කම් සම්බන්ධයෙන් පාලන බලය හිමි හෝ සැලකිය යුතු බලයක් හිමි පුද්ගලයන් වේ. ඒ අතරට බොහෝවිට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් මෙන්ම එහි විධායක නිලධාරීන් හා ගිණුම් අත්සන්කරුවන් ඇතුළත් විය හැකිය.

**ඊ. පුණ්‍යායතන, සමාජ සහ සංගම්**

- 17. පුණ්‍යායතන, සමාජ සහ සංගම් වෙනුවෙන් ගිණුම් විවෘත කරනු ලබන විට ආයතනය සමග අවම වශයෙන් එහි අත්සන්කරුවන් දෙදෙනෙකුගේ අනන්‍යතාවන් හඳුනාගැනීම හා සත්‍යායනය කිරීම සඳහා මූල්‍ය ආයතන විසින් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගතයුතු වේ. අනන්‍යතාව තහවුරු කරගතයුතු අයිතිකරුවන් වශයෙන් මෙහිදී සලකනු ලබන්නේ ආයතනයේ වත්කම් සම්බන්ධයෙන් පාලන බලය හිමි හෝ ප්‍රමාණවත් බලපෑමක් හිමි පුද්ගලයන් වේ. මේ අතරට පාලක මණ්ඩල හෝ පාලන කමිටු සාමාජිකයන්, සභාපති, ඕනෑම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක්, භාණ්ඩාගාරික සහ සියලුම අත්සන්කරුවන් ඇතුළත් විය හැකිය.
- 18. මෙම සියලුම අවස්ථාවන්හිදී අදාළ පුද්ගලයන් ආයතනයේ සැබෑ නියෝජිතයන් බව තහවුරුකරගැනීම සඳහා ස්වාධීන සත්‍යායනයක් ලබාගත යුතු වේ. ආයතනය සම්බන්ධයෙන් ද ස්වාධීන තහවුරුකිරීමක් ලබාගත හැකිය.

**උ. භාර නාමිකයන් සහ විශ්වාසීන ගිණුම්**

- 19. ගනුදෙනුකරු වෙනත් අයෙකුගේ නම රැගෙන ඇත්තේ ද, ‘ඉදිරි පාර්ශ්වයක්’ (acting as a front) ලෙස හෝ භාරකරුවෙකු, නාමිකයෙකු හෝ වෙනත් අතරමැදියෙකු ලෙසින් වෙනත් පුද්ගලයෙකු වෙනුවෙන් කටයුතු කරන්නේ ද යන්න මූල්‍ය ආයතන විසින් සොයාගතයුතු වේ. එය එසේ වන්නේ නම් එවන් සියලු අතරමැදියන්ගේ සහ ඔවුන් පෙනී සිටින්නේ කවරෙකු වෙනුවෙන් ද ඔවුන්ගේ ද අනන්‍යතාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි ලබාගැනීම සහ භාරයේ හෝ වෙනත් ක්‍රියාත්මක සංවිධාන ව්‍යුහයේ ස්වභාවය සම්බන්ධ විස්තර ලබාගැනීම අවශ්‍ය පූර්ව කොන්දේසියක් වේ. නිශ්චිත ව සැලකීමේ දී භාරයක අනන්‍යතාව තහවුරුකරගැනීමේදී එයට භාරකරුවන්, ප්‍රදායකයන්/දීමනාකරුවන් සහ ප්‍රතිලාභීන් අයත් වේ.

භාරයක් වෙනුවෙන් ගිණුමක් විවෘතකිරීමේ දී මූල්‍ය ආයතනය විසින් භාරයේ භාරකරු/භාරකරුවන්, භාරයේ ප්‍රදායක/ප්‍රදායකයන් (භාරය සඳහා වත්කම්වලින් දායක වන ඕනෑම පුද්ගලයෙකු ඇතුළත්), යම් ආරක්ෂක/ආරක්ෂකයන්, ප්‍රතිලාභී/ප්‍රතිලාභීන් සහ අත්සන්කරුවන් යන අයගේ අනන්‍යතාවන් සත්‍යායනය කීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගත යුතු වේ. ප්‍රතිලාභීන් නිර්වචනය කරනු ලබන අවස්ථාවේදී ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කරගත යුතු වේ.

පදනමක් ගත්විට පදනමේ ආරම්භකයාගේ, කළමනාකරුවන්ගේ/අධ්‍යක්ෂවරුන්ගේ සහ ප්‍රතිලාභීන්ගේ අනන්‍යතාවන් සත්‍යායනය කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු වේ.

**උ. ප්‍රතිලාභමය හිමිකරුවන්**

20. එක් එක් අවස්ථාවට අදාළ වාතාවරණය අනුව තමන් විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගවල ප්‍රමාණිකභාවය තහවුරුකිරීමේ හැකියාව මූල්‍ය ආයතනය සතු විය යුතුය. ප්‍රතිලාභී හිමිකරුවා පිළිබඳ තොරතුරු හා ප්‍රතිලාභී හිමිකරුවාගේ අනන්‍යතාව සම්බන්ධයෙන් ප්‍රතිඥාවක් හෝ ප්‍රකාශයක් ගනුදෙනුකරු වෙතින් ලබාගැනීම සම්බන්ධයෙන් ද මූල්‍ය ආයතනයකට අවධානය යොමු කළ හැකිය.

**ච. වෘත්තීයමය අතරමැදියන්**

21. නීතිඥයෙකු, නොතාරිස්වරයෙකු, වෙනත් ස්වාධීන නීති වෘත්තීයයෙකු හෝ ගණකාධිකාරවරයෙකු වැනි වෘත්තීයමය අතරමැදියෙකු විසින් තනි සේවාදායකයෙකු වෙනුවෙන් සේවාදායක ගිණුමක් අරඹනු ලබන විට එම සේවාදායකයා කවුදැයි හඳුනාගැනීම අවශ්‍ය වේ. වෘත්තීයමය අතරමැදියන් විසින් බොහෝ විට අස්ථිත්ව ගණනාවක් වෙනුවෙන් 'එකරාශික' (pooled) ගිණුම් විවෘත කරනු ලැබෙයි. අතරමැදියා විසින් දරා සිටින ගිණුම් එකට මිශ්‍ර නොකර එක් එක් ප්‍රතිලාභී හිමිකරුවාට අදාළ කළ හැකි සේ 'උප ගිණුම්' පවතින විට අතරමැදියා විසින් දරාසිටිනු ලබන ගිණුමේ සියලුම ප්‍රතිලාභී හිමිකරුවන් හඳුනාගැනීම අවශ්‍ය වේ. අරමුදල් මිශ්‍ර වී පවතින විට ඒවායේ ප්‍රතිලාභී හිමිකරුවන් හඳුනාගැනීම සඳහා මූල්‍ය ආයතනය පරීක්ෂාකාරීව අවධානය යොමුකළ යුතුය. කෙසේ වුවත් සමහර අවස්ථාවන්හිදී මූල්‍ය ආයතන අතරමැදියාගෙන් එහාට විමසුම් කිරීම අවශ්‍ය නොවන්නේය ලෙසින් අධීක්ෂණ අධිකාරියේ මාර්ගෝපදේශ පැවතීමට හැකිය (උදා. මූල්‍ය ආයතන විසින් අනුගමනය කෙරෙන නිසි උද්යෝගයෙන් ක්‍රියාකිරීමේ ප්‍රමිතීන් ම අතරමැදියා විසින් ද ස්වකීය සේවාදායකයන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු යැයි නියම වී පවතින විට)

22. මෙවන් වාතාවරණයක් අදාළ වන විට, ස්වකීය සේවාදායක පදනම සම්බන්ධයෙන් මූල්‍ය ආයතන විසින් අනුගමනය කරනු ලබන නිසි උද්යෝගයෙන් ක්‍රියාකිරීමේ ප්‍රමිතීන්ටම යටත් වූ විවෘතාන්ත හෝ සංවෘතාන්ත ආයෝජන සමාගමක්, ඒකක භාරයක් හෝ සීමිත හවුල්කාරිත්ව සමාගමක් සඳහා ගිණුමක් විවෘත කරන ලද විට, පහත සඳහන් අය හිමිකරුවන් වශයෙන් සැලකියයුතු වන අතර මූල්‍ය ආයතනය ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා කටයුතු කළයුතුය.

- අරමුදල
- එය සමාගමක් නම් එහි අධ්‍යක්ෂ මණ්ඩලය හෝ පාලක මණ්ඩලය
- ඒකක භාරයක් නම් එහි භාරකරු
- සීමිත හවුල්කාරිත්වයක් නම් එහි පාලක (සාමාන්‍ය) හවුල්කරුවා
- ගිණුමෙහි අත්සන්කරුවන්
- සම්බන්ධතාව සම්බන්ධයෙන් පාලන බලය හිමි වෙනත් ඕනෑම අයෙක් උදා. අරමුදල් පරිපාලක හෝ කළමනාකරු

23. වෙනත් ආයෝජන මාධ්‍ය සම්බන්ධයෙන් ද උචිත පරිදි 22 පරිච්ඡේදයේ දක්වා ඇති ආකාරයේ ම ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු වේ. එයට අමතරව අරමුදල්වල ප්‍රතිලාභී හිමිකරුවා සහ අරමුදල් සම්බන්ධයෙන් පාලන බලය හිමි පුද්ගලයන්ගේ අනන්‍යතාව සත්‍යායනය කිරීමට ගතහැකි සියලුම පියවර ගැනීම අවශ්‍ය වේ.

24. අතරමැදියන් ද මූල්‍ය ආයතනයේ පුද්ගල ගනුදෙනුකරුවන් වශයෙන් සැලකිය යුතු වන අතර ඉහත 10 -11 පරිච්ඡේදවල දක්වා ඇති ලැයිස්තුවල දක්වා ඇති උචිත තොරතුරු ලබාගෙන එම අතරමැදියන්ගේ අනන්‍යතාව වෙන වෙන ම සත්‍යායනය කළ යුතු වේ.

**ඒ. වෙනත් ආකාරයේ ආයතන**

25. පූර්වෝක්ත පරිච්ඡේදයන්හි දක්වා ඇති ගිණුම් වර්ග සම්බන්ධයෙන්, අයිතිකරුවන්ගේ අනන්‍යතාව සත්‍යායනය කිරීම සඳහා ලබාගත යුතු වන තොරතුරුවලට අමතරව පහත සඳහන් තොරතුරු ද ලබාගත යුතු වේ.

- ගිණුමේ නම
- තැපැල් ලිපිනය

- සම්බන්ධ කරගැනීමේ දුරකථන සහ ෆැක්ස් අංක
  - යම් ආකාරයක නිල හඳුනාගැනීමේ අංකයක් පවතී නම් (උදා. බදු අනන්‍යතා අංකය)
  - ගිණුම්ගිණියාගේ අරමුණ/ක්‍රියාකාරිත්වයන් පිළිබඳ විස්තරයක් (උදා. විධිමත් ව්‍යවස්ථාවක්)
  - ගිණුම් ගිණියාගේ නීතිමය පැවැත්ම තහවුරුකරන ලේඛනයක් (උදා. පුණ්‍යායතන ලියාපදිංචි කිරීම)
26. මූල්‍ය ආයතනය විසින් මෙම තොරතුරු පහත සඳහන් ක්‍රමවලින් අවම වශයෙන් එකකට අනුව හෝ සත්‍යායනය කළ යුතු වේ.
- ඉදිරිපත් කරන ලද ලේඛන සනාථ කරමින් පිළිගත් නීතිඥ හෝ ගණකාධිකාරී සමාගමක් වෙතින් ලබාගත් ස්වාධීන ප්‍රතිඥාවක්
  - පූර්ව බැංකු සමුද්දේශ ලබාගැනීම
  - පොදු සහ පුද්ගලික දත්ත පදනම් සහ නිල මූලාශ්‍ර මගින්

**ඔ. හඳුන්වාදෙන ලද ව්‍යාපාර**

27. වෙනත් මූල්‍ය ආයතන විසින් ක්‍රියාත්මක කර ඇති ක්‍රියාපටිපාටි මත රැඳී සිටීමට හෝ හඳුන්වාදෙන්නන් වෙතින් ව්‍යාපාර පිළිබඳ තොරතුරු සපයාගැනීමට ද, පහසුව සඳහා බොහෝවිට මූල්‍ය ආයතන යොමුවීම් දකින්නට ලැබේ. මෙසේ කිරීමේ දී හඳුන්වාදෙන්නන් විසින් ක්‍රියාත්මක කරනු ලබන මූල්‍ය ආයතනය විසින් අපේක්ෂා කරන ලබන නිසි උද්යෝගයෙන් ක්‍රියාකිරීමේ ප්‍රතිපත්ති වෙත පමණට වැඩියෙන් රැඳී සිටීමේ අවදානමට මුහුණ පෑමට මූල්‍ය ආයතනවලට සිදුවේ. හඳුන්වාදෙන්නා විසින් ක්‍රියාත්මක කරනු ලබන නිසි උද්යෝගයෙන් ක්‍රියාකිරීමේ ප්‍රතිපත්ති මත රැඳී සිටීම, එම ආයතන ඉහළම පිළිගැනීමක් ඇති ආයතන වුවද, ඉන් ගනුදෙනුකරුවන් බාරගනු ලබන බැංකුව සතු, ස්වකීය ගනුදෙනුකරුවන් හා ගනුදෙනු හොඳින් හඳුනාගැනීමේ අවසාන වගකීමෙන් බැහැරවීමට ඉඩක් ලැබීම සිදුනොවේ. විශේෂයෙන් ම මූල්‍ය ආයතන තමන් විසින් අනුගමනය කරනු ලබන ගනුදෙනුකරුවන් හොඳින් හඳුනාගැනීමේ ප්‍රමිතීන්ට වඩා දුර්වල ප්‍රමිතීන් අනුගමනය කරන හෝ නිසි උද්යෝගයෙන් ක්‍රියාකිරීමට අදාළ ලිපිලේඛන තමන් වෙතද ලබාදීමට මැලිකමක් දක්වන හඳුන්වාදෙන ආයතන මත රැඳී නොසිටිය යුතුය.

28. හඳුන්වාදෙන්නන් භාවිතා කරනු ලබන මූල්‍ය ආයතන විසින් එම හඳුන්වාදෙන්නන් 'යෝග්‍ය සහ සුදුසු ද' යන්න සහ මෙම පත්‍රිකාවේ දක්වා ඇති නිසි උද්යෝගයෙන් යුතු ව ක්‍රියාකිරීමේ ප්‍රතිපත්ති ඔවුන් විසින් ක්‍රියාත්මක කරන්නේ ද යන්න ඉතා පරීක්ෂාකාරීව තක්සේරු කළ යුතු වේ. ගනුදෙනුකරුවන් හඳුනාගැනීමේ අවසාන වගකීම සැමවිටම මූල්‍ය ආයතනය මත රැඳී පවතියි. හඳුන්වාදෙන්නාගේ විශ්වසනීයත්වය නිර්ණය කිරීම සඳහා මූල්‍ය ආයතන විසින් පහත සඳහන් නිර්ණායක උපයෝගී කරගත යුතුවෙයි.

- එම ආයතන මෙම පත්‍රිකාවෙන් හඳුනාගෙන ඇති ගනුදෙනුකරුවන් පිළිබඳව නිසි උද්යෝගයෙන් ක්‍රියාත්මකවීමේ අවම භාවිතාවන් සමග අනුකූල විය යුතුය;
- හඳුන්වාදෙන්නාගේ ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් නිසි උද්යෝගයෙන් ක්‍රියාත්මක වීමේ ක්‍රියාපටිපාටි මූල්‍ය ආයතනය විසින් ගනුදෙනුකරුවා සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට අදහස් කරන ක්‍රියාපටිපාටි තරමට ම දැඩි විය යුතුය ;
- ගනුදෙනුකරුවාගේ අනන්‍යතාව සත්‍යායනය කිරීම සඳහා හඳුන්වාදෙන්නා විසින් ස්ථාපිත කර ඇති ක්‍රමයන්හි විශ්වාසදායකභාවය පිළිබඳ ව මූල්‍ය ආයතනයට සෑහීමකට පත්වීමට හැකි විය යුතුය ;
- හඳුන්වාදෙන්නා විසින් ක්‍රියාවට නංවා ඇති නිසි උද්යෝගයෙන් යුතුව ක්‍රියාත්මක වීමේ ප්‍රතිපත්ති ඕනෑම අවස්ථාවකදී සත්‍යායනය කිරීමේ අවසරය තමන්ට ලැබෙන බවට ගිවිසුමක් මූල්‍ය ආයතනය හඳුන්වාදෙන්නා සමග ඇතිකරගත යුතුය ; සහ
- ගනුදෙනුකරුවාගේ අනන්‍යතාව සම්බන්ධ සියලුම දත්ත සහ වෙනත් ලේඛන හඳුන්වාදෙන්නා විසින් වහාම මූල්‍ය ආයතනය වෙත සැපයිය යුතු අතර මූල්‍ය ආයතනය විසින් එසේ සපයන ලද ලේඛන සියල්ල විමර්ශනය කළ යුතු වේ. එවන් තොරතුරු අවශ්‍ය නීත්‍යානුකූල බලය ලබාගෙන ඇතිවිට අධීක්ෂකයාගේ සහ මූල්‍ය බුද්ධි ඒකකයේ හෝ සමාන බලාත්මක කිරීමේ ආයතනයක විමර්ශනය සඳහා ලබාදිය යුතුය ;
- එයට අමතර ව, මූල්‍ය ආයතනය විසින් තමන් රැඳී සිටින හඳුන්වාදෙන්නා ඉහත දක්වා ඇති නිර්ණායක අනුකූල ව කටයුතු කරන්නේ ද යන්න තහවුරුකරගැනීම සඳහා වරින් වර විමර්ශනය කළ යුතු වේ.



**ii කොටස - විශේෂිත මාර්ගෝපදේශ**

සියලුම මූල්‍ය ආයතන පහත සඳහන් කරුණුවලට අනුකූල ව ක්‍රියාකිරීම අවශ්‍ය වේ.

**D) ගිණුම් විවෘත කිරීම**

**අ. පුද්ගල ගිණුම්**

ලබාගත යුතු තොරතුරු

- අනන්‍යතා ලේඛනයේ සඳහන් පරිදි සම්පූර්ණ නම
- අනන්‍යතා ලේඛනය කවරක් ද යන්න දැක්විය යුතුය, ජාතික හැඳුනුම්පත, කල්ලකුත් නොවූ ගමන් බලපත්‍රයක්, නීල රියදුරු බලපත්‍රයක් ආදී වශයෙන්
- අනන්‍යතා ලේඛනයේ සඳහන් පරිදි ස්ථීර ලිපිනය. වෙනත් ලිපිනයක් පිළිගැනීමට නම් එය මාස 3කට වඩා පැරණි නොවන උපයෝගීතා බිල්පත්‍රයක් ඉදිරිපත් කිරීම මගින් තහවුරු කළ යුතු වේ. එම උපයෝගීතා බිල්පත්‍රය ද විදුලි බිල්පත්‍රයක් ද ජල බිල්පත්‍රයක් ටෙලිකොම් බිල්පත්‍රයක් ද නැතිනම් වෙනත් ස්ථාවර රැහැන් දුරකථන බිල්පත්‍රයක් ද ආදී වශයෙන් දැක්විය යුතු වේ. තැපැල් පෙට්ටි අංක පිළි නොගත යුතු වේ. බාරේ වශයෙන් ලිපිනයක් ඉදිරිපත් කර ඇති විට එම දේපළ හිමියාගේ අනුමැතිය සහ අදාළ ලිපිනය සත්‍යායනය කිරීම සඳහා අවශ්‍ය ලේඛන ලබාගත යුතු වේ.
- දුරකථන අංකය, ෆැක්ස් අංකය සහ ඊ මේල් ලිපිනය
- පුරවැසිභාවය
- රැකියාව, ව්‍යාපාරය, හොබවන තනතුර සහ සේව්‍යයාගේ නම
- ගිණුම විවෘත කරනු ලබන්නේ කුමන අරමුණක් වෙනුවෙන් ද යන්න
- අපේක්ෂිත ව්‍යාපාරික පිරිවැටුම/පරිමාව
- අනේවාසික විදේශ මුදල් ගිණුම් හා අනේවාසික රුපියල් ගිණුම් සම්බන්ධයෙන් ගත්විට විදේශීය අධිකරණ බලප්‍රදේශයක් තුළ ගිණුමක් විවෘත කිරීම තෝරාගැනීමට හේතු
- ප්‍රමාණවත් සමුද්දේශ
- අත්සන

ලබාගත යුතු ලේඛන (සෑම පිටපතක්ම අදාළ බලයලත් තැනැත්තන් විසින් සහතික කර තිබිය යුතුය)

- අධිකාරිබලය/ගිණුම විවෘතකිරීමේ පෝරමය
- අනන්‍යතාව තහවුරුකිරීමේ ලේඛනයේ පිටපතක්
- ලිපිනය සත්‍යායනය කිරීමේ ලේඛනවල පිටපත්
- පුරවැසි නොවන පුද්ගලයන්ගේ RNNFC/NRRA/RGFC ගිණුම් සම්බන්ධයෙන් වලංගු වීසා/බලපත්‍රයක පිටපත
- ගිණුම විවෘත කරනු ලබන්නේ ව්‍යාපාර කටයුත්තක් සඳහා නම් ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකය

**ආ. හිමිකාරිත්ව/ හවුල්කාරිත්ව ගිණුම්**

ලබාගතයුතු වන තොරතුරු

- ලියාපදිංචි ලේඛනයේ සඳහන් පරිදි සම්පූර්ණ නම
- හිමිකරුවාගේ/හවුල්කරුවාගේ පුද්ගලික විස්තර පුද්ගල ගිණුම්වල පරිද්දෙන් ම
- ලියාපදිංචි ලිපිනය හෝ ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබන ප්‍රධාන ස්ථානය සහ හිමිකරුවාගේ/හවුල්කරුවන්ගේ ස්ථීර ලිපිනය
- සම්බන්ධකර ගැනීමේ දුරකථන සහ ෆැක්ස් අංක
- බදුගොනු අංකය
- ප්‍රමාණවත් සමුද්දේශ

- අත්සන
- කොතරම් පාලන බලයක් හිමිව ඇති ද යන්න
- වෙනත් ව්‍යාපාර සම්බන්ධ හිමිකම්

**ලබාගත යුතු ලේඛන**

- අධිකාරී බලය/ගිණුම විවෘත කිරීමේ පෝරමය
- ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ ලේඛනය
- අයිතිකරුගේ/හවුල්කරුවන්ගේ තොරතුරු පිළිබඳ ලේඛනය
- අනන්‍යතාව සහ ලිපිනය සත්‍යායනය කිරීමේ ලේඛනවල පිටපත්

**ඇ. සංස්ථා/සීමිත වගකීම් සමාගම්**

**ලබාගත යුතු තොරතුරු**

- ආයතනයේ ලියාපදිංචි නම
- ආයතනයේ ව්‍යාපාර කටයුතු කරනු ලබන ප්‍රධාන ස්ථානය
- තැපැල් ලිපිනය තිබෙනම්
- ව්‍යාපාරයේ ස්වභාවය සහ අරමුණ
- දුරකථන/ෆැක්ස්/ ඊ මේල්
- ආදායම් බදු ලිපි ගොනු අංකය
- බැංකු සමුද්දේශ
- අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලුදෙනාගේ ම විස්තර පුද්ගල ගනුදෙනුකරුවන්ගේ විස්තර පරිදීම
- ප්‍රධාන කොටස්කරුවන් සහ සහ ඔවුන්ට හිමි මූල්‍යමය හිමිකාරිත්වය සහ පාලන බලය
- උපසමාගම්/ආශ්‍රිත සමාගම් සහ වෙනත් ව්‍යාපාරික සම්බන්ධතා පිළිබඳ විස්තර
- අත්සන්

**ලබාගත යුතු ලේඛන**

- අධිකාරීබලය/ගිණුම විවෘත කිරීමේ පෝරමය
- සංස්ථාගත කිරීමේ සහතිකයේ හා සාංගමික සංස්ථා ප්‍රකාශයේ මුල් පිටපත හෝ සහතික කළ පිටපත්
- ගිණුම විවෘත කිරීමට අනුමැතිය ලබාදීමේ අධ්‍යක්ෂ මණ්ඩල යෝජනාව
- අධ්‍යක්ෂවරුන්ගේ තොරතුරු ලේඛනය ඔවුන්ගේ වෙනත් ව්‍යාපාර හිමිකම් සමග
- 48 පෝරමයේ පිටපතක්
- 36 පෝරමයේ පිටපතක්
- ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල අනුමත සමාගමක් නම් ආයෝජන මණ්ඩල ගිවිසුම
- අපනයන සංවර්ධන මණ්ඩලය විසින් අනුමත සමාගමක් නම් අපනයන සංවර්ධන මණ්ඩල අනුමැතිය ලත් ලිපිය
- කොටස් වෙළඳපොළේ ලියාපදිංචි සමාගමක් නම් ව්‍යාපාර ඇරඹීමේ සහතිකය
- ව්‍යාපාර ලියාපදිංචියේ සහතික කළ පිටපතක් (හවුල්කාරිත්වයක්/තනි අලෙවිකරු)
- අවසාන වතාවට විගණනය කළ ගිණුම් ඇත්නම්
- විදේශයක ලියාපදිංචි කර ඇති සමාගමක් සම්බන්ධයෙන් ද ඉහත ලේඛන ලබාගැනීම අදාළ වේ
- ඉහත ලේඛන ලබාගැනීමට නොහැකි නම් ලේඛනමය නොවන ක්‍රම අතරට ණය තොරතුරු කාර්යාංශයෙන් පරීක්ෂා කිරීම, බැංකු සමුද්දේශ, ව්‍යාපාරික ස්ථානයට යාම සහ ගනුදෙනුකරුවාගේ ව්‍යාපාරික වෙබ් අඩවියට පිවිසීම ඇතුළත් වේ.

**අ. සමාජ, සංගම්, පුණ්‍යායතන, සමාගම් සහ රාජ්‍ය නොවන සංවිධාන**

**ලබාගත යුතු තොරතුරු**

- ප්‍රකාශ පත්‍රයේ, ව්‍යවස්ථාවේ සඳහන් නම සහ ලිපිනය
- අවම වශයෙන් තනතුරු දරන්නන්, අත්සන්කරුවන්, පරිපාලකයන්, පාලක මණ්ඩලයේ හෝ කමිටුවේ හෝ අස්ථිත්වයේ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් බලය සහ අධිකාරය හිමි දෙදෙනෙකුගේ විස්තරාත්මක තොරතුරු තනි ගිණුම් හිමියන්ගේ තොරතුරු ලබාගන්නා පරිදිම
- ගිණුම විවෘතකිරීමේ අභිප්‍රාය, ක්‍රියාකාරී අරමුණු සහ නියුක්තව සිටින ක්ෂේත්‍ර
- ආදායම්/අරමුදල් ප්‍රභවයන් සහ මට්ටම
- සම්බන්ධිත වෙනත් ආයතන/සංගම්/සංවිධාන
- දුරකථන/ෆැක්ස් අංක/විද්‍යුත් තැපෑල

**ලබාගත යුතු ලේඛන**

- ලියාපදිංචි කිරීමේ ලේඛනය/ව්‍යවස්ථාව/ප්‍රකාශපත්‍රය ආදී වශයෙන්
- පුද්ගල ගිණුම්වලදී මෙන්ම ගනුදෙනුකාර තොරතුරු පෝරමය
- අධිකාර බලය/ගිණුම් විවෘත කිරීමේ පෝරමය

**ඉ. භාර නාමිකයන් සහ විශ්වස්ත ගිණුම්**

**ලබාගත යුතු තොරතුරු**

- සියලුම භාරකරුවන්ගේ, ප්‍රදායකයන්ගේ/දීමනාකරුවන්ගේ හා භාරකරුවන් සම්බන්ධයෙන් ගත්විට ප්‍රතිලාභීන්ගේ අනන්‍යතාවන් තහවුරුකරගැනීම
- ගනුදෙනුකරු ක්‍රියාකරන්නේ ඉදිරි පාර්ශ්වයක් (front) වශයෙන් ද නොඑසේනම් භාරකරුවෙකු, නාමිකයෙකු හෝ වෙනත් අතරමැදියෙකු වශයෙන් ද යන්න

**ලබාගත යුතු ලේඛන**

- අධිකාර පත්‍රය/ගිණුම් විවෘතකිරීමේ පෝරමය
- භාරකාර ඔප්පුව
- සියලුම පුද්ගලයන් පිළිබඳ විස්තර

**2) ගිණුම් පවත්වාගෙන යාම**

1. අපේක්ෂිත සේවාදායකයාගේ අනන්‍යතාව ප්‍රමාණවත් පරිදි තහවුරුකරගන්නා තුරු කිසිදු ගිණුමක් විවෘත නොකළ යුතුය. දී ඇති තොරතුරු වල යම් නොගැලපීමක් පසුව සොයාගනු ලැබුවේ නම් තොරතුරුවල සත්‍යතාව තහවුරු වනතුරු ගිණුම අත්හිටුවිය යුතු වේ.
2. ආරම්භයේදී වාර්තා කරගතයුතු වන ගනුදෙනුකරුවා පිළිබඳ සාමාන්‍ය තොරතුරු අතරට ගනුදෙනුකරුවාගේ ව්‍යාපාරය/වෘත්තිය, ආදායම් මට්ටම, ආර්ථික පැතිකඩ, ව්‍යාපාරික සහකරුවන් සහ වෙනත් ව්‍යාපාරික සම්බන්ධතා, ආදායම් මූලාශ්‍ර සහ ගිණුම විවෘත කිරීමේ අරමුණ අයත් විය යුතුය.
3. නීතිමය විධිවිධානවලට අනුව අනන්‍යතාව හා ලිපිනය සත්‍යායනය කරගැනීම සඳහා භාවිතාකරන ලද සියලුම ලේඛනවල පිටපත් තබාගත යුතුය.
4. අයදුම්පත්‍රයක ලබාදී ඇති ලිපිනය ගිණුම විවෘත කිරීමට ඉල්ලුම් කරනු ලබන ශාඛාවෙන් ඉතා දුර ස්ථානයක පිහිටා ඇති නම් එම ඉල්ලීම අධිකාරියකින් කිරීම / ප්‍රතික්ෂේප කිරීම කළ යුතු වන අතර අපේක්ෂිත සේවාදායකයාට වලංගු හා පිළිගත හැකි සාධකයක් ඉදිරිපත් කළ නොහැකිනම් (ඔහුට එම ගිණුම මෙම ශාඛාවේ ම විවෘත කිරීමට අවශ්‍ය වීම සම්බන්ධයෙන්) ඔහුගේ පදිංචියට හෝ ව්‍යාපාරයට සමීපතම ශාඛාවේ ගිණුම විවෘත කරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටිය යුතුය. එවන් විශේෂ හේතු ගොනුවේ වාර්තාකර තැබිය යුතුය. ගිණුම විවෘත කිරීමෙන් පසුව ලිපිනය වෙනස් කරනු ලැබුවේ නම් එම බැංකුවේ එම ලිපිනයට සමීපතම ශාඛාව වෙත ගිණුම මාරු කළ යුතුය.

5. එකම බැංකුවේ ගිණුම් දෙකක් හෝ වැඩි ගණනක් විවෘත කරන ලද විට, එම ගිණුම විවෘත කිරීමේ විශේෂිත හේතුව සියලුම ගිණුම් සම්බන්ධයෙන් නිසි උදෙසාගයෙන් ක්‍රියාත්මකවීමේ අරමුණට උපකාරී වීම සඳහා වාර්තා කර තැබිය යුතුය.
6. ආගමන හා විගමන පාලක, රේගුව, මහ බැංකුව වැනි ජාතික/රාජ්‍ය බලධාරීන් විසින් නිකුත් කර ඇති දැනගැනීමට ඇති ත්‍රස්තවාදී සැකකරුවන් පිළිබඳ ලේඛනයක හෝ පරීක්ෂාවෙන් පසුවීමේ ලේඛනයක අපේක්ෂිත ගනුදෙනුකරුවන්ගේ නම් ඇතුළත් වී ඇත්දැයි පරීක්ෂා කරන්න.
7. සේවාදායකයා වෙතින් එක් ගිණුමකින් තවත් ගිණුමකට අරමුදල් මාරු කරන ලෙස උපදෙස් ලැබුණු විට අනාගත විමර්ශනය සඳහා එම ගිණුම් දෙකෙහිම අංක අභ්‍යන්තර වශයෙන් වාර්තාකර තබා ගත යුතුය.
8. ශ්‍රී ලංකාවේ නේවාසිකව සිටින පුරවැසිනොවන අය/විදේශීය ගමන් බලපත්‍ර දරන්නන් වෙනුවෙන් RNNFC, RGFC හෝ තාවකාලික රුපියල් ගිණුමක් හෝ විවෘත කරනු ලබන විට, ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ ඔවුන්ගේ ස්ථිර ලිපිනය වශයෙන් දේශීය ලිපිනයක් ලබාගත යුතු වේ. ගමන් බලපත්‍රයේ පිටපතක්, වලංගු කාලය සමග වීසා, විදේශ ලිපිනය සහ ගිණුම විවෘත කිරීමේ අරමුණ ගොනුව තුළ පැවැතිය යුතුය. වීසා කාලය අවසන් වීමත් සමගම වෙනත් ආකාරයෙන් සුදුසු උපදෙස් ලැබී නොමැති නම් ගිණුමේ ක්‍රියාකාරීත්වය අත්හිටුවිය යුතු වේ. දිවයිනෙන් පිටත් ව යාමෙන් පසුව ගිණුම වසා දැමීම හෝ අනේවාසික ගිණුමකට පරිවර්තනය කිරීම කළ යුතු වේ. තමන් සමග ගිණුමක් පවත්වාගෙන යනු ලබන කාල සීමාව පුරා වලංගු වීසා පවතින බවට මූල්‍ය ආයතන විසින් තහවුරු කරගත යුතු වේ.
9. අනේවාසිකයන් වෙනුවෙන් (විදේශ ගමන් බලපත්‍ර දරන්නන් වෙනුවෙන්) රුපියල් ගිණුම් (NRRAs) විවෘත කර පවත්වාගනු ලබන විට, සියලුම ලිපිගනුදෙනු සඳහා ස්ථිර ලිපිනය වශයෙන් විදේශ ලිපිනයක් යොදාගත යුතු වේ. විදේශ අධිකරණ බල ප්‍රදේශයක් තුළ ගිණුමක් විවෘත කිරීම තෝරාගැනීමට හේතුව වාර්තාකර තැබිය යුතුය.
10. නේවාසික පුරවැසි නොවන අය වෙනුවෙන් වන සියලුම රුපියල් ගිණුම් සඳහා ශ්‍රී ලංකාවේ ලිපිනයක් තිබිය යුතුය. ගිණුම්හිමියා විදේශ රටෙහි රැඳී සිටින කාල සීමාව සඳහා පමණක් තාවකාලික වශයෙන් විදේශීය ලිපිනයක් භාවිත කළ හැකිය. එහෙත් සේවාදායකයා ආපසු පැමිණ වහාම අඛණ්ඩව ක්‍රියාත්මක ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් නිසි උදෙසාගයෙන් ක්‍රියාත්මකවීම අනුව ගනුදෙනුකරුවාගේ ලිපිනය යාවත්කාලීන කිරීමට කටයුතු කළ යුතුය. හවුල් ගිණුමක් සම්බන්ධයෙන් විදේශ ලිපිනයක් භාවිත කළ යුත්තේ එහි සියලුම හවුල්කරුවන් විදේශයන්හි නිත්‍ය වාසයකරන්නන් වන්නේ නම් පමණි. එක් පාර්ශ්වයක් හෝ දිවයින තුළ වාසය කරන්නේ නම් දේශීය ලිපිනයක් පවත්වාගෙන යාම අවශ්‍ය වේ.
11. පුණ්‍යායතන සහ ආධාර ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන වෙනුවෙන් ගිණුම් විවෘත කළයුත්තේ රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධ අධිකාරියේ ලියාපදිංචිය සහ වෙනත් අදාළ සහතික ඇත්නම් පමණි. ඔවුන්ගේ කටයුතු පාලනය කරමින් නිකුත් කර ඇති විශේෂිත නියෝග සම්බන්ධයෙන් නිසි අවධානය දැක්විය යුතු වේ උදා. බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව/විනිමය පාලක
12. 'දේශපාලන වශයෙන් අනාවෘත පුද්ගලයන්' (PEP) වෙනුවෙන් ගිණුම් විවෘත කිරීමේ දී ඒ සඳහා ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ අවසරය ලබාගත යුතුය. වැදගත් පොදු කර්තව්‍යයන් සම්බන්ධයෙන් බැඳී සිටින ශ්‍රී ලංකාවේ හෝ විදේශ රටවල පුද්ගලයන් දේශපාලන වශයෙන් අනාවෘත පුද්ගලයන් (PEP) වශයෙන් නිර්වචනය කරනු ලැබේ උදා, රාජ්‍ය හෝ ආණ්ඩු නායකයින්, ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය, අධිකරණ, හමුදා නිලධාරීන්, රාජ්‍ය සංස්ථාවල ජ්‍යෙෂ්ඨ විධායකයින්, වැදගත් දේශපාලන පක්ෂවල නිලධාරීන්. දේශපාලන වශයෙන් අනාවෘත පුද්ගලයන්ගේ පවුලේ සාමාජිකයන් සහ සමීප පුද්ගලයන් සමග ව්‍යාපාරික සම්බන්ධතා පවත්වාගැනීම ද දේශපාලන වශයෙන් අනාවෘත පුද්ගලයන් සමග සම්බන්ධතා පවත්වාගැනීම හා සමාන ව අවදානම් සහගතවීමට ඉඩ තිබේ. මෙම නිර්වචනය මගින් පූර්වෝක්ත වර්ගවලට අයත් මධ්‍යම ශ්‍රේණියේ හෝ වඩා කණිෂ්ඨ නිලධාරීන් ආවරණය කිරීමට අදහස් නොකෙරේ.
13. තුන්වන පාර්ශ්වයක් විසින් ඉතිරිකිරීමේ ගිණුමකට හෝ ජංගම ගිණුමකට සිදුකරනු ලබන රු.500,000කට වැඩි තැන්පතුකරු එම තැන්පතුකරුගේ අනන්‍යතාව වාර්තාකර තබාගත යුතු වේ. නම, ලිපිනය, හැඳුනුම්පත් අංකය, අත්සන සහ අරමුණ එහිදී අවශ්‍ය විස්තර වේ. කෙසේවුවත් ව්‍යාපාරික ආයතනවල ගිණුම් සමග ගනුදෙනුකිරීමට බලයලත් ලිපිකරුවන්, ගණකාධිකාරීන් සහ සේවානියුක්තයන් මෙම 'තුන්වන පාර්ශ්වයන් පිළිබඳ නිර්වචනය තුළට ඇතුළත් නොවේ.
14. අනේවාසික විදේශ මුදල් ගිණුම්/නේවාසික විදේශ මුදල් ගිණුම් වෙතින් බාහිරාගිමුඛ ප්‍රේෂණ/විද්‍යුත් මාරුකිරීම් (wire transfers) සිදුකරනු ලබන විට නම, ලිපිනය, ගිණුම් අංකය, හැඳුනුම්පත් අංකය සමග එම මාරුකිරීම් සිදුකිරීමේ අරමුණ පිළිබඳ කෙටි විස්තරයක් ද වශයෙන් ඒවා පිළිබඳ වැදගත් හා ආරම්භක තොරතුරු සහිත සම්පූර්ණ අයදුම්පත්‍රයක් මූල්‍ය ආයතනය වෙත ඉදිරිපත්කිරීම අනිවාර්ය වේ. මෙය දේශීය (wire transfers) සම්බන්ධයෙන් ද අදාළ වේ.

15. ගිණුම් හිමියා විසින් එම මුදල් රට තුළට රැගෙන ආ බවට සාක්ෂි ඇත්නම් හැරෙන්නට අනෙව්‍යාසික විදේශ මුදල් ගිණුම්/නේවාසික විදේශ මුදල් ගිණුම් වෙත සිදුකරන ලද මුදල් තැන්පතු වෙතින් විද්‍යුත් මාරුකිරීම් (wire transfers) සඳහා අවසර ලබානොදිය යුතුය. රට තුළට ගෙන එන ලද ප්‍රකාශ නොකළ මුදල් නෝට්ටු මෙම ගිණුම් වෙනුවෙන් භාර නොගත යුතුය. විදේශ මුදල් ගිණුම වෙතට නිරන්තරව මුදල් නෝට්ටු තැන්පත් කරනු ලබන්නේ නම් එවන් තැන්පත්වල නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් මූල්‍ය ආයතනය දැනසිටිය යුතුවාක් මෙන් ම සෑහීමට ද පත්විය යුතුය.
16. මූල්‍ය ආයතනයේ පැහැදිලි අනුමැතියකින් තොරව නියමකර ඇති පර්යන්ත සීමාව ඉක්මවමින් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර වෙතින් මුදල් ගැනීම සිදුනොවන බවට මූල්‍ය ආයතන විසින් වගබලා ගත යුතු වේ. ගනුදෙනුකරුවන් විසින් වාර්තාකිරීමේ අවශ්‍යතාව මගහැරියාම සඳහා සුළු ප්‍රමාණ වලින් නිරතුරු ව මුදල් ගන්නේ නම් එවන් අවස්ථාවන්හිදී වහාම මුදල් ආපසුගැනීමේ පහසුකම අත්හිටුවිය යුතු අතර සැකකටයුතු ගනුදෙනුවක් වශයෙන් වාර්තා කළ යුතු වේ. මෙම පහසුකම අයථා වශයෙන් භාවිතයට ගැනීම වැළැක්වීම සඳහා මූල්‍ය ආයතන නිසි උද්යෝගයෙන් ක්‍රියාත්මක විය යුතු වේ. මෙය රුපියල් ගිණුම්වලට මෙන් ම විදේශ මුදල් ගිණුම් සම්බන්ධයෙන් ද අදාළ වේ.
17. නේවාසික විදේශ මුදල් ගිණුම් වෙතින් අනේවාසික විදේශ මුදල් ගිණුමක් වෙත මුදල් මාරුකිරීමට අවසර නොදිය යුතුය. එසේ ද වුවත් විනිමය පාලන රෙගුලාසි අනුව අනේවාසික විදේශ මුදල් ගිණුමක් වෙතින් නේවාසික විදේශ මුදල් ගිණුමක් වෙත මුදල් මාරුකිරීමට අවසර ඇත.
18. මූල්‍ය ආයතනයේ ගනුදෙනුකරුවන් නොවන්නන් වෙත අයකරගැනීමේ පදනම මත ආනයන ලේඛන නිදහස්කිරීමේ දී ගනුදෙනුකරුවාගේ හෝ සම්බන්ධතාවයේ අනන්‍යතාව තහවුරු කරගත යුතුවේ. අනන්‍යතාව තහවුරුකරගැනීම යන්නට පුද්ගලයාගේ හෝ ව්‍යාපාරයේ නිවැරදි ලිපිනය ද අයත් විය යුතු වේ.
19. අදාළ තොරතුරු සමග සියලුම ගිණුම් යාවත්කාලීන කිරීම සියලුම මූල්‍ය ආයතන විසින් 2008 මාර්තු 31 දිනට සම්පූර්ණ කළ යුතුය.
20. අනිවාර්ය වාර්තාකිරීමේ අවශ්‍යතාව මගහැරීම සඳහා නිරන්තරව ම රු.500000 පර්යන්ත සීමාවට අඩුවෙන් කරනු ලබන ගනුදෙනු සිදුවන ගිණුම් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ආයතනයේ අනුකූලතා නිලධාරියා වෙත වාර්තා කළ යුතුය.
21. ගනුදෙනුකරුවන්ගේ වාර්තාගත කර ඇති පැතිකඩ සමග ගිණුමේ කටයුතු ගැලපෙන බවට මූල්‍ය ආයතන තහවුරු කරගත යුතුය. කිසියම් නොගැලපීමක් සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු අතර නියම තත්වය සම්බන්ධයෙන් වාර්තා තබාගත යුතු වේ. පැහැදිලි කළ නොහැකි සියලු කටයුතු උචිත ක්‍රියාමාර්ග ගැනීම සඳහා මූල්‍ය ආයතනයේ අනුකූලතා නිලධාරියා වෙත වාර්තා කළ යුතු වේ.
22. නව තාක්ෂණික හඳුන්වාදීම් - අන්තර්ජාල බැංකුසේවා ඇතුලු නිර්නාමිකත්වය පවත්වාගෙන යාමට උපකාරී විය හැකි නව හෝ වර්ධනය වන තාක්ෂණයන් හේතුකොට ගෙන උද්ගත විය හැකි මුදල් විදේශීකරණයකිරීමේ තර්ජනයන් සම්බන්ධයෙන් මූල්‍ය ආයතන විසින් විශේෂ අවධානයක් යොමු කළ යුතු වන අතර අවශ්‍ය වන්නේ නම් ඒවා මුදල් විදේශීකරණ සැලසුම් සඳහා යොදාගැනීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතුවේ. භාණ්ඩ හා සේවා මිලදී ගැනීම, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර වෙතින් මුදල් ලබාගැනීම සහ ඉලෙක්ට්‍රොනික මුදල් මාරුකිරීම් සඳහා ගනුදෙනුකරුවන් විසින් භාවිතකරනු ලබන විවිධාකාරයේ ඉලෙක්ට්‍රොනික කාඩ්පත් සම්බන්ධයෙන් මූල්‍ය ආයතන අවධානයෙන් සිටිය යුතු වේ. ණය කාඩ්පත් පෙර පැටවුම්කිරීම (Pre-loading) අනෙකුත් කරුණු අතර විශේෂයෙන් ම මුදල් විදේශීකරණ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ අරමුණ වෙනුවෙන් භාවිත කළ හැකි අතර එසේ කිරීමට ඉඩ නොදිය යුතු අතර එය ණය කාඩ්පත් අයථා භාවිතයට ගැනීමක් හා සමාන වේ.
23. පවතින හා අලුත් ණය කාඩ්පත් වෙළඳ පදනම් සම්බන්ධයෙන් ඔවුන්ගේ ව්‍යාපාරයේ ස්වභාවය කෙරෙහි විශේෂ අවධානය සහිත ව අතිරේක ඔබේ ගනුදෙනුකරුවා හොඳින් හඳුනාගැනීමේ හා ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් නිසි උද්යෝගයකින් ක්‍රියාකිරීමේ ප්‍රතිපත්ති අනුගමනය කළයුතු වන අතර කිසියම් නීතිවිරෝධී කටයුත්තකට සම්බන්ධ ඕනෑම ගනුදෙනුකරුවෙකු, ගනුදෙනුවක් හෝ වෙළෙඳපොළ සම්බන්ධයෙන් මුදල් ගනුදෙනු වාර්තාකිරීමේ පනතේ විධිවිධාන යටතේ උචිත ක්‍රියාමාර්ග ගත යුතු වේ. ණය කාඩ්පත්හිමියන් විසින් අන්තර්ජාලය හරහා මුදල් ගෙවනු ලබන විට එම ගෙවීම් සිදුකරනු ලබන්නේ නීතිවිරෝධී කටයුතු වෙනුවෙන් නොවන බවට සහතික කරගැනීම සඳහා විශේෂ අවධානයක් යොමුකිරීම යෝග්‍ය වේ.
24. ණය කාඩ්පත් අලෙවිය නියෝජිතයන් හරහා සිදුකරනු ලබන විට ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් මෙන් ම නියෝජිතයන් සම්බන්ධයෙන් ද උචිත 'ඔබේ ගනුදෙනුකරුවා හොඳින් හඳුනාගැනීමේ' (KYC) ක්‍රියාමාර්ග අනුගමනය කෙරෙන බවට මූල්‍ය ආයතන විසින් වගබලා ගත යුතු වේ.
25. ගිණුම් විවෘත කිරීම සඳහා අයදුම්පත් තැපෑල හෝ විද්‍යුත් තැපෑල මගින් ලැබෙන විට ගිණුම විවෘතකිරීමට හෝ ක්‍රියාත්මක කිරීමට පෙර සේවාදායකයාගේ සැබෑ අනන්‍යතාව හඳුනාගැනීම සඳහා ප්‍රමාණවත් තරම් සැලකිල්ලක්



දැක්විය යුතු වේ. අපේක්ෂිත සේවාදායකයා පුද්ගල වශයෙන් පෙනී සිටීමට අපොහොසත්වීම අනන්‍යතාව තහවුරු කරගැනීමේ ක්‍රියාපටිපාටි සම්පූර්ණ වශයෙන් අනුගමනය නොකිරීමට මූල්‍ය ආයතන විසින් කිසිදු අවස්ථාවක දී හේතුවක් කර නොගත යුතු වේ.

- 26. අභ්‍යන්තරානුබල ප්‍රේෂණ සමග එන SWIFT පණිවිඩ වර්ෂ හයක කාල සීමාවක් සඳහා ආරක්ෂකර තබාගැනීම මූල්‍ය ආයතන විසින් අනිවාර්යයෙන්ම සිදුකළ යුතු වේ. එයට හේතුව ඒවා තුළ ගනුදෙනුකරු සම්බන්ධව වැදගත් තොරතුරු අන්තර්ගත වීමයි.
- 27. මුදල් මාරුකරන්නන්/මුදල් යවන්නන් වෙනුවෙන් මූල්‍ය ආයතන විසින් ගිණුම් පවත්වාගෙන යනු ලබන විට එවන් සේවාදායකයන් ඔවුන් වෙත නිකුත් කර ඇති බලපත්‍රයේ සඳහන් නීතිරීති සහ කොන්දේසිවලට අනුකූලව ඔවුන්ගේ මුදල් මාරුකිරීමේ/මුදල් යැවීමේ ව්‍යාපාරය තුළ පමණක් නියුක්ත ව සිටින බවට මූල්‍ය ආයතන විසින් සැක හැර දැනගත යුතු වේ. මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනතේ හා මුදල් ගනුදෙනු වාර්තාකිරීමේ පනතේ ප්‍රතිපාදන මගින් මුදල් මාරුකරන්නන් ද ආවරණය වන බැවින් ඔවුන් පූර්ණ වශයෙන් ම නීතිමය අවශ්‍යතාවන් සමග අනුකූල බවට තහවුරුකරගැනීම මූල්‍ය ආයතනවල වගකීම වේ. කිසියම් බලයනොලත් නීතිවිරෝධී මූල්‍ය ගනුදෙනුවකට සම්බන්ධවීමක් උචිත ක්‍රියාමාර්ග ගැනීම සඳහා මූල්‍ය ආයතනයේ අනුකූලතා නිලධාරියාගේ අවධානයට ලක්කළ යුතු වේ.
- 28. විකල්ප ප්‍රේෂණ ක්‍රම (Hundi, Hawala) ආදී  
විධිමත් මුදල් ප්‍රේෂණ සේවාවන් සහ එක් භූගෝලීය ප්‍රදේශයකින් තවත් භූගෝලීය ප්‍රදේශයකට අවිධිමත් හා අධීක්ෂණය කරනු නොලබන පද්ධති හා යාන්ත්‍රණයන් මගින් මුදල් හෝ වටිනාකම් මාරුකරනු ලබන වෙනත් මුදල් හා වටිනාකම් ප්‍රේෂණ ක්‍රම වෙන්කර හඳුනාගැනීම සඳහා මූල්‍ය ආයතන අමතර සෝදිසියකින් පසුවීම අවශ්‍ය වේ. ඒ අනුව මුදල්වල ප්‍රභවය නිශ්චිතව දැනගැනීම ඒ අනුව අත්‍යවශ්‍ය වේ.
- 29. නියෝජිත බැංකු සහ Shell Banks නියෝජිත බැංකු/මූල්‍ය ආයතන' සමග බැංකු සම්බන්ධතා ආරම්භකිරීමට පෙර මූල්‍ය ආයතන විසින් ඒවායේ කළමනාකරණය, ප්‍රධාන ව්‍යාපාර කටයුතු , සහ ඔවුන්ගේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ සහ හඳුනාගැනීමේ ක්‍රියාමාර්ග පිළිබඳ ව ප්‍රමාණවත් තොරතුරු ලබාගත යුතු වේ. ගිණුම් අරමුණ නියෝජිත බැංකු කටයුතුවලට පමණක් සීමාවන බවට හා එම බැංකුව එහි නිසි උද්යෝගමත් ක්‍රියාකාරිත්වය හා මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ ප්‍රමිතීන්ට අනුව එම රටේ බලධාරීන් විසින් එලදායී ලෙසින් සුපරීක්ෂණය කෙරෙන බවට තහවුරුකරගැනීම ද මූල්‍ය ආයතනවල වගකීමක් වේ. දුර්වල 'ඔබේ ගනුදෙනුකරුවා හොඳින් හඳුනාගැනීමේ ප්‍රතිපත්ති' (KYC) ප්‍රතිපත්ති ක්‍රියාත්මකව ඇති හෝ මුදල් විශුද්ධීකරණය හා ක්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් සැපයීමට එරෙහි කටයුතු සම්බන්ධයෙන් සහයෝගයක් නොපවතින අධිකරණ බලප්‍රදේශයන්හි පිහිටා ඇති මූල්‍ය ආයතන සමග ව්‍යාපාරික කටයුතුවලට පිවිසීම හා ක්‍රියාත්මක කිරීමත්, ඒවාට මූල්‍ය සේවා සැපයීමත් මූල්‍ය ආයතන විසින් ප්‍රතික්ෂේප කළ යුතු වේ. එසේ ම ස්වකීය නියෝජිත මූල්‍ය ආයතන Shell මූල්‍ය ආයතන සමග සම්බන්ධතා නොපවත්වන බවට මූල්‍ය සමාගම් විසින් අනිවාර්යයෙන් ම තහවුරු කරගත යුතු වේ.

**සටහන්**

- 1. නිර්දේශිත පර්යන්ත සීමාව ඉක්මවා ගිය
- 2. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර වෙතින් මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් එක් එක් බැංකු විසින් පනවා ඇති උපරිම සීමාවන්

**3) පොදු**

- 1. අදාළ නීතිමය ප්‍රතිපාදනවලට ආයතනයේ අනුකූලතාවය තහවුරුකිරීම සඳහා සියලුම මූල්‍ය ආයතන විසින් මුදල් ගනුදෙනු වාර්තාකිරීමේ පනතේ 14 වන වගන්තිය යටතේ අනුකූලතා නිලධාරියෙකු පත්කළ යුතුය. මෙම නිලධාරීන් ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මට්ටමේ වියයුතුය.
- 2. මුදල් ගනුදෙනු වාර්තාකිරීමේ පනතේ 14(1)වගන්තිය යටතේ සෑම බැංකුවක් විසින් ම එහි කාර්ය පටිපාටි සහ ක්‍රම අනුකූලතාවය සම්බන්ධයෙන් පරීක්ෂාකිරීම සඳහා විගණන කර්තව්‍යයක් ඇතිකළ යුතුය.
- 3. මුදල් විශුද්ධීකරණය හා ක්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් මුදල් සැපයීම සම්බන්ධ නීති පිළිබඳ ස්වකීය නිලධාරීන් හා සේවානියුක්තිකයන් දැනුවත්කිරීමට හා සැකකටයුතු ගනුදෙනු හඳුනාගැනීමට ස්වකීය නිලධාරීන්, සේවා නියුක්තිකයන් හා අනුයෝජිතයන් පුහුණු කිරීමට සියලුම මූල්‍ය ආයතන විසින් කටයුතු කිරීම අවශ්‍ය වේ. සේවානියුක්තිකයන් වශයෙන් පුද්ගලයන් බඳවාගැනීමට පෙර මූල්‍ය ආයතන විසින් ඔවුන් ව පූර්ව පරීක්ෂාවකට (screen) ලක්කිරීම ද අවශ්‍ය වේ.
- 4. සියලුම මූල්‍ය ආයතන ස්වකීය දේශීය විදේශීය හා සහ පාලිත සමාගම් ප්‍රාදේශීය නීති හා රෙගුලාසි මගින් අවසර ලැබෙන තාක් දුරට මෙම ක්‍රියාපටිපාටි අනුගමනය හා ක්‍රියාත්මක කිරීම කළ යුතු වන අතර තමන් අයත්වන අධිකරණ

බල ප්‍රදේශය තුළ පවතින නීති මුදල් ගනුදෙනු වාර්තාකිරීමේ පනතට එකඟ නොවන විට හෝ ප්‍රමාණවත් නොවන විට එය උචිත ක්‍රියාමාර්ග ගැනීම සඳහා ආයතනයේ අනුකූලතා නිලධාරියාට වාර්තා කළ යුතු වේ.

5. සියලුම මූල්‍ය ආයතන විසින් සංකීර්ණ, අසාමාන්‍ය ස්වභාවයක් ගන්නා හෝ පැහැදිලි ආර්ථික හෝ නීත්‍යානුකූල අරමුණක් දක්නට නොලැබෙන, සාපේක්ෂ වශයෙන් විශාල සියලුම ගනුදෙනුවල පසුබිම විභාගකිරීම හා ඒ සම්බන්ධව සුපරීක්ෂාකාරීවීම කළයුතු වන අතර එවන් විභාගකිරීමක් ගැන ලිඛිත වාර්තාවක් තබාගත යුතු වේ.

6. භාණ්ඩාගාර ගනුදෙනු  
විදේශ විනිමය, මුදල් වෙළඳපොළ, බැඳුම්කර, සුරැකුම්පත්, වටිනා ලෝහ වර්ග ආදිය සම්බන්ධ ගනුදෙනුවලදී අනුකූල නොවන රටවල්/අස්ථිත්ව සමග ගනුදෙනු සිදුවීම වැළැක්වීම සඳහා ප්‍රති පාර්ශ්වයන් වෙතින් ඔවුන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදී කටයුතුවලට මුදල් සැපයීම වැළැක්වීමේ මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කරන බවට සහතික කරවා ගතයුතු වේ.

7. වෙළඳ මූල්‍යකරණය/ණයවර ලිපි සහ වෙනත් ක්‍රම  
වෙළඳාම මත පදනම් වූ මුදල් විශුද්ධීකරණය හා ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් යෙදවීම බොහෝවිට ඉන්වොයිසි අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධවන අතර වෙළඳ මූල්‍ය මාර්ග හා භාණ්ඩ මූල්‍යමය පාරදෘෂ්‍යභාවය හා නීති හා රෙගුලාසි මගහැරයාම සඳහා භාවිතා කරයි. මෙම පහසුකම් භාවිතාකිරීම වරින් වර විමර්ශනය කළයුතු වේ. අනෙකුත් මූල්‍ය ආයතන වෙතින් ණය ලබාගැනීමේ පහසුකම් හෝ ඒවා වෙත විශාල තැන්පතු හිමි ගනුදෙනුකරුවන් විසින් ඉල්ලනු ලබන පහසුකම් සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරී විය යුතු වේ. මෙවන් තවත් උදාහරණ වන්නේ සම්බන්ධයක් නැති බව පෙනීයන තුන්වන පාර්ශ්වයක් වෙත උත්පාදන පැවරුම, භාණ්ඩ පිළිබඳ විස්තරයකින් තොර ව නාමමාත්‍ර ඉන්වොයිස් භාවිතකිරීම, භාණ්ඩ පිළිබඳ විස්තර සම්බන්ධයෙන් නිශ්චයව සිටීම සහ වෙනත් ලේඛනමය උපක්‍රම භාවිතය වේ.

යොමුව : 37/04/001/0001/007

මූල්‍ය බුද්ධි ඒකකය  
දුරකථන අංකය : 2477125  
ෆැක්ස් අංකය : 2477692  
විද්‍යුත් ලිපි : hkaru@cbsl.lk

2007 මැයි 23

සියළුම බලපත්‍රලාභී බැංකු සහ ලියාපදිංචි මූල්‍ය සමාගම් වෙත,  
මහත්මයාණනි,

**2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තාකිරීමේ පනත යටතේ තොරතුරු  
වාර්තාකිරීමේ අවශ්‍යතාවය පිළිබඳ අනුකූලතාවය දැක්වීම**

2006 සැප්තැම්බර් මස 15 දින අපගේ චක්‍රලේඛ අංක 4 ට වැඩිමනත්ව මතු දැක්වෙන කරුණු කෙරෙහි ඔබගේ අවධානය යොමුකරන්නෙමි.

ඉහත කී චක්‍රලේඛයේ (අ) සහ (ආ) යන ඡේදවලට අනුව අදාළ පරිදි දෙසතියකට වරක් නියමිත තොරතුරු ඇතුළත් වාර්තාව, ලබාදී ඇති ආදර්ශ ආකෘති පත්‍රයට අනුව මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කිරීම තහවුරු කරන ලෙස ඉල්ලා සිටිමි.

උදා :- නියමිත මාසයක 1 දින සිට 15 දින දක්වා වූ වාර්තාව එම මාසයේ 30 වන දින හෝ ඊට පෙර,  
නියමිත මාසයක 16 දින සිට 31 දින දක්වා වූ වාර්තාව ඉන් ඉක්බිතිව එළඹෙන මාසයේ 15 වන දින හෝ ඊට පෙර,

මෙම අවශ්‍යතාවයට අනුකූලතාවය දක්වන ලෙස මෙයින් ඉල්ලා සිටිමි.

මෙයට විශ්වාසී,  
වැඩ බලන අධ්‍යක්ෂ  
මූල්‍ය බුද්ධි ඒකකය

යොමුව : 37/04/001/0001/007

මූල්‍ය බුද්ධි ඒකකය  
දුරකථන අංකය : 2477125  
ෆැක්ස් අංකය : 2477692  
විද්‍යුත් ලිපි : hkaru@cbsl.

2007 ජූනි 21

සියළුම වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණනි/මහත්මියනි,

**අනිවාර්ය වාර්තා කිරීම් - විද්‍යුත් අරමුදල් පැවරුම්**

රුපියල් 500,000 ක් හෝ ඒ හා සමාන වෙනත් විදේශ මුදල් ප්‍රමාණයක් ඉක්මවා යනු ලබන සියළුම විද්‍යුත් අරමුදල් පැවරුම් වාර්තා කිරීම අනිවාර්ය කරමින් 2006 මාර්තු 23 දින අංක 1437/25 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය කෙරෙහි ඔබගේ අවදානය යොමු කරමි.

ඒ අනුව 2007 ජූනි 30 හා ඉන්පසුව වාර්තා කිරීම් කාලසීමාවන් සඳහා මතු දැක්වෙන ගනුදෙනු සියල්ල ද අදාළ ආකෘති පත්‍රය යටතේ වාර්තා කිරීම තහවුරු කරන ලෙසට ඉල්ලා සිටිමි.

මතු දැක්වෙන ඒවා ද ඇතුළත්ව විද්‍යුත් අරමුදල් පැවරුම්

- i. ලැබෙන සහ පිටතට යවනු ලබන ප්‍රේෂණ
- ii. SLIP පැවරුම්
- iii. RTGS පැවරුම්
- iv. ණයපත් ගනුදෙනු
- v. හරපත් ගනුදෙනු (අදාළවන අවස්ථාවන්හි දී)
- vi. අන්තරාසික විදේශ මුදල් ගිණුම් හා නේවාසික විදේශ මුදල් ගිණුම් හා අදාළ ගනුදෙනු, සහ අනිවාර්ය වාර්තාකිරීමේ සීමාව ඉක්මවා යනු ලබන සෑම ආකාරයකම විද්‍යුත් අරමුදල් පැවරුම්.

මෙයට විශ්වාසී,  
චැඩ් බලන අධ්‍යක්ෂ  
මූල්‍ය බුද්ධි ඒකකය

පිටපත් : සියලුම අනුකූලතා නිලධාරීන්

ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය  
අනුමත විගණන මණ්ඩලය  
අධ්‍යක්ෂ/ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව

යොමුව : 37/01/016/0001/007

මූල්‍ය බුද්ධි ඒකකය  
දුරකථන අංකය : 2477125  
ෆැක්ස් අංකය : 2477692  
විද්‍යුත් ලිපි : hkaru@cbsl.lk

2007 අගෝස්තු 20

සියළුම බලපත්‍රලාභී බැංකු සහ ලියාපදිංචි මූල්‍ය සමාගම්වල  
අනුකූලතා නිලධාරීන් වෙත,

**නව ගනුදෙනුකරුවන් සහ දැනට සිටින ගනුදෙනුකරුවන් සඳහා, ගනුදෙනුකරු  
හඳුනාගැනීම/ගනුදෙනුකරු පිළිබඳ සුපරීක්ෂාකාරීවම කටයුතු කිරීම පිළිබඳ  
සූදානම් වීමේ තත්ත්වය**

බලපත්‍රලාභී බැංකු සහ ලියාපදිංචි මූල්‍ය සමාගම් වෙත, 2007 ජුනි මාසයේ දී නිකුත් කරන ලද ගනුදෙනු-  
කරු හඳුනාගැනීම/ගනුදෙනුකරු සුපරීක්ෂාකාරීව පවත්වාගෙන යාම පිළිබඳ වූ අනිවාර්ය රීති ක්‍රියාත්මක කිරීම සඳහා වූ  
සූදානම්වීමේ තත්ත්වය ඇගයීම පිණිස ඒවා මතු දැක්වෙන පරිදි බලාත්මක කෙරේ.

නව ගනුදෙනුකරුවන් - 2007 ඔක්තෝබර්  
දැනට සිටින ගනුදෙනුකරුවන් - 2008 මාර්තු

කරුණාකර මෙම ලිපිය ලැබී සති දෙකක් තුළ මතු දැක්වෙන තොරතුරු මූල්‍ය බුද්ධි ඒකකය වෙත ලැබෙන්නට සලස්වන්න.

- ඉහත දැක්වෙන නිශ්චිත දින වකවානු ක්‍රියාත්මක කිරීම පිණිස වූ ඔබගේ ක්‍රියාකාරී සැලැස්ම
- නිශ්චිත ඉලක්ක එනම්, 2007 සැප්තැම්බර්, 2007 දෙසැම්බර් හා 2008 මාර්තු වන විට හඳුනාගෙන ඇති ඉලක්ක
- 2008 මාර්තු සඳහා වූ ඉලක්කය සපුරාගැනීමට නොහැකි වේයැයි සිතන්නේ නම් ඒ සඳහා වූ හේතු සහිතව එම ඉලක්කය ඉටුකිරීමට අපේක්ෂා කරනු ලබන දින වකවානු
- මෙම වර්ෂ තුනක උපරිම කාලය 2009 මාර්තු මාසයෙන් අවසන් වන බව කරුණාවෙන් සලකන්න

මෙයට විශ්වාසී,  
චැඩ් බලන අධ්‍යක්ෂ  
මූල්‍ය බුද්ධි ඒකකය

පිටපත් : අධ්‍යක්ෂ/ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව

අධ්‍යක්ෂ/ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව

මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 23 වන වගන්තියට අනුව ඉහත සඳහන් කාලවකවානු සැලකිල්ලට ගනිමින්  
ඔබගේ විෂයපථය යටතට ගැනෙන ආයතන සඳහා මෙම රීති පිළිබඳ අනුකූලතාවය දක්වන ආකාරය පිළිබඳව වාර්තා  
කරනු ලබන්නේ නම් ස්තූතිවන්ත වෙමි.

යොමුව : 37/03/004/0003/007

මූල්‍ය බුද්ධි ඒකකය  
දුරකථන අංකය : 2477125  
ෆැක්ස් අංකය : 2477692  
විද්‍යුත් ලිපි : hkaru@cbsl.lk

2007 දෙසැම්බර් 28

ප්‍රධාන විධායක නිලධාරී,

මහත්මයාණනි/මහත්මියනි,

**2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තාකිරීමේ පනත යටතේ කොන්දේසිවලට ඇතුළත් සුරැකුම්පත් කර්මාන්තය සඳහා, “ඔබගේ ගනුදෙනුකරු හඳුනාගැනීමේ”, සහ ගනුදෙනුකරු සම්බන්ධව සුපරීක්ෂාකාරීව කටයුතු කිරීම පිළිබඳ අනිවාර්ය නීතිරීති (KYC/CDD)**

විස්තරාත්මක මගපෙන්වීම් සහ අන්තර් ජාතික පරිචය මත රඳාපවතින නීතීන් සහ ශ්‍රී ලංකාවේ සුරැකුම්පත් සහ හුවමාරු කොමිසම මගින් කරන ලද අදාළ නිර්දේශයන් ද මේ සමග අමුණා ඇත.

ඉහත සඳහන් කරන ලද නිර්දේශ හා නීති බලාත්මක කරනු පිණිස යෝග්‍ය ප්‍රතිපත්ති රාමුවක් හා මෙහෙයුම් සඳහා මග පෙන්වීම් ද මෙකී අභිප්‍රාය සඳහා නිශ්චිත මුදල් විශුද්ධිකරණය වැළැක්වීම/ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ ප්‍රතිපත්ති සංවර්ධනය කිරීම සඳහා ඔබ ආයතනය කටයුතු කර ඇති බවට සහතික කරගන්නා මෙන් උපදෙස් දෙමි.

කාර්තුවක අවසාන දිනය වන විට එම කාර්තුවට අදාළ වාර්තාවක් ඇමුණුම් 1 හි දක්වා ඇති ආකෘතියට අනුව මූල්‍ය බුද්ධි ඒකකය වෙත ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිනු ලැබේ.

තවදුරටත් ඔබගේ ආයතනය සුරැකුම්පත් වෙළෙඳපොළේ කොටස්කරුවකු ලෙස පූර්ණව මෙම නීතීන්ට අනුකූලතාවය දක්වා ඇති බවට සහතික කරගන්නා ලෙස ඉල්ලා සිටිනු ලබන අතර, 2008 ජනවාරි 31 දින වන විට ඇතිවූ ප්‍රගතිය පිළිබඳව අප වෙත දැනුම් දෙන ලෙස ද ඉල්ලා සිටිනු ලැබේ.

මෙම නීතීන් 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතෙහි වගන්ති අංක 2(3) යටතේ නිකුත් කරනු ලබන අතර, එහි විස්තර කරන ලද නීතීන්වල යම්කිසි උල්ලංඝනය කිරීමක් හෝ අනුකූල නොවීමක් සිදුවුවහොත් පනතෙහි සඳහන් කර ඇති වගන්ති ප්‍රකාර දණ්ඩනයකට යටත්විය හැකිය.

මෙයට විශ්වාසී,  
එච්.ඒ.කරුණාරත්න  
වැඩ බලන අධ්‍යක්ෂ / මූල්‍ය බුද්ධි ඒකකය

පිටපත : අධ්‍යක්ෂ ජනරාල්, කොළඹ කොටස් හුවමාරු මධ්‍යස්ථානය  
4-04 මහල, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය, කොළඹ 1.



**සුරැකුම්පත් කර්මාන්තය සඳහා ඔබගේ ගනුදෙනුකරු හඳුනාගැනීම සහ ගනුදෙනුකරු සම්බන්ධව සුපරීක්ෂාකාරීව කටයුතු කිරීම පිළිබඳ නීති**

**හැඳින්වීම**

මූල්‍ය ආයතන පිළිබඳ මහජනතාවගේ විශ්වාසය සහ ඒවායේ ස්ථාවරත්වය විධිමත් පරිවයන් මගින් ඔවුන්ගේ මෙහෙයුම්වල මූල්‍ය අවදානමෙහි අඩුවීමක් ඇති කරයි.

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම රටේ මූල්‍ය ක්‍රමයේ විධිමත්භාවයට හානි ඇති කරන අතර, තනි මූල්‍ය ආයතනවල ස්ථාවර භාවයට ද විවිධාකාරයෙන් හානිකරයි. ගනුදෙනුකරුවන් හඳුනාගැනීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම සඳහා වන නීතීන් ද මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම වැළැක්වීමේ එක් කොටසකි. මෙම නීති බැංකු හා අනෙකුත් මූල්‍ය ආයතන සමග සංගතවනවාසේම ඒවායේ කටයුතු සුරක්ෂිතව හා කාර්යක්ෂමතාවයකින් පවත්වාගෙන යාම ශක්තිමත් කිරීමට ද හේතු වේ.

ගනුදෙනුකරුවන් හඳුනාගැනීම හා උද්යෝගයෙන් ක්‍රියාකිරීමේ ක්‍රියාමාර්ග සඳහා මෙහෙයුම් නිර්දේශයන් පිළියෙළ කිරීමේ දී රහසිගත හා වෙනත් කාර්යයන් සඳහා හෝ හරස් විකිණීමක් සඳහා අනාවරණය නොකිරීමටත් ආයතනයන් වෙත උපදෙස් දෙනු ලැබේ. සොයාගත් තොරතුරු අදාළ අවදානමට යටත් බව හා පහත සඳහන් නීතිවලට අනුකූල වෙයි.

ගනුදෙනුකරුවන් හඳුනාගැනීමේ සහ ඔබගේ ගනුදෙනුකරුවන් සම්බන්ධ උද්යෝගයෙන් කටයුතු කිරීමේ අනිවාර්ය නීති

- 1 කොටස - සාමාන්‍ය නීති
- 2 කොටස - නිශ්චිත නීති
- 3 කොටස - නිශ්චිත ගනුදෙනුකරු හඳුනාගැනීම
- 4 කොටස - වාර්තා කිරීමේ ආකෘතිය
- 5 කොටස - සැක කටයුතු ගනුදෙනු වාර්තා ආකෘතිය/නිර්දේශ

මෙම නීති 2006 අංක 6 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතෙහි 2(3) වගන්තිය ප්‍රකාරව නිකුත් කර ඇති අතර කිසියම් අනුකූල නොවීමක් හෝ කඩකිරීමක් පනතේ දක්වා ඇති ආකාරයට දණ්ඩනයකට යටත්විය හැකිය.

වැඩ බලන අධ්‍යක්ෂ  
මූල්‍ය බුද්ධි ඒකකය  
ශ්‍රී ලංකා මහ බැංකුව

2007 දෙසැම්බර් 28 වැනි දින

I කොටස  
සුරැකුම්පත් ක්ෂේත්‍රය සඳහා පොදු රීති

අ. මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ වැඩසටහන

1. හැඳින්වීම

ආයතනයක් විසින් එය මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදී කටයුතු සඳහා අරමුදල් සැපයීම සඳහා යොදවාගැනීම වැළැක්වෙන පරිදි මනාව සැලසුම්කළ ලිඛිත වැඩසටහනක් සකස්කර ක්‍රියාවට නැංවිය යුතු වේ. එම වැඩපිළිවෙළට තැරැවිකාර/වෙළඳ/වෙළෙඳපොළ අතරමැදි ව්‍යාපාර කරගෙන යනු ලබන සමාගමක නම් එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ද ඒකක භාරයක නම් එහි භාරකරු/භාරකරුවන් විසින් ද ලිඛිත අනුමැතිය ලබාදිය යුතු වේ. එයට පහත සඳහන් අංශ ඇතුළත් විය යුතු වේ.

- ප්‍රතිපත්ති, ක්‍රියාමාර්ග සහ අභ්‍යන්තර පාලන ක්‍රම ස්ථාපිත කිරීම
- අඛණ්ඩ සේවනියුක්තිකයන් පුහුණු කිරීමේ වැඩසටහනක්
- වැඩසටහන අනුකූලතාව සඳහා පරීක්ෂා කිරීමට ස්වාධීන විගණන කාර්යව්‍යයක්
- වැඩසටහන නිසිපරිදි ක්‍රියාත්මක කරවීම සඳහා සුදුසු කළමනාකරණ සැකැස්මක්. ඉහත එක් එක් අවශ්‍යතාවන් උදෙසා ගතයුතු ක්‍රියාමාර්ග සහ ඒවායේ ප්‍රමාණය, මුදල් විශුද්ධීකරණය හා ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් යෙදවීමට ගොදුරුවීමට ඇති අවදානම හා ඉඩකඩ සහ ව්‍යාපාරයේ විශාලත්වය, පිහිටීම සහ ක්‍රියාකාරීත්වයට ගැලපෙන පරිදි සකසා ගත යුතුය.

2. ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග

වැඩසටහනට සම්බන්ධ එක් එක් පුද්ගලයන්ගේ සහ අංශවල වගකීම් ඇතුළු ව ලිඛිත ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි මගින් වැඩසටහනෙහි විස්තර පැහැදිලි ව දැක්විය යුතු වේ. මුදල් විශුද්ධීකරණයක් හැඟවෙන ක්‍රියාකාරීත්වයන් හඳුනාගැනෙන හා මුදල් විශුද්ධීකරණය වැළැක්වීම සම්බන්ධයෙන් පනවා ඇති නීතිවලට අනුකූලවීම තහවුරු වන පරිදි හැකිතාක් දුරට ප්‍රතිපත්ති, ක්‍රියාපටිපාටි සහ අභ්‍යන්තර පාලන ක්‍රම සැලසුම් කළ යුතු වේ. ආයතනයක් විසින් එහි වැඩසටහනේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කළයුතු වන අතර එහි ඵලදායීත්වය අගයිය යුතු වේ. ගනුදෙනුකරුවන් හඳුනාගැනීමේ සහ සන්තෝෂණය කිරීමේ ක්‍රියාපටිපාටි මෙන් ම සැකකටයුතු ක්‍රියාකාරීත්වයන් හඳුනාගැනීමේ සහ වාර්තා කිරීමේ ක්‍රියාපටිපාටි ද මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ වැඩසටහනේ අංගයක් වශයෙන් ඇතුළත් විය යුතු ය.

3. සේවකයන් පුහුණු කිරීම

සේවනියුක්තිකයන් සඳහා වන පුහුණු වැඩසටහන මගින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමට පනවා ඇති නීති සහ මුදල් විශුද්ධීකරණය හා සම්බන්ධ සිදුවීම් පිළිබඳ සාමාන්‍ය අවබෝධයක් මෙන්ම මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ වැඩසටහන තුළ එක් එක් සේවකයාගේ වගකීම් හා කාර්යභාරයන් පිළිබඳ ව ඔහුගේ රැකියාවට වඩාත් අදාළ මාර්ගෝපදේශ ලබාදිය යුතු වේ. තමන්ගේ රාජකාරී අදාළ ව මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ නීති සහ මුදල් විශුද්ධීකරණයක් විය හැකි ක්‍රියාකාරීත්වයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට සිදුවන සේවනියුක්තිකයන් හා සම්බන්ධ උත්සාහයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට සිදුවන සේවකයන්ට, ඔවුන් එම වගකීම් භාරගනු ලබන අවස්ථාවේ දී පුහුණුව ලබාදිය යුතු වන අතර පසුව වරින් වර පුහුණුව යාවත්කාලීන හා අලුත් කිරීම කළයුතු ය.

4. ස්වාධීන විගණනය

වැඩසටහනේ අනුකූලතාව හා ඵලදායීත්ව තක්සේරු කිරීමට සහ සැලසුම්කළ පරිදි වැඩසටහන ක්‍රියාත්මක වන බව තහවුරුකර ගැනීම සඳහා ආයතනය විසින් වරින්වර ස්වාධීන පරීක්ෂණ පැවැත්විය යුතු ය. මෙම පරීක්ෂණ සුදුසුකම් ලත් බාහිර පාර්ශ්වයක් මගින් හෝ මෙම වැඩසටහනේ ක්‍රියාකාරීත්වය හෝ අධීක්ෂණය හා සම්බන්ධයක් නොමැති ආයතනයේ ම සේවනියුක්තිකයන් පිරිසක් මගින් සිදුකළ හැකිය. ලිඛිත තක්සේරුවක් හෝ වාර්තාවක් මෙම විමර්ශනයෙහි අංගයක් විය යුතු අතර එහි යම් නිර්දේශ වෙන්නම් ඒවා වහාම ක්‍රියාත්මක කිරීම හෝ සලකා බැලීම සඳහා අරමුදල් සමාගමක නම් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ද සීමාසහිත හවුල්කාරීත්වයක නම් පොදු හවුල්කරු වෙත ද ඒකක භාරයක නම් භාරකරුවන් වෙත ද ඉදිරිපත් කිරීම කළ යුතු ය.

**5. අනුකූලතා කළමනාකරණය**

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ වැඩසටහන අධීක්ෂණය කිරීමේ වගකීම භාරව ආයතනය විසින් පුද්ගලයෙකු හෝ (පුද්ගලයන් කණ්ඩායමක්) පත්කළ යුතු වේ. එම පුද්ගලයා (හෝ පුද්ගලයන්) මුදල් විශුද්ධීකරණය වැළැක්වීමට පනවා ඇති නීති හා මුදල් විශුද්ධීකරණය හා සම්බන්ධ සිදුවීම් හා අවදානම් පිළිබඳ දැනුම ඇති අය විය යුතු අතර ඔවුන්ට සුදුසු ප්‍රතිපත්ති හා ක්‍රියාපටිපාටි සැලසුම් කිරීමේ හා අධීක්ෂණ ක්‍රියාත්මක කිරීමේ පූර්ණ වගකීම හා බලය ලබාදිය යුතු ය.

**6. මූල්‍ය සේවා සමූහ හා මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ වැඩසටහන්**

ආයතනයක් බොහෝ විට විශාල මූල්‍ය සේවා සමාගමක කොටසක් වේ. මෙවන් සමූහයකට තමන්ගේ අනුග්‍රහය ලබන, තමන් විසින් මෙහෙයවනු ලබන හෝ උපදෙස් දෙනු ලබන සියලු ආයතනවලට අදාළව මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ වැඩසටහනක් ස්ථාපිත කිරීමට හැකිය. එසේ ම තමන්ගේ ප්‍රධාන ව්‍යාපාර අංශ වශයෙන් බැංකු තැරැව්/බෙදාහැරීම් හෝ රක්ෂණ සමාගම් පවත්වාගෙන යනු ලබන විශාල මූල්‍ය සේවා සමූහ විසින් ස්වකීය සමූහය තුළ වන සියලුම සමාගම්වලට අදාළව දැනටමත් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ වැඩසටහනක් ස්ථාපිත කර තිබෙනු විය හැකිය. ඉහත දක්වන ලද ප්‍රධාන අංශ හතර අඩංගු වන්නා වූ මුදල් විශුද්ධීකරණ වැඩසටහනක් මගින් සියලු ආයතන ආවරණය වන තාක්දුරට මූල්‍ය සේවා සමූහයකට සමූහයේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ වැඩසටහන භාවිත කළ හැක. සෑම ආයතනයක් සතු වූ ස්වකීය අධ්‍යක්ෂ මණ්ඩලය, පොදු හවුල්කරු හෝ භාරකරු හරහා තමන් විසින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ වැඩසටහනක් ස්ථාපිත කර ඇති බවට පැහැදිලි ලිඛිත ලිපිලේඛන පැවතිය යුතු ය.

**ආ. සේවාදායකයන් හඳුනාගැනීමේ සහ සත්‍යායනය කිරීමේ ක්‍රියාපටිපාටි**

ආයතනයකට අවදානම් සංවේදී පදනමක් මත සේවාදායකයන් වර්ග කිරීමේ ක්‍රියාපටිපාටියක් අනුගමනය කළහැකිය. එසේ අවදානම් නිර්ණය කිරීමේ පදනම් ආයතනය විසින් නිර්මාණය කර ගතයුතු වන අතර එහි තක්සේරු ස්වකීය අධීක්ෂකයා හමුවේ සාධාරණීකරණය කිරීමේ හැකියාව ද එය සතු විය යුතු ය.

**1. සේවාදායකයන් හඳුනාගැනීම හා සත්‍යායනය කිරීමේ වගකීම**

ආයෝජකයාගේ අන්‍යන්‍යතාව සත්‍යායනය කිරීමේ දී, ගිණුමක් ප්‍රතිලාභමය වශයෙන් ආයෝජකයා නොවන වෙනත් පාර්ශ්වයකට අයත් වන බව පැහැදිලි ව පෙනීයන විට එහි ආයෝජකයාගේ ප්‍රතිලාභී හිමිකරුගේ අන්‍යන්‍යතාව ද සත්‍යායනය කිරීමේ දී, අවදානම් පාදක එළඹුමක් අනුගමනය කරමින් වඩා පොදු ඔබේ ගනුදෙනුකරුවා හොඳින් හඳුනාගැනීමේ ක්‍රියාපටිපාටි අනුගමනය කිරීමේ දී වගකීම ආයතනයක් සතු වේ. ව්‍යාපාර සහ අවදානම් පැතිකඩක් නිර්මාණය කර ගැනීම හා සිදුකෙරෙන ගනුදෙනු මෙම අවදානම් පැතිකඩට අනුකූල බවට තහවුරු කර ගැනීම සඳහා (අවශ්‍ය අවස්ථාවන්හි දී සේවාදායකයාගේ අරමුදල්වල ප්‍රභවයන් ද ඇතුළු ව) සේවාදායකයාගේ මූල්‍යමය පසුබිම හා ව්‍යාපාරික අරමුණු සම්බන්ධ තොරතුරු ලබාගැනීම වැනි ක්‍රියාමාර්ග සාමාන්‍ය ගනුදෙනුකරුවා හොඳින් හඳුනාගැනීමේ ක්‍රියාපටිපාටි අතරට අයත් වේ.

**2. සේවාදායකයාගේ අන්‍යන්‍යතාව සත්‍යායනය කිරීම**

ගිණුමක් ප්‍රතිලාභමය වශයෙන් ආයෝජකයා නොවන වෙනත් පාර්ශ්වයකට හිමි ව ඇති බව පැහැදිලි ව පෙනීයන විට, සාධාරණ හා ක්‍රියාත්මක කළ හැකි තාක් දුරට, ආයෝජකයාගේ ස්වභාවය, ව්‍යාපාරික සම්බන්ධතාව හෝ ගනුදෙනුව සහ විවෘත කරනු ලැබූ ගිණුම් වර්ග පදනම් කරගත් අවදානම් සංවේදී පදනමක් මත ආයෝජකයාගේ හා ආයෝජකයාගේ ප්‍රතිලාභී හිමිකරුගේ අන්‍යන්‍යතාව හඳුනාගැනීම සහ සත්‍යායනය කිරීම සඳහා ක්‍රියාකළ යුතු ය. මෙය ආයතනය හෝ වෙනත් වෙළෙඳපොළ අතරමැදියෙකු මගින් අලෙවිකළ හෝ මිල දී ගත් ඒකක සම්බන්ධයෙන් ද අදාළ වේ. ආයෝජකයාගේ සැබෑ අන්‍යන්‍යතාව සෑහීමකට පත්විය හැකි මට්ටමකට හඳුනාගනු ලැබූ බවට ආයතනයට විශ්වාස කිරීමට තරම් ප්‍රමාණවත් පදනමක් මෙම සත්‍යායනය මගින් ලැබිය යුතු වේ. යම් අවස්ථාවක දී ආයෝජකයෙකුගේ සැබෑ අන්‍යන්‍යතාව හඳුනාගැනීමට නොහැකිවීමට ඇති අවදානම වැඩි විට (උදා. දේශපාලන වශයෙන් අනාවැකි පුද්ගලයන්ගේ හෝ සංකීර්ණ ව්‍යුහයක් සහිත අස්ථිත්වයන්ට අයත් ගිණුම්; සහයෝගීතාවක් නොපවතින හෝ ප්‍රමාණවත් නීතිමය ප්‍රතිපාදන නොපවතින රටක පුරවැසියන්, නේවාසිකයන් හෝ අස්ථිත්වයන් උදෙසා වන ගිණුම්) ආයතනය විසින් වඩාත් දැඩි සේවාදායක අන්‍යන්‍යතාව හඳුනාගැනීමේ ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු වේ. ආයෝජක අන්‍යන්‍යතාව හඳුනාගැනීමේ සහ සත්‍යායනය කිරීමේ ක්‍රියාවලි නිසිපරිදි ලේඛනගත කොට පවත්වාගතයුතු අතර එම වාර්තා ව්‍යාපාර සම්බන්ධතාව අවසන්වීමෙන් පසුව අවම වශයෙන් වසර හයක් ගතවනතුරුවත් ආරක්ෂාකර තබාගත යුතු ය.

**3.** ආයෝජකයන්ගේ හඳුනාගැනීම සහ ඔවුන්ගේ අන්‍යන්‍යතාව සත්‍යායනය කිරීම සඳහා ලේඛනමය සහ ලේඛන නොවන ක්‍රම මෙන් ම ක්‍රම දෙකේ ම සංකලනයක් ද ආයතනයකට භාවිතා කළ හැකිය. ස්වාභාවික පුද්ගලයන් සම්බන්ධයෙන් විශ්වාසදායක සත්‍යායනය කිරීමේ ක්‍රමයකට පහත අංශ ඇතුළත් කළ හැකිය.

- පුරවැසිභාවය හෝ නේවාසික බව හඳුනාගැනීමේ සහ ඡායාරූපයක් සහිත රජය විසින් නිකුත් කර ඇති කල් ඉකුත් නොවූ අන්‍යන්‍යතාව හඳුනාගැනීමේ සාක්ෂියක් හෝ වෙනත් ඒ හා සමාන රියදුරු බලපත්‍රය, ගමන් බලපත්‍රය වැනි අන්‍යන්‍යතාව සහතික කර ගැනීමේ ලේඛනයක් ;

- රජයේ දත්ත හා වෙනත් මූලාශ්‍ර හරහා සපයාගත හැකි දත්ත සමග සංසන්දනය කිරීම මගින් ආයෝජකයාගේ අනන්‍යතාව ස්වාධීනව සත්‍යායනය කිරීම ;
- වෙනත් මූල්‍යායතන වෙතින් ලබාගත හැකි තොරතුරු සමග සංසන්දනය කර පරීක්ෂා කිරීම
- ගිණුම් ප්‍රකාශ ලබාගැනීම ; සහ
- මුහුණට මුහුණ හමුවීම ; සම්මුඛ සාකච්ඡා ; ප්‍රකාශ ; නිවසට යාම ; පූර්ව ව්‍යාපාර සම්බන්ධතා වෙතින් විමර්ශන.

ස්වාභාවික නොවන පුද්ගලයන් සම්බන්ධයෙන් විශ්වාසදායක සත්‍යායනය කිරීමේ ක්‍රමයකට පහත අංග ඇතුළත් කළ හැකිය.

- සංස්ථාගත කිරීමේ සහතිකය හෝ නෛතික පුද්ගලයාගේ හෝ සංවිධානයේ නෛතික තත්ත්වය පිළිබඳ වෙනත් සමාන සාක්ෂියක් මෙන් ම ආයෝජකයාගේ නම, භාරකරුවන්ගේ නම, නෛතික ආකෘතිය, ලිපිනය, අධ්‍යක්ෂවරු පිළිබඳ තොරතුරු මෙන් ම පුද්ගලයෙකුට නෛතික පුද්ගලයා හෝ සංවිධානය වෙනුවෙන් පෙනීසිටීමට පවතින අධිකාරිය සම්බන්ධ සාක්ෂි සපයන ලේඛන ;
- හිමිකාරිත්වය හා පාලන ව්‍යුහය සම්බන්ධයෙන් අවබෝධයක් ඇති කර ගැනීම ; සහ
- පාලනයට ප්‍රමාණවත් අයිතියක් ඇති ස්වාභාවික පුද්ගලයන්ගේ අනන්‍යතාව හඳුනාගැනීම සහ නෛතික පුද්ගලයාගේ හෝ සංවිධානයේ කළමනාකාරිත්වය සමන්විත වන ස්වාභාවික පුද්ගලයන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීම

**4. වෙනත් ආයතනයක් සහ/හෝ අරමුදල් අරමුදලක් සම්බන්ධයෙන්, පහත සඳහන් ආකාරයේ සමූහ ආයෝජන සැලසුම්(CIS) හෝ අරමුදල් අරමුදලක් සම්බන්ධයෙන් ප්‍රතිලාභී හිමිකරුවන්ගේ අනන්‍යතාව ආයතනයක් විසින් සත්‍යායනය කිරීම අවශ්‍ය නොවේ.**

- නියාමනය කරනු ලබන හෝ ලියාපදිංචි ;
- ප්‍රමාණවත් මුදල් විශුද්ධීකරණ වැළැක්වීමේ නීතිමය රාමුවක් තුළ ස්ථාපිත කර ඇති ආයතන ;
- ආයතනය තුළ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති ආයතන ; සහ
- CDD අවශ්‍යතා සමග අනුකූලවීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ස්ථාපිත කර ඇති සහ ඒ සම්බන්ධයෙන් අධීක්ෂණය කෙරෙනු ලබන ආයතන

**5. හඳුනාගැනීමේ හා සත්‍යායනය කිරීමේ කාලය**

ගිණුමක් විවෘත කිරීමට පෙර හෝ විවෘත කරන අවස්ථාවේ දී හෝ ආයෝජනයක් භාරගනු ලබන අවස්ථාවේ දී ආයතනයක් විසින් ආයෝජකයාගේ අනන්‍යතාව තහවුරු කරගත යුතු වේ. අවදානම් ඵලදායී ලෙස කළමනාකරණය කෙරෙන බවට තහවුරු කර ගැනීම සඳහා ආයතනයක් විසින් ගිණුමක් විවෘත කිරීමට හෝ ආයෝජනයක් භාරගැනීමට පෙර හෝ පසුව හැකිතරම් ඉක්මණින් ආයෝජකයාගේ අනන්‍යතාව සත්‍යායනය කළ යුතු වේ. මෙහි දී ව්‍යාපාරයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බාධා නොකිරීම අත්‍යවශ්‍ය වේ.

ආයෝජකයාගේ අනන්‍යතාව සත්‍යායනය කර ගැනීම සම්පූර්ණ නොවී පවතින තත්ත්වයක දී ආයෝජකයා විසින් ගිණුම හෝ ආයෝජනය භාවිතාකිරීමට අදාළ කොන්දේසි සම්බන්ධයෙන් ආයතනය විසින් අවදානම් කළමනාකරණ ක්‍රියාමාර්ග භාවිතකිරීම අවශ්‍ය වේ. එවන් ක්‍රියාමාර්ග අතරට කළහැකි ගනුදෙනු සංඛ්‍යාව, ගනුදෙනු වර්ග හා ගනුදෙනුවේ ප්‍රමාණය සම්බන්ධයෙන් සීමා පැනවීම වැනි ක්‍රියාමාර්ග සහ එම ගිණුමේ හෝ ආයෝජනයේ ස්වභාවයට නොගැලපෙන මට්ටමේ ඉතා විශාල ගනුදෙනු කරනු ලබන්නේ ද ආදිය සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරී වීම ආදී ක්‍රියාමාර්ග අයත් විය යුතු වේ. ප්‍රමාණවත් උත්සාහයක් දැරීමෙන් පසුව ද ආයෝජකයෙකුගේ අනන්‍යතාව සත්‍යායනය කර ගැනීමට නොහැකි වූයේ නම් ගනුදෙනු නැවැත්වීම හා ඒ ආයෝජකයා හා පවතින සම්බන්ධතාව අවසන් කිරීම පිළිබඳ ව ආයතනය විසින් සලකා බැලිය යුතු වන අතර එම ආයෝජකයා සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට සැකකටයුතු ගනුදෙනු පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව ද සලකා බැලිය යුතු වේ. යම් ගිණුමක ගනුදෙනු අත්හිටුවීමට හෝ යම් ආයෝජකයෙකු සමග සම්බන්ධතා අවසන් කර දැමීමට පෙර ආයතනයක් විසින් ඒ සම්බන්ධයෙන් තමන්ට අදාළ නියාමන ආයතනයේ සහ අදාළ නීති ක්‍රියාත්මක කිරීමේ නියෝජිත ආයතනවලට උපදෙස් ලබාගැනීම සුදුසු වේ.

**6. පැවැතිය හැකි අඩු අවදානම් අවස්ථා**

ඉහත දැක්වන ලද අන්දමට ආයතනය අනන්‍යතා සත්‍යායනය කිරීමේ ක්‍රියාමාර්ග ආයෝජකයාගේ වර්ගය, ව්‍යාපාරික සම්බන්ධතාව හෝ ගනුදෙනුව අනුව අවදානම් ඇගයීම මත පදනම් වී පවතියි. අඩු අවදානම් පවතින අවස්ථාවල දී ආයතනයකට සරල සත්‍යායනය කිරීමේ ක්‍රියාමාර්ග අනුගමනය කළ හැකිය. එහිදී වුවත් එම ක්‍රියාපටිපාටි සත්‍යායනය

කිරීමේ අරමුණ සපුරාගැනීමට තරම් ප්‍රමාණවත් විය යුතු ය. එනම් ආයෝජකයාගේ සැබෑ අනන්‍යතාව හඳුනාගනු ලැබුවේය යන විශ්වාසය තහවුරු කර ගැනීමට තරම් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග විය යුතුය.

තැරැව්කාර සමාගමක් හරහා ගනුදෙනුකරුවෙකු වෙනුවෙන් බැංකු ගිණුමක් පවත්වාගෙන යනු ලබන බැංකුවක් වෙතින්, ගිණුම විවෘත කිරීමේ දී හා පවත්වාගෙන යාමේ දී බැංකුව විසින් ගනුදෙනුකරුවා හොඳින් හඳුනාගැනීමේ ප්‍රතිපත්ති සහ අවශ්‍යතා අනුගමනය කරන ලද බවට බැංකුව වෙතින් තැරැව්කාර සමාගම/මධ්‍යම තැන්පතු පද්ධතිය වෙත සහතිකකිරීමක් ලබාගත හැකිනම්, තැරැව්කාර සමාගමට ස්වකීය අභිමතය පරිදි සේවාදායකයාගේ අවදානම් මට්ටම සලකාබැලීමෙන් පසුව ලැබෙන අරමුදල්වල මූලාශ්‍ර සත්‍යායනය කිරීමේ ඉහත ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් වැළකී සිටිය හැකිය.

## II කොටස සුරැකුම්පත් කේන්ද්‍රය සඳහා විශේෂිත රීති

### 1. හැඳින්වීම

තැරැව්කරුවෙක්/අලෙවි සමාගමක්/ වෙළෙඳපොළ අතරමැදියෙක් විසින් සේවාදායකයෙකු හමුවීමේ සිට ප්‍රායෝගිකව ප්‍රමාණවත් කාලසීමාවක් තුළ දී එම සේවාදායකයාගේ අනන්‍යතාව සම්බන්ධ සෑහීමකට පත්වීමට හැකි තරම් සාක්ෂි ලබාගත යුතු වේ.

2. එසේ කිරීම සඳහා මූල්‍ය බුද්ධි ඒකකය විසින් නියම කර ඇති අවස්ථාවක දී හැර අනන්‍යතාව සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි සාක්ෂි ලැබී නැතිවිට කිසිදු තැරැව්කරුවෙකු / අලෙවි සමාගමක්/ වෙළෙඳපොළ අතරමැදියෙක් විසින් ගනුදෙනුව ඉදිරියට පවත්වාගෙන යාම නොකළ යුතු වේ.

3. අවුරුදු 6 ක කාලසීමාවක් සඳහා ප්‍රමාණවත් වාර්තා තබාගැනීම හා පවත්වාගැනීමට යාම සම්බන්ධයෙන් සෑම තැරැව්කරුවෙකුම / අලෙවි සමාගමක් ම / වෙළෙඳපොළ අතරමැදියෙකු ප්‍රමාණවත් අවධානයක් දැක්විය යුතු ය.

4. සැකයක් හටගැනීම වැළැක්වීම සඳහා සෑම ගනුදෙනුවක් සම්බන්ධයෙන් ම පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් වාර්තා තබා ගතයුතු වේ.

- තම ගනුදෙනුකරුවන්ගේ නම් සහ ලිපිනයන්
- ස්වකීය ප්‍රතිපාර්ශ්වයේ නම සහ ලිපිනය ( හෝ හඳුනාගැනීමේ සංකේතය)
- ආයෝජන ගිවිසුම, එහි මිල සහ ප්‍රමාණය සමග
- ගනුදෙනුව මිලට ගැනීමක් ද විකිණීමක් ද යන්න
- නියෝග හෝ බලය පැවරීමේ ආකෘතිය
- ගිණුම පිළිබඳ විස්තර සහ සමාගමට අරමුදල් ගෙවන ලද ආකාරය (වෙක්පත් මගින් ගෙවන ලද විට වර්ග සංකේතය, ගිණුම් අංකය සහ නම)
- සමාගම විසින් ගනුදෙනුකරුට ගෙවීම් කරන ලද ආකාරය සහ ගෙවීම් අන්තය
- සමාගම විසින් ආයෝජනය ආරක්ෂක අත්හැරියේ තබාගෙන ඇත්තේ ද හෝ ගනුදෙනුකරුවා වෙත හෝ ඔහු නියෝග කර ඇති ස්ථානය වෙත යවනු ලැබුවේ ද යන්න හා එසේ යවනු ලැබුවේ නම් එම නම සහ ලිපිනය

5. සිදුකෙරෙන ගනුදෙනු, ගනුදෙනුකරු පිළිබඳ, ගනුදෙනුකරුවාගේ ව්‍යාපාර අවදානම සහ ගනුදෙනුකරුගේ ආදායම් ප්‍රභවයන් පිළිබඳ ව ආයතනයේ දැනුම සමග ගැලපෙන බවට සැකහැර දැනගැනීම සඳහා සෑම තැරැව්කරුවකුම/ අලෙවි සමාගමක් ම/ වෙළෙඳපොළ අතරමැදියෙක් ම ව්‍යාපාර ගනුදෙනු අඛණ්ඩ නිසි උද්යෝගයකින් පවත්වාගෙන යා යුතු වේ.

6. සියලුම තැරැව්කරුවන්/ අලෙවි සමාගම් / වෙළෙඳපොළ අතරමැදියන් විසින් පහත සඳහන් දේ මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කළ යුතු වේ.

- 2005 අංක 25 දරන ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති පනතේ විධිවිධාන යටතේ වරදකට සුදානම් වීමක් වශයෙන් සමාගම සැක කරන ඕනෑම ක්‍රියාවක්
- 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත සහ 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිවිරෝධී විය හැකි යම් කටයුත්තකට සම්බන්ධ යැයි සමාගමට සාධාරණ සැකයක් ඇති යම් ගනුදෙනුවක් හෝ ගනුදෙනුවකට උත්සාහ කිරීමක්



- 7. 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ වන අවශ්‍යතාවන්ට අනුකූල වන බවට තහවුරු කිරීම සම්බන්ධයෙන් වගකියන අනුකූලතා නිලධාරියෙක් සෑම තැරැව්කරුවක්ම/ අලෙවි සමාගමක්ම/ වෙළෙඳපොළ අතරමැදියෙක් ම විසින් පත්කර ගතයුතු වේ.
- 8. එම අනුකූලතා නිලධාරියා විසින් පහත සඳහන් අංශ සඳහා අවශ්‍ය ක්‍රියාපටිපාටි ස්ථාපිත කිරීම හා පවත්වාගෙන යාම කළයුතු වේ.
  - ගනුදෙනුකාර අනන්‍යතාවන් හඳුනාගැනීමේ අවශ්‍යතා ක්‍රියාවට නැංවීම
  - වාර්තා තබාගැනීම සඳහා ක්‍රියාපටිපාටි ක්‍රියාත්මක කිරීම
  - ගනුදෙනුකරුවන්ගේ ගනුදෙනු නිරීක්ෂණය කිරීමේ ක්‍රියාවලියක් ස්ථාපිත කිරීම
  - සැකකටයුතු ක්‍රියාකාරීත්වයන් මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කිරීමේ ක්‍රමයක් ක්‍රියාවට නැංවීම
  - මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් අරමුදල් රැස්කිරීම සම්බන්ධ නීතිය පිළිබඳව සේවනියුක්තයන් දැනුවත් කිරීම
  - මුදල් විශුද්ධිකරණය/ ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් පවතින අවදානම සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමුකර ඇති බවට තහවුරුකිරීම සඳහා අලුතින් සේවකයන් බඳවා ගැනීම පූර්ව පරීක්ෂාවකින් (screen) පසුව සිදුකිරීම

III කොටස

**සුරැකුම්පත් තැරැව්කරුවන් සම්බන්ධයෙන් සේවාදායක අනන්‍යතාව තහවුරු කර ගැනීමට  
අවශ්‍ය විශේෂිත තොරතුරු  
මධ්‍යම තැන්පතු පද්ධතියේ ගිණුමක් විවෘත කිරීමේදී  
අයදුම්කරුවන් විසින් සැපයිය යුතු විස්තර**

- 1. ස්වාභාවික පුද්ගලයන් (තනි පුද්ගලයන්)
  - අ. නේවාසික
    - අ. සම්පූර්ණ නම
    - ආ. පුරවැසිභාවය
    - ඇ. රැකියාව
    - ඈ. ස්ථිර නේවාසික ලිපිනය
    - ඉ. වර්තමාන නේවාසික ලිපිනය (ඉහත ලිපිනයට වෙනස් නම්)
    - ඊ. ලිපි එවීම සඳහා ලිපිනය (නේවාසික ලිපිනයට වෙනස් නම්)
    - උ. පදිංචිය තහවුරුකිරීම උපයෝගීතා බිල්පත්වල පිටපත් (උදා : විදුලි බිල්පත්, ජල බිල්පත්, දුරකථන බිල්පත් ආදිය) හෝ වෙනත් තහවුරුකිරීම්
    - ඌ. ජාතික හැඳුනුම්පතේ හෝ ගමන් බලපත්‍රයේ පිටපතක් (ජාතික හැඳුනුම්පත නොමැති නම්). ජාතික හැඳුනුම්පත සහ ගමන්බලපත්‍රය යන දෙකම නොමැති නම් ජාතික හැඳුනුම්පත හා ගමන් බලපත්‍රය නැති බවට දිවුරුම් ප්‍රකාශයක් සමග රියදුරු බලපත්‍රය ඉදිරිපත් කළ යුතු ය.
    - එ. උපදෙස් ලබාදීම සඳහා බලයලත් පුද්ගලයාගේ / පුද්ගලයන්ගේ නම, ලිපිනය සහ ජාතික හැඳුනුම්පතේ / ගමන් බලපත්‍රයේ පිටපතක්
  - ආ. නේවාසික නොවන
    - අ. සම්පූර්ණ නම
    - ආ. පුරවැසිභාවය

- ඇ. රැකියාව
- ඈ. ස්ථිර නේවාසික ලිපිනය
- ඉ. වර්තමාන නේවාසික ලිපිනය
- ඊ. පදිංචිය තහවුරුකිරීමට උපයෝගීතා බිල්පත්වල පිටපත් (උදා : විදුලි බිල්පත්, ජලවිදුලි බිල්පත්, දුරකථන බිල්පත් ආදිය) හෝ වෙනත් තහවුරුකිරීම්
- උ. ලිපි එවීම සඳහා ලිපිනය
- උ9. කොටස් ආයෝජන බාහිර රුපියල් ගිණුම පිළිබඳ විස්තර ඔප්පු කිරීමේ සාක්ෂි සමඟ (ගනුදෙනුකරුවා නේවාසික නොවන විට)
- එ. ගමන් බලපත්‍රයේ පිටපතක්
- ඒ. උපදෙස් ලබාදීම සඳහා බලය පවරා ඇති පුද්ගලයාගේ / පුද්ගලයන්ගේ නම, ලිපිනය සහ ජාතික හැඳුනුම්පතේ / ගමන් බලපත්‍රයේ පිටපතක්

2. ව්‍යාපාර ආයතන

- අ. ව්‍යාපාර ආයතනයේ සම්පූර්ණ නම (සමාගම/ව්‍යවස්ථාපිත ආයතනයක්/ පාර්ලිමේන්තු පනතක් යටතේ ස්ථාපිත ආයතනයක් / සමිතියක්)
- ආ. ලියාපදිංචි ලිපිනය
- ඇ. ලිපි ගනුදෙනු සඳහා ලිපිනය (ලියාපදිංචි ලිපිනයෙන් වෙනස් වන්නේ නම්)
- ඈ. සංස්ථාපිත ස්ථානය/ ස්ථාපිත ස්ථානය
- ඉ. කොටස් ආයෝජන බාහිර රුපියල් ගිණුම පිළිබඳ විස්තර ඔප්පු කිරීමේ සාක්ෂි සමඟ (ගනුදෙනුකරුවා නේවාසික නොවන විට)
- ඊ. අධ්‍යක්ෂවරුන්ගේ නම්, ලිපිනයන්, ජාතික හැඳුනුම්පත්/ ගමන් බලපත්‍ර අංක සහ රැකියා (ආයතනය කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි වී ඇත්නම්, නම් පමණක් ලබාදීම ප්‍රමාණවත්ය. එහිදී එසේ ලැයිස්තුගත කර ඇති බව සනාථ කිරීම සඳහා සාක්ෂි ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ) අධ්‍යක්ෂවරයා / අධ්‍යක්ෂවරු ද සමාගමක් වන්නේ නම් එවන් අධ්‍යක්ෂ සමාගම් පිළිබඳ ව පහත සඳහන් තොරතුරු ලබාදිය යුතු වේ.

- (i) ව්‍යාපාර ආයතනයේ නම
- (ii) සංස්ථාපිත දිනය
- (iii) සංස්ථාපිත ස්ථානය
- (iv) ලියාපදිංචි ලිපිනය

සමාගම් වෙනුවෙන් බලයලත් තැනැත්තෙකු විසින් මධ්‍යම තැන්පතු පද්ධතියේ අයදුම්පත අත්සන් කරනු ලබන්නේ නම් සමාගම වෙනුවෙන් අත්සන් කිරීමට එම තැනැත්තාට බලය පවරන අධ්‍යක්ෂ මණ්ඩල යෝජනාවේ/ ඇටෝරිනි බලපත්‍රයේ පිටපතක් සමඟ එම පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත/ ගමන් බලපත්‍රය ඉදිරිපත් කළයුතු වේ.

- උ. ප්‍රධානතම කොටස්හිමියන් / සාමාජිකයන් 10 දෙනාගේ නම් සහ ලිපිනයන් (කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි සමාගම් සඳහා අදාළ නොවේ)
- උ9. උපදෙස් ලබාදීම සඳහා බලයලත් පුද්ගලයාගේ / පුද්ගලයන්ගේ නම/ නම් සහ ඇටෝරිනි බලපත්‍රයේ/ අධ්‍යක්ෂ මණ්ඩල යෝජනාවේ පිටපතක්
- එ. පහත සඳහන් ලේඛනවල පිටපත්
  - (i) සාංගමික ව්‍යවස්ථාවලිය හෝ අදාළ ලේඛනයක්
  - (ii) සංස්ථාගත කිරීමේ සහතිකය හෝ වෙනත් අදාළ ලේඛනයක්
  - (iii) අයදුම්කරුවාගේ අධ්‍යක්ෂ/ අධ්‍යක්ෂවරු ද සමාගමක් වන්නේ නම් එම සමාගම සංස්ථාගත කිරීමේ සහතිකය
  - (iv) අයදුම්කරුවා අනේවාසික අයෙක් වන විට දී සමාගම සංස්ථාගත කරනු ලද රටේ සමාගම් රෙජිස්ට්‍රාර්වරයා/ හෝ වෙනත් බලයලත් අධිකාරියක් විසින් නිකුත් කරන ලද යහපත් සමාගමක් බවට සහතිකය (Certificate of good standing)
  - (v) මධ්‍යම තැන්පතු පද්ධතියේ ගිණුමක් විවෘත කිරීම සඳහා යෝජනා උද්ධෘතයේ සහතික කළ පිටපතක් (විකල්ප වශයෙන් මධ්‍යම තැන්පතු පද්ධතියේ ගිණුමක් විවෘත කිරීමේ අයදුම්පත්‍රයෙහි එම යෝජනාව සහතික කළ හැකිය). අයදුම්පත ලේඛනගත හිමිකරු/ ගෝලීය අත්හරකරු/ ප්‍රතිලාභියාගේ නම්වලින් නම්කර භාරකරු බැංකුවක් හරහා ඉදිරිපත් කර ඇතිවිට ගෝලීය භාරකාර බැංකුව විසින් දේශීය භාරකාර බැංකුව වෙත ප්‍රතිලාභී

සමාගම වෙනුවෙන් ගිණුමක් විවෘත කරන ලෙස උපදෙස් දෙමින් එවන ලද SWIFT පණිවුඩය හෝ වෙනත් සමාන ලේඛනයක් සමග ගෝලීය භාරකරු සහ ප්‍රතිලාභියා අතර භාරකාර ගිවිසුමක් හෝ ගිවිසුමක් පවතින බවට ගෝලීය භාරකරුගේ ප්‍රකාශයක් ඉදිරිපත් කළයුතු ය.

(vi) ව්‍යාපාරය ආරම්භ කිරීමේ සහතිකය (අදාළ අවස්ථාවන්හි දී)

3. සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මගින් අනුමත කරන ලද අරමුදල්

- අ. අරමුදලේ නම
- ආ. අරමුදලේ අරමුණ
- ඇ. අරමුදල ආරම්භ කළ ස්ථානය
- ඈ. අරමුදලේ භාරකරු/ කළමනාකරු පිළිබඳ විස්තර (නම, ලිපිනය, වෙනත් විස්තර ආදිය)
- ඉ. භාරකරු/ කළමනාකරු සමාගමක් වන්නේ නම් සංස්ථාපිත දිනය, සංස්ථාපිත ස්ථානය, එම භාරකරුගේ/ කළමනාකරුගේ ලියාපදිංචි ලිපිනය
- ඊ. අරමුදල ස්ථාපිත කිරීම හා කළමනාකරණය සම්බන්ධ ලේඛනවල පිටපත් (උදා. විවරණිකාව/ විශ්වසන ඔප්පුව/කළමනාකාරිත්ව ගිවිසුම/බැංකුකරුවන්/විගණකවරු)
- එ. අදාළ රටේ අධිකරණ අධිකාරිය විසින් අරමුදල අනුමත කරමින් නිකුත් කරන ලද ලිපිය
- ඒ. අදාළ භාර ගිවිසුමෙහි/ ගිවිසුම්වල පිටපත/ පිටපත්
- ඔ. ප්‍රතිලාභීන්ගේ විස්තර

4. සහතික කිරීම

මධ්‍යම තැන්පතු පද්ධතිය වෙත ඉදිරිපත් කරනු ලබන සියලුම ආධාරක ලේඛන පහත (අ) සහ (ආ) යටතේ සඳහන් කර ඇති පුද්ගලයන් මගින් ඒවාගේ වලංගුභාවය සම්බන්ධයෙන් සහතික කර හෝ සාක්ෂ්‍යවත් කර හෝ සත්‍යවත් කර තිබිය යුතු වේ. එම සහතික කිරීම මගින් සහතික කරන ලද පිටපත සත්‍ය පිටපතක් බවට ප්‍රකාශ කර තිබිය යුතු ය.

අ. නේවාසික නොවන අයදුම්කරුවන් සම්බන්ධයෙන් සහතික කිරීම

1. ලේඛන මූලින් ම නිකුත් කරන ලද රටේ සමාගම් රෙජිස්ට්‍රාර්වරයා හෝ සමාන බලයලත් අධිකාරියක් විසින් (සංස්ථාපිත ආයතන සඳහා අදාළ වේ), හෝ
2. ලේඛන මූලින් ම නිකුත් කරන ලද රටේ ශ්‍රී ලංකා විදේශ සේවා නිලධාරියෙකු හෝ ශ්‍රී ලංකා කොන්සියුලර් නිලධාරියෙකු විසින්, හෝ
3. අයදුම්කරු පදිංචි වී සිටින රටේ වෘත්තීයමය වශයෙන් කටයුතු කරන නීති උපදේශකවරයෙකු, නීතිඥවරයෙකු, ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු විසින්, හෝ
4. භාරකාර බැංකුව විසින්, හෝ
5. ගෝලීය භාරකරු - භාරකාර බැංකුව විසින් ගෝලීය භාරකරුගේ අත්සනෙහි සත්‍යවත් බව සහතික කළ යුතු වේ, හෝ
6. තැරැව්කරු. (පුද්ගලයන් සම්බන්ධයෙන් පමණක් අදාළ වේ)

ආ. නේවාසික අයදුම්කරුවන් සහතික කිරීම

1. සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් හෝ සමාගම් ලේකම්වරයා (සංස්ථාපිත ආයතන සම්බන්ධයෙන් අදාළ වේ), හෝ
2. නීතිඥ / ප්‍රසිද්ධ නොතාරිස්, හෝ
3. තැරැව්කරු, හෝ
4. භාරකාර බැංකුව

**සටහන:**

සහතික කරනු ලබන පුද්ගලයා විසින් අත්සන, සම්පූර්ණ නම, ලිපිනය, සම්බන්ධකර ගැනීමේ දුරකථන අංකය සහ නිල මුද්‍රාව තැබිය යුතු වේ. (තැරැව්කරුවන්, භාරකාර බැංකුවලට සහ ගෝලීය භාරකරුවන්ට අදාළ නොවේ)

**IV කොටස**

මධ්‍යම තැන්පතු පද්ධතියේ ගිණුමක් විවෘත කිරීමට පහත සඳහන් ප්‍රකාශ අයදුම්කරුවන් විසින් ඉදිරිපත් කළ යුතු වේ.

- විවෘත කරනු ලබන මධ්‍යම තැන්පතු පද්ධතියේ ගිණුම හරහා මිල දී ගනු ලබන සුරැකුම්පත් අයදුම්කරුගේ ප්‍රතිලාභය උදෙසා පමණක් වන බවට හා වෙනත් ප්‍රතිලාභමය හිමිකරුවෙක්/ හිමිකරුවන් උදෙසා නොවන බවට ප්‍රකාශයක්. එයට විකල්ප වශයෙන්, අයදුම්කරු භාරකරුවෙකු වශයෙන් ක්‍රියාකරන්නේ නම්, ගිණුම විවෘත කරනු ලබන්නේ ප්‍රතිලාභීන්ගේ ප්‍රතිලාභය උදෙසා බවට ප්‍රකාශයක් සහ ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව තුනක් (3ක්) දක්වා පමණක් වන විට ඔවුන්ගේ නම්, ලිපිනයන් සහ පුරවැසියන් ද හෙළිකිරීම. ඉහත සංඛ්‍යාවට වැඩිවන්නේ නම් ගිණුමේ සියලුම ප්‍රතිලාභීන්ට අදාළ ව ඔවුන්ගේ නම්, ලිපිනය සහ පුරවැසිභාවයන්ට වැනි තොරතුරු සියල්ල අයදුම්කරු සන්නකයේ පවත්වාගන්නා බවට හා මධ්‍යම හුවමාරු පද්ධතිය විසින් ඉල්ලීමක් කරන ලද ඕනෑම විටක එම තොරතුරු මධ්‍යම හුවමාරු පද්ධතිය වෙත නිදහස් කිරීමට සූදානම් බවට ප්‍රකාශයක්. [CDS(1)A/CDS2(A)]
- මධ්‍යම තැන්පතු පද්ධතිය හරහා ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන අරමුදල් කිසියම් මුදල් විශුද්ධිකරණ ක්‍රියාවලියක් මගින් හෝ ත්‍රස්තවාදී හෝ වෙනත් නීතිවිරෝධී කටයුත්තක් මූල්‍යකරණය කිරීම මගින් උපයන ලද අරමුදල් නොවන බවට ප්‍රකාශයක්. [CDS(1)A/CDS2(A)]
- ඉදිරිපත් කරන ලද තොරතුරු සත්‍ය හා නිවැරදි බවට හා එම තොරතුරු කිසිදු ආකාරයකින් වෙනස්කර හෝ සංශෝධනය කර නැති බවට ප්‍රකාශයක්. [CDS(1)A/CDS2(A)]
- මධ්‍යම හුවමාරු පද්ධතිය වෙත ඉදිරිපත් කරන ලද තොරතුරු වෙනස්වීමක දී එම වෙනස්කම් පිළිබඳව අයදුම්කරු විසින් දින 14 ක් ඇතුළත මධ්‍යම හුවමාරු පද්ධතිය වෙත ලිඛිතව දැනුම් දෙන බවට ප්‍රකාශයක්. [CDS(1)A/CDS2(A)]
- පහත උපලේඛනයේ දක්වා ඇති ආකාරයේ ප්‍රකාශයක්

**අ උපලේඛනය  
ප්‍රකාශය**

පහත සඳහන් වැරදි සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දී හෝ වෙනත් කිසිම රටක දී අපරාධ/ සිවිල් අධිකරණයක් හෝ පාලන අධිකාරියක් මගින් මා/ අප තහනමකට සහ/ හෝ ප්‍රතික්ෂේප කිරීමකට සහ/ හෝ අත්හිටුවීමකට ලක්ව නැති බව මම/ අපි ප්‍රකාශ කර සිටිමි/ සිටිමු.

- සෘජුව හෝ වක්‍රව යම් නීතිවිරෝධී ක්‍රියාකාරකමක් නැතහොත් යම් නීතිවිරෝධී ක්‍රියාකාරකමකින් ලත් හෝ 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ නිර්වචනය කර ඇති යම් නීතිවිරෝධී කටයුත්තකින් ලත් මුදලකින් ව්‍යුත්පන්න වූ හෝ උපලබ්ධි වූ හෝ යම් දේපළක් සම්බන්ධ ගනුදෙනුවක සෘජුව හෝ වක්‍රව යෙදීම
- සෘජුව හෝ වක්‍රව යම් නීතිවිරෝධී ක්‍රියාකාරකමක් නැතහොත් යම් නීතිවිරෝධී ක්‍රියාකාරකමකින් ලත් මුදලකින් ව්‍යුත්පන්න වූ හෝ උපලබ්ධි වූ යම් දේපළක් භාරගැනීම, සන්නකයේ තබාගැනීම, සඟවාගැනීම, බැහැරකිරීම හෝ ශ්‍රී ලංකාවට ගෙනඒම හෝ ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙනයාම; හෝ
- 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත හෝ එහි යම් සංශෝධන යටතේ හෝ වෙනත් ලෝකයේ ඕනෑම රටක පවත්නා ඊට සමාන නීති යටතේ අපරාධයක් වශයෙන් නිර්වචනය කර ඇති ඕනෑම වරදක් සිදුකිරීම.

එමෙන් ම මම/අපි ශ්‍රී ලංකාව හෝ වෙනත් රටක් තුළ දී ඉහත දක්වන ලද අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවන් කරනු ලැබ දඬුවම් ලැබීම සම්බන්ධයෙන් වැරදිකරුවන් කරනු ලැබ දඬුවම් ලැබීම සම්බන්ධයෙන් වාර්තාවක් නැති යහපත් කල්ක්‍රියාවෙන් යුත් පුද්ගලයෙකු/ පුද්ගලයන් බවත් තවදුරටත් ප්‍රකාශ කරමි/ කරමු.

එසේ ම මට /අපට හෝ මා /අප සහ/ හෝ සම්බන්ධ යම් පුද්ගලයෙකුට/ පුද්ගලයන්ට හෝ මා/ අප හා සම්බන්ධ යම් අස්ථිත්වයකට හෝ (පාර්ශ්වකරුවෙකු, කොටස්කරුවෙකු හෝ අධ්‍යක්ෂවරයෙකු) සම්බන්ධව මට/ අපට හෝ ඉහත ආකාරයෙන් සම්බන්ධ සහ/ හෝ ආශ්‍රිත පුද්ගලයන්ට එරෙහිව ශ්‍රී ලංකාව තුළ හෝ ලෝකයේ වෙනත් කිසිදු රටක පහත සඳහන් කර ඇති දෑ හැරෙන්නට (නීන්දු දීමට නියමිත නඩු ඇතිනම් ඒ ගැන සවිස්තරාත්මක ව දක්වන්න) වෙනත් කිසිම වරදකරුකිරීමක්/ නීන්දු දීමට නියමිත නඩු කටයුත්තක් නැති බව මම/අපි තවදුරටත් ප්‍රකාශ කරමි/කරමු.

මධ්‍යම තැන්පතු පද්ධතියේ ගිණුමක් විවෘතකිරීම සඳහා මගේ/අපගේ අයදුම්පත හෝ සපයන ලද වෙනත් අදාළ ලිපිලේඛන ප්‍රතික්ෂේප කිරීම සිදු වී නැති බවත් වෙනත් ව්‍යාපාරික සම්බන්ධතාවක් ද අනෙකුත් සහභාගිත්ව භාරකරුවන්, මධ්‍යම තැන්පතු පද්ධතියේ/කොළඹ කොටස් වෙළෙඳපොළේ විනිමය කොමිසමේ බැංකු සමාගම විසින් ප්‍රතික්ෂේප කිරීමක් ද සිදුව නැති බවත් මම/අපි තවදුරටත් ප්‍රකාශ කරමි/කරමු.

මා/අප විසින් මෙහි දී ප්‍රකාශ කර ඇති කිසිවක් සත්‍යයට පටහැනි බව (පොදු වශයෙන් ලබාගත හැකි දත්ත හෝ වෙනත් මාර්ග යක් හරහා) කොළඹ කොටස් වෙළෙඳපොළේ විනිමය කොමිෂන් සභාව/ මධ්‍යම තැන්පතු පද්ධතිය විසින් තීරණය කරනු ලැබුවහොත් හා එය ස්වකීය ගිණුම් හිමියන්ගේ සහ එවන් ගිණුම් හිමියන් හා බැඳුණු පාර්ශ්වයන්ගේ ගනුදෙනු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නීති/රෙගුලාසිවලට අනුකූලව ක්‍රියාකිරීමට බැඳී සිටින ආයතනයක් වශයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළට විනිමය කොමිෂන් සභාවට/ මධ්‍යම තැන්පතු පද්ධතියට අනර්ථකාරී විය හැකි බැවින් මා/ අප සම්බන්ධ සියලු තැන්පතු හා එවන් වෙනත් සේවාවන් සියල්ල ඒකපාර්ශ්වීය ලෙස අවසන්කිරීමේ හා අදාළ වියදම් හා මෙම ගිණුම හා සම්බන්ධ වෙනත් වියදම් අයකර ගැනීමේ බලය මෙයින් මධ්‍යම තැන්පතු පද්ධතියට පවරන බව ද මම/ අපි මෙහි දී තවදුරටත් ප්‍රකාශ කර සිටිමි/සිටිමු.

V කොටස

**2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තාකිරීමේ පනත අනුව සුරැකුම්පත් කර්මාන්තය සඳහා සැකකටයුතු ගනුදෙනු පිළිබඳ වාර්තාව (සැ.ග.ව)**

සැක කටයුතු ගනුදෙනු පිළිබඳ වාර්තාවක් වශයෙන් පිළිගනු ලැබීම සඳහා මෙම පෝරමය සියලු විස්තර සහිතව සම්පූර්ණ කළයුතු බව කරුණාවෙන් සලකන්න

- අ. 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත (මු.ග.ව.ප.) යටතේ සැකකටයුතු ගනුදෙනු පිළිබඳ වාර්තා කිරීමේ අවශ්‍යතාවට අනුගාමී ව මෙම වාර්තාව ඉදිරිපත් කරනු ලැබේ.
- ආ. මු.ග.ව.ප. හි 12 වන වගන්තිය අනුව මෙම වාර්තාවක් ඉදිරිපත් කරන ලද තැනැත්තෙකුට එරෙහිව එය අසද්භාවයෙන් කරන ලද අවස්ථාවකදී හැරෙන්නට සිවිල් අපරාධ හෝ විනයානුකූල නීති කෘත්‍ය කිසිවක් ගත නොහැක.

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 7 වන වගන්තිය අනුව තොරතුරු සපයන අය විසින් සැකකටයුතු ගනුදෙනු පිළිබඳ ව මූල්‍ය බුද්ධි ඒකකය වෙත හැකි ඉක්මණින් ක්‍රියාවෙහි යෙදිය හැකි තාක් දුරට එහෙත් වැඩකරන දින දෙකක් පසු නොවී දැනුම් දිය යුතු වේ.

සැකකටයුතු ගනුදෙනු පිළිබඳ වාර්තාව (“සැ.ග.ව.”) (STR) සම්පූර්ණ කිරීමට පෙර පහත සඳහන් කරුණු පිළිබඳ ව අවධානය යොමු කරන්න.

- සැ.ග.ව. පිළිබඳ පැහැදිලි හා සංක්ෂිප්ත විස්තරයක් සපයන්න. පවතින සියලු තොරතුරු සඳහන් කරන්න.
- ගනුදෙනුව අසාමාන්‍ය, නීතිවිරෝධී හා සැකකටයුතු ලෙස සැලකිය හැක්කේ ඇයි ද යන්න පිළිබඳ විස්තරාත්මකව දක්වන්න
- සැ.ග.ව. පිළිබඳ පැහැදිලි කිරීමට අවශ්‍ය වන්නේ නම් එම ආධාරක ලේඛන ඉදිරිපත්කරන්න
- මෙය සිදුවිය හැකි උල්ලංඝනය කිරීමක් පිළිබඳ මූලික වාර්තාවක් ද නැතිනම් එය පෙර සිදුකරන ලද ගනුදෙනුවක් ද වාර්තාවී ඇති ගනුදෙනු සම්බන්ධයෙන් ද යන්න සඳහන් කරන්න.
- මෙම සැ.ග.ව. පැහැදිලි අකුරෙන් සම්පූර්ණ කරන්න
- cxxiii සඳහන් පැහැදිලි කිරීමේ සටහන් පරිශීලනය කරන්න



**2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තාකිරීමේ පනත අනුව සුරැකුම්පත් ක්ෂේත්‍රය සඳහා සැකසුණු ගනුදෙනු පිළිබඳ වාර්තාව (සැ.ග.ව.ව.) (STR)**

අ. 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත (මු.ග.ව.ප.) යටතේ සැකසුණු ගනුදෙනු පිළිබඳ වාර්තා කිරීමේ අවශ්‍යතාවට අනුගාමී ව මෙම වාර්තාව ඉදිරිපත් කරනු ලැබේ.

ආ. මු.ග.ව.ප. හි 12 වන වගන්තිය අනුව මෙම වාර්තාවක් ඉදිරිපත් කරන ලද නැතැත්තෙකුට එරෙහිව එය අසඳහාවයෙන් කරන ලද අවස්ථාවකදී හැරෙන්නට සිවිල්, සාපරාධ හෝ විනයානුකූල නීති කෘත්‍ය කිසිවක් ගත නොහැක.

වාර්තාව ඉදිරිපත් කරන සමාගමේ නම : .....

වාර්තා කරනු ලබන දිනය : .....

හෙළිදරව්ව සිදුකරන ආයතනයේ විස්තර

ආයතනයේ නම	ලියාපදිංචි ලිපිනය

හෙළිදරව්ව කරනු ලබන පුද්ගලයන්

සම්පූර්ණ නම	ජාති/ගමන් බලපත්‍ර අංකය/ලිපිනය

හෝ හෙළිදරව් කරනු ලබන සමාගම

සමාගමේ නම	ලියාපදිංචි ලිපිනය
ඉහත සඳහන් නොකරන ලද වෙනත් තොරතුරු	

මූල්‍ය සාරාංශ දළ විශ්ලේෂණය

ආයතනයේ නම	

මූල්‍ය සාරාංශ විස්තරය

දිනය	
වටිනාකම	

දිනය	
වටිනාකම	

ආශ්‍රිත පුද්ගලයන් (හෙළිදරව් කිරීමට අදාළව)

සම්පූර්ණ නම	ජාත/ගමන් බලපත්‍ර අංකය/ලිපිනය

හෝ

ආශ්‍රිත සමාගම (හෙළිදරව් කිරීමට අදාළව)

සමාගමේ නම	ලියාපදිංචි ලිපිනය
ඉහත සඳහන් නොකරන ලද වෙනත් විස්තර	

සැකයට පාත්‍ර වීමට හේතුව

සාමාන්‍ය වාර්තා ආකෘතිය

--

තවදුරටත් තොරතුරු දැක්වීමට ඇත්නම් අතිරේක කඩදාසි භාවිතා කළ හැකිය.

**E කොටස වාර්තාකිරීමේ නිලධාරියාගේ හා අනුකූලතා නිලධාරියාගේ විස්තර**

වාර්තා කිරීමේ දිනය

වාර්තා කිරීමේ නිලධාරී .....

නම .....

අනුකූලතා නිලධාරියාගේ නම

තනතුර.....

ලිපිනය.....

දුරකථන අංකය..... ඊ- මේල්.....ෆැක්ස්.....

.....

අනුකූලතා නිලධාරියාගේ අත්සන

**ඉ කොටස : මූල්‍ය බුද්ධි ඒකකයේ ප්‍රයෝජනය සඳහා පමණයි**

භාරගැනීමේ නිලධාරී

ලැබුණු දිනය

සැ.ග.වා. අංකය

භාරගැනීමේ දිනය

**මූල්‍ය බුද්ධි ඒකකය විසින් භාරගත් බවට**

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් .....වෙතින් .....දින  
සැ.ග.වා. අංක ..... භාරගන්නා ලදී.

.....  
අධ්‍යක්ෂ/මූල්‍ය බුද්ධි ඒකකය

**පොදු උපදෙස්**

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තාකිරීමේ පනත (ම.ග.ව.ප.) යටතේ සෑම වාර්තාකිරීමේ ආයතනයක් විසින් මු.ග.ව.ප. 7 (1) වගන්තිය යටතේ නිර්වචනය කර ඇති සැකකටයුතු ගනුදෙනු පිළිබඳ විස්තර ලබාදිය යුතු වේ.

**7. (1) ආයතනයකට**

(අ) යම් ගනුදෙනුවක් හෝ ගනුදෙනු කිරීමකට තැත් කිරීමක්, යම් නීතිවිරෝධී කටයුත්තක් හෝ වෙනත් යම් සාපරාධී වරදක් කිරීමට සම්බන්ධ හැකි යයි සැකකිරීමට තරම් හේතු ඇත්තා වූ : හෝ

(ආ) එයට

- (i) 2005 අංක 25 දරන ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති පනතේ විධිවිධාන යටතේ වරදකට සූදානම් වීමේ ක්‍රියාවකට;
- (ii) නීතිවිරෝධී ක්‍රියාවක් සංස්ථාපනය කෙරෙන ක්‍රියාවක් සම්බන්ධයෙන් තැනැත්තෙකු හෝ තැනැත්තන් පිළිබඳ විමර්ශනය කිරීමකට, නඩු පැවරීමකට, නැතහොත්, මේ පනත හෝ 2006 අංක 5 දරන මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත හා 2005 අංක 25 දරන ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති පනත බලාත්මක කිරීමෙහිලා අන්‍යාකාරයෙන් සහායවීමකට අදාළ විය හැකියයි සැක කිරීමට තරම් තොරතුරු ඇත්තා වූ අවස්ථාවක, ආයතනය විසින්, හැකි ඉක්මනින් ක්‍රියාවෙහි යෙදිය හැකි තාක් දුරට සැකය ඇතිකරගැනීමෙන් හෝ තොරතුරු ලැබීමෙන් පසුව, එහෙත්, එතැන් පටන් වැඩකරන දින දෙකක් පසු නොවී, ගනුදෙනුව හෝ ගනුදෙනු කිරීමට නැතහොත්, තොරතුරු පිළිබඳ මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තාකරනු ලැබිය යුතු ය.

**ඉදිරිපත් කරන්නේ කෙසේද**

සෑම ආයතනයක් විසින් ම මෙම ආකෘතිපත්‍රය මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු වන්නේ මුදල් ගනුදෙනු වාර්තාකිරීමේ පනත යටතේ නම්කර ඇති වාර්තාකිරීමේ ආයතනයේ අනුකූලතා නිලධාරී හරහා පමණි.

ලිපිනය - අධ්‍යක්ෂ  
මූල්‍ය බුද්ධි ඒකකය  
ශ්‍රී ලංකා මහ බැංකුව  
30, ජනාධිපති මාවත  
කොළඹ 1

ෆැක්ස් - 94 11 2477692

**මූල්‍ය සාරාංශ දළ විශ්ලේෂණය**

- පරීක්ෂණයේ දී ප්‍රමුඛතාව දියයුතු කරුණු පිළිබඳ ව ගමාවන ගිණුම පිළිබඳ ව සපයනු ලබන ක්ෂණික විස්තරයක් (Snap Shot) (ගිණුම විවෘත කරන ලද දිනය, වසා දමන ලද දිනය අදාළ වේ නම්)
- වාර්තාවේ වැදගත්කම වටහා ගැනීමට උපකාරී වීමට ඉඩ ඇති ගිණුම් පිරිවැටුම පිළිබඳ ක්ෂණික විස්තරයක් (Snap Shot)

**මූල්‍ය සාරාංශ විස්තරය**

- ඉහත දක්වා ඇති අන්දමට ගනුදෙනුව සිදුවූ දිනයට සාපේක්ෂව වාර්තාකිරීමේ දිනය ද මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා ලැබීමේ දිනය ද මූල්‍ය බුද්ධි ඒකකය සඳහා ප්‍රයෝජනවත් වෙයි.
- ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය පිළිබඳ විස්තර සැපයීම සමාන වෙනත් පාර්ශ්වයන් සමග සංසන්දනාත්මක විශ්ලේෂණයක් සිදුකිරීම සඳහා මූල්‍ය බුද්ධි ඒකකයට උපකාරී වේ.
- එසේම හැකිතරම් වාර්තා ඉදිරිපත් කිරීමට මූල්‍ය ආයතන දිරිගැන්විය යුතු වේ.

### ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

#### අති විශේෂ

අංක 1503/II - 2007 ජූනි 27 වැනි බදාදා - 2007.06.27

(ආණ්ඩුවේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

### I වැනි කොටස : (I) වැනි ඡේදය - සාමාන්‍ය

#### ආණ්ඩුවේ නිවේදන

2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනත

2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනතේ 11,17 සහ 20(2) වගන්ති සමග සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වන ව්‍යවස්ථාවේ (2) ඡේදය සමඟ කියවිය යුතු එකී පනතේ 43 වන වගන්තිය යටතේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග.

මහින්ද රාජපක්ෂ,  
ජනාධිපති හා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය.

2007 ජූනි මස 12 වැනි දින,  
කොළඹ දීය.

#### නියෝග

- 01. මෙම නියෝග 2007 අංක 1 දරන මුදල්, ගෙවීම් හා නිෂ්කාගනය කිරීමේ සහ බේරුම් කිරීමේ සේවා සැපයුම්කරුවන්ගේ නියෝග යනුවෙන් හඳුන්වනු ලැබේ.
- 02. i. මුදල් සේවා සපයන්නා වූ ; හෝ
- ii. ගෙවීම් පද්ධතියක් මෙහෙයවන්නා වූ ; හෝ
- iii. නිෂ්කාගනය කිරීමේ හා බේරුම් කිරීමේ පද්ධතියක් මෙහෙයවන්නා වූ ; හෝ
- iv. ඉහත සඳහන් සේවාවලින් යම් සේවාවක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එක් ආස්ථිතායක් වශයෙන් හෝ පාලිත හෝ ආශ්‍රිත හෝ නියෝජ්‍යායතන තත්ත්වයෙන් හෝ ඒකාබද්ධවීමක් ලෙස සලසන්නා වූ හෝ මෙහෙයවන්නා වූ

යම් තැනැත්තකු ඇතුළුව සියළු සේවා සැපයුම්කරුවන් සහ යම් ගණයක් සේවා සැපයුම්කරුවන් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අධීක්ෂණ, විධිමත් කිරීමේ සහ සමීක්ෂණ අධිකාරිය විය යුතුය.

- 03. (1) 2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනත මගින් සහ මෙම නියෝග මගින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පවරා ඇති බලතල ක්‍රියාත්මක කිරීමේ දී මෙහි මින්මතු නියම කරනු ලබන සේවා සැපයුම්කරුවන්ට හෝ යම් ගණයක් සේවා සැපයුම්කරුවන්ට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විධාන, නියෝග, රීති, උපදෙස්, මාර්ගෝපදේශ සහ අර්ථ නිරූපන නිකුත් කළ යුතුය.
- (2) ඉහත සඳහන් විධිවිධානයන් හි ව්‍යාප්තියට අගතියක් නොමැතිව, පහත දැක්වෙන කරුණුවල නිසි සහ කාර්යක්ෂම ක්‍රියාත්මකවීම සහ බලාත්මක වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විධාන, නියෝග, රීති, උපදෙස් සහ මාර්ගෝපදේශ නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට මෙයින් බලය පවරනු ලැබේ.
- (අ) ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකාවේ ගෙවීම් පද්ධතීන් හි විශ්වාසීභාවය සහ සංවර්ධනය සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස මුදල්, ගෙවීම්, නිෂ්කාගනය කිරීමේ සහ බේරුම් කිරීමේ සේවා සඳහා කොන්දේසි, නියම කිරීම් සහ ප්‍රමිති සලසා දීම ;



- (අ) මුදල්, ගෙවීම්, නිෂ්කාශනය කිරීමේ සහ බේරුම් කිරීමේ සේවා සැපයුම්කරුවන්ට සහ යම් ගණයක සේවා සැපයුම්කරුවන්ට ලියාපදිංචි වන ලෙස හෝ බලපත්‍ර ලබාගන්නා ලෙස නියම කිරීම, සහ එසේ ලියාපදිංචි වීම හෝ බලපත්‍ර ලබාගැනීම සඳහා අනුගමනය කළ යුතු කාර්ය පටිපාටිය, එසේ ලියාපදිංචි කිරීම හෝ බලපත්‍ර ලබාදීම සඳහා කොන්දේසි සහ අවශ්‍යතා නිශ්චිතව දැක්වීම, සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම බලපත්‍රය හෝ ලියාපදිංචි කිරීම අවලංගු කළහැකි අවස්ථානුගත කරුණු වල දී අනුගමනය කළ යුතු කාර්ය පටිපාටිය සඳහා විධිවිධාන සැලැස්වීම;
- (අඊ) යම් සේවා සැපයුම්කරුවකු හෝ යම් ගණයක සේවා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම සඳහා බලපත්‍ර ගාස්තුවක් අය කිරීම සඳහා සහ එම බලපත්‍ර ගාස්තුව සහ වෙනත් ගාස්තුවල ප්‍රමාණය නියම කිරීම සඳහා සහ එම ගාස්තුව හෝ අයකිරීම් සංශෝධනය කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම;
- (අඋ) මුදල්, ගෙවීම්, නිෂ්කාශනය කිරීමේ සහ බේරුම් කිරීමේ සේවා සැපයුම්කරුවන් විධිමත් කිරීම, අධීක්ෂණය කිරීම සහ සමීක්ෂණය කිරීම සඳහා නියමිත කාර්ය පටිපාටිය නිශ්චිතව දැක්වීම;
- (අඌ) ගෙවීමේ සහ බේරුම් කිරීමේ පද්ධති පනතේ 17 වන වගන්තියෙහි විධිවිධාන සලසා ඇති කොන්දේසි, නියමයන්, මාර්ගෝපදේශ, කාර්ය පටිපාටි, ක්‍රියාමාර්ග සහ ප්‍රමිතිවල ආකාරය නිශ්චයකොට දැක්වීම සහ සේවා සැපයුම්කරුවකු වෙනුවෙන් මුදල්, ගෙවීම්, නිෂ්කාශනය කිරීමේ සහ බේරුම් කිරීමේ සේවාවල යම් කොටසක් ඉටුකරන හෝ ඉටු කිරීමට බලය පවරා ඇති යම් තැනැත්තකු සම්බන්ධයෙන් මෙම නියෝග අදාළ විය යුතුය.
- (අඹ) මුදල් ප්‍රේෂණ සේවා සැපයුම්කරුවන් ඇතුළුව තැනැත්තන්ට ගෙවීම් පද්ධතියකට සහභාගි විය හැක්කේ හෝ ශ්‍රී ලංකා මහ බැංකුවෙහි ගිණුම් සහ තැන්පතු පවත්වාගෙන යා හැක්කේ කවර කොන්දේසි සහ නියමයන් යටතේද යන්න නිශ්චය කොට දැක්වීම;
- (අඪ) ගිණුම් තැබීමේ සහ වාර්තා කිරීමේ අවශ්‍යතා ඇතුළුව මුදල්, ගෙවීම්, නිෂ්කාශනය කිරීමේ සහ බේරුම් කිරීමේ සේවා සැපයුම්කරුවන්ට අදාළව විවික්ෂණ අවශ්‍යතාවයන් නිශ්චය කොට දැක්වීම;
- (අඹ) සේවා සැපයුම්කරුවන් සංස්ථාගත කිරීමේ ස්වරූපය හෝ සේවා සැපයුම්කරුවන්ගේ සංවිධානය, පරිපාලනය, කළමනාකරණය, හැසිරවීම, පාලනය, ප්‍රාග්ධනයේ ප්‍රමාණවත් බව සහ වෙනත් ප්‍රාග්ධන නියමයන්, අයිතිකාරත්වයේ ව්‍යුහය, කොටස්කරුවන්ගේ සහ පරිපාලකයන්ගේ තත්ත්වය සහ ව්‍යාපාරික සහ ආයෝජන බලතල ඇතුළුව සේවා සැපයුම්කරුවන්ගේ සංස්ථාමය කාරණාවලට අදාළ අවශ්‍යතා, ප්‍රමිති සහ මාර්ගෝපදේශ නිශ්චය කොට දැක්වීම;
- (අඹ) නිශ්චය කරනු ලබන විස්තර හා ආකෘතියකට අනුකූලව සේවා සැපයුම්කරුවන්ගේ ගනුදෙනුකරුවන් හෝ සහභාගිකරුවන් පිළිබඳව සහ ඔවුන්ගේ ගනුදෙනු හෝ යම් ගණයක ගනුදෙනුවලට අදාළ නිශ්චිත කාරණා සම්බන්ධ තොරතුරු එක්රැස් කිරීම, තොරතුරු වාර්තා පවත්වා ගැනීම සහ ශ්‍රී ලංකා මහ බැංකුව වෙත වාර්තා කිරීමට අදාළ නියමයන්, ප්‍රමිති සහ මාර්ගෝපදේශ ඇතුළුව සේවා සැපයුම්කරුවන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පරීක්ෂා කරනු ලැබීම පහසු කරවනු පිණිස සැලසුම්කළ සේවා සැපයුම්කරුවන් සඳහා වූ අවශ්‍යතා, ප්‍රමිති සහ මාර්ගෝපදේශ නිශ්චය කොට දැක්වීම;
- (අඹ) ගනුදෙනුකරුවන් සහ සහභාගිවන්නන්ගේ හෝ ඔවුන්ගෙන් යම් ගණයක ආරක්ෂාව සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග නිශ්චයකොට දැක්වීම සහ විශේෂයෙන්ම මුදල් සේවා, සැපයුම්කරුවන් සහ ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ගේ ගෙවීම්, නිෂ්කාශනය කිරීමේ සහ බේරුම් කිරීමේ සේවා, සේවා සැපයුම්කරුවන්, සැපයුම්කරුවන්ගේ පද්ධතීන්, ඒවායේ සහභාගිකරුවන් සහ ගනුදෙනුකරුවන් සඳහා අවශ්‍ය හෙළිදරව් කිරීමේ නියමයන් සහ ගිවිසුම් කොන්දේසි නිශ්චය කොට දැක්වීම;
- (අඹ) නාමෝද්දීෂ්ට ගණවල ගිණුම් සහ තැනැත්තන්ගේ ගෙවීම් අණකර පාවිච්චිය කෙරෙහි පරිසීමා, සීමාකිරීම් හෝ තහනම් කිරීම් පැනවීම සහ එම පාවිච්චිය පාලනය වන කොන්දේසි නිශ්චිතව නියම කිරීම;
- (අඹ) පෞද්ගලික හෝ ගෘහස්ථ සහ ව්‍යාපාරික නොවන කාර්යය සඳහා මූලික වශයෙන් භාවිතා කරනු ලබන ගිණුම්වලට හෝ ඒවායින් සිදු කරනු ලබන ගෙවීම් සම්බන්ධ තැනැත්තන්ගේ වගකීම් පිළිබඳව පරිසීමා, සහ පූර්ව කොන්දේසි නියම කිරීම මගින් තැනැත්තන්ගේ වගකීම් පිළිබඳ පරිසීමා පැනවීම;
- (ක) 2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනත හෝ මෙම නියෝග යටතේ දක්වා ඇති කාර්යය ඉටුකිරීම මැනීමේ ප්‍රමිති තීරණය කිරීම;

- 04. (1) ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය, විධිමත් කිරීම සහ සමීක්ෂණයට යටත්ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කලින් කල සේවා සැපයුම්කරුවන් හෝ සේවා සැපයුම්කරුවන්ගේ ගණය නියමිත කරනු ලැබිය යුතුය.
- (2) මෙම නියෝග මගින් සහ 2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනතේ විධිවිධානවලට අනුකූලව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුව නිකුත් කරනු ලබන හෝ මේ නියෝග වලින් බලය පවරනු ලැබූ විධාන, නියෝග, රීති, උපදෙස්, මාර්ගෝපදේශ සහ අර්ථ නිරූපන, ඉහත 4 වන නියෝගයේ (1) වන උප නියෝගය යටතේ නිශ්චිතව දක්වා ඇති සියලු සේවා සැපයුම්කරුවන් සහ යම් ගණයක සේවා සැපයුම්කරුවන් කෙරෙහි අනුගමය විය යුතුය.  
එසේ වුවද, යම් විධානයක්, නියෝගයක්, රීතියක්, උපදෙසක් හෝ මාර්ගෝපදේශයක්, ඒවායින් නිදහස් කරනු ලැබ ඇති සේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කොට දක්වා ඇති යම් සේවා සැපයුම්කරුවන් හෝ යම් ගණයක සේවා සැපයුම්කරුවන් කෙරෙහි අදාළවීමෙන් නිදහස් කරනු ලැබිය හැකිය.
- 05. මුදල් සේවා සපයන, සේවා සැපයුම්කරුවකු ලෙස ක්‍රියා කිරීමට අදහස් කරන හෝ ගෙවීම් පද්ධතියක්, නිෂ්කාශනය කිරීමේ සහ බේරුම් කිරීමේ පද්ධතියක් මෙහෙයවන නැතහොත් ඉහත සේවාවලින් එකක් හෝ වැඩි ප්‍රමාණයක් තනි ආස්ථිතායක් වශයෙන් හෝ පාලිත සමාගමක් හෝ ආශ්‍රිත සමාගමක් ලෙස හෝ නියෝජ්‍යායතන තත්ත්වයෙන් ඒකාබද්ධව මෙහෙයවන කිසියම් තැනැත්තෙක් විසින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවශ්‍යයයි සලකනු ලබන තොරතුරු හෝ ලේඛන ඉදිරිපත් කළ යුතු වන්නේය.
- 06. 2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනතේ 44 වන වගන්තියේ විධිවිධාන, මෙම නියෝගයන්හි සඳහන් කිසිවක් මගින් සීමා කිරීම, පරස්පරතාවක දී අභියෝගයට ලක් කිරීම හෝ උල්ලංඝනය කිරීම සිදු නොවිය යුතුය.
- 07. මේ නියෝගයන් හි සිංහල හා දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇති වුවහොත්, එවිට, සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

**නිර්වචන**

මේ නියෝගවල කාර්ය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පහත දැක්වෙන යෙදුම්වල තේරුම කලින් කළ අර්ථ නිරූපනය කොට රජයේ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබිය යුතු ය.

"ශ්‍රී ලංකා මහ බැංකුව" යන්නෙන් (422 වන අධිකාරය වූ) 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ පිහිටුවනු ලැබූ ශ්‍රී ලංකා මහ බැංකුව අදහස් වේ.

"නිෂ්කාශන පද්ධතිය" යන්නෙන් 2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනතේ 2 වන වගන්තිය මගින් ඊට ලබා දී ඇති අර්ථ නිරූපණයම අදහස් වේ.

"නිෂ්කාශන හා බේරුම් පද්ධතිය" යන්නෙන් 2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනතේ 32 වන වගන්තියේ ලබා දී ඇති අර්ථ නිරූපණයම අදහස් වේ.

"නිකුත් කරන්නා" යන්නෙන් ගෙවීමේ සාධන පත්‍ර නිකුත් කරනු ලැබූ හෝ ඒවා භාවිතා කරන තැනැත්තකුගෙන් ඇතිවන ගෙවීම් සාධන පත්‍රයක් සම්බන්ධයෙන් වූ ගෙවීමේ වගකීම සඳහා වගකිව යුතු බව භාර ගන්නා, තනිවම ක්‍රියා කරන හෝ වෙනත් තැනැත්තකු හෝ තැනැත්තන් සමඟ වැඩ පිළිවෙලක් යටතේ ක්‍රියා කරන යම් තැනැත්තකු අදහස් වේ.

"මුදල්" යන්නට 2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනතේ 18 වන වගන්තියේ ලබා දී ඇති අර්ථ නිරූපණයම තිබිය යුතු ය.

"මුදල් සේවා" යන්නට 2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනතේ 18 වන වගන්තියෙහි ලබා දී ඇති අර්ථ නිරූපණයම තිබිය යුතු ය.

"මුදල් අගය" යන්නට 2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනතේ 18 වන වගන්තියේ අර්ථ නිරූපණයෙහි ඊට ලබා දී ඇති අර්ථයම තිබිය යුතු ය.

"මෙහෙයුම්කරු" යන්නෙන් මුදල් සේවා, ගෙවීම්, නිෂ්කාශන සහ බේරුම් කිරීමේ පද්ධති හෝ ඉහත සඳහන් සේවාවලින් එක් සේවාවක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එක් ආස්ථිතායක් වශයෙන් හෝ පාලිත, ආශ්‍රිත හෝ නියෝජ්‍යායතන තත්ත්වයෙන් ඒකාබද්ධව ක්‍රියාත්මක වන සේවාවල රීති, කාර්ය පටිපාටි සහ මෙහෙයුම් සඳහා වගකිව යුතු තනිවම ක්‍රියා කරන යම්

තැනැත්තෙක් හෝ වෙනත් තැනැත්තකු හෝ තැනැත්තන් සමග වැඩ පිළිවෙලක් යටතේ ක්‍රියා කරන තැනැත්තකු අදහස් වන අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කරනු ලබන ඇතැම් තැනැත්තන් ඉන් බැහැර කරනු ලැබේ.

"ගෙවීම් පද්ධති" යන්නට 2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනතේ 18 වන වගන්තියේ අර්ථ නිරූපණයෙහි ඊට ලබාදී ඇති අර්ථයම තිබිය යුතු ය.

"තැනැත්තා" යන්නට 2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනතේ 18 වන වගන්තියෙහි අර්ථ නිරූපණයේ ඊට ලබා දී ඇති අර්ථය ම තිබිය යුතු ය.

"නියමිත" යන්නෙන් ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් නියම කිරීම අදහස් වන අතර නියම කිරීමට ඇති බලය යන්නට හඳුනාගත් තැනැත්තන්, මුදල් සේවා, ගෙවීම් පද්ධති, නිෂ්කාශන සහ බේරුම් කිරීමේ පද්ධති හෝ ගෙවීමේ සාධන පත්‍ර සඳහා වෙන් වශයෙන් වූ විධිවිධාන සැලසීමේ බලය ද ඇතුළත් වේ.

"සුරැකුම්පත" යන්නට 2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනතේ 10 වන වගන්තියෙහි අර්ථ නිරූපණයේ ඊට ලබා දී ඇති අර්ථයම තිබිය යුතු ය.

"සේවා සපයන්නා" යන්නට 2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනතේ 18 වන වගන්තියේ අර්ථ නිරූපණයෙහි ඊට ලබා දී ඇති අර්ථයම තිබිය යුතු අතර, ඊට ගෙවීම් සාධන පත්‍රයක් නිකුත් කරන්නකු : ගෙවීම් සාධන පත්‍රයක් සාදන්නකු : අත්කර ගන්නකු පර්යන්ත සාදන්නකු: පර්යන්ත හිමිකරුවකු: පර්යන්ත මෙහෙයුම්කරුවකු: ස්විච්චියක හිමිකරුවකු: ස්විච්චි මෙහෙයුම්කරුවකු: සන්නිවේදන ජාලයක්, මෘදුකාංග, දෘඩාංග, ආපදා ආවරණ ස්ථාන ඇතුළු මුදල් සේවා, ගෙවීමේ, නිෂ්කාශනය කිරීමේ සහ බේරුම් කිරීමේ පද්ධතිවලට අදාළ යටිතල පහසුකම්වල හිමිකරුවකු, මෙහෙයුම්කරුවකු හෝ නඩත්තු මෙහෙයුම්කරුවකු: මුදල් සේවා පද්ධති මෙහෙයුම්කරුවකු: ගෙවීම් පද්ධති මෙහෙයුම්කරුවකු: නිෂ්කාශන පද්ධති මෙහෙයුම්කරුවකු: බේරුම් කිරීමේ පද්ධති මෙහෙයුම්කරුවකු: නිෂ්කාශන හා බේරුම් කිරීමේ පද්ධති මෙහෙයුම්කරුවකු: සහ ඉහත සේවා සැපයුම්කරුවන්ගේ යම් බේරුම්කාර නියෝජිතයෙකු හෝ බලයලත් නියෝජිතයෙකු හෝ උප නියෝජිතයෙකු හෝ සේවා සැපයුම්කරුවකුගේ නියෝජ්‍යායතන තත්ත්වයෙන් ක්‍රියා කරන යම් තැනැත්තකු හෝ සේවකයකු ඇතුළත් වේ.

"පියවීමේ පද්ධති" යන්නට 2005 අංක 28 දරන ගෙවීමේ හා බේරුම් කිරීමේ පද්ධති පනතේ 2 වන වගන්තියේ අර්ථ නිරූපණය කර ඇති අර්ථයම තිබිය යුතුය.

"නිශ්චිතව දැක්වීම" යන්නෙන් ලිඛිතව නිශ්චිතව දැක්වීම අදහස් වන අතර නිශ්චිතව දැක්වීමේ බලය යන්නට විවිධ තැනැත්තන්, ගෙවීමේ පද්ධති හෝ ගෙවීමේ සාධන පත්‍ර හෝ තැනැත්තන්ගේ විවිධ පංතීන්, ගණයන් හෝ තැනැත්තන්ගේ විස්තර, ගෙවීම් පද්ධති හෝ ගෙවීමේ සාධන පත්‍ර සඳහා වෙන් වශයෙන් නිශ්චිතව දැක්වීමේ බලය ඇතුළත් වේ.

පොදු විධාන අංක 01/2007

2005 අංක 28 දරන ගෙවීමේ හා බෙරුම් කිරීමේ පද්ධති පනත

2005 අංක 28 දරන ගෙවීමේ හා බෙරුම් කිරීමේ පද්ධති පනතේ, අංක 44 වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සම්පාදනය කරන ලද පොදු විධානය.

ආචාර්ය රාණි ජයමහ  
නියෝජ්‍ය අධිපති  
ශ්‍රී ලංකා මහ බැංකුව

2007 නොවැම්බර් 14,  
කොළඹ.

**ජායාගත වෙක්පත් පිළිබිඹු නිශ්කාෂණ පද්ධතිය යටතේ ගනුදෙනුකරුවන්ගෙන්  
වෙක්පත් තැන්පතු භාරගැනීම සහ වෙක්පත්වලට අදාළ ගෙවීම් ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලට  
බැර කිරීම සඳහා සහභාගීත්ව ආයතනවලට අදාළ සම්මත වේලාවන්  
සහ සේවා නියමයන් පිළිබඳ පොදු විධිවිධාන**

2006 මැයි මාසයේදී හඳුන්වා දෙනු ලැබූ ජායාගත වෙක්පත් පිළිබිඹු නිශ්කාෂණ පද්ධතිය මගින් සැලකිය යුතු ලෙස වෙක්පත් නිශ්කාෂණ ක්‍රියාවලිය වේගවත් වූ අතර වෙක්පත් උපලබ්ධි වීමට ගතවන කාල පරාසය එක් දිනක් දක්වා අඩු විය. (T+1)(මෙහිදී T යනුවෙන් අදහස් කෙරෙන්නේ ලංකාක්ලියර් පුද්ගලික සමාගම හෝ එහි ප්‍රාදේශීය මධ්‍යස්ථානයකට ලංකාක්ලියර් නිශ්කාෂණය සඳහා වෙක්පත ලැබුණු දිනය වන අතර 1 යනුවෙන් අදහස් කෙරෙන්නේ එදිනට පසු එළඹෙන පළමු ගනුදෙනු දිනය වේ.) නමුත්, නොයෙකුත් හේතු සාධක මත ඇතැම් බැංකු ශාඛාවන්ට වෙක්පත් නිශ්කාෂණයේදී T+1 අනුගමනය කිරීමට නොහැකි වී ඇති බව නිරීක්ෂණය විය.

2. වෙක්පත්වලට අදාළ ගෙවීම් එක් දිනක් ඇතුළත (T+1) ගනුදෙනුකරු වෙත ලබාදීමේ පොදු ප්‍රතිපත්ති අරමුණ සැලකිල්ලට ගනිමින් 2007 අගෝස්තු මස 09 වන දින පැවැති ජාතික ගෙවීම් කවුන්සලයේ රැස්වීම් වාරයේදී, සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් වෙක්පත් තැන්පතු භාර ගැනීමේ අවසන් වේලාව දැක්වෙන ප්‍රසිද්ධ දැන්වීමක් ශාඛා පරිශ්‍රයන්හි ප්‍රදර්ශනය කිරීම හෝ පුවත්පත්වල පළ කිරීම අනිවාර්ය කොට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදාළ විධාන නිකුත් කළයුතු බවට යෝජනා සම්මත විය. එම දැන්වීමෙහි පහත සඳහන් කරුණු ඇතුළත් කළ යුතුය.

- (i) එක් දිනක් තුළදී (T+1) නිශ්කාෂණ පහසුකම් සැපයීම සඳහා වෙක්පතු භාර ගැනීමේ අවසන් වේලාව ;
- (ii) ඉහත අංක (i) යටතේ පහසුකම් සැලසීම සිදු නොවන්නේ නම් වෙක්පතට අදාළ ගෙවීම් ලබාදීමට ගතවන දින ගණන (අදාළ දින ගණන සඳහන් කරන්න) සහ ;
- (iii) නිශ්කාෂණයේදී, බැංකු ශාඛා පරිශ්‍රයන්ගෙන් බාහිරව පිහිටි ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආදියෙහි තැන්පත් කරන ලද වෙක්පත්වලට අදාළ ගෙවීම් ලබාදීම සඳහා යථෝක්ත බැංකුවට ගතවන දින ගණන

ඒ අනුව, 2005 අංක 28 දරන ගෙවීමේ හා බෙරුම් කිරීමේ පද්ධති පනතේ 44 වන වගන්තිය අනුව ගනුදෙනුකරුවන්ගෙන් වෙක්පත් භාරගැනීම සඳහා සහ වෙක්පත්වලට අදාළ ගෙවීම් ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලට බැර කිරීම සඳහා වූ සහභාගීත්ව ආයතනවලට අදාළ සේවා නියමයන් හා සම්මත වේලාවන් දැක්වෙන පොදු විධානය ජායාගත වෙක්පත් පිළිබිඹු නිශ්කාෂණ පද්ධතියේ සියළුම සහභාගීත්ව ආයතන වෙත නිකුත් කරනු ලැබේ. මෙම පොදු විධානය 2007 දෙසැම්බර් මස 03 වන දින සිට වලංගු වනු ඇත.

3. බැංකු කවුළුවලදී සහ වෙක්පත් එකතු කිරීමේ පෙට්ටි මගින් වෙක්පත් එක්රැස් කිරීම සිදුකරනු ලබන විටදී සහභාගීත්ව ආයතන විසින් පහත සඳහන් අවම කාල නිර්නයන් (Cut off time) අනුගමනය කළයුතු අතර, එසේ එක්රැස් කරන ලද වෙක්පත් එදිනම (එම ගනුදෙනු දිනය ඇතුළතදී) නිශ්කාෂණය සඳහා ලංකාක්ලියර් වෙත ඉදිරිපත් කළ යුතුය.

ශාඛාවේ පිහිටීම	ගනුදෙනු දිනය ඇතුළතදී වෙක්පත් භාර ගැනීමට නියමිත අවම වේලාව (Cut off time)
(i) කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත පිහිටි බැංකු ශාඛා	ප.ව. 1.30
(ii) කොළඹ දිස්ත්‍රික්කය හැර අනෙකුත් දිස්ත්‍රික්ක වල පිහිටි බැංකු ශාඛා	දහවල් 12.00

4. ලංකාකලීයර් විසින් නියමිත පරිදි දත්තයන්/වාර්තා සහභාගීත්ව ආයතනයන්ට ලබාදුන්විට නිශ්කාභණය කරන ලද වෙක්පත්වල අරමුදල් අදාල ගනුදෙනුකරුවන්ගේ ගිණුම් වෙත ඊළඟ ගනුදෙනු දිනයේදී බැරකළ යුතුය. (T+1 දින එනම් එම වෙක්පත්වලට අදාළ පියවීම් නිශ්කාභණය (Settlement Clearing) කරනු ලබන දින) ඒ ඒ සහභාගීත්ව ආයතනය විසින් නියම කරන ලද සීමාවන්ට යටත්ව, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ඇති සෑම සහභාගීත්ව ආයතනයක්ම, නිශ්කාභණය කළ වෙක්පත්වල අරමුදල් ඊළඟ ගනුදෙනු දිනයේ ගනුදෙනුකරුවන්ට ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් ලබා ගැනීමට හැකිවන පරිදි බැරකළ යුතුය.
5. සෑම සහභාගීත්ව ආයතනයක් විසින්ම, වෙක්පත් එකතු කිරීමේ වෙක්පත් සඳහා වූ අරමුදල් ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලට බැර කිරීම හා ගනුදෙනුකරුවන් විසින් ගොනු කරන ලද පැමිණිලි විභාග කිරීම යනාදිය සඳහා වන නියමයන් හා කාර්ය පටිපාටීන් ක්‍රමවත්ව සකස් කළයුතුය. එම නියමයන් හා කාර්ය පටිපාටීන් මගින් සහභාගීත්ව ආයතනයන්හි ඇති වගකීම් ගනුදෙනුකරුවන් වෙත හා ගනුදෙනුකරුවන්ගේ අයිතීන් පැහැදිලිව දැක්විය යුතු අතර, ඒවා ප්‍රායෝගිකව ඉටු කිරීමට බැඳී සිටිය යුතුය.
6. සහභාගීත්ව ආයතන පහත සඳහන් කරුණු පිළිබඳව ද සහතික විය යුතුය. එනම් :
  - (i) 5 වන ඡේදයෙහි අඩංගු කරුණු සහ වෙක්පත් එකතු කිරීමේ අවම වේලාවන් හා නිශ්කාභණය කරන ලද වෙක්පත්වල මුදල් ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලට බැර කිරීමේ වේලාවන් සඳහා පුළුල් ප්‍රචාරණයක් ලබාදීම ඒ සඳහා,
    - (අ) ගනුදෙනුකරුවන්ගේ අවධානය යොමුවන පරිදි හා බැංකු කාර්ය මණ්ඩලය විසින් පිළිපැදීම සඳහා ඉහත 5 ඡේදයේ සඳහන් කරුණු හා වේලාවන් බැංකු පරිශ්‍රයේ ඇති දැන්වීම් පුවරුවේ හා වෙක්පත් බහාලන පෙට්ටිය මත පැහැදිලිව ප්‍රදර්ශනය වන අයුරින් දැක්විය යුතුය.
    - (ආ) මාසික ජංගම ගිණුම් ප්‍රකාශනයන්හි මුද්‍රිත පණිවිඩයක් ලෙස ඇතුළත් කළ යුතුය.
    - (ඇ) 2007 දෙසැම්බර් 31 දිනට පෙර ඉහත සඳහන් කරුණු හා වේලාවන් බැංකු වෙබ් අඩවිවල ප්‍රසිද්ධ කළ යුතුය.
  - (ii) වෙක්පත් එකතුකරන වේලාවන්හි සහ ගනුදෙනුකරුවන්ගේ ගිණුමට නිශ්කාභණය කරන ලද වෙක්පත්වල මුදල් බැර කරන වේලාවන්හි වෙනස්වීමක් සිදු කළහොත් එම වෙනස්කම් නිසි ලෙස ගනුදෙනුකරුවන්ට දැනගැනීමට සැලැස්විය යුතුය.
  - (iii) බැංකු කාර්ය මණ්ඩලය විසින් සිදුවන ඕනෑම අනපසු වීමකදී ඒ සඳහා කාර්ය මණ්ඩලය වගකිව යුතු වන පරිදි පැහැදිලි කාර්ය පටිපාටියක් සකස් කළ යුතුය. ගනුදෙනුකරුවන් සඳහා ලබාදෙන සේවය වැඩි දියුණු කිරීම සඳහා වෙක්පත් එකතු කිරීමේ අවසන් වේලාවට පෙර ලැබෙන වෙක්පත් නිශ්කාභණය සඳහා එම ගනුදෙනු දිනයේදීම නොයවන සහ නිශ්කාභණය කරන ලද වෙක්පත්වල මුදල් ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලට ((T +1) දිනදී බැර නොකරන අවස්ථාවන්හිදී ඒ සඳහා හේතු සඳහන් කිරීමට විශේෂ ලේඛනයක් හඳුන්වාදීම.
  - (iv) ගනුදෙනුකරුවන්ට ලබාදෙන සේවාව වඩාත් ඉහළ නැංවීමේ අරමුණින් ඉහත සඳහන් විධානයන්ට අනුකූලව බැංකු කටයුතු කරන්නේද යන්න අර්ධ වාර්ෂිකව ඇගයීමට ලක් කරනු ලැබේ. ඒ සඳහා අදාළ කාල පරිච්ඡේදය අවසන් වී සති දෙකක් ඇතුළත එම අර්ධ වාර්ෂික වාර්තාව ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත බැංකු විසින් එවිය යුතුය.



(v) සහභාගීත්ව ආයතන විසින් පත්කරනු ලබන බලධරයා වෙත ගනුදෙනුකරුවන්ට තම පැමිණිලි දුක් ගැනවිලි ඉදිරිපත් කිරීම අයිතිවාසිකමක් ඇත.

7. වෙක්පත් එකතු කිරීමේ අවසන් වේලාවන් හා ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලට නිශ්කාභණය කරන ලද වෙක්පත්වල මුදල් බැර කිරීමේ වේලාවන් සහ ඊට අදාළ කාර්ය පටිපාටිය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි පුවත්පත්වල පැහැදිලිව පළකොට එසේ පළ කරන ලද දැන්වීම් 2007 දෙසැම්බර් මස 31 වන දිනට පෙර ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත දැනුම් දිය යුතුය.

8. එමෙන්ම සහභාගීත්ව ආයතනයන් වෙක්පත් එකතු කිරීමේ අවසන් වේලාව (Cut off time) දීර්ඝ කිරීම සහ වෙක්පත් අගරුවීමට අදාළ නිවේදනයන් (Cheque Return Notification) සහ පියවීම් නිශ්කාභණ දත්ත වාර්තා ලැබුණු පසු අදාළ ගනු-දෙනුකරුවන්ගේ ගිණුම්වලට මුදල් බැර කිරීමට දැනට ගතවන කාලය තවදුරටත් අඩු කිරීමට ප්‍රයත්න දැරිය යුතුය.

යොමු අංක: 34/07/029/0001/001  
චක්‍රලේඛ අංක: ආර්ටීපීඑස්/03/2007

2007 ජූලි මස 02 වැනි දින

ලංකා සෙටිල් පද්ධතියේ සියලුම සහභාගීත්ව ආයතන වෙත,

**සීමාසහිත සෙලාන් බැංකුවෙහි නාමය වෙනස් කිරීම**

සීමාසහිත සෙලාන් බැංකුව විසින් එහි නාමය සෙලාන් බැංකුව පීඑල්සී ලෙස වෙනස් කර ඇති අතර ලංකා සෙටිල් පද්ධතියේ ස්ථානික දත්තයන් 2007 ජූලි මස 04 දින සිට පහත සඳහන් පරිදි වෙනස් වනු ඇත.

- (i) සහභාගීත්ව ආයතනයෙහි නාමය සෙලාන් බැන්ක් ලිමිටඩ් සිට සෙලාන් බැන්ක් පීඑල්සී (Seylan Bank PLC) ලෙස ; සහ
- (ii) ගිණුමෙහි නාමය සෙලාන් බැන්ක් පියවුම් ගිණුම සෙලාන් බැන්ක් පීඑල්සී පියවුම් ගිණුම ලෙස බැංකුවේ ස්විෆ්ට් කේතය (SWIFT BIC) නොවෙනස්ව පවතිනු ඇත.

සී.ප්‍රේමරත්න  
රාජ්‍ය ණය අධිකාරී

කේ.ආර්.එම්.සිරිවර්ධන  
අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

මගේ අංකය: 34/07/029/0001/001  
වකුලේඛ අංක: ආර්ථිඡ්ඡ්ඡ්/05/2007

2007 ඔක්තෝබර් මස 10 වැනි දින.

තත්කාලීන දළ පියවුම් පද්ධතියේ සියළුම සහභාගිවන්නන් වෙත,

**ලංකා සෙට්ල් පද්ධතියේ සහභාගිත්ව ආයතනයන්හි  
නාමයන් වෙනස් කිරීම**

2007 අංක 07 දරන සමාගම් ආඥා පනතේ නියෝගයන් අනුව සීමාසහිත ජාතික සංවර්ධන බැංකුව සහ සීමාසහිත පෑන් ඒෂියා බැංකුකින් කෝපරේෂන් පහත සඳහන් නාමයන් යටතේ සාමාන්‍ය සීමිත සමාගම් වශයෙන් ලියාපදිංචි වී ඇත.

- (i) ජාතික සංවර්ධන බැංකුව පීඡ්ඡ්ඡ්
- (ii) පෑන් ඒෂියා බැංකුකිං කෝපරේෂන් පීඡ්ඡ්ඡ්

ඒ අනුව 2007 ඔක්තෝබර් 12 දින සිට ලංකා සෙට්ල් පද්ධතියේ ස්ථිතික දත්තයන් පහත දැක්වෙන පරිදි වෙනස් වනු ඇත.

<b>සහභාගිත්ව ආයතනයේ නම</b>		<b>ගිණුමෙහි නම</b>	
ජාතික සංවර්ධන බැංකුව පීඡ්ඡ්ඡ්	:	ජාතික සංවර්ධන බැංකුව පීඡ්ඡ්ඡ් පියවුම් ගිණුම	
පෑන් ඒෂියා බැංකුකිං කෝපරේෂන් පීඡ්ඡ්ඡ්	:	පෑන් ඒෂියා බැංකුකිං කෝපරේෂන් පීඡ්ඡ්ඡ් පියවුම් ගිණුම	

ඉහත සඳහන් බැංකුවලට අදාළ ස්විෆ්ට් කේතයන් (SWIFT BIC) නොවෙනස්ව පවතිනු ඇත.

<b>සී.ප්‍රේමරත්න</b>	<b>කේ.ආර්.එම්.සිරිවර්ධන</b>
රාජ්‍ය ණය අධිකාරී	අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

යොමු අංක: 34/07/029/0001/001  
වකුලේඛ අංක: ආර්ථිඡ්ඡ්ඡ්/07/2007

2007 දෙසැම්බර් මස 27 වැනි දින.

තත්කාලීන දළ පියවුම් පද්ධතියේ සියළුම සහභාගිවන්නන් වෙත,

**සීමාසහිත ස්ටැන්ඩර්ඩ් වාර්ටඩ් බැංකුව (පකිස්ථානය) සඳහා  
වන බැංකු හැඳුනුම් කේතය වෙනස් කිරීම**

සීමාසහිත ස්ටැන්ඩර්ඩ් වාර්ටඩ් බැංකුවෙහි (පකිස්ථානය) ස්විෆ්ට් බැංකු හැඳුනුම් කේතය (SWIFT BIC), වූ UNBLLKLCXXX යන්න SCBLPKKXULK වශයෙන් 2007.12.29 දින සිට වලංගුවන පරිදි වෙනස් කරන බව ඔබ වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

- 2. තත්කාලීන දළ පියවුම් පද්ධතිය තුළ ඉහත වෙනස් කිරීම සිදු කිරීමේ තාක්ෂණික ක්‍රියා මාර්ගය පහත සඳහන් පියවරයන්ගෙන් සමන්විත වනු ඇත.

- (i) 2007.12.31 දින සිට ක්‍රියාත්මක වන පරිදි තත්කාලීන දළ පියවුම් පද්ධතිය තුළ සීමාසහිත ස්ටැන්ඩර්ඩ් වාර්ටඩ් බැංකුව (පකිස්ථානය) මෙතෙක් භාවිතා කළ හැඳුනුම් කේතය වූ "UNBL" යන්න වෙනුවට "ULK " වශයෙන් වෙනස් කිරීමත් සහ
  - (ii) 2007.12.31 දින සිට ක්‍රියාත්මක වන පරිදි තත්කාලීන දළ පියවුම් පද්ධතියෙහි සීමාසහිත ස්ටැන්ඩර්ඩ් වාර්ටඩ් (පකිස්ථානය) මෙතෙක් භාවිතා කළ පියවීම් ගිණුම වූ "UNBLLKLCXXX010004413 යන්න SCBLPKKX-ULK010004413 වශයෙන් වෙනස් කිරීම.
3. තත්කාලීන දළ පියවුම් පද්ධතිය තුළ සීමාසහිත ස්ටැන්ඩර්ඩ් වාර්ටඩ් බැංකුව (පකිස්ථානය) වෙනුවෙන් භාවිතා කෙරෙන ස්ඵෛනික දත්ත වෙනස් කිරීමේ ක්‍රියා මාර්ගයේදී, ඔබ විසින් පහත කරුණු නිරීක්ෂණය කරනු ඇත. එනම්,
- (i) 2007.12.28 දින පමණක් සීමාසහිත ස්ටැන්ඩර්ඩ් වාර්ටඩ් (පකිස්ථානය) බැංකුව යටතේ, අදාළ දිනයෙහි ක්‍රියාත්මකව නොපවතින SCBLPKKXULK010004413 පියවීම් ගිණුම් අංකය, එසේ ක්‍රියාත්මක නොවීමේ හේතුව මත, අත්හිටුවනු ලැබූ ගිණුමක් වශයෙන් දක්නට ලැබෙනු ඇත. එමෙන්ම
  - (ii) 2007.12.31 දින පමණක් සීමාසහිත ස්ටැන්ඩර්ඩ් වාර්ටඩ් බැංකුව (පකිස්ථානය) සඳහන් වන "UNBLLKLCXXX010004413 අංක දරන පියවීම් ගිණුම තත්කාලීන දළ පියවුම් පද්ධතිය තුළ අත්හිටුවූ ගිණුමක් වශයෙන් දක්නට ලැබෙනු ඇත. එම දිනයේදී එකී ගිණුම අත්හිටුවූ ගිණුමක් බවට පත් කෙරෙනුයේ එකී දිනයේ පටන් එකී ගිණුම ක්‍රියාත්මකව නොපවතින අතරම තත්කාලීන දළ පියවුම් පද්ධතිය තුළ සීමාසහිත ස්ටැන්ඩර්ඩ් වාර්ටඩ් බැංකුව (පකිස්ථානය) සඳහා වන පියවීම් ගිණුම SCBLPKKXULK010004413 වන බැවිනි.
4. 2007.12.31 දිනෙන් පසුව වලංගුවන පරිදි UNBLLKLCXXX බැංකු හැඳුනුම් කේතය (SWIFT BIC) වෙත යොමු කෙරෙන යම් ගෙවීම් ඇණවුමක් වෙතොත් එය තත්කාලීන දළ පියවුම් පද්ධතිය විසින් ස්වයංක්‍රීයව ප්‍රතික්ෂේප කරනු ඇත.

ආර්.බී. විරසිංහ  
නියෝජ්‍ය අධිකාරී/රාජ්‍ය ණය

කේ.බී. දිසාකරුණා  
අතිරේක අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

චක්‍රලේඛ අංක: එස්එස්එස්එස්/01/2007

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව  
2007 ජනවාරි 23

ලංකාසෙට්ල් පද්ධතියේ සියලු සහභාගීකරුවන් වෙත,

**2003 අගෝස්තු ලංකාසෙට්ල් පද්ධතියේ නීති සංශෝධනය**

2003 අගෝස්තු මාසයේ නිකුත් කරන ලද ලංකාසෙට්ල් පද්ධතිය සම්බන්ධ නීතිමාලාවේ 03 වන වෙළුමේ 5.4 වන වගන්තිය, 5.4 ඒ යන අනුවගන්තිය ඇතුළත් කිරීම මගින් සංශෝධනය කර ඇති බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

ඒ අනුව, 2007 පෙබරවාරි 02 වන දින සිට පහත දැක්වෙන පරිදි 5.4ඒ අනුව වගන්තිය ලංකාසෙට්ල් පද්ධතියේ නීති මාලාවේ 5.4 වගන්තිය හා 5.5 වගන්තිය අතරට ඇතුළත් කරනු ලැබේ.

" 5.4ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ පුළුල් පැතුරුම් ජාලය (සී.බී.එස්.එල්. නෙට්) හරහා ප්‍රතිස්ථානගත කිරීම වාර්තා කිරීම.

කෙසේ වුවද, ශ්‍රී ලංකා මහ බැංකුව මගින් කාලයෙන් කාලයට නිකුත් කරන අදාළ පද්ධති නීති හා මෙහෙයුම් උප-දේශවල සඳහන් වන පරිදි සී.බී.එස්.එල්.නෙට් මෙහෙයුම් භාවිතයන්ට යටත්ව ගනුදෙනුකරුවන්ගේ එක්දින ප්‍රතිමිලදී ගැනුම් ප්‍රතිස්ථානගත කිරීම හා බැඳුණු ගනුදෙනු රු.දශ ලක්ෂ 2 හෝ ඊට අඩු හෝ බැංකුව මගින් කාලයෙන් කාලයට නිර්ණය කරනු ලබන අගය සී.බී.එස්.එල්.නෙට් හරහා වාර්තා කළ හැකිය. එක් දින ප්‍රතිමිලදී ගැනුම් ප්‍රතිස්ථානගත කිරීම හා සම්බන්ධ වටිනාකම රු.දශ ලක්ෂ 2 ට වැඩි හෝ කාලයෙන් කාලයට බැංකුව මගින් නිර්ණය කරන වටිනාකම හෝ ස්විෆ්ට් (SWIFT) මාධ්‍යය හරහා වාර්තා කළ යුතු යි."

සී. ප්‍රේමරත්න මිය  
රාජ්‍ය ණය අධිකාරී

චක්‍රලේඛ අංක: එස්එස්එස්එස්/02/2007

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව  
2007 ජනවාරි 23

ලංකාසෙට්ල් පද්ධතියේ සියලු සහභාගීකරුවන් වෙත,

**රජයේ සුරැකුම්පත් සම්බන්ධව ගනුදෙනුකරුවන්ගේ එක්දින ප්‍රතිමිලදී ගැනුම් ප්‍රතිස්ථානගත කිරීමේ ගනුදෙනු වාර්තා කිරීම සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ පුළුල් පැතුරුම් ජාලය (සීබීඑස්එල් නෙට්) පදනම් කරගත් යෙදුම**

ලංකා සෙට්ල්හි සහභාගීකරුවන් හට ශ්‍රී ලංකා මහ බැංකුවේ පුළුල් පැතුරුම් ජාලය තුළින් ලංකාසෙකප්පි ගනුදෙනුකරුවන්ගේ එක් දින ප්‍රතිමිලදී ගැනුම් ප්‍රතිස්ථාන ගත කිරීමේ ගනුදෙනු වාර්තා කිරීම සඳහා ඉඩ සලසා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව නිර්ණය කර ඇති අතර ඒ අනුව ලංකාසෙට්ල්හි පද්ධති නීති 2007 ජනවාරි 23 දිනැති චක්‍රලේඛ අංක:එස්එස්එස්එස්/01/2007 මගින් සංශෝධනය කර ඇති බව මින් දැනුම් දෙමි. මෙම පහසුකම 2007 පෙබරවාරි 02 වන දින සිට ක්‍රියාත්මක වේ.

ඉහත කාර්ය ක්‍රමයට අදාළව සහභාගීකරුවන් සඳහා වන මෙහෙයුම් උපදේශ පහත දක්වා ඇත.

**මෙහෙයුම් උපදේශ**

- 01. මුහුණත අගය රු.දශ ලක්ෂ 02 හෝ ඊට අඩු ගනුදෙනුකරුවන්ගේ එක් දින ප්‍රතිමිලදී ගැනුම් ප්‍රතිස්ථානගත කිරීම හා බැඳුණු ගනුදෙනු මෙම පහසුකම මගින් ප්‍රතියෝජනය කෙරේ. මුහුණත අගය රු.දශ ලක්ෂ 02 ඉක්මවන ගනුදෙනු පද්ධතිය මගින් භාරගනු නොලැබේ. සහභාගීකරුවන් විසින් මුහුණත අගය රු.දශ ලක්ෂ 02 ඉක්මවන ප්‍රතිමිලදී ගැනීම් හා බැඳුණු ගනුදෙනු සඳහා ස්විෆ්ට් (SWIFT) මාධ්‍ය භාවිතා කළ යුතු යි. කෙසේ වුවද, සහභාගීකරුවන් සඳහා මුහුණත

අගය රු.දශ ලක්ෂ 2 ට අඩු එක් දින ප්‍රතිමිලදී ගැනීම් හා බැඳුණු ගනුදෙනු සඳහා ස්විෆ්ට් (SWIFT) මාධ්‍ය භාවිතා කිරීමේ තහනමක් නැත.

- 02. සීබීඑස්එල් නෙට් (CBSL Net) හරහා සුරැකුම් පැවරුම් වලට වන්නේ ලංකාසෙක්‍යුරි වැඩ කරන දිනයන්හි දී පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 දක්වා වන අතර සීබීඑස්එල් නෙට් (CBSL Net) හරහා ප.ව.4.00 න් පසුව එවන කිසිදු වලංගු ගනුදෙනුවක් නොපියවේ.
- 03. සුරැකුම්පත් පැවරීමේ ගනුදෙනුවක් ඇතුළත් කළ යුතු වන්නේ එක් නිලධාරියකු විසින් වන අතර තවත් නිලධාරියකු විසින් එය අනුමත කළ යුතු යි. ගනුදෙනුවක් අනුමත වන තුරු මහ බැංකුව වෙත සුරැකුම්පත් පැවරීමේ උපදෙස් නොලැබේ.
- 04. ලංකාසෙක්‍යු වැඩ කරන දිනයන්හි දී, සුරැකුම්පත් පැවරීම පිළිබඳ ඉල්ලීම් ප.ව.3.00 ට හා ප.ව.4.00 පියවීම සඳහා උත්පන්නය කෙරේ.
- 05. නව ශේෂයන් සහභාගීකරුවන් වෙත ලැබෙනුයේ අදාළ ගනුදෙනු සමූහය ලංකාසෙක්‍යුහි උත්පන්නය කර පියවුණු විටදීය.
- 06. ගනුදෙනුවක් පියවීමට පෙර, එය අවලංගු කිරීමට අවශ්‍ය නම්, සහභාගීවන ආයතනයේ බලයලත් නිලධාරීවරයකු හට බ්‍රවුසර් වර්ක්ස්ටේෂන් ( Browser Workstation ) මගින් එම ගනුදෙනුව අවලංගු කිරීමේ හැකියාව ඇත.
- 07. ලංකාසෙක්‍යුහි ගනුදෙනුවක් පියවුණු පසු එය අවලංගු කළ නොහැකියි.
- 08. දිනය අවසානයේ දී සියලුම නොපියවුණු ප්‍රතිස්ථානගත කිරීමේ ගනුදෙනු, පද්ධතිය මගින් අවලංගු කරනු ලබන අතර, එවන් අවලංගු කිරීම් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව වග නොකියයි.
- 09. තාක්ෂණික හෝ සන්නිවේදන ඇණහිටීම් නිසා සීබීඑස්එල් නෙට් (CBSL Net) පහසුකම ලබාගත නොහැකි වූ අවස්ථාවක සහභාගීවන ආයතන ප්‍රතිමිලදී ගැනුම් හා බැඳුණු ගනුදෙනු කිරීමට ඔවුන්ගේ ස්විෆ්ට් (SWIFT) පද්ධති භාවිතා කළ යුතු යි. සීබීඑස්එල් නෙට් (CBSL Net)හි ඇණහිටීම් නිසා සිදුවන හානි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වග නොකියයි.
- 10. මේ පහසුකම සැපයීම සඳහා අය කරනු ලබන නාමික ගාස්තුව පසුව දැනුම් දෙනු ලැබේ
- 11. මෙම පද්ධතිය ක්‍රියාත්මක වන විට සියලුම ගනුදෙනුකාර ප්‍රතිමිලදී ගැනුම් ප්‍රතිස්ථානගත කිරීම් හා බැඳුණු ගනුදෙනු ලංකාසෙක්‍යුහි මධ්‍යම තැන්පත් ක්‍රමයෙහි වාර්තා කළ යුතු යි.
- 12. ඕනෑම වර්ගයක ගිණුම් 02 ක් අතර සුරැකුම් පැවරීම සඳහා පද්ධතියෙහි පහසුකම්ඇත. කෙසේ වෙතත්, ලංකාසෙට්ලිහි පද්ධති නීතිවලින් විග්‍රහකොට ඇති පරිදි ඕ.ඩබ්.එන්.(OWN), සී.එස්.එල්.(CSL), සී.ආර්.ඊ.(CRE), සීආර්ආර්(CRR), සීආර්පී (CRP) සහ ආර්ඊපී (REP) යන ගිණුම් වර්ග අතර පමණක් ස්ථානගත කිරීම් කරන ලෙස සහභාගීකරුවන් හට උපදෙස් දෙනු ලැබේ.
- 13. වාර්තා නොකළ ගනුදෙනු සඳහා අදාළ දඩ මුදල් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් සූත්‍රයක් ආධාරයෙන් ගණනය කිරීමට තීරණය කර ඇති අතර, එය යථා කාලයේ දී දැනුම් දෙනු ලැබේ.

සී. ප්‍රේමරත්න මිය  
රාජ්‍ය ණය අධිකාරී



වකුලේඛ අංක: එස්එස්එස්එස්/03/2007

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව  
2007 සැප්තැම්බර් 07

බලපත්‍රලාභී විශේෂිත බැංකුවල සියලුම ප්‍රධාන විධායක නිලධාරී වෙත,

**දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනතෙහි (LTBO) කාණ්ඩ 8(I) හා ව්‍යාපාර වස්තු හා සුරැකුම් ආඥා පනතෙහි (RSSO) කාණ්ඩ 2IC (2) යටතේ බලපත්‍රලාභී විශේෂිත බැංකු (LSB) ලංකාසෙට්ල් පද්ධතියේ සෘජු සහභාගීකරුවන් හා අලෙවිකාර සෘජු සහභාගීකරුවන් ලෙස පත් කිරීම**

බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා ලංකාසෙට්ල් හි සෘජු සහභාගීකරුවන්/අලෙවිකාර සෘජු සහභාගීකරුවන්ගේ තත්ත්වය ලබාදීම සඳහා ඉල්ලුම්පත් කැඳවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇති බව මෙයින් දැනුම් දෙනු ලැබේ. 2007 සැප්තැම්බර් 07 දින පටන් බලපත්‍රලාභී විශේෂිත බැංකු (LSB) සඳහා සෘජු සහභාගීකරුවන් / අලෙවිකාර සෘජු සහභාගීකරුවන් ගේ තත්ත්වය සඳහා ඉල්ලුම් කළ හැකිය. පත්කිරීම් සඳහා තෝරා ගැනීමේ නිර්ණායකයන් හා බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා බලපාන සේවා කොන්දේසි (Terms & Conditions) පහත දැක්වේ.

**01. තෝරාගැනීම සඳහා නිර්ණායකයන්**

(අ) බලපත්‍රලාභී විශේෂිත බැංකුවලට සෘජු සහභාගීකරුවන්/අලෙවිකාර සෘජු සහභාගීකරුවන්ගේ තත්ත්වය ලබාදීම සඳහා වන තෝරාගැනීමේ නිර්ණායකයන් පහත කරුණු මත පදනම් වනු ඇත.

- (i) බලපත්‍රලාභී විශේෂිත බැංකුවල මූල්‍යමය ස්ථායීතාවය (Financial Soundness)
  - මෙය මනිනු ලබන්නේ ඉල්ලුම් කරනු ලබන බලපත්‍රලාභී විශේෂිත බැංකුවල පහත සඳහන් අනුපාතයන්හි අවුරුදු 02 ක සාමාන්‍ය ලබා ගැනීමෙනි. සැසඳීම සඳහා මිනුම් දණ්ඩ (Benchmark) ලෙස බලපත්‍රලාභී විශේෂිත බැංකු කාණ්ඩයේ සාමාන්‍යය අනුපාත සැලකිල්ලට ගනු ලැබේ.
  - විධිමත්කරණ ප්‍රාග්ධන/ අවදානම මත බර තැබූ වත්කම් (Regulatory Capital/ Risk Weighted Assets(CAR))
  - දළ අක්‍රීය ණය අනුපාතය (Gross NPL Ratio)
  - ශුද්ධ අක්‍රීය ණය අනුපාතය (Net NPL Ratio)
  - ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය (Stationary Liquid Assets Ratio)
  - ප්‍රාග්ධනය මත ප්‍රතිලාභය (Return on Equity)
  - වත්කම් මත ප්‍රතිලාභය (Return on Assets)
  - සේවක වියදම් අනුපාතය (පුද්ගල වියදම්/ මෙහෙයුම් වියදම්) (Staff Cost Ratio (Personal Expenses/ Operation Expresses))
  - දළ ආදායම් සඳහා මෙහෙයුම් වියදම් (කාර්යක්ෂමතා අනුපාතය) (Operating Cost to Net Income Ratio (Efficiency Ratio))

(ii) දේශීය ශ්‍රේණිගත කිරීම්  
ඉල්ලුම් කරන බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් පිළිගත හැකි ශ්‍රේණිගත කිරීමේ ආයතනයකින් (ෆිච් රේටිංස් ලිමිටඩ්) (Fitch Ratings Limited), ලංකා රේටිංස් ඒජන්සි (Lanka Ratings Agency) හෝ ඕනෑම අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේ ආයතනයක ශ්‍රේණිගත කිරීමක් ලබාගත යුතු යි.

(iii) ශ්‍රී ලංකා මහ බැංකුවට පිළිගත හැකි පරිදි අභ්‍යන්තර තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් පැවතීම.

(iv) තත්කාලීන දළ පියවුම් පද්ධතියට (RTGS) හා නිර්ලේඛන සුරැකුම්පත් පියවීමේ පද්ධතියට (SSSS) ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් (BCP) පැවතීම හා ඉදිරි වසර 5 ක කාලයකට ශ්‍රී ලංකා මහ බැංකුවට පිළිගත හැකි ව්‍යාපාර උපාය මාර්ග පැවතීම.

(v) බලපත්‍රලාභී විශේෂිත බැංකුවලට ජාතික පියවුම් පද්ධතියට සම්බන්ධ වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අවශ්‍යතාවයන්ට අනුකූලව තොරතුරු තාක්ෂණ සන්නිවේදන යටිතල පහසුකම් ගොඩනැංවීමේ හැකියාව පැවතීම. අවම අවශ්‍යතා පහත සඳහන් වේ.

- ස්විෆ්ට් සම්බන්ධතාවය (SWIFT Connectivity)
- ශ්‍රී ලංකා මහ බැංකුවේ පුළුල් පැතුරුම් ජාල සම්බන්ධතාවය
- තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ ක්‍රියාවලීන්හි දී අවශ්‍ය දැනුම හා අත්දැකීම් සපුරාලීම.

(ආ) ඉහත නිර්ණායකයන් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සැකසූ ලකුණු පත්‍රිකා ක්‍රමය බලපත්‍රලාභී විශේෂිත වාණිජ බැංකුවක් සෘජු සහභාගිකරුවන් සහ අලෙවිකාර සෘජු සහභාගිකරුවන් ලෙස පත් කිරීමේ යෝග්‍යතාව තක්සේරු කර බැලීමට යොදාගනිය.

(ඇ) ඉහත සඳහන් කළ නිර්ණායකයන්ට අමතරව, බලපත්‍රලාභී විශේෂිත බැංකුවල කළමනාකාරිත්වයේ ගුණාත්මක භාවය, පසුගිය මෙහෙයුම් වාර්තා හා විශේෂයෙන්ම මෙහෙයුම් අවදානම හා අවදානම් අඩු කිරීමට බලපත්‍රලාභී විශේෂිත බැංකු ගෙන ඇති ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා මහ බැංකුව මගින් බලපත්‍රලාභී විශේෂිත බැංකුවක්, සෘජු සහභාගිකරුවකු හෝ අලෙවිකාර සෘජු සහභාගිකරුවකු ලෙස පත්කිරීමේ දී සලකා බලනු ඇත.

(ඈ) කෙසේ වෙතත්, බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් හෝ සෘජු සහභාගිකරුවන් හෝ අලෙවිකාර සෘජු සහභාගිකරුවන් හෝ ලෙස පත් කිරීමේ දී, ශ්‍රී ලංකා මහ බැංකුවේ අභිමතය පරිදි, අවශ්‍ය යැයි හැඟුණහොත් වෙනත් අවශ්‍ය / අදාළ කරුණු ද සලකා බලනු ඇත.

(ඉ) ශ්‍රී ලංකා මහ බැංකුව මගින් පත් කරන ලද තෝරා ගැනීමේ කමිටුවක් මගින් බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් හෝ සෘජු සහභාගිකරුවකු හෝ අලෙවිකාර සෘජු සහභාගිකරුවකු හෝ වීමේ යෝග්‍යතාවය තක්සේරු කරනු ඇත.

**02. සේවා කොන්දේසි (Terms & Conditions)**

පහත සඳහන් කොන්දේසිවලට යටත්ව තෝරාගත් බලපත්‍රලාභී විශේෂිත බැංකු ආර්ටීඒඑස් (RTGS) හා එස්එස්එස්එස් (SSSS) පද්ධතිවල සෘජු සහභාගිකරුවකු / අලෙවිකාර සෘජු සහභාගිකරුවකු ලෙස සලකනු ලැබේ.

(අ) තෝරාගත් බලපත්‍රලාභී විශේෂිත බැංකුහට, ලියාපදිංචි ව්‍යාපාර වස්තු හා සුරැකුම්පත් ආඥා පනත (RSSO), දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත (LTBO), මුදල් නීති පනත (MLA) හා ලංකා සෙට්ල් පද්ධති නීති යන නීති යටතේ සෘජු සහභාගිකරුවන් හා අලෙවිකාර සෘජු සහභාගිකරුවන් හට බලපාන නීති හා රෙගුලාසිවලට යටත්ව සුරැකුම්පත් පියවුම් ගිණුමක් හා ආර්ටීඒඑස් (RTGS) පියවුම් ගිණුමක් ලබාදෙනු ලැබේ.

(ආ) ශ්‍රී ලංකා මහ බැංකුව මගින් කාලයෙන් කාලයට තීරණය කරනු ලබන සේවා කොන්දේසි (Terms & Conditions) වලට යටත්ව තෝරාගත් බලපත්‍රලාභී විශේෂිත බැංකුවලට දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම් (Intra - Day Liquidity Facility) ලබාදෙනු ලැබේ.

(ඇ) දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත (LTBO), ව්‍යාපාර වස්තු හා සුරැකුම්පත් ආඥා පනත (RSSO), මුදල් නීති පනත (MLA) හා ගෙවීමේ හා බෙරුම් කිරීමේ පද්ධති පනත (Payments & Settlement Act) හි සඳහන් වන පරිදි තෝරාගත් බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ආර්ටීඒඑස් (RTGS) හා එස්එස්එස්එස් (SSSS) හා සම්බන්ධ ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව හට පූර්ණ අධිකාරිය ඇත.

සී. ප්‍රේමරත්න මිස  
රාජ්‍ය ණය අධිකාරී

වකුලේඛ අංක: එස්එස්එස්එස්/04/2007

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව  
2007 සැප්තැම්බර් 28

ලංකාසෙවිල් පද්ධතියේ සියලු සහභාගිකරුවන් වෙත,

### 2003 අගෝස්තු ලංකාසෙවිල් පද්ධතියේ නීති සංශෝධනය

2003 අගෝස්තු මාසයේ නිකුත් කරන ලද ලංකාසෙවිල් පද්ධතිය සම්බන්ධ නීතිමාලාවේ 03 වන වෙළුමේ 2.2 වන වගන්තිය 2007 ඔක්තෝබර් 01 දින සිට පහත සඳහන් පරිදි විය යුතු බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

(අ). 2003 අගෝස්තු මාසයේ නිකුත් කරන ලද ලංකා සෙවිල් පද්ධතිය සම්බන්ධ නීති මාලාවේ 03 වන වෙළුමේ 2.2 වන වගන්තිය පහත සඳහන් වන පරිදි ගනුදෙනු වාර්තා නොකිරීමේ ගාස්තු ද ඇතුළත්ව වෙනස් විය යුතු යි.

#### 2.2 භාරකාරත්වයේ වගකීම

අලෙවිකාර සෘජු සහභාගිකරුවන් අලෙවිකාර සෘජු සහභාගිකරුවකු ලෙස කටයුතු කිරීමේ දී මහ බැංකුව මගින් නිකුත් කර ඇති අදාළ නීති, රෙගුලාසි සහ විධාන පිළිපැදිය යුතු යි.

අලෙවිකාර සෘජු සහභාගිකරුවන් ඔවුන්ගේ ගනුදෙනුකරුවන් සඳහා භාරකරුවන් ලෙස ලංකාසෙකපුහි ක්‍රියා කරනු ලබයි. මෙම භාරකාරත්වයෙහි පහත සඳහන් වගකීම් අන්තර්ගත වේ.

2.2.1. ගනුදෙනුකරුවකු නීතිමය වශයෙන් සුරැකුමක හිමිකම අත්කරගත්විට නියමිත වේලාවට, නිවැරදි ලෙස, ලංකාසෙකපුහි ගනුදෙනුකරුවකුගේ නම, ලිපිනය සහ ජාතික හැඳුනුම්පත් අංකය, ආයතන ලියාපදිංචි කිරීමේ අංකය හෝ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් අනුමත කළ වෙනත් හඳුනාගැනීමේ අංකයක් වාර්තා කිරීමට.

2.2.2. ඉක්මණින් සහ නිවැරදිව ලංකා ලංකාසෙකපුහි හිමිකාරීත්වය වාර්තා කිරීමට හෝ හිමිකාරීත්වයේ කිසියම් වෙනස්කමක් සිදුකිරීම හෝ සුරැකුමක හිමිකරුගේ විස්තරවල වෙනස්කම් සිදුකිරීම හෝ වාර්තා නොකළහොත්, වාර්තා නොකළ ගනුදෙනුවක් සඳහා ගාස්තුවක් ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අභිමතය පරිදි අලෙවිකාර සෘජු සහභාගිකරු වෙත පනවයි. ඉහත සඳහන්ව ඇති දෙයට අගති රහිතව, මහ බැංකුවට පහත පියවරයන් ගත හැකිය.

2.2.2.1. ගනුදෙනු වාර්තා නොකිරීමේ පළමු අවස්ථාව සඳහා  
- දැඩි අවවාද

2.2.2.2 ගනුදෙනු වාර්තා නොකිරීමේ දෙවන අවස්ථාව සඳහා  
- එක් ගනුදෙනුකරුවෙක් සඳහා රු.5,000/= ක් හෝ ගනුදෙනුවේ වටිනාකමින් (මුහුණත අගය) 0.5% ක් යන අගයන්ගෙන් වඩා වැඩි අගය.

2.2.2.3. ගනුදෙනු වාර්තා නොකිරීමේ තෙවන අවස්ථාව සඳහා  
- එක් ගනුදෙනුවක් සඳහා රු.10,000/= ක් හෝ ගනුදෙනුවේ වටිනාකමින් (මුහුණත අගය) 1% ක් යන අගයන්ගෙන් වඩා වැඩි අගය.

2.2.2.4. නැවත නැවතත් වාර්තා නොකළ ගනුදෙනු සිදුවුවහොත්, ශ්‍රී ලංකා මහ බැංකුව සුදුසු පරිදි අවසරලත් වාණිජ බැංකුවක අලෙවිකාර සෘජු සහභාගිත්වය ද ප්‍රාථමික අලෙවිකරුගේ ප්‍රාථමික අලෙවිකාරීත්වය ද ශ්‍රී ලංකා මහ බැංකුව නියම කරන නියමිත කාලසීමාවක් සඳහා අත්හිටවනු ලැබේ.

2.2.3. මෙලෙස අයකර ගත් ගාස්තු මහ බැංකුව විසින් තීරණය කරනු ලබන ඵලඹෙන ව්‍යාපාර දිනයේ දී පියවුම් ගිණුමෙන් හර කර ශ්‍රී ලංකා මහ බැංකුවට බැර කරනු ලැබේ.

ප්‍රමාණවත් මුදල්, සහභාගිකරුවන්ගේ ගිණුමේ නොමැති වීම, වාර්තා නොකළ ගනුදෙනුවේ ගාස්තු මහ බැංකුවේ තීරණය දැනුම් දී ව්‍යාපාර දින 03 ක් ඇතුළත ගෙවිය යුතු යි.

- 2.2.4. අය කරනු ලබන ගාස්තුවලින් 10% ක මුදලක් මහ බැංකුව විසින් පාලන ගාස්තු ලෙස අය කර ගනු ලැබේ. ඉතිරිය බැංකුවල හා ප්‍රාථමික අලෙවිකරුවන්ගේ කාර්ය මණ්ඩලය පුහුණු කිරීම සඳහා යොදා ගතහැකි අතර එවැන්නක් සඳහා සීමාසහිත ශ්‍රී ලංකා බැංකු සංගමය (Sri Lanka Bank's Association (Guarantee)Ltd.) සහ ප්‍රාථමික අලෙවිකරුවන්ගේ සංගමය මහ බැංකුව වෙත කරන ඉල්ලීමක් මත මුදල් ගෙවනු ලැබේ.
- 2.2.5. වාර්තා නොකළ ගනුදෙනුවකට මහ බැංකුව දඩයක් පැනවීමෙන් ඕනෑම සහභාගිත්ව ආයතනයක් මගින් හිමිකම වාර්තා නොකිරීම හෝ හිමිකමේ වෙනස්වීම් වාර්තා නොකිරීම හෝ සුරැකුමක් සම්බන්ධයෙන් විස්තරවල වෙනස්කමක් සිදුවීම වාර්තා නොකිරීම නිසා මහ බැංකුව මගින් ගතහැකි ක්‍රියාමාර්ග හෝ නීති මගින් කටයුතු කිරීම හෝ ඒ සම්බන්ධයෙන් ඇති ඕනෑම අයිතියක බලය අඩුවීමක් හෝ අවහිර වීමක් හෝ සිදු නොවේ.
- 2.2.6. ගනුදෙනුකරුවන්ගේ ඕනෑම පොලී හෝ කල්පිරීමක් සම්බන්ධ ගෙවීමක් ඇති වූ විට ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති විධානවලට අනුකූලව ගෙවීමටත් ;
- 2.2.7. ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ගේ උපදෙස්වලට අනුව ගනුදෙනුකරුවන් වෙනුවෙන් ගනුදෙනු සිදුකිරීමටත්, එලෙස ගනුදෙනු සිදුකිරීමේ දී, එම ගනුදෙනු නීත්‍යානුකූලව සිදුකිරීම සහ එමගින් සහභාගිකරු පද්ධතියේ නීති උල්ලංඝනය නොකිරීමටත්, අලෙවිකාර ඍජු සහභාගිකරුවන් ගනුදෙනුකාර සුරැකුම් පැවරීමේ දී ගනුදෙනුකරුවන්ගේ උපදෙස්වලට දැඩිවම එකඟ විය යුතු යි.

සී. ප්‍රේමරත්න මිය  
රාජ්‍ය ණය අධිකාරී

චක්‍රලේඛ අංක: එස්එස්එස්එස්/05/2007

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව  
2007 සැප්තැම්බර් 28

ලංකාසෙට්ල් පද්ධතියේ සියලු සහභාගිකරුවන් වෙත,

**රජයේ සුරැකුම්පත් සම්බන්ධව ගනුදෙනුකරුවන්ගේ එක්දින ප්‍රතිමිලදී ගැනුම් ප්‍රතිස්ථානගත කිරීමේ ගනුදෙනු වාර්තා කිරීම සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ පුළුල් පැතුරුම් ජාලය (සිබීඑස්එල් හෙට්) පදනම් කරගත් යෙදුම**

ලංකා සෙට්ල්හි සහභාගිකරුවන් හට ශ්‍රී ලංකා මහ බැංකුවේ පුළුල් පැතුරුම් ජාලය තුළින් ලංකාසෙකුහුහි ගනුදෙනුකරුවන්ගේ ප්‍රතිමිලදී ගැනුම් ප්‍රතිස්ථානගත කිරීමේ ගනුදෙනු වාර්තා කිරීම (එක් දින සහ කාලීන ප්‍රතිමිලදී ගැනීම් එක් මසක් දක්වා) සහ ගනුදෙනුකරුට හිමිකම පවරා දීම මත සිදුවන ප්‍රතිස්ථානගත කිරීමේ ගනුදෙනු වාර්තා කිරීම සඳහා ඉඩ සලසා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇති බව මෙයින් දැනුම් දෙනු ලැබේ. ඒ අනුව ලංකා සෙට්ල් පද්ධති නීතිමාලාවට සංශෝධන 2007 සැප්තැම්බර් 28 දිනැති චක්‍රලේඛ අංක.එස්එස්එස්එස්/04/2007 හා එස්එස්එස්එස්/06/2007 මගින් සිදු කර ඇත. මෙම පහසුකම 2007 ඔක්තෝබර් 01 දින සිට ක්‍රියාත්මක වේ.

ඉහත කාර්ය ක්‍රමයට අදාළව සහභාගිකරුවන් සඳහා වන මෙහෙයුම් උපදේශ පහත දක්වා ඇත.

**මෙහෙයුම් උපදේශ**

- 01. මුහුණත අගය රු.දශ ලක්ෂ 05 හෝ ඊට අඩු ගනුදෙනුකරුවන්ගේ ප්‍රතිමිලදී ගැනුම් ප්‍රතිස්ථානගත කිරීම (ස්වයං ප්‍රතිවර්තන (auto reversal) සහිත එක් දින හා කාලීන ප්‍රතිමිලදී ගැනීම් එක් මසක් දක්වා) සහ ගනුදෙනුකරුට හිමිකම් පවරාදීම මත සිදුවන ගනුදෙනු සිදුකිරීමට මෙම පහසුකම මගින් ඉඩ සලසා දේ. මුහුණත අගය රු.දශ ලක්ෂ 05 ඉක්මවන ගනුදෙනු

පද්ධතිය මගින් භාරගනු නොලැබේ. සහභාගීකරුවන් විසින් මුහුණත අගය රු.දශ ලක්ෂ 05 ඉක්මවන ප්‍රතිමිලදී ගැනීම් හා බැඳුණු ගනුදෙනු සඳහා ස්විෆ්ට් (SWIFT) මාධ්‍ය භාවිතා කළ යුතු යි. කෙසේ වුවද, සහභාගීකරුවන් සඳහා මුහුණත අගය රු.දශ ලක්ෂ 05 ට අඩු ප්‍රතිමිලදී ගැනුම් ප්‍රතිස්ථානගත කිරීමේ ගනුදෙනු (එක් දින හා කාලීන ප්‍රතිමිලදී ගැනුම් එක් මසක් දක්වා) සහ ගනුදෙනුකරුට හිමිකම් පවරාදීම මත සිදුවන ගනුදෙනු යන දෙවර්ගයම සඳහාම ස්විෆ්ට් (SWIFT) මාධ්‍ය භාවිතා කිරීමේ තහනමක් නැත.

- 02. සීබීඑස්එල් නෙට් (CBSL Net) හරහා සුරැකුම් පැවරුම් වලංගු වන්නේ ලංකාසෙකයුහි වැඩ කරන දිනයන්හි දී පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 දක්වා වන අතර සීබීඑස්එල් නෙට් (CBSL Net) හරහා ප.ව.4.00 න් පසුව එවන කිසිදු වලංගු ගනුදෙනුවක් නොපියවේ.
- 03. සුරැකුම්පත් පැවරීමේ ගනුදෙනුවක් ඇතුළත් කළ යුතු වන්නේ එක් නිලධාරියකු විසින් වන අතර තවත් නිලධාරියකු විසින් එය අනුමත කළ යුතු යි. ගනුදෙනුවක් අනුමත වන තුරු මහ බැංකුව වෙත සුරැකුම්පත් පැවරීමේ උපදෙස් නොලැබේ.
- 04. ලංකාසෙකයු වැඩ කරන දිනයන්හි දී, සුරැකුම්පත් පැවරීම පිළිබඳ ඉල්ලීම් පෙ.ව.9.00 ට, ප.ව.3.00 හා ප.ව.4.00 ට පියවීම සඳහා උත්පන්නය කෙරේ.
- 05. නව ශේෂයන් සහභාගීකරුවන් වෙත ලැබෙනුයේ අදාළ ගනුදෙනු සමූහය ලංකාසෙකයුහි උත්පන්නය කර පියවුණු විටදීය.
- 06. ගනුදෙනුවක් පියවීමට පෙර, එය අවලංගු කිරීමට අවශ්‍ය නම්, සහභාගීවන ආයතනයේ බලයලත් නිලධාරීවරයකු හට බ්‍රවුසර් වර්ක්ස්ටේෂන් ( Browser Workstation ) මගින් එම ගනුදෙනුව අවලංගු කිරීමේ හැකියාව ඇත.
- 07. ලංකාසෙකයුහි ගනුදෙනුවක් පියවුණු පසු එය අවලංගු කළ නොහැකියි.
- 08. දිනය අවසානයේ දී සියලුම නොපියවුණු ප්‍රතිස්ථානගත කිරීමේ ගනුදෙනු පද්ධතිය මගින් අවලංගු කරනු ලබන අතර, එවන් අවලංගු කිරීම් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව වග නොකියයි.
- 09. තාක්ෂණික හෝ සන්නිවේදන ඇණහිටීම් නිසා සීබීඑස්එල් නෙට් (CBSL Net) පහසුකම ලබාගත නොහැකි වූ අවස්ථාවක සහභාගීවන ආයතනයේ ප්‍රතිමිලදී ගැනුම් හා බැඳුණු ගනුදෙනු කිරීමට ඔවුන්ගේ ස්විෆ්ට් (SWIFT) පද්ධති භාවිතා කළ යුතු යි. සීබීඑස්එල් නෙට් (CBSL Net)හි ඇණහිටීම් නිසා සිදුවන හානි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වග නොකියයි.
- 10. මේ පහසුකම සැපයීම සඳහා අය කරනු ලබන නාමික ගාස්තුව පසුව දැනුම් දෙනු ලැබේ.
- 11. ඕනෑම වර්ගයක ගිණුම් 02 ක් අතර සුරැකුම් පැවරීම සඳහා පද්ධතියෙහි පහසුකම් ඇත. කෙසේ වෙතත්, ලංකාසෙට්ලේහි පද්ධති නීතිවලින් විග්‍රහකොට ඇති පරිදි ඕ.ඩබ්.එන්.(OWN), සී.එස්.එල්.(CSL), සී.ආර්.ඊ.(CRE), සීආර්ආර්(CRR), සීආර්පී (CRP) සහ ආර්ඊපී (REP) යන ගිණුම් වර්ග අතර පමණක් ස්ථානගත කිරීම් කරන ලෙස සහභාගීකරුවන් හට උපදෙස් දෙනු ලැබේ.
- 12. යම් කිසි අයුරකින් සහභාගීවන්නකු හට ස්විෆ්ට් (SWIFT) පණිවුඩ යැවීමේ ක්‍රමයෙන් හෝ සීබීඑස්එල් නෙට් (CBSL Net) තුළින් කිසියම් ප්‍රතිස්ථානගත කිරීමක් ලංකාසෙට්ලේහි වාර්තා කිරීමට නොහැකි වුවහොත් වාර්තා නොකළ ගනුදෙනු සඳහා වන ගාස්තු අය කිරීම් ලංකාසෙට්ලේ පද්ධති නීතිමාලාවේ 3 වන වෙළුමේ 2.2 වන වගන්තියේ ඇති පරිදි ක්‍රියාත්මක වේ.

මෙම චක්‍රලේඛය මගින් 2007 ජනවාරි 23 වන දින නිකුත් කළ එස්එස්එස්එස්/02/2007 චක්‍රලේඛය බල රහිත කෙරේ.

සී. ප්‍රේමරත්න මිය  
රාජ්‍ය ණය අධිකාරී



චක්‍රලේඛ අංක: එස්එස්එස්එස්/06/2007

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව  
2007 සැප්තැම්බර් 28

ලංකාසෙට්ල් පද්ධතියේ සියලු සහභාගීකරුවන් වෙත,

**2003 අගෝස්තු ලංකාසෙට්ල් පද්ධතියේ නීති සංශෝධනය**

2003 අගෝස්තු මාසයේ නිකුත් කරන ලද ලංකාසෙට්ල් පද්ධතිය සම්බන්ධ නීතිමාලාවේ 03 වන වෙළුමේ 5.4 වන වගන්තිය 2007 ජනවාරි 23 වන දින චක්‍රලේඛ අංක. එස්එස්එස්එස්/01/2007 මගින් සංශෝධනය කර ඇතුළත් කරනු ලැබූ 5.4 ඒ වගන්තිය 2007 ඔක්තෝබර් 01 වන දින සිට පහත සඳහන් පරිදි වෙනස් වන බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

" 5.4ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ පුළුල් පැතුරුම් ජාලය (සීබීඑස්එල් නෙට්) හරහා ප්‍රතිස්ථානගත කිරීම් වාර්තා කිරීම.

කෙසේ වුවද, ශ්‍රී ලංකා මහ බැංකුව මගින් කාලයෙන් කාලයට නිකුත් කරන අදාළ පද්ධති නීති හා මෙහෙයුම් උපදේශවල සඳහන් වන පරිදි සී.බී.එස්.එල්.නෙට් මෙහෙයුම් භාවිතයන්ට යටත්ව ගනුදෙනුකරුවන්ගේ ප්‍රතිමිලදී ගැනීම් ප්‍රතිස්ථානගත කිරීම හා බැඳුණු ගනුදෙනු (එක් දින හා කාලීන ප්‍රතිමිලදී ගැනීම් එක් මසක් දක්වා) හෝ ගනුදෙනුකරුවන්ගේ හිමිකම පවරාදීම මත සිදුවන ගනුදෙනු රු.දශ ලක්ෂ 5 හෝ ඊට අඩු හෝ බැංකුව මගින් කාලයෙන් කාලයට නිර්ණය කරනු ලබන අගය හෝ සී.බී.එස්.එල්.නෙට් හරහා වාර්තා කළ හැකිය. ප්‍රතිමිලදී ගැනීම් ප්‍රතිස්ථානගත කිරීම් හා බැඳුණු ගනුදෙනු (එක් දින හා කාලීන ප්‍රතිමිලදී ගැනීම් එක් මසක් දක්වා) හෝ ගනුදෙනුකරුවන්ගේ හිමිකම පවරාදීම මත සිදුවන ගනුදෙනු රු.දශ ලක්ෂ 5 ට වැඩි හෝ බැංකුව මගින් කාලයෙන් කාලයට නිර්ණය කරනු ලබන අගය හෝ ස්විෆ්ට් (SWIFT) මාධ්‍යය හරහා වාර්තා කළ යුතු යි."

සී. ප්‍රේමරත්න මිය  
රාජ්‍ය ණය අධිකාරී

### 1988 අංක 78 දරන මුදල් සමාගම් පනත

1988 අංක 78 දරන මුදල් සමාගම් පනතෙහි 46 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දෙනු ලබන තීරණය.

නිවාඩි අණි ලෙස්ලි කබිරාල්  
සභාපති  
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය

2007 පෙබරවාරි මස 28 වැනි දින  
කොළඹ දීය.

#### තීරණය

1988 අංක 78 දරන මුදල් සමාගම් පනතෙහි 46 වන වගන්තියෙහි ප්‍රතිපාදන අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය (මුදල් මණ්ඩලය) විසින්, පහත සඳහන් කොන්දේසිවලට යටත්ව අනාරක්ෂිත ණයකරවල මුහුණත අගය මුදල් සමාගමක ප්‍රාග්ධන අරමුදල්වල ඇතුළත් කිරීම සඳහා තීරණය කර ඇත.

- (අ) එම ණයකර, සම්පූර්ණයෙන් ගෙවා නිමවිය යුතු අතර, මුදල් සමාගමෙහි තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් ණය හිමියන්ගේ වගකීම්වලට යටත් විය යුතුය.
- (ආ) එම ණයකරවල ආරම්භක කල්පිරීම් කාලය අවම වශයෙන් වසර 5 ක් විය යුතුය.
- (ඇ) ඉහත (අ) සහ (ආ) හි කොන්දේසි සපුරාලන අනාරක්ෂිත ණයකර, තම ප්‍රාග්ධන අරමුදල් හි ඇතුළත් කිරීමට අදහස් කරන ඕනෑම මුදල් සමාගමක් ඒ සඳහා බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා (අධ්‍යක්ෂවරයා) ගේ පූර්ව අනුමැතිය ලිඛිතව ලබාගතයුතුය.
- (ඈ) ප්‍රාග්ධන අරමුදල් හි ඇතුළත් ණයකර කල්පිරීමට පෙර නැවත ගෙවීම/නිදහස් කිරීම අධ්‍යක්ෂවරයාගේ පූර්ව අවසරය නොමැතිව සිදුනොකළ යුතුය.
- (ඉ) ප්‍රාග්ධන අරමුදල්වල ඇතුළත්වන ණයකරවල අගය මුදල් මණ්ඩලය විසින් නිකුත්කරන ලද 2006 අංක 2 දරන මුදල් සමාගම් (අවදානම් මත බර තැබූ ප්‍රාග්ධන ප්‍රමාණව අනුපාත) විධානය හෝ එකී විධානය වෙනුවට මුදල් මණ්ඩලය විසින් නිකුත් කරනු ලබන වෙනත් ඕනෑම විධානයක් යටතේ ස්ථර 2 ප්‍රාග්ධනයෙහි (පරිපූරක ප්‍රාග්ධනයෙහි) ඇතුළත් කිරීම සඳහා සුදුසුකම් ලබන අගය නො ඉක්මවිය යුතුය.
- (ඊ) ප්‍රාග්ධන අරමුදල්වල ඇතුළත්වන ණයකරවල අගය, කල්පිරීමට ප්‍රථම වසර හතර තුළ, සෑම වසරක් පාසාම 1/5 කින් වටිටම් කළයුතුය.
- (උ) මුදල් සමාගම අයත්වන සමාගම් සමූහයෙහි වෙනත් සමාගමක් විසින් මුදල් සමාගමෙහි ණයකර නිකුතුවකට දායකත්ව වශයෙන් ගෙවා ඇති කිසිදු මුදලක් එම මුදල් සමාගමේ ප්‍රාග්ධන අරමුදල්හි ඇතුළත් නොකළ යුතුය.

### 1988 අංක 78 දරන මුදල් සමාගම් පනත

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 9 වැනි වගන්තිය යටතේ දෙන ලද විධානය අහෝසි කිරීම.

නිවාඩි අණි ලෙස්ලි කබිරාල්  
සභාපති  
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය

2007 පෙබරවාරි මස 28 වැනි දින  
කොළඹ දීය.

**1995 අංක 1 දරන මුදල් සමාගම් ( ආදායම් හඳුනාගැනීම සහ මූල්‍ය ප්‍රකාශනයන් හි අනාවරණය කිරීම්) විධානය අභේසි කිරීම**

1988 අංක 78 දරන මුදල් සමාගම් පනතෙහි 9 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 1995 මාර්තු 15 වන දින නිකුත් කරනු ලැබ, 1995 මාර්තු 17 දිනැති අංක 862/19 දරන රජයේ (අතිවිශේෂ) ගැසට් නිවේදනය මගින් ප්‍රසිද්ධ කරන ලද, 1995 අංක 1 දරන මුදල් සමාගම් (ආදායම් හඳුනාගැනීම සහ මූල්‍ය ප්‍රකාශනයන් හි අනාවරණය කිරීම්) විධානය මෙමගින් අභේසි කෙරේ.

**2007 අංක 1 දරන මුදල් සමාගම් (බාලවයස්කරුවන් සඳහා ඉතිරි කිරීමේ ගිණුම් පවත්වාගෙන යාමේ) උපදෙස්**

1. මෙම උපදෙස් 2007 අංක 1 දරන මුදල් සමාගම් (බාලවයස්කරුවන් සඳහා ඉතිරි කිරීමේ ගිණුම් පවත්වාගෙන යාමේ) උපදෙස් ලෙස හඳුන්වනු ලැබේ.
2. බාලවයස්කරුවන් සඳහා ඉතිරි කිරීමේ ගිණුම් පවත්වාගෙන යනු ලබන සෑම ලියාපදිංචි මුදල් සමාගමක්ම, බාලවයස්කරුවන් සඳහා ඉතිරි කිරීමේ ගිණුම් විවෘත කිරීම, ක්‍රියාත්මක කිරීම හා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වන නියමයන්/කොන්දේසි හි පහත සඳහන් වගන්තින් ඇතුළත් කළයුතු වේ.

"(අ) පළමු තැන්පතුව සිදුකළ දිනයේ සිට මාස 60 ක් කල් පිරීමේ දී හෝ එයින් පසු ඕනෑම අවස්ථාවක දී, බාලවයස්කරුගේ දෙමව්පියෙකුගේ හෝ නීත්‍යානුකූල භාරකරුවෙකුගේ උපදෙස් මත බාලවයස්කරුවෙකුගේ ගිණුමේ පවත්නා ශේෂය බාලවයස්කරුගේ නමින් තැන්පතු භාරගැනීම සඳහා බලයලත් ආයතනයක පවත්වාගෙන යනු ලබන ගිණුමකට මාරු කළ හැක.

(ආ) බාලවයස්කරුවෙකුගේ ගිණුමෙහි පවත්නා ශේෂය, වෛද්‍ය ප්‍රතිකාර හෝ අධ්‍යාපන කටයුතු සඳහා වූ වියදම් පියවා ගැනීමට හෝ ලියාපදිංචි මුදල් සමාගමට පිළිගත හැකි වෙනත් කවර හෝ සාධාරණ හේතුවක් මත, බාලවයස්කරුගේ දෙමව්පියෙකුට හෝ නීත්‍යානුකූල භාරකරුවෙකුට ආපසු ලබාගත හැක."

මෙම ලියාපදිංචි මුදල් සමාගම් විසින්, ඉතිරි කිරීමේ ගිණුම විවෘත කරන අවස්ථාවේ දී ඉහත වගන්ති දෙකෙහි ඇතුළත් කරුණු සම්බන්ධයෙන්, බාලවයස්කරුගේ දෙමව්පියන්ට හෝ නීත්‍යානුකූල භාරකරුට ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් කළයුතු ය. දෙමව්පියෙකු හෝ නීත්‍යානුකූල භාරකරුවෙකු නොවන පුද්ගලයකු විසින් ගිණුම විවෘත කරන අවස්ථාවක දී, ගිණුම විවෘත කර මසක කාලයක් තුළ දී මුදල් සමාගම විසින් ඉහත වගන්ති දෙකෙහි ඇතුළත් කරුණු සම්බන්ධයෙන් දෙමව්පියන් හෝ නීත්‍යානුකූල භාරකරු දැනුවත් කළයුතු ය.

3. මෙම උපදෙස්වල :

(අ) "බාලවයස්කරුවෙකු" යන්නෙන්, වයෝපූර්ණත්ව ආඥා පනතේ (66 වගන්තිය) සහ එහි සංශෝධනයන්හි අර්ථ දක්වා ඇති වයෝපූර්ණත්වයට නොඑළඹී පුද්ගලයෙකු අදහස් වේ.

(ආ) " තැන්පතු භාරගැනීම සඳහා බලයලත් ආයතනයක් " යන්නෙන්, 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ අර්ථ දක්වා ඇති මුදල් සමාගමක්, 1988 අංක 30 දරන බැංකු පනතේ අර්ථ දක්වා ඇති බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හෝ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් හෝ පවත්නා නීතිය යටතේ මුදල් තැන්පතු භාරගැනීමට සහ එසේ ලබාගත් මුදල් ණයට දීමට/ආයෝජනය කිරීමට බලයලත් වෙනත් ඕනෑම ආයතනයක් අදහස් වේ.

අධ්‍යක්ෂ

බැංකු නොවන මූල්‍ය ආයතන අධිකෂණ දෙපාර්තමේන්තුව

2007.04.26

**1988 අංක 78 දරන මුදල් සමාගම් පනත**

1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 9 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දෙන ලද විධානය

නිවාඩි අර්ථ ලෙස්ලි කබිරාල්  
සභාපති  
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය

2007 ජූනි මස 29 වැනි දින  
කොළඹ දීය.

**2007 අංක 1 දරන මුදල් සමාගම් (ණය දීම) විධානය**

1. 2007 අංක 1 දරන මුදල් සමාගම් (ණයදීම) විධානය යනුවෙන් හඳුන්වනු ලබන මෙම විධානය, 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව ලියාපදිංචි කරන ලද සෑම මුදල් සමාගමකටම අදාළ වේ. තවද, මෙය වහාම බලපවත්වන පරිදි ක්‍රියාත්මක වේ.
2. කිසිම මුදල් සමාගමක් විසින් -
  - (i) එම මුදල් සමාගමෙහි අධ්‍යක්ෂවරයෙකුට/අධ්‍යක්ෂවරයෙකුගේ ඥාතියෙකුට;
  - (ii) එහි පාලක සමාගමට;
  - (iii) එම සමාගමෙහි කොටස් හෝ එම සමාගමෙහි කවර හෝ පාලිත සමාගමක කොටස් ඇප වශයෙන් තබාගෙන;
  - (iv) එම සමාගමෙහි කොටස් මිලට ගැනීම පිණිස; හෝ
  - (v) මුදල් සමාගමේ අධ්‍යක්ෂවරයෙකුගේ, ඔහුගේ ඥාතියෙකුගේ හෝ මුදල් සමාගමෙහි යම් සේවකයෙකුගේ ඇපය හෝ හානි පූරණය මත

කිසිදු ණය පහසුකමක් ප්‍රදානය නොකළ යුතුය.

3. මෙහි 2 වන ඡේදයේ විධිවිධානයන්හි කෙසේ සඳහන් වුවද, අධ්‍යක්ෂවරයාගේ පූර්ව අනුමැතියට යටත්ව මුදල් සමාගමක සේවා නියුක්තයන් විසින් දරනු ලැබීම පිණිස හෝ ඔවුන්ගේ ප්‍රතිලාභය සඳහා භාරකරුවන් විසින් මිලදී ගැනීමක් වශයෙන් හෝ දායක මුදල් ගෙවීමක් වශයෙන්, එම මුදල් සමාගමේ සම්පූර්ණ වශයෙන් ගෙවන ලද කොටස් මිලදී ගැනීම සඳහා හෝ එකී කොටස් සඳහා දායක මුදල් ගෙවීම් වශයෙන්, තත්කාලීනව බලපවත්නා යම් යෝජනා ක්‍රමයකට අනුකූලව මුදල් සමාගමක් විසින් ණය පහසුකම් සලසනු ලැබිය හැකිය.
 

එසේම, තවදුරටත් අයවිය යුතුව පවතින එම මුළු ණය ප්‍රමාණයේ එකතුව, එම මුදල් සමාගමේ නිකුත් කළ සහ ගෙවා නිම කොටස් ප්‍රාග්ධනයෙන් සියයට දහයක් හෝ සමාගමේ අවසාන වරට විගණනය කර ඇති ශේෂ පත්‍රයේ දැක්වෙන ක්ෂය නොවූ ගලපන ලද ප්‍රාග්ධන අරමුදලින් සියයට දහයක් යන දෙකින් වඩා වැඩි මුදල් ප්‍රමාණය නො ඉක්මවිය යුතුය.
4. 2006 අංක 4 දරන මුදල් සමාගම් (කේවල ණයගැනුම්කරු සීමා) විධානයෙහි නිශ්චය කර ඇති සීමාවලට යටත්ව, මුදල් සමාගමකට එහි පාලිත සමාගම්වලට හෝ ආශ්‍රිත සමාගම්වලට එවැනි ණය පහසුකම් සම්බන්ධයෙන් සමාගමේ වෙනත් ණය ගැනුම්කරුවන්ට පනවනු ලැබිය හැකි නියමයන් හා කොන්දේසිවලට යටත්ව, ණය පහසුකම් ප්‍රදානය කළහැකිවේ. තවද, එවැනි ණය සම්බන්ධයෙන්, මුදල් සමාගමක් විසින් ණයගැනුම්කාර සමාගමේ නම, ණය පහසුකම ප්‍රදානය කළ දිනය, ප්‍රදානය කළ මුදල, ආපසු ගෙවීමේ සැලැස්ම, සුරැකුම් හා පොලී අනුපාතික ද ඇතුළත්ව එවැනි ණය පහසුකම්වලට අදාළ විස්තර එකී ණය පහසුකමක් ප්‍රදානය කළ දිනයේ සිට දින 14 ක් ඇතුළත අධ්‍යක්ෂවරයා වෙත වාර්තා කළයුතුය.
5. කිසිම මුදල් සමාගමක් විසින් ණය පහසුකම් සම්බන්ධයෙන්, පොලිය හැර වෙනත් කවර හෝ වර්ගයක යම් ගාස්තුවක්, ප්‍රදානය කරන ලද ණය මුදලින් හෝ මූල්‍ය පහසුකමින් සියයට 5 ක් ඉක්මවා අයකර නොගත යුතුය.

- 6. සෑම මුදල් සමාගමක් විසින්ම, සෑම මුදල් වර්ෂයක්ම අවසානයේ සිට මාස තුනක් ඇතුළත එම මුදල් වර්ෂයේ අවසානයට අයවිය යුතු සියළු ණය පහසුකම් සම්බන්ධ තොරතුරු, අධ්‍යක්ෂවරයා විසින් දෙනු ලබන ආකෘතියකට අනුව අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කළයුතුය.
- 7. මෙම විධානයෙහි -
  - (අ) "අධ්‍යක්ෂවරයා" යන්නෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අදහස් වේ.
  - (ආ) "ආශ්‍රිත සමාගමක්" යන්නෙන්, මුදල් සමාගමක් විසින් නිකුත් කළ සහ ගෙවා නිමි සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 20 ක් හෝ ඊට වැඩි එහෙත් සියයට 50 කට නොවැඩි කොටස් ප්‍රමාණයක් දරන, යම් ආයෝජිත සමාගමක් අදහස් වේ.
  - (ඇ) "ගලපන ලද ප්‍රාග්ධන අරමුදල" යන්නෙන්, ගෙවා නිමි ප්‍රාග්ධනය, 2003 අංක 1 දරණ මුදල් සමාගම් (ප්‍රාග්ධන අරමුදල්) විධානය යටතේ ඇතිකරන ලද සංචිත අරමුදල් සහ ස්ථීර නිදහස් අරමුදල්වල එකතුව අදහස් වේ.
  - (ඈ) "ඥාතීන්" යන්නෙන්, යම් පුද්ගලයකුගේ කලත්‍රයා සහ/හෝ යැපෙන දරුවෙකු අදහස් වේ.
  - (ඉ) "ණය පහසුකමක්" යන්නෙන්, ණය; කුලී සින්නක්කර හෝ කල්බදු ගිවිසුම් යටතේ ලබා දී ඇති පහසුකම්; බැඳුම්කර, ණයකර, වත්කම් ඇප තැබූ සුරැකුම්පත්, වාණිජ පත්‍ර/පොරොන්දු නෝට්ටු යනාදී ණය සුරැකුම්පත් පදනම් කරගෙන ලබා දී ඇති මූල්‍ය පහසුකම්; හෝ අධ්‍යක්ෂවරයා විසින් තීරණය කරන ලද වෙනත් කුමන හෝ මූල්‍ය පහසුකමක් අදහස් වේ.
  - (ඊ) "පාලිත සමාගම්" සඳහා 2007 අංක 07 දරන සමාගම් පනතෙහි 529 වන වගන්තියෙහි දී ඇති අර්ථයම අදාළ වේ.
  - (උ) "භාරකරු" යන්නෙන්, මුදල් සමාගමක සේවකයන්ගේ කොටස් හිමිකම් සැලැස්මක් යටතේ ලියා අත්සන් කරන ලද භාර ඔප්පුවක් මගින් නම් කරන ලද හෝ පත්කරනු ලබන පුද්ගලයකු අදහස් වේ.
- 8. 2006 අංක 5 දරන මුදල් සමාගම් (ණය දීම) විධානය, මෙයින් අහෝසි කරනු ලැබේ.

**1988 අංක 78 දරන මුදල් සමාගම් පනත**

1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 9 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දෙන ලද විධානය

නිවාඩි අජිත් ලෙස්ලි කබිරාල්  
සභාපති  
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය

2007 ජූනි මස 29 වැනි දින  
කොළඹ දීය.

**2007 අංක 2 දරන මුදල් සමාගම් (අධ්‍යක්ෂවරුන් සහ ඔවුන්ගේ  
ඥාතීන් සමඟ ව්‍යාපාර ගනුදෙනු) විධානය**

- 1. 2007 අංක 2 දරන මුදල් සමාගම් (අධ්‍යක්ෂවරුන් සහ ඔවුන්ගේ ඥාතීන් සමඟ ව්‍යාපාර ගනුදෙනු) විධානය යනුවෙන් හඳුන්වනු ලබන මෙම විධානය, 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව ලියාපදිංචි කරන ලද සෑම මුදල් සමාගමකටම අදාළ වේ. තවද, මෙය වහාම බලපවත්වන පරිදි ක්‍රියාත්මක වේ.
- 2. මුදල් සමාගමක් විසින්, අධ්‍යක්ෂවරයාගේ අනුමැතියෙන් තොරව, සමාගමේ අධ්‍යක්ෂවරයකු සමඟ හෝ අධ්‍යක්ෂවරයකුගේ ඥාතියකු සමඟ, මුළු එකතුව මසකට රුපියල් 50,000/- ක් හෝ මුදල් වර්ෂයකට රුපියල් 500,000/- ක් ඉක්මවන



කිසිදු ව්‍යාපාර ගනුදෙනුවකට/වලට නොඑළඹිය යුතුය. මුදල් සමාගමක් විසින් එහි අධ්‍යක්ෂවරයකු හෝ අධ්‍යක්ෂවරයකුගේ ඥාතියකු සමඟ කරන කවර හෝ ගනුදෙනුවක් 2007 අංක 1 දරන (ණය දීම) විධානයට යටත් විය යුතුය.

- 3. 2005 අංක 1 දරන මුදල් සමාගම් (තැන්පතු) විධානයට සහ 2005 අංක 2 දරන මුදල් සමාගම් (පොලී) විධානයට අනුකූලව සහ මුදල් සමාගමේ අනෙකුත් තැන්පත්කරුවන්ට සහ සමාන ආකාරයේ තැන්පතුවලට පොලී ගෙවීම සම්බන්ධයෙන් තත්කාලීනව බලපාන නියමයන් සහ කොන්දේසිවලට යටත්ව, එම සමාගමෙහි අධ්‍යක්ෂවරයකුගෙන් හෝ අධ්‍යක්ෂවරයකුගේ ඥාතියෙකුගෙන් හෝ කාලීන තැන්පතු සහ ඉතිරි කිරීමේ තැන්පතු භාරගැනීමේදී, මෙහි 2 වන ඡේදයෙහි විධිවිධානයන් අදාළ නොවේ.
- 4. මෙම විධානයෙහි -
  - (අ) "අධ්‍යක්ෂවරයා" යන්නෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්ත- මේන්තුවේ අධ්‍යක්ෂවරයා ද,
  - (ආ) "ඥාතීන්" යන්නෙන්, යම් පුද්ගලයකුගේ කලත්‍රයා සහ/හෝ යැපෙන දරුවෙකු අදහස් වේ.
- 5. 2006 අංක 6 දරන මුදල් සමාගම් (අධ්‍යක්ෂවරුන් සහ ඔවුන්ගේ ඥාතීන් සමඟ ව්‍යාපාර ගනුදෙනු) විධානය, මෙයින් අහෝසි කරනු ලැබේ.